



අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය  
நீதி மற்றும் தேசிய ஒருமைப்பாடு அமைச்சு  
Ministry of Justice and National Integration

2025



ප්‍රගති වාර්තාව  
முன்னேற்ற அறிக்கை  
PROGRESS REPORT

# ප්‍රගති වාර්තාව

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය

2025 - ජනවාරි සිට සැප්තැම්බර් දක්වා

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය

අංක.19, ශ්‍රී සංඝරාජ මාවත

කොළඹ 10.

[www.moj.gov.lk](http://www.moj.gov.lk)



## අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍යතුමාගේ පණිවිඩය



2025 වර්ෂයේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සඳහා පණිවිඩයක් නිකුත් කරනුයේ හද පිරි සතුටිනි.

අතිශයින් වැදගත් වන, නීතියේ විධානයේ ආධිපත්‍යය සුරකිමින් යුක්තිය පසිඳලීමේ කාර්යභාරයේ පවතින ස්වාධීන බව මෙන්ම කාර්යක්ෂම බව පිළිබඳ මහජනතාව තුළ විශ්වාසය ඇති කිරීමත්, ජාතීන් අතර සාමය හා සංහිදියාව වැඩි දියුණු කිරීමත්, ප්‍රමුඛ අරමුණු වන බැවින්, ඒ සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පැවරී ඇත්තේ සුවිශේෂී කාර්යභාරයකි.

පසුගිය වසරක කාලය තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී නීතියේ ආධිපත්‍යය පිළිබඳ බිඳ වැටී තිබූ විශ්වාසය යළි ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීම, අධිකරණ ක්‍රියාවලිය හා සෘජුව සම්බන්ධිත ආයතනවල ධාරිතාවය වැඩි දියුණු කිරීම, ස්වාධීන,

කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුත් අධිකරණ පද්ධතියක් ගොඩනැංවීම මෙන්ම ජාතීන් අතර සාමය, සංහිදියාව වැඩිදියුණු කිරීම සඳහා වූ සුවිශාල වැඩකොටසක්ද, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් සිදු කර ඇත.

අපරාධ යුක්ති ක්‍රමයේ ස්වාධීනත්වය පිළිබඳ විනිවිදභාවය ඇති කිරීම වෙනුවෙන් සහ අපරාධ යුක්ති ක්‍රියාදාමය කඩිනම් කිරීම සඳහා ද, ස්වාධීන අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීම සළකා බැලීමට විද්වත් කමිටුවක් පත් කර මූලික කටයුතු මේ වන විට සිදු කර ඇති අතර, නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබේ. ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීම සඳහා “ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත” සහ අපරාධයකින් උත්පාදිත දේ රාජසන්තක කිරීම සඳහා “අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත” ඇතුළු නීතියේ විධානයේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට අවශ්‍ය පනත් රැසක් පසුගිය වසර තුළ සම්මත කිරීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම රජයේ මූලික අරමුණක් වන ඩිජිටල්කරණය තවදුරටත් බලගන්වමින්, අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා ගරු අග්‍රවිනිශ්චයකාරතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇති ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සියලු අධිකරණ වෙත හඳුන්වාදීමට අවශ්‍ය පහසුකම් ලබාදීම, අධිකරණ පද්ධතියට නවීන තාක්ෂණය හඳුන්වාදීම, අධිකරණ යටිතල පහසුකම් සැපයීම, අනෙකුත් ආයතන අතර විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාවය වැඩි දියුණු කිරීම, රට මුහුණ දී ඇති බරපතල ගැටළුවක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුරට ඇබ්බැහිවුවත් පුනරුත්ථාපනය වෙනුවෙන් පුනරුත්ථාපන කාර්යාංශයේ කටයුතු තවදුරටත් ප්‍රසාරණය කිරීම සහ විධිමත් කිරීම මෙන්ම විකල්ප ආරවුල් විසඳුම් බලගන්වමින්, සමථ මණ්ඩල ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වෙනුවෙන්ද, රුපියල් බිලියනයකට අධික මුදලක් ලබාදීමට පියවර ගෙන ඇත.

මෙයට වැඩිමනත්ව, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුකූලව භාෂා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කර ඇති අතර, සිරකරුවන්ගේ රැකවරණය හා පුනරුත්ථාපනයට මූලිකත්වය ලබා දෙමින් බන්ධනාගාර තුළ සිට සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු හා පාතාල ක්‍රියාකාරකම් පාලනය කරමින්

අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වඩා ඉහළ තලයකට පත්කිරීමට කටයුතු කරමින් පවතී.

සියලු ජන වර්ගයන්ට පිළිගත හැකිවන පරිදි ජාතික සමගීය හා සංහිදියා ක්‍රියාමාර්ගය විධිමත් පරිදි සිදු කිරීම යුගයේ අවශ්‍යතාවයක් වන බැවින් එය අවබෝධ කර ගනිමින් ජාතික සමගීය හා ප්‍රතිසන්ධානය වෙනුවෙන් සංහිදියාව පිළිබඳ 2025 – 2029 කාලය සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට හා අතුරුදහන් වූ තම ඥාතීන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට මෙන්ම හානි පූර්ණ කාර්යාලයේ කාර්යයන් තවදුරටත් විධිමත් කිරීමට අවශ්‍ය කටයුතු ද සිදු කර තිබේ.

ජාති ආගම් හේදයකින් තොරව වත්මන් රජය කෙරෙහි මහජනතාව තැබූ විශ්වාසය ආරක්ෂා කරමින් , “පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය” යථාර්ථයක් බවට පත් කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පැවරී ඇති කාර්යභාරය සාර්ථකව ඉටු කිරීමට අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය එකාචන්ව ලබා දෙන සහයෝගය ඉතා අගය කොට සලකමි.

**නීතිඥ, හර්ෂණ නානායක්කාර**

**අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය**



## අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම්තුමියගේ පණිවිඩය



නීතියේ විධානය සහ පාලනය ශක්තිමත්ව ස්ථාපිත කිරීමට නම් ස්වාධීන මෙන්ම කාර්යක්ෂම විනිවිදභාවයෙන්ද යුක්තවූ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් අවශ්‍ය වේ. තවද ඒ පිළිබඳ මහජන විශ්වාසයද ගොඩනැගී තිබීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා වන සුවිශේෂී කාර්යභාරයක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පැවරී ඇති අතර, වසරේ ගෙවී ගිය කාලය තුළ අමාත්‍යාංශය සහ එහි විෂය පථයට අයත් ආයතන 23ක් විසින් ඒ සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටු කරන ලදී.

පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ප්‍රවර්ධනය කිරීම උදෙසා නීති ප්‍රතිසංස්කරණය මෙම අමාත්‍යාංශයට පැවරී ඇති ප්‍රධාන වගකීමකි. ඒ අනුව ඉතා වැදගත් නීතිරීති සහ රෙගුලාසි 11ක් මේ දක්වා මෙම වසර තුළදී සම්මත කිරීමට හැකියාව ලැබී ඇත. ඒ අතර අපරාධ සිදු කිරීම තුළින් උපයාගත් වත්කම් උත්පාදනය සහ රාජසන්තක කිරීම සඳහා ප්‍රතිපාදන සලස්වන පනත, විගණන සංශෝධන පනත සහ ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ඇතුළු වැදගත් නීති ගණනාවක් අන්තර්ගත වේ. එසේම අධිකරණ

පද්ධතිය නව්‍යකරණය කරමින් ඩිජිටල්කරණයට ඉඩ සලසමින් සැකකරුවන් සහ වූදිනගන් අධිකරණ කටයුතුවලට සහභාගී වීම, විශේෂඥ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ශ්‍රව්‍ය දෘෂ්‍ය ආකාරයෙන් ලබා ගැනීම සඳහා ප්‍රතිපාදන සලස්වමින් අපරාධ නඩු විධාන සංග්‍රහයට සිදුකළ සංශෝධනය මෙහිදී ඉතාමත්ම සුවිශේෂී වේ. කෙටුම්පත්කරණයේදී නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සුවිශේෂී කාර්යභාරයන් ඉටු කරන අතර, මේ දක්වා වසර තුළදී එම ආයතනය විසින් නිලධාරී හිඟය මධ්‍යයේ වුවද, කෙටුම්පත් කරන ලද පනත් 18ක් පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති අතර තවත් නීති 100ක් භාෂා ත්‍රිත්වයෙන්ම කෙටුම්පත් කර ඇත.

අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කරමින් එයට අවශ්‍ය ප්‍රවාහන, සන්නිවේදන උපකරණ හා යටිතල පහසුකම් සැපයීමේ වගකීමද මෙම අමාත්‍යාංශය වෙත පැවරී ඇත. වසරේ මේ දක්වා යටිතල පහසුකම් අධිකරණ පද්ධතියට සැපයීමේදී සුවිශේෂී ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවට නිරීක්ෂණය වේ. චිත්‍ර රජයේ ආධාර යටතේ සිදුකරන උපරිමාධිකරණ සංකීර්ණයේ අලුත්වැඩියාව අවසන් අදියරට පැමිණ ඇත. එසේම ප්‍රමාද වී තිබූ අධිකරණ සේවා කොමිෂන් සභා ගොඩනැගිල්ලද, ප්‍රතිසංස්කරණය කර භාරදීමට හැකිව ඇත. අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ ඉදි කරන මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ලෙහි ඉදි කිරීම් කඩිනමින් අවසන් වෙමින් පවතී. එහි ඉදිවන අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුද ආරම්භ කර ඇති අතර අප්‍රමාදව මහාධිකරණ - දිසා අධිකරණ ගොඩනැගිල්ලේ කටයුතුද ආරම්භ කිරීමට නියමිතය. තවද රටේ ආර්ථික අර්බුදය සමඟ ප්‍රමාද ව තිබූ හා නතර ව තිබූ ව්‍යාපෘති කඩිනම් කිරීමට කටයුතු කළ අතර, ඒ අතුරින් නිකවැරටිය, පුත්තලම, සමන්තුරේ, වාලච්චේන යන අධිකරණ ගොඩනැගිලි ඉදිකිරීම් මේ වන විටත් අවසන් කිරීමටත් එයින් ඇතැම් අධිකරණ ගොඩනැගිලි ජනතා සන්තකයට පත් කිරීමටත් හැකි වී ඇත.

අධිකරණවල නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ගරු අගවිනිසුරුතුමා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ෫සක් ගෙන තිබීම ඉතා ප්‍රශංසනීය වේ. එසේම මෙම වසර තුළ අධිකරණ නිලධාරීන් සහ කම්කරු විනිශ්චය සභාපතිවරුන් 50 දෙනෙකු බඳවා ගැනීම තුළ දිසා විනිශ්චයකාරවරුන් මහාධිකරණ දක්වා උසස් කිරීමටත්, අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය අතිරේක අධිකරණ ස්ථාපිත කිරීමටත් හැකි ව ඇත.

අධිකරණ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයට ප්‍රධාන විසඳුමක් ලෙසට අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීමේ “අධිකරණ ස්වයංක්‍රීයකරණ වැඩසටහන” හඳුනා ගෙන ඇත. එහි සමාරම්භයක් වශයෙන් ගරු අගවිනිසුරුතුමා විසින් උපරිමාධිකරණය තුළ ඩිජිටල්කරණය ආරම්භ කර ඇති අතර එය අභියාචනාධිකරණය වෙත ගෙන යාමෙන් පසු රටපුරා අධිකරණ වෙත ව්‍යාප්ත කිරීම සඳහා මූලික කටයුතු මේවන විට ආරම්භ කර ඇත. අගවිනිසුරුතුමා මූලිකත්වය ගෙන ඇති මෙම අධිකරණ ඩිජිටල්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අප අමාත්‍යාංශය විසින් උපරිම සහයෝගය ලබා දෙනු ලැබේ. මේවන විට අපරාධ නඩු සඳහා ද නුදුරේදීම සිවිල් නඩු කටයුතුවලදී ද, ශ්‍රව්‍ය දෘෂ්‍ය

මාධ්‍යයෙන් සාක්ෂි ලබාදීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සලසමින් ඒ සඳහා අවශ්‍ය ශ්‍රව්‍ය දෘෂ්‍ය විඩියෝ කට්ටල 100ක් මේ වසර තුළදී අධිකරණ වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු අමාත්‍යාංශය විසින් සිදු කරමින් පවතී.

එසේම අමාත්‍යාංශය විසින් සපයනු ලබන සේවා රැසකට කළමනාකරණ පද්ධති හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර, මෙමගින් කාර්යක්ෂම මහජන සේවයක් ලබාදීමට හැකි වී ඇත. වර්තමාන රජය විසින් අධි සුබෝපහෝගී මොටර් වාහන භාවිත නොකරන බැවින් අමාත්‍යාංශය සතුව තිබූ එවැනි වාහන වෙන්දේසි කොට රු.මි. 190කට වැඩි මුදලක් රාජ්‍ය ආදායමට බැර කිරීමට හැකි විය.

අධිකරණ පද්ධතියට තව තවත් නඩු ගොඩගැසීමෙන් සිදුවන පීඩනය අවම කිරීම සඳහා විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණය ශක්තිමත්ව පවත්වාගෙන යන අතර ප්‍රජා සමථ මණ්ඩල වෙත වසරේ මේ දක්වා ආරවුල් 116,122ක් වාර්තාවී ඇති අතර නිරවුල් කිරීමේ ප්‍රතිශතය 69%කට ආසන්න මට්ටමක පවත්වා ගෙන යාමට හැකිවී ඇත. ඉඩම් හා මූල්‍ය විශේෂ සමථ මණ්ඩල ව්‍යාප්ත කිරීමේ කටයුතු ද අමණ්ඩව සිදු කරනු ලැබේ. ණය සහනදායී මණ්ඩල වෙතද වසරේ මේ දක්වා ආරවුල් 880ක් වාර්තා වී ඇත.

මෙම අමාත්‍යාංශය සෑම විටම පුරවැසියන්ගේ නීතියට ඇති සම ප්‍රවේශය තහවුරු කිරීමට කටයුතු කරයි. ඒ සඳහා රටපුරා පිහිටි නීති ආධාර මධ්‍යස්ථාන මගින් විශාල සේවයක් ඉටු කරනු ලබයි. වසරේ මේ දක්වා 156,825 දෙනෙකුට නීති ආධාර සේවය සපයා ඇත. එසේම අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත වසරේ මේ දක්වා ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 453ක් වන අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.

මෙම අමාත්‍යාංශය විසින් මුහුණ දෙන දැවැන්ත අභියෝගයක් වන්නේ බන්ධනාගාර තදබදයයි. රටතුළ නීතිය ක්‍රියාත්මක වීම සහ මත්ද්‍රව්‍ය පාලනය ඉහළ යාම සමඟ බන්ධනාගාරවල රැඳවිය හැකි ධාරිතාවය ඉක්මවා යන රැඳවියන් සංඛ්‍යාවකට ආරක්ෂාව, රැකවරණය සහ සුභසාධන කටයුතු සිදු කිරීමට සිදුව ඇත. කෙටිකාලීන විසඳුම් වශයෙන් හඳුනාගත් බන්ධනාගාර කීපයක ධාරිතාවය අඩු කිරීමට කටයුතු කරමින් පවතින අතර මෙම වැඩපිළිවෙල අනෙක් බන්ධනාගාර කෙරේ ව්‍යාප්ත කරමින්, විශේෂ ආරක්ෂිත බන්ධනාගාර ඉදිකිරීමට ද සැලසුම් කොට ඇත. එසේම ප්‍රජා විශෝධන ආඥා සංඛ්‍යාව වැඩි කිරීමට අවශ්‍ය කටයුතු කර ඇති අතර, රැඳවියන් ඇතුළු සියලු දෙනාගේ රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබා ගැනීම සඳහා කළමනාකරණ පද්ධතියක් ද හඳුන්වා දී ඇත.

සියළු ශ්‍රී ලාංකිකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති ගරුත්වය හා සමානාත්මතාවය සලකමින් ඔවුන්ගේ මානව හිමිකම් සහ අයිතිවාසිකම්වලට ගරු කරමින්, ප්‍රචර්ධනය කරමින්, ජාතික ඒකාබද්ධතාවය ඇති කිරීමට සහ භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මෙම වසරේ වැඩසටහන් රැසක් සිදු කර ඇත. මෙම අමාත්‍යාංශය මුහුණ දී සිටින තවත් අභියෝගයක් වන අධිකරණ ක්ෂේත්‍රයේ පවතින උග්‍ර මානව සම්පත් හිඟය විසඳමින් පුරප්පාඩු 2,452ක් පිරවීමට අනුමැතිය ලබාදීම පිළිබඳව රජයට කෘතඥතාවය පල කරන අතර එම බඳවා ගැනීම් සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇත.

පවතින අභියෝගාත්මක තත්ත්වය තුළ වුවද, මේසා ප්‍රගතියක් අත්පත් කර ගැනීමට සුවිශේෂී නායකත්වයක් ලබාදෙන ගරු අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මැතිතුමාවන්, ජාතික ඒකාබද්ධතාවය තහවුරු කිරීමට එතුමාට සහයෝගය ලබාදුන් අපගේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම්.එම්.එම්.මුනිර් මුලූෆ් මැතිතුමාවන් ගෞරවයෙන් සිහිපත් කරමි. එසේම, කාර්යක්ෂම සහ ඵලදායී අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා සක්‍රීයව කැපවී සිටින ගරු අගවිනිසුරුතුමා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාවද කෘතඥවේදීව සිහිපත් කරමි. තවද, අතිශය කැපවීමෙන්, අවම පහසුකම් යටතේ, හැකි උපරිමයෙන් සේවය කිරීමට උත්සාහ කරන විවිධ ශ්‍රේණිවලට අයත් මාගේ ජනහිතකාමී නිලධාරී මඩුල්ලටද, අමාත්‍යාංශයේ විෂය පථයට අයත්වන, තමන්ගේ දෙපාර්තමේන්තු සහ ආයතන පිහිටුවීමේ අභිලාෂයන් ඉෂ්ට කරගනු වස් රාජකාරි ඉටු කරනු ලබන දෙපාර්තමේන්තු, ආයතනවල සියලුම කාර්ය මණ්ඩලයන්ට ද මාගේ කෘතඥතාවය පල කරමි.

**ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන**  
**ලේකම්**  
**අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය**

## අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය

### දැක්ම

මහජනතාව විශ්වාස කරන නීති පද්ධතියක් - සාධාරණ ශ්‍රී ලංකාවක්

### මෙහෙවර

ජනතාව කේන්ද්‍ර කරගත් කාර්යක්ෂම අධිකරණ පරිපාලනය මගින් ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා ස්ථාවර, සාධාරණ සහ නිදහස් පරිසරයක් ඇති කිරීම සඳහා

- ❖ ඵලදායී හා කාලෝචිත නීති ප්‍රසංස්කරණ,
- ❖ ප්‍රතිපත්ති සංවර්ධන මූලපිරීම්,
- ❖ ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සහ සම්බන්ධ වීම සහ
- ❖ ප්‍රජා නීති සේවා

### වටිනාකම්

- අඛණ්ඩතාව
- විශ්වාසය
- අන්තර්ගත කිරීම
- විනිවිද බව
- වගවීම

### අරමුණු

- ❖ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය සවිබල ගැන්වීම
- ❖ නීති ප්‍රතිසංස්කරණය ප්‍රවර්ධනය කිරීම හා නීති පැනවීම
- ❖ නීතියේ ආධිපත්‍ය ප්‍රවර්ධනය කිරීම සහ සැමට යුක්තිය උදෙසා ප්‍රවේශය සඳහා වූ සම අවස්ථාවන් සුරක්ෂිත කිරීම
- ❖ තම කාර්යයන් කාර්යක්ෂම ලෙස සිදු කර ගෙන යාම සඳහා අධිකරණවල හිතකර පරිසරයක් නිර්මාණය කිරීම
- ❖ මහජනතාව වෙත කඩිනම් සහ වඩා හොඳ සේවාවක් ලබා දීමේ මූල්‍ය පරමාර්ථයෙන් යුතුව අධිකරණයන්හි නඩු විභාග කිරීමේ සහ විසඳුම් ලබා දීමේ පවතින ප්‍රමාදයට විසඳුම් ලබා දීම
- ❖ පුහුණුවීම් තුළින් අධිකරණ සේවයෙහි කාර්යක්ෂමතාවය සහ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම
- ❖ විකල්ප ආරවුල් විසඳීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීම
- ❖ අපරාධවලට ගොදුරු වූවන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් සහ හිමිකම් සකස් කිරීම, තහවුරු කිරීම, බලාත්මක කිරීම සහ ඵලදායී අයිතිවාසිකම් සහ හිමිකම් ප්‍රවර්ධනය , ආරක්ෂා කිරීම, බලාත්මක කිරීම සහ ක්‍රියාවේ යෙදවීම සඳහා යාන්ත්‍රණයක් සැකසීම
- ❖ තම ආර්ථික, සමාජීය තත්ත්වය, ස්ත්‍රී පුරුෂභාවය, කුලය, හෝ ජාතිකත්වය හෝ ආබාධිත බව පිළිබඳ හේදයකින් තොරව ලැබිය යුතු සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා යුක්තිය උදෙසා ප්‍රවේශ වීමට සම අවස්ථාවන් ලබා දෙන සමාජයක් නිර්මාණය කිරීමට යුක්තිය උදෙසා සම ප්‍රවේශයක් ඇති කිරීම.
- ❖ සමාජය තුළ සංහිදියාව සහ සහජීවනය සාක්ෂාත් කර ගැනීම
- ❖ බන්ධනාගාර තදබදය අවම කිරීම
- ❖ අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට ගැනෙන දෙපාර්තමේන්තු හා ආයතනවල කාර්යක්ෂමතාවය සහ ගුණාත්මක භාවය ඉහළ නැංවීම





## පටුන

	පිටු අංකය
1. හැඳින්වීම	01
2. අමාත්‍යාංශයේ එක් එක් අංශයන්ගේ කාර්යයන් සංක්ෂිප්තව	03
3. අමාත්‍යාංශයේ එක් එක් අංශයන්ගේ ප්‍රගතිය	
3.1 නීති අංශය	06
3.2 ආයතන අංශය	15
3.3 සැලසුම් අංශය	19
3.4 සංවර්ධන අංශය	25
3.5 ඉංජිනේරු අංශය	31
3.6 ප්‍රතිසංස්කරණ අංශය	42
3.7 බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අංශය	48
3.8 ජාතික ඒකාබද්ධතා අංශය	52
3.9 මූල්‍ය අංශය	57
3.10 අභ්‍යන්තර විගණන අංශය	61
3.11 ජාතික භාෂා අංශය	62
3.12 අභ්‍යන්තර කටයුතු ඒකකය	65
3.13 විමර්ශන ඒකකය	68
4. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු සහ ආයතන	
4.1 නීතිපති දෙපාර්තමේන්තුව	71
4.2 නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව	77
4.3 නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව	81
4.4 ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව	84
4.5 ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව	88
4.6 බන්ධනාගාර දෙපාර්තමේන්තුව	92
4.7 ප්‍රජාපාදක විශේෂ්ඨ දෙපාර්තමේන්තුව	102
4.8 රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව	106
4.9 සමථ මණ්ඩල කොමිෂන් සභාව	109
4.10 අධිකරණ නොවන නිලධාරීන් සඳහා පුහුණු ආයතනය	115
5. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යවසාය ආයතන	
5.1 නීති ආධාර කොමිෂන් සභාව	119
5.2 උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය	123
5.3 ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය	126
5.4 අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය	131
5.5 ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය	138
5.6 අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය	141
5.7 හානිපූරණය සඳහා වන කාර්යාලය	143
5.8 පුනරුත්ථාපන කාර්යාංශය	149
5.9 රාජ්‍ය භාෂා කොමිෂන් සභාව	155
5.10 ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය	158
6. අධිකරණ, විනිශ්චය සභා සහ කානී අධිකරණ	
6.1 අධිකරණ ධුරාවලියේ සියලුම අධිකරණවලට අදාළ සංඛ්‍යාලේඛන තොරතුරු	162
6.2 ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය	164
6.3 අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය	166
6.4 අනෙකුත් අධිකරණ	169
6.5 විනිශ්චය සභා	172
6.5.1 කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලය	
6.6 කානී අධිකරණ	174
7. අනුබද්ධිත ආයතන	
7.1 නීති විද්‍යාලය	175



## 01. හැඳින්වීම

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යයන් කලින් කලට අමාත්‍යාංශ වෙත විෂය පැවරීම සංශෝධනයන් සමඟ වෙනස් වන අතර පොදුවේ පහත කාර්යයන් මෙම අමාත්‍යාංශය වෙත පැවරී ඇත.

- රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රතිපත්තීන් මත පිහිටා අධිකරණ, ජාතික ඒකාබද්ධතා විෂයන්ට සහ අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, උපායමාර්ග, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම.
- අමාත්‍යාංශ විෂය පථයට අයත්වන මහජන සේවාවන් කාර්යක්ෂමව හා මහජන හිතකාමී අයුරින් ලබාදීම.
- නාස්තිය හා දූෂණය පිටුදකිමින් අමාත්‍යාංශයේ කාර්යභාරය ඉටු කිරීම සහතික කිරීමට ඉවහල් වන ආකාරයට නවීන කළමනාකරණ ක්‍රම හා තාක්ෂණය යොදා ගනිමින් සියලුම ක්‍රම සහ විධි ප්‍රතිසංස්කරණය කිරීම.
- සමාජ අවශ්‍යතාවයන් සහ ගෝලීය ප්‍රවණතාවන් සැලකිල්ලට ගෙන නීති පද්ධතියට අවශ්‍ය කරුණු ලබන ප්‍රතිසංස්කරණ සිදු කිරීම.
- නීතිය නැවත ලේඛනගත කිරීම හා සංග්‍රහගත කිරීම.
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් වෙනත් කිසිවෙකු වෙත පවරා දෙනු නොලැබූ යුක්තිය පසිඳලීමේ අධිකරණයන්හි පරිපාලනය පිළිබඳ කටයුතු.
- උසාවි පද්ධතිය තුළ යුක්තිය පසිඳලීමේ ප්‍රමාදයන් වැළැක්වීම ඇතුළුව සමස්ථ පරිපාලනයට අදාළ සියළු කටයුතු ක්‍රමවත්ව හා කාර්යක්ෂමව ඉටු කිරීම හා ඒ සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීම.
- රජය වෙනුවෙන් අපරාධ නඩු පැවරුම් හා සිවිල් නීති කටයුතු.
- රජයට සහ සියලුම රජයේ දෙපාර්තමේන්තුවලට නීති උපදෙස් ලබාදීම.
- නීති කෙටුම්පත් කිරීම.
- යම් වරදකරුවෙකුට නියම කරනු ලැබූ දඩුවම් සම්බන්ධයෙන් සමාව දීම, අඩු කිරීම, ලිහිල් කිරීම, ප්‍රමාද කිරීම හා අත්හිටුවීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම.
- සමස්ත ක්වාසි පද්ධතියේ ඵලදායිතාව හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිණිස සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
- කම්කරු විනිශ්චය සභා පරිපාලනය සහ ඊට අදාළ අනෙකුත් කටයුතු.
- සිවිල් ආරවුල්, අධිකරණය දක්වා නොගොස් විසඳා ගැනීම සඳහා සමථ මණ්ඩල ක්‍රියාවලිය බල ගැන්වීම.
- නීතිය ක්‍රියාත්මක කිරීමේ පටිපාටි සහ යාන්ත්‍රණය පිළිබඳව අදාළ පුද්ගලයන්ට අවශ්‍ය නවීන දැනුම හා තාක්ෂණික පුහුණුව ලබාදීම.
- අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහය දීම සහ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම.
- ජනතා පරමාධිපත්‍ය හා ජාතික ආරක්ෂාව තහවුරු වන බවට සහතික වෙමින් කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පියවර ගැනීම.
- නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට අදාළ කටයුතු සිදු කිරීම.
- බන්ධනාගාර ප්‍රතිසංස්කරණයට අදාළ ප්‍රතිපත්ති, සැලසුම් හා වැඩසටහන් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
- බන්ධනාගාර පරිපාලනය හා ප්‍රතිසංස්කරණය.
- බන්ධනාගාරවල යටිතල පහසුකම් සංවර්ධනය හා තදබදය අඩු කිරීම.

- බන්ධනාගාරගත වූවන් පුනරුත්ථාපනය කිරීම.
- ප්‍රජාපාදක විශේෂඥ ව්‍යාපෘති සම්බන්ධ කටයුතු.
- අර්බුද හේතුවෙන් ශාරීරික හා මානසික ආබාධවලට ලක් වූ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමට වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
- ත්‍රස්තවාදී ක්‍රියාවන්හි යෙදී සිටි තැනැත්තන් නැවත සමාජගත කිරීම සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම.
- අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ආයතන දෙපාර්තමේන්තු හා අංශයන් අධීක්ෂණය කිරීම.

මෙම කාර්යයන් ඉටු කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ සහ ඊට සහසම්බන්ධව පහත ආයතන ක්‍රියාත්මක වේ.

1. නීතිපති දෙපාර්තමේන්තුව
2. නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව
3. ශ්‍රී ලංකා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව
4. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව
5. ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලය
6. ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව
7. බන්ධනාගාර දෙපාර්තමේන්තුව
8. ප්‍රජා පාදක විශේෂඥ දෙපාර්තමේන්තුව
9. පුනරුත්ථාපන කාර්යාංශය
10. සමථ මණ්ඩල කොමිෂන් සභාව
11. කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලය
12. කානී උසාවි හා අභියාචන මණ්ඩල
13. අධිකරණ නොවන නිලධාරීන් පුහුණු කිරීමේ ආයතනය
14. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව
15. උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය
16. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය
17. අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය
18. ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය
19. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය
20. හානිපූණය සඳහා වන කාර්යාලය
21. නීති විද්‍යාලය
22. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
23. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව
24. ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය

\*අංක 2458/65 දරන 2025.10.18 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පුනරුත්ථාපන කාර්යාංශය අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයෙන් ඉවත් කොට ඇත



## 02. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ එක් එක් අංශයන්ගේ කාර්යයන් සංක්ෂිප්තව

අමාත්‍යාංශයේ කාර්යයන් පහත අංශ මගින් ක්‍රියාත්මක කරනු ලබයි. එනම්,

- i. නීති අංශය
- ii. ආයතන අංශය
- iii. සැලසුම් අංශය
- iv. සංවර්ධන අංශය
- v. ඉංජිනේරු අංශය
- vi. ප්‍රතිසංස්කරණ අංශය
- vii. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අංශය
- viii. ජාතික ඒකාබද්ධතා අංශය
- ix. මූල්‍ය අංශය
- x. අභ්‍යන්තර විගණන අංශය
- xi. ජාතික භාෂා අංශය
- xii. අභ්‍යන්තර කටයුතු ඒකකය
- xiii. විමර්ශන ඒකකය

### i. නීති අංශය

යුක්තිය පසිඳලීමට අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දැනට පවත්නා නීති සංශෝධනය හා නව නීති සම්පාදනය සඳහා ප්‍රතිපත්තිමය තීරණ ලබා ගැනීමට කටයුතු කිරීම, නීති වාර්තා පල කිරීම සහ පරිවර්තනය කිරීම.

### ii. ආයතන අංශය

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත්කරන ලද උපලේඛනගත රාජ්‍ය නිලධාරීන් හැර අධිකරණ වල අනිකුත් සියලුම නිලධාරීන්ගේ සහ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල පරිපාලන කටයුතු කිරීම.

### iii. සැලසුම් අංශය

සැලසුම් ඒකකය මගින් අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින දෙපාර්තමේන්තුවල කටයුතු පිළිබඳ ව්‍යාපෘති සැලසුම් සකස් කිරීම, ප්‍රගති පාලනය සහ සුපරීක්ෂණය සිදුකරයි

### iv. සංවර්ධන අංශය

සංවර්ධන ඒකකය මගින් අධිකරණ අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනයන්හි සංවර්ධන කාර්යයන් ඉටු කිරීම හා සම්බන්ධීකරණය සිදු කරනු ලැබේ.

### v. ඉංජිනේරු අංශය

ඉංජිනේරු අංශය මගින් අධිකරණ සංකීර්ණ, ගොඩනැගිලි, විනිශ්චයකාරවරුන්ගේ නිල නිවාස ඉදිකිරීම, වැඩි දියුණු කිරීම සහ නඩත්තු කිරීම සිදු කරනු ලැබේ.

### vi. ප්‍රතිසංස්කරණ අංශය

අධිකරණ අමාත්‍යාංශයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා අමාත්‍යාංශය සහ ඒ යටතේ ක්‍රියාත්මක දෙපාර්තමේන්තු සහ ආයතනවල ක්‍රියාවලීන් හා පද්ධතීන් තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ප්‍රතිසංස්කරණය කිරීම.

### vii. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අංශය

බන්ධනාගාර කටයුතු අංශය මගින් බන්ධනාගාර පරිපාලනය පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක්කොට බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තීය ගැටළු විසඳමින් සිරගත වූ අය නිදහස් වන විට යහපත් පුරවැසියන් ලෙස සමාජයට අනුගත කිරීමේ අරමුණින් පුනරුත්ථාපන ක්‍රියාවලිය වඩාත්

විධිමත් ආකාරයට සිදුකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීම, අධීක්ෂණය හා පසුපරම් කිරීම සිදුකරයි.

**viii. ජාතික ඒකාබද්ධතා අංශය**

ජාතීන් අතර සහයෝගිතාවය සහ සහජීවනය ප්‍රතිස්ථාපනය සඳහා අවශ්‍ය වැඩසටහන් හඳුන්වා දී ක්‍රියාවට නැංවීම සහ ජාතීන් අතර සංස්කෘතික, සමාජීය හා ආගමික පසුබිම අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධ කරගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම තුළින් ශ්‍රී ලාංකේය සමාජයේ ජීවත්වන සියලු ජනවර්ග සහ ජන කණ්ඩායම්වල උරුමයන්, අන්‍යාත්‍යාවයන් සහ සංස්කෘතීන් ආරක්ෂා කරමින් වැඩසටහන් පැවැත්වීම සිදු කරනු ලබයි.

**ix. මූල්‍ය අංශය**

අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින දෙපාර්තමේන්තුවල සහ අධිකරණවල මූල්‍ය සැලසුම් කළමනාකරණය සහ පාලනය.

**x. අභ්‍යන්තර විගණන අංශය**

අමාත්‍යාංශයේ හා එය යටතේ පවතින දෙපාර්තමේන්තුවල සහ අධිකරණවල ගිණුම් විගණනය

**xi. ජාතික භාෂා අංශය**

ප්‍රජාව අතර සංභිදියාව ඇති කිරීමට සහාය වීම සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණින් අමාත්‍යාංශයේ එක් අංශයක් ලෙස ක්‍රියා කරයි. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගෙන ඇති වැඩසටහන් විවිධ ස්ථරවලින් සහ විවිධ යාන්ත්‍රණයන් මගින් බෙදා හරිනු ලැබේ.

**xii. අභ්‍යන්තර කටයුතු ඒකකය**

රාජ්‍ය අංශය තුළ දූෂණය මැඩලීමේ ක්‍රියාවලියට මුල පිරීමක් ලෙස රාජ්‍ය අංශය තුළ විනිවිදභාවය, වගවීම සහ සුපිළිපත්භාවය පෝෂණය කරන සංස්කෘතියක් නිර්මාණය කර, සියලුම පුරවැසියන්ට රජයේ සේවාවන් ඵලදායී ලෙස සැපයීම.

**xiii. විමර්ශන ඒකකය**

අංක අමප/24/2341/801/013 හා 2025.01.06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් දැනුම් දුන් පරිදි රාජ්‍ය ආයතන මහජනතාවට වගවීම තහවුරු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කරනු ලබන අමාත්‍යාංශය හා අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගැනෙන දෙපාර්තමේන්තු/ආයතන පිළිබඳව තොරතුරු/මහජන පැමිණිලි සම්බන්ධව කරුණු විමර්ශනය කළ යුතු යැයි ලේකම්වරයා විසින් තීරණය කරනු ලබන අවස්ථාවල දී එම විමර්ශන කටයුතු සිදු කිරීම කරනු ලබයි.

### 03. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ එක් එක් අංශයන්හි ප්‍රගතිය

## 3.1 නීති අංශය

### 3.1.1 හැඳින්වීම

යුක්තිය පසිඳලීමට අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව හා රාජ්‍ය ප්‍රතිපත්තින්ට අනුකූල වන ආකාරයට දැනට පවත්නා නීති සංශෝධනය හා නව නීති සම්පාදනය සඳහා ප්‍රතිපත්තිය තීරණ ලබාගැනීමට කටයුතු කිරීම, එකී නීති කෙටුම්පත් අවසානයේ පාර්ලිමේන්තුවේදී සම්මත කිරීම දක්වා සියලු පියවර ගැනීම, නීති වාර්තා පළ කිරීම මෙම අංශයේ විශේෂ කාර්ය භාරය වේ. ඊට සමගාමීව මහජනතාවගේ නෛතික ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම හා රීති නියෝග රෙගුලාසි සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමටද ක්‍රියාකරනු ලැබේ.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මධ්‍යම බලධරයා වශයෙන් නීතිමය වශයෙන් පිළිගෙන ඇති පනත් ප්‍රකාරව අවශ්‍ය කටයුතු කිරීම. උදා: සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහය ලබාගැනීම පිළිබඳ ඉල්ලීම් පිළිබඳව කටයුතු කිරීම, අන්තර්ජාතික ළමා පැහැරගැනීම පිළිබඳ කටයුතු අපරාධකරුවන් හුවමාරු කිරීමේ කටයුතු

හඳුනාගත් විවිධ මානයන් ඔස්සේ ජාත්‍යන්තර සම්මුතීන් යටතේ ක්‍රියාත්මක කරුණු වලට අදාළ විවිධ කාරණා සම්බන්ධයෙන් ද කටයුතු කරනු ලැබේ.

#### 3.1.1.1 අංශය විසින් සිදුකරන කාර්යයන්

1. පනත් සම්මත කර ගැනීමට කටයුතු කිරීම.
2. ශ්‍රී ලංකා නීති වාර්තා මුද්‍රණය කිරීම හා බෙදා හැරීමට කටයුතු කිරීම.
3. ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීම.
  - 3.1 2001 අංක. 10 දරණ ජාත්‍යන්තර ළමා පැහැරගෙන යාම පිළිබඳ සිවිල් ක්ෂේත්‍රයන්ට අදාළ සම්මුති.
  - 3.2 1995 අංක. 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ ඉල්ලීම සම්බන්ධ කටයුතු.
  - 3.3 සාපරාධී කාරණාවලදී සහයෝගය දැක්වීම පිළිබඳ 2002 අංක. 25 දරණ පනතේ ඉල්ලීම් පිළිබඳ කටයුතු.
  - 3.4 විදේශගතවී සිටින විත්තිකරුවන්ට / සාක්ෂිකරුවන්ට ශ්‍රී ලංකාවේ අධිකරණ වලින් නිකුත් කරනු ලැබූ සිතාසි සම්බන්ධ කටයුතු.
  - 3.5 ශ්‍රී ලංකාවේ සිටින විත්තිකරුවන්ට / සාක්ෂිකරුවන්ට විදේශ අධිකරණ වලින් නිකුත් කරනු ලැබූ සිතාසි / ඉල්ලීම් සම්බන්ධ කරුණු.
  - 3.6 2023 අංක. 10 දරණ අපරාධයක වින්දිතයන් හා සාක්ෂි කරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ විදේශ රටක සිට ලබාදෙනු ලැබීමට නියමිත සාක්ෂිකරුවන් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා තානාපති කාර්යාල / කොන්සල් ජනරාල් කාර්යාල හරහා සාක්ෂි ලබා දීමට සැලැස්වීම.
4. විවිධ පනත් වලට අදාළ කාර්ය භාරයන් නිෂ්චය කිරීමට අදාළව පත්කරනු ලැබූ කමිටු පැවැත්වීමට අදාළව සම්බන්ධීකරණය කිරීම.
5. අධිකරණ කලාප නිර්ණය කිරීම හා නව අධිකරණ පිහිටුවීම සම්බන්ධ කටයුතු
6. ආයතන සේවා ගිවිසුම් සම්බන්ධ කටයුතු

7. 2002 අංක 25 දරණ සිවිල් කාරණාවලදී අන්‍යෝන්‍ය සහාය දැක්වීමේ පනත යටතේ විදේශ රටවල් මගින් යොමු කරනු ලබන ඉල්ලීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම.
8. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ නීති අංශය වෙත ලැබෙන ඉල්ලීම්.
9. තිරසාර සංවර්ධන ඉලක්ක අංක 16ය ඔස්සේ ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම.
10. පාර්ලිමේන්තු ප්‍රශ්න සහ ස්ථාවර නියෝග 27(2) සම්බන්ධ කටයුතු.
11. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් සංවිධාන විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තා සම්බන්ධව අධිකරණ අමාත්‍යාංශයේ නිරීක්ෂණ, විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දීම.

### 3.1.2 2025.01.01 දින සිට 2025.09.30 දක්වා ප්‍රගතිය

	කාරණය	ප්‍රගතිය
1	පනත් සම්මත කිරීමේ කටයුතු	පහත 3.1.2.1 හි දක්වා ඇත.
2	ශ්‍රී ලංකා නීති වාර්තා මුද්‍රණය කිරීම හා බෙදා හැරීමට කටයුතු	2018 වර්ෂයේ වෙලුම 1 යටතේ 1 කොටසේ සිට 15 කොටස දක්වා මුද්‍රණය කර ඇත.
3	අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා අධිකරණ අමාත්‍යාලයාගේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම	අමාත්‍ය මණ්ඩල සංදේශ 213 ක් සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත.
4	2002 අංක 25 දරණ සිවිල් කාරණාවලදී අන්‍යෝන්‍ය කාරණාවලදී සහාය දැක්වීමේ පනත යටතේ විදේශ රටවල් මගින් යොමු කරනු ලබන ඉල්ලීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම. (MLA)	විදේශයන්ගෙන් ලැබෙන ඉල්ලීම් - 100 විදේශයන් වෙත යවන ඉල්ලීම් - 148
5	2002 අංක 25 දරණ අපරාධ කාරණාවලදී අන්‍යෝන්‍ය සහාය දැක්වීමේ පනත යටතේ කරනු ලබන ඉල්ලීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම හා එම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම. (ලැබෙන ඉල්ලීම්) (MLA)	ඉල්ලීම් 25 ක් ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකර ඇත.
6	2002 අංක 25 දරණ අපරාධ කාරණාවලදී අන්‍යෝන්‍ය සහාය දැක්වීමේ පනත යටතේ ඇති කර ගනු ලබන ගිවිසුම් (MLA)	සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහායෝගීතාව පිළිබඳ මාලදිවයිනේ ජනරජය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම 2025.07.21 දින අත්සන් තබන ලදී.
7	අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය යටතේ සමකාලීන ශ්‍රව්‍ය දෘෂ්‍ය සම්බන්ධක මගින් සාක්ෂි ලබා ගැනීම	ඉල්ලීම 43 ක් සම්බන්ධයෙන් මේ වන විට ඉදිරිපත් වී ඇත.
08	1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 3 වන වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණ, දිසා මහේස්ත්‍රාත් සංයුක්ත අධිකරණ බවට පත් කිරීම	අධිකරණ 07
09	1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 3 වන වගන්තිය යටතේ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණ, ස්ථීර මහේස්ත්‍රාත් අධිකරණ බවට පත් කිරීම	අධිකරණ 09



10	මහජන පෙත්සම්	කරුණු 558 ක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් අදාළ ආයතන වලට යොමු කර ඇත.
11	රාජ්‍ය ආයතනවලට පෞද්ගලික නීතිඥ වරුන්ගේ සහාය ලබාදීම සඳහා අනුමැතිය ලබාදීම	මේ යටතේ රාජ්‍ය ආයතන 40 මගින් ඉදිරිපත් වූ ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු සිදුකර ඇත.

### 3.1.2.1 නීති ප්‍රතිසංස්කරණ

අ) පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද පනත්

	පනතේ නම	අරමුණ	කතානායකවරයා විසින් සහතික කළ දිනය
1	2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත	අපරාධ සිදුකිරීම තුළින් උපයන වත්කම් යළි ලබා ගැනීම සහ රාජසන්තක කිරීම සඳහා ප්‍රතිපාදන සැලැස්වීම.	2025.04.30
2	2025 අංක 7 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත	සැකකරුවන්/වූදිනයිත් සහ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විවෘත අධිකරණයේ දී ග්‍රව්‍ය හා දෘෂ්‍ය මාධ්‍ය හරහා සාක්ෂි සටහන් කිරීමට නව විධිවිධාන ඇතුළත් කිරීම.	2025.08.07
3	2025 අංක 13 දරන විනිමය පත්‍ර (සංශෝධන) පනත	වංක හා වැරදි සහගත චෙක්පත් අණකරුවන් සම්බන්ධයෙන් සාපරාධී වගකීම් පැනවීමට හැකිවන පරිදි සහ එදිනෙදා ව්‍යාපාරික කටයුතුවලදී නව්‍ය ලෙස හා නීතියට අනුකූල වන පරිදි විනිමය බිල්පත් භාවිතා කිරීම පිණිස පහසුකම් සැලසීම, චෙක්පත් ඉලෙක්ට්‍රොනිකව ඉදිරිපත් කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් කිරීම	2025.08.07
4	2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ (හිමිකම්) ඉවත් කිරීමේ පනත	හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට විශේෂ හිමිකම් ලබා දෙන නීතිය අවලංගු කිරීම.	2025.09.10
5	2018 අංක 19 දරන ජාතික විගණන (සංශෝධන) පනත	අධිභාර පැනවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ විගණන ක්‍රියාවලියේ දී අනාවරණය වන වංචා සහ දූෂණ ක්‍රියා පිළිබඳ ව නීති ක්‍රියාත්මක කරන ආයතන වෙත විමර්ශන කටයුතු සඳහා යොමු කිරීමට හැකි වන ලෙස ජාතික විගණන පනත සංශෝධනය කිරීම	2025.09.11

ආ) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත හා ඉදිරිපත් කර ඇති සම්මත කිරීමට නියමිත පනත්

	පනත	අරමුණ	වර්තමාන තත්ත්වය
1	සමථ මණ්ඩල (සිවිල් සහ වාණිජ ආරවුල් නිරාකරණය) පනත	ස්වේච්ඡා සමථකරණයන් සඳහා ව්‍යවස්ථාපිත රාමුවක් හඳුන්වා දීම සහ 2000 අංක 44 දරණ ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනත අවලංගු කිරීම.	2025.07.11 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.
2	දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය (ශාරීරික දණ්ඩන)	දරුවන්ට සිදු වන ශාරීරික දණ්ඩනයන් සම්බන්ධයෙන් නීති පැනවීම	2025.09.18 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.
3	පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත	කුලී නිවැසියාගේ සහ ඉඩම් හිමියාගේ අයිතිවාසිකම් සමානව ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව නීතියක් හඳුන්වා දීම.	පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
4	ගෙවල් කුලී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත	කුලී නිවැසියාගේ සහ ඉඩම් හිමියාගේ අයිතිවාසිකම් සමානව ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව නීතියක් හඳුන්වා දීම.	පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
5	බේරාගැනීම, පුනරුත්ථාපන සහ වස්තූහංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත	ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී ඇති පුද්ගලයන් සහ ශක්‍ය ව්‍යවසායකයන් කලට වේලාවට කාර්යක්ෂම ලෙස සහ අපක්ෂපාතී ලෙස බේරා ගැනීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා සහ ශක්‍ය නොවන ව්‍යවසායකයන් වසා දැමීම සඳහා නීති සංග්‍රහයක් පැනවීම.	ගැසට් කිරීම සඳහා 2025.01.01 වන දින රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇත.

ඇ) අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලැබී ඇති නීති ප්‍රතිසංස්කරණ

	පනත	අරමුණ
1	ප්‍රජාපාදක විශෝධන පනත	මෙම සංශෝධන මඟින් වසර 2 කට වඩා අඩු සිර දඬුවම් ලැබූ සිරකරුවන් සහ නීති ගරුක පුරවැසියන් කිරීමේ අභිප්‍රායෙන් ප්‍රජා විශෝධන නියෝග සඳහා සුළු දඩ මුදල් නොගෙවීම මත සිරගත වී සිටින තැනැත්තන් සඳහා සංශෝධන හඳුන්වා දීම.
2	මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් ඕනෑම පුද්ගලයෙකු විසින් මහ මුහුදේ සිදු කරන ලද වැරදි සඳහා විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනතට හඳුන්වා දෙනු ලැබීමට යෝජිත සංශෝධන සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය	විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනතට ගෙන එන ලද සංශෝධන මගින් ඕනෑම පුද්ගලයෙකු විසින් මහ මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වරදක් ලෙස හඳුනා ගනු ඇතැයි අපේක්ෂා කරන අතර, 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතට ගෙන එන ලද සංශෝධනය මඟින් එවැනි නඩු විභාග කර තීරණය කිරීමට ශ්‍රී ලංකා මහාධිකරණයට අධිකරණ බලය ලබා දෙනු ඇත.

3	2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම	2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ IX කොටසේ 74(1) වගන්තිය ප්‍රකාරව වින්දිතයන් සඳහා වන්දි සහ තාවකාලික ප්‍රදානයන් සිදු කිරීමට උපදේශක මණ්ඩලයක් පත් කිරීමට ප්‍රතිපාදන සැලසීම
4	භාර ආඥා පනතට සංශෝධන	1917 දී බලාත්මක කරන ලද භාර ආඥාපනත මගින් භාර සම්බන්ධ නීතිය නිර්වචනය සහ සංශෝධනය කිරීම
5	නව බේරුම්කරණ පනත.	දැනට පවතින බේරුම්කිරීමේ පනත අවලංගු කිරීම සහ ප්‍රතිස්ථාපනය කිරීම එමගින් වඩා කාර්යක්ෂම හා ප්‍රථිඵලදායක බේරුම්කරණ ක්‍රියාවලියක් ඇති කිරීම
6	අපරාධ නඩුවිධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම (මරණ පරීක්ෂණ XXX පරිච්ඡේදය)	මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහ පනතේ XXX වන පරිච්ඡේදය සංශෝධනය සහ නව විධිවිධාන හඳුන්වාදීම.
7	සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන (167 වන වගන්තිය - ශ්‍රව්‍ය හා දෘෂ්‍ය මාධ්‍ය හරහා දේශීය සහ විදේශීය සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කිරීම)	සාක්ෂිකරුවකුගේ සාක්ෂි විවෘත අධිකරණයේදී ශ්‍රව්‍ය හා දෘෂ්‍ය මාධ්‍ය හරහා දේශීය සහ විදේශීය සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කිරීමට නව විධිවිධාන ඇතුළත් කිරීම.
8	ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත	ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සහ ශ්‍රී ලාංකික ජනතාව ත්‍රස්තවාදී ක්‍රියා සහ ත්‍රස්තවාදය ආශ්‍රිත අනෙකුත් වැරදි වලින් ආරක්ෂා කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ දේශ සීමාව අනෙකුත් රටවල ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම වැළැක්වීම.
9	අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය (ශාරීරික දණ්ඩන)	දරුවන්ට සිදු වන ශාරීරික දණ්ඩනයන් සම්බන්ධයෙන් නීති පැනවීම
10	දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත	රුපියලේ මූල්‍යමය අගය පහත ගිය ද එම අගය පහත යන ප්‍රමාණය මත පදනම්ව දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන දඩ මුදල් වැඩි වී නොමැත. ඒ අනුව වර්තමාන මුදල් අගය අනුව දඩ මුදල් වැඩි කිරීම පිණිස.
11	අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත	රුපියලේ මූල්‍යමය අගය පහත ගිය ද එම අගය පහත යන ප්‍රමාණය මත පදනම්ව අපරාධ නඩු විධාන සංග්‍රහයේ දැක්වෙන දඩ මුදල් වැඩි වී නොමැත. ඒ අනුව වර්තමාන මුදල් අගය අනුව දඩ මුදල් වැඩි කිරීම පිණිස සඳහා වන සංශෝධනයකි.

ඇ) නීති කොමිෂන් සභාව වෙත යොමු කර ඇති නීති කෙටුම්පත්

	මාතෘකාව	අරමුණ
1	ප්‍රාථමික අධිකරණ ක්‍රියාපටිපාටි පනත් කෙටුම්පත	ප්‍රාථමික අධිකරණ ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන්

2	භූමිදාන සහ ආදාහන අයිතිවාසිකම් පනත් කෙටුම්පත	ප්‍රජාවගේ භූමිදාන සහ ආදාහන අයිතිවාසිකම් සම්බන්ධයෙන්
3	බන්ධනාගාර පරිපාලන පනත් කෙටුම්පත	වර්තමානයේ බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙනු ලබන අභියෝග සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කරන නීතිය රාමුව යාවත්කාලීන කිරීම හා අන්තර්ජාතිකව පිළිගත් රීතීන්/සම්ප්‍රදායන් හඳුන්වාදීම.
4	දඬුවම් ලිහිල් කිරීමේ පනත් කෙටුම්පත	අධිකරණය විසින් වරදකරුවන් කරන ලද තැනැත්තන්ට පනවන ලද දඬුවම් ලිහිල් කිරීම
5	ශ්‍රී ලංකාවේ සත්‍යය, සමභීය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභා පනත් කෙටුම්පත	ශ්‍රී ලංකාව තුළ සත්‍යය, ඒකීයත්වය, ප්‍රතිසන්ධානය සහ වගවීම අභිවර්ධනය කිරීමට, සුරක්ෂිත කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට අවස්ථාව සැලසෙන අතර, එමඟින් අනාගත පරම්පරාව සඳහා සත්‍යය එකමුතුව සහ සංහිදියාව යන ශක්තිමත් පදනම් මත ගොඩනැගුණ එක්සත් සහ සාමකාමී ශ්‍රී ලංකාවක් තහවුරු කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දෙයි.

9) රීති, නියෝග සහ රෙගුලාසි

ගැසට් පත්‍රය/ පාර්ලිමේන්තුවේ අනුමැතිය

	මාතෘකාව	අරමුණ	වර්තමාන තත්වය
1	2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතේ 7(2) වගන්තිය යටතේ නියෝග	2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත මගින් විමර්ශන පැවැත්වීම පහසු කිරීම සඳහා වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගනු ලැබූ තැනැත්තන් රඳවා තබා ගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීම සඳහා ද, ඇතැම් නඩුවල දී ලඝු නොවන පරීක්ෂණ පැවැත්වීම බැහැර කිරීම සඳහා ද, පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ දිවුරුම් සාක්ෂි ලබා ගැනීම සඳහා ද, මීට සම්බන්ධ කාරණා සඳහා ද විධිවිධාන සලසයි.	2025.04.08 පාර්ලිමේන්තුවේ සම්මත වී ඇත.  2025.02.02 වන දින සිට වසර දෙකක කාලය දීර්ඝ කිරීම අනුමත වී ඇත.
2	2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 156 වගන්තිය යටතේ නියෝග	2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 82(1) වගන්තියට අනුව, එකී කොටසට අදාළ වන සෑම තැනැත්තකු ම නියෝග මගින් නියම කරනු ලැබිය හැකි යම් ආකෘතියකින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කළ යුතුය.	2025.06.04 පාර්ලිමේන්තුවේ සම්මත වී ඇත.
3	2024 අංක 49 දරණ විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යතාව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනතේ 1 වන වගන්තියේ (2) වන උප වගන්තිය සහ 2 වන වගන්තියේ (1) වන උප වගන්තිය යටතේ සිදු කරනු ලබන නියමය	එබඳු නඩු තීන්දු පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම අදාළ කරගත යුතු විදේශ රටවල්, අධිකරණ අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයන් මගින් නිශ්චිතව දන්වනු ලැබිය හැකිය.	2025.06.18 වන දින පාර්ලිමේන්තුවේ සම්මත වී ඇත.

4	2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ 1 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ වූ නියමය	පනත ක්‍රියාත්මක වන දිනය.	2025.05.27 වන දින පාර්ලිමේන්තුවේ සම්මත වී ඇත.
5	2023 අංක 3 දරන සාමදාන විනිශ්චයකාරවරයන් (පත් කිරීම, අත්හිටුවීම, අවලංගු කිරීම සහ ආචාර ධර්ම පද්ධතිය) නියෝග සංශෝධනය	1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45 සහ 45(6) වගන්ති මගින් සාමදාන විනිශ්චයකාරවරයෙකුගේ ධුරයේ පත් කිරීම, අත්හිටුවීම, අවලංගු කිරීම සහ අවසන් කිරීම සඳහා වූ පෙර රෙගුලාසිය සංශෝධනය කිරීම සඳහා වන රෙගුලාසි.	2025.08.05 වන දින පාර්ලිමේන්තුවේ සම්මත වී ඇත.
6	1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45 (1අ) වගන්තිය සමඟ කියවිය යුතු 61 වන වගන්තිය යටතේ නියෝග	සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සමථකරුවන්, ඔවුන් සමථකරුවෙකු ලෙස සේවය කරන කාලය තුළ, අදාළ සමථ මණ්ඩල ප්‍රදේශය සඳහා, නිල බලයෙන් සාම විනිසුරුවරයෙකු ලෙස පිළිගැනීම.	2025.08.20 වන දින පාර්ලිමේන්තුවේ සම්මත වී ඇත.

#### ඊ) කමිටු සම්බන්ධීකරණය

	නම	අරමුණ
1	බන්ධනාගාර ගත කිරීමට විකල්පයක් ලෙස නිවාස අත්අඩංගුවට පත් කිරීමේ නීති සම්පාදනය සඳහා වන විශේෂ පනත් කෙටුම්පත සකස් කිරීම	නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කිරීම.
2	විවාහ ලියාපදිංචි ආඥාපනත සංශෝධනය කිරීම	විවාහ ලියාපදිංචි ආඥාපනතේ දික්කසාද ලියාපදිංචි කිරීම සහ විවාහ ශුන්‍යතාව පිළිබඳ ප්‍රතිපාදන සැපයීම, විදේශීය දික්කසාද පිළිබඳ යෝජිත හඳුනාගැනීම සඳහා ආනුශංගික සංශෝධන
3	වෛවාහක හේතු පනත (පවුල් නීති පනත)	විවාහය අවලංගු කිරීම, විවාහය විසුරුවා හැරීම සහ විවාහයේ පාර්ශවකරුවන් නෛතික වශයෙන් වෙන් කිරීම සම්බන්ධ නීතිය හා ක්‍රියාපටිපාටි සංශෝධනය කිරීම සහ ඒකාබද්ධ කිරීම, අදාළ කමිටුව 2024 වසරේ දින සාකච්ඡා ආරම්භ කර ඇති අතර, මේ වනවිට කමිටු නිර්දේශ නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත යොමුකර ඇති අතර, නීති කෙටුම්පත් සම්පාදක විසින් සැකසූ කෙටුම්පත කමිටුවේ නිරීක්ෂණ සඳහා යොමු කර ඇත.
4	සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධනය (මුස්ලිම් විවාහ හා දික්කසාද)	දික්කසාදය , විවාහයෙන් වෙන් වීම සහ ශුන්‍යතාවය සඳහා හේතු, වෛවාහක නඩුකර වල කායිපටිපාටිය සහ දරුවන්ගේ භාරකාරත්වය ලබා දීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු ආදිය සම්බන්ධව විස්තීර්ණ වෛවාහක කාරණා සලකා බැලීම.



5	මුස්ලිම් විවාහ හා දික්කසාද පනත් කෙටුම්පත	මුස්ලිම් ප්‍රජාවගේ සහ විවිධ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් මෙම පනත සඳහා යම් යම් සංශෝධන ඇති කිරීම. විවාහ වන වයස විවාහය සඳහා මනාලියගේ කැමැත්ත විමසීම, විවාහ සහතිකයට මනාලිය අත්සන් තැබීම ආදිය.
6	අධිකරණ මගින් නඩු භාණ්ඩ කළමනාකරණය කිරීම සහ බැහැර කිරීම සඳහා නව පනතක් හඳුන්වාදීම	පළමු අවස්ථාවේදීම යෝජිත නඩු විභාගයේදී භෞතික සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන නඩු භාණ්ඩ අයිතම හැර, හැකි ඉක්මනින් අධිකරණ භාරයේ ඇති අනෙකුත් සියලුම අයිතම බැහැර කිරීම හෝ විනාශ කිරීමට අවශ්‍ය පියවර සඳහන් කිරීම.
7	2003 අංක 21 දරණ සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනත සඳහා සංශෝධන	දැනට පවතින සමථකරණ ක්‍රියාවලියේ සමථ මණ්ඩලවල අධිකරණ බල ප්‍රදේශයට අදාළ ප්‍රායෝගික ගැටළු විසඳීමේ අවශ්‍යතාවය මණ්ඩලය ක්‍රියා කළ යුතු කාල සීමාව, සහ අධිකරණයේ ක්‍රියා නිරවුල් නොකිරීම සහ ගොනු කිරීම සම්බන්ධ විධිවිධාන සකස් කිරීම අරමුණු කරගනිමින් මෙම කමිටුව පත්කර ඇත. මේ වනවිට රැස්වීම් වාර 04 ක් පවත්වා ඇත.
8	රජයේ අභිචෝදක කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් සලකා බැලීම	අපරාධ යුක්ති ක්‍රමයේ ස්වාධීනත්වය සහ විනිවිධ භාවය වැඩි දියුණු කිරීම සහ අපරාධ යුක්ති ක්‍රියාදාමය කඩිනම් කිරීම සඳහා රජයේ අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දීම පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ලබාදීම සඳහා මෙම කමිටුව 2025.09.16 දින සිට පත්කර ඇත..
9	භාර ආඥාපනත සංශෝධනය	භාර ආඥා පනත සංශෝධනය කිරීම සඳහා මූල්‍ය බුද්ධි ඒකකය (ශ්‍රී ලංකා මහ බැංකුව) නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යන ආයතන නියෝජනය කරමින් කමිටුවක් පත්කර ඇති අතර, එකී අවසානාත්මක සංශෝධන ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ සහතිකය ලබා ගැනීම සඳහා ගරු නීතිපතිවරයා වෙත යොමු කොට ඇත.
10	රක්ෂණ නීතිය සම්බන්ධ කමිටුව	කමිටුව නැවත කැඳවීමට ගරු අමාත්‍යතුමා තීරණය කරන ලදී. රක්ෂණ නීතිය සහ සම්බන්ධ දැනට පවතින නීතිරීති සහ රෙගුලාසි යාවත්කාලීන කිරීම මෙම කමිටුවේ කාර්ය භාරය වේ.
11	අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ 2025 අංක 5 දරන පනත සම්බන්ධ කමිටුව	අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ 2025 අංක 5 දරන පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික සහාය ලබා දීම සඳහා එකී නීතිය සම්පාදනය කිරීම කරන ලද කමිටුව නැවත පත් කරන ලදී. 2025.08.25 දින මූලික සාකච්ඡාව පවත්වා ඇත.

12	සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම උදෙසා නීතියක් සම්මත කිරීම උදෙසා වූ කමිටුව	සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම උදෙසා නීතියක් සකස් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යන ආයතනය නියෝජනය කරමින් කමිටුවක් පත් කර ඇති අතර, එකී කමිටුවේ ප්‍රථම කමිටු රැස්වීම 2025.08.26 දින පවත්වන ලදී. නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් එහි කෙටුම්පත සකස් කරමින් පවතී.
13	අපරාධ හා අපරාධ විමර්ශන වලට අදාලව එකතු කරනු ලබන සහ අධිකරණයට ඉදිරිපත් කරනු ලබන භාණ්ඩ (නඩු භාණ්ඩ) කඩිනමින් බැහැර කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණ හා නිර්දේශ ලබාදීම සම්බන්ධයෙන් වන කමිටුව.	මෙම කමිටුව විසින් අපරාධ සහ අපරාධ විමර්ශනවලට අදාලව එකතු කරනු ලබන සහ අධිකරණයට ඉදිරිපත් කරනු ලබන භාණ්ඩ (නඩු භාණ්ඩ) කඩිනමින් බැහැර කිරීමට අදාලව ක්‍රමවේද ඇතුළත් ප්‍රතිපත්තිය හා නෛතික රාමුව පිළියෙල කිරීම හා ඊට අදාල වෙනත් නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි.
14	නව ත්‍රස්ත විරෝධී පනතක් සකස් කිරීමේ කමිටුව	ජාතික මෙන්ම අන්තර්ජාතික ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදයේ මතු අපේක්ෂිත තර්ජනයන්ට විසඳුම් ලබා දෙන සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පිළිබඳ පනතේ පවත්නා අඩුපාඩු මහහරවාලනු ලබන නව නීතියක් සම්පාදනය කිරීම, කෙටුම්පත් කිරීම හා බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදයේ නවා හා සමකාලීන ප්‍රවේශයන් හැසිරවීම හා එවැනි ක්‍රියාකාරකම් සඳහා සුදානම් වීම මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීම සහ උසස් විමර්ශන සහ අධීක්ෂණ ශිල්පීය ක්‍රම ශක්තිමත් කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය බැවින් ඒ ගැන සාකච්ඡා කර කෙටුම්පතක් සම්පාදනය කරනු පිණිස ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙකුගේ සහායකත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇත.

## 3.2 ආයතන අංශය

### 3.2.1 හැඳින්වීම

මෙම අමාත්‍යාංශය 2024.09.27 දිනැති අංක 2403/53 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සභා කමිකරු අමාත්‍යාංශය ලෙස ස්ථාපිත කර ඇති අතර අංක 2412/08 හා 2024.11.25 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ලෙස නැවත ස්ථාපිත කර ඇත. ඒ අනුව පහත ආයතන දෙපාර්තමේන්තු හා මෙම අමාත්‍යාංශය යටතට ගැනෙන අතර එම ආයතන හා දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් ද අමාත්‍යාංශය සම්බන්ධයෙන් හා සියලුම ආයතනික හා පරිපාලන කටයුතුවල සම්බන්ධීකරණ කටයුතු මෙම අංශය මගින් සිදු කරනු ලබයි. එම ආයතන පහත පරිදි වේ.

1. නීතිපති දෙපාර්තමේන්තුව
2. නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව
3. අධිකරණ සේවා කොමිෂන් සභාව
4. ශ්‍රේෂ්ඨාධිකරණය
5. ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව
6. බන්ධනාගාර දෙපාර්තමේන්තුව
7. ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව
8. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
9. ණය සහනාදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව
10. නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව
11. කමිකරු විනිශ්චය සභා ලේකම් කාර්යාලය
12. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය
13. නීති අධාර කොමිෂන් සභාව
14. අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය
15. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය
16. හානිපූරණය සඳහා වන කාර්යාලය
17. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය
18. ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය
19. උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය
20. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව
21. ජාතික භාෂා පුහුණු ආයතනය
22. සමථ මණ්ඩල කොමිෂන් සභාව
23. නීති අධ්‍යාපන සභාව

#### 3.2.1.1 අංශය විසින් සිදුකරන කාර්යයන්

අමාත්‍යාංශයේ ආයතනික හා පරිපාලන කටයුතු, අමාත්‍යාංශයට අයත් ඉහතින් සඳහන් සියළුම ආයතන වල කටයුතු සම්බන්ධීකරණය හා අධිකරණ වල උපලේඛණගත නොවන තනතුරු වලට අදාළ ආයතනික කටයුතු හා අධිකරණවල පරිපාලන හා ආයතනික කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම හා සම්බන්ධීකරණය යන ප්‍රධාන විෂයන්ට අදාළ කටයුතු ආයතන අංශයට පැවරී ඇත.

### 3.2.2 2025.01.01 සිට 2025.09.30 දක්වා අංශයේ කාර්ය සාධනය

- අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ඇති අධිකරණ වල පවතින ප්‍රාථමික සේවා ගණයේ තනතුරු පුරප්පාඩු සඳහා සිතාසි බෙදන්නා හා ඇස්කිසි ක්‍රියාත්මක කරන්නා තනතුරු 151 ක් සහ අධිකරණ සෝෂක හා ප්‍රවේශක පුරප්පාඩු 29 සම්පූර්ණ කිරීම සඳහා අයදුම්පත් කැඳවා ඇත.
- 2025 වර්ෂයට අදාළව ආයතන වල සේවය කරන සිතාසි බෙදන්නා හා ඇස්කිසි ක්‍රියාත්මක කරන්නා, පිස්කල් භාරකාර මාතා 2025 වාර්ෂික ස්ථාන මාරු සඳහා අභියාචනා කැඳවා ඇත.
- අධිකරණ හා කම්කරු විනිශ්චය සභා මගින් නිකුත් කරනු ලබන පිටපත් ගාස්තු සහ සහතික කරන ලද ඡායා පිටපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ අවසන් කමිටු වාර්තාව නිර්දේශ සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට 2025.10.15 දින නැවත කමිටුව රැස්වීමට නියමිතව ඇත.
- කම්කරු විනිශ්චය සභාවේ ලඝු ලේඛක බඳවාගැනීම් 15ක් සිදුකර ඇති අතර අග්‍රාමාත්‍ය සමාලෝචන කමිටුවේ අනුමැතිය අනුව ලඝු ලේඛක 22 කු හා භාෂණ පරිවර්තක නිලධාරීන් 09 දෙනෙකු බඳවා ගැනීම සඳහා නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරමින් පවතී. සහකාර ලේකම් 11 දෙනෙකු බඳවාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී.
- 2023 වර්ෂයේදී ආරම්භ කරන ලද Information Portal 1 මගින් අධිකරණ වෙත අනුයුක්ත කර ඇති නිලධාරීන්ගේ ආයතනික කටයුතු වලට අදාළ තොරතුරු කැඳවීමට හා සියළු අධිකරණ වෙත යොමු කළ යුතු ලිපි යොමු කිරීමට සාර්ථකව සිදු කරමින් පවතී.
- අධිකරණ අමාත්‍යාංශයේ තැපැල් අංශය වෙත ලැබෙන ලිපි විධිමත් ක්‍රමවේදයකට බෙදාදීම සඳහා පරිගණක පද්ධතියක් සකස් කර ඇති අතර එහි මූලික කටයුතු ක්‍රියාත්මක වේ.
- තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා ඇති අයදුම් පත්‍ර 121 ක් සඳහා පිළිතුරු සපයා ඇත.
- අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති) සහ සහකාර ලේකම් (නීති) යන දෙපාර්තමේන්තුගත පත්වීම් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාග පවත්වා ප්‍රතිඵල නිකුත් කර ඇත.
- අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලද න්‍යාය පුස්තකය සම්බන්ධ වන වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා භාෂාත්‍රයෙන් සකස් කරන ලද පිළිතුරු පාර්ලිමේන්තුව වෙත යොමු කර ඇත.
- අමාත්‍ය මණ්ඩල සංදේශ භාෂාත්‍රයෙන් සකසා අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇත.
- 2025 වසර සඳහා විනිසුරුවරුන්ගේ රක්ෂණවරණයට අදාළ සියලු කටයුතු ක්‍රියාත්මක කර ඇත.
- ජනාධිපති ලේකම් විසින් නිකුත් කරන ලද අංක PS/SB/Circular/2/2025 හා 2025.02.18 දිනැති ලිපිය අනුව අභ්‍යන්තර කටයුතු ඒකකයක් මෙම අමාත්‍යාංශයේ පිහිටුවා ඇති අතර ඊට අදාළ ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව එම ඒකකයේ කටයුතු සිදුකරමින් පවතී.

3.2.2.1 වැය විෂයන් සඳහා වෙන් වූ ප්‍රතිපාදන සහ 2025.09.30 දිනට පිරිවැය අමාත්‍යාංශයේ පුහුණු වැඩ සටහන් පහත පරිදි සිදුකර ඇත.

වැඩ සටහන	අනුමත ප්‍රතිපාදන ප්‍රමාණය (රු.)	වැය වූ මුදල (රු.)	ඉතිරි ප්‍රතිපාදන ප්‍රමාණය (රු.)	පැවැත්වූ වැඩ සටහන් ප්‍රමාණය	පුහුණු වූ නිලධාරීන් ගණන
දේශීය පුහුණු වැඩ සටහන්	2,000,000.00	1,010,504.00	989,496.00	22	175
විදේශීය පුහුණු	4,000,000.00	1,407,615.19	2,592,384.81	-	11

3.2.2.2 රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම

	ආයතනයේ නම	අයදුම් කර ඇති පුරප්පාඩු සංඛ්‍යාව 2024	අයදුම් කර ඇති පුරප්පාඩු සංඛ්‍යාව 2025	අයදුම් කර ඇති මුළු තනතුරු සංඛ්‍යාව	අනුමැතිය ලද තනතුරු
1	අමාත්‍යාංශය	-	21	21	4
2	අධිකරණ	-	489	489	489
3	නීතිපති දෙපාර්තමේන්තුව	-	32	32	32
4	අධිකරණ සේවා කොමිෂන් සභාව	73	753	826	826
5	නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව		65	65	48
6	ආණ්ඩුවේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව	28	55	68	55
7	බන්ධනාගාර දෙපාර්තමේන්තුව	162	1647	1809	1086
8	ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව	13	17	30	30
9	කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලය		33	33	31
10	සමට් මණ්ඩල කොමිෂන් සභාව		12	12	-
11	ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව		13	13	-
12	නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව		5	5	-
13	ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය		11	11	10
14	නීති ආධාර කොමිෂන් සභාව		71	71	47
15	අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය		18	18	9
16	පුනරුත්ථාපන කාර්යාංශය		102	102	72



17	භානිපුරණය සඳහා වන කාර්යාලය		28	28	—
18	අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය		69	69	—
19	ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය		53	53	—
20	උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය		33	33	33
			1	1	-
21	රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව		63	63	32
22	රාජ්‍ය භාෂා කොමිෂන් සභාව		23	23	11
			12	12	12
23	ජාතික භාෂා පුහුණු ආයතනය		6	6	3
24	ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය		37	37	37
එකතුව		276	3,669	3,930	2,867

### 3.2.3 ඉදිරි සැලසුම්

- අමාත්‍යාංශයේ පහත සඳහන් දෙපාර්තමේන්තුගත පත්වීම් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම.  
ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක, විධියෙන් කැමරා ශිල්පී, සිතාසි බෙදන්නා හා ඇස්කිසි ක්‍රියාත්මක කරන්නා හා අධිකරණ සෞඡක හා ප්‍රවේශක I හා II මට්ටමේ කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම.
- රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ අග්‍රාමාත්‍ය ලේකම් කමිටුව වෙතින් ලද අනුමැතිය අනුව සහකාර ලේකම් (නීති) - 01 සහ තාක්ෂණ නිලධාරී - 03 දෙනෙකු බඳවා ගැනීමට නියමිතය.
- අමාත්‍යාංශ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධන පුහුණු වැඩ සටහන් සංවිධානය කිරීම.
- මෙම අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතනවල අත්‍යවශ්‍යයෙන්ම බඳවාගත යුතු පුරප්පාඩු අගමැති සමාලෝචන කමිටුව වෙත දන්වා ඊට ලද අනුමැතිය මත අමාත්‍යාංශය හා අදාළ ආයතන විසින් බඳවා ගැනීම් කටයුතු සිදු කරනු ලැබේ.

### 3.3 සැලසුම් අංශය

#### 3.3.1 සැලසුම් අංශයේ කාර්යයන්

සැලසුම් අංශය මගින් අමාත්‍යාංශය හා එයට අයත් ආයතනවලට අදාළව ව්‍යාපෘති හඳුනා ගැනීම ප්‍රගති සමාලෝචනය හා අධීක්ෂණය කරනු ලබයි. ඒ යටතේ පහත කාර්යයන් සැලසුම් අංශය විසින් ඉටු කරනු ලබයි.

- අධිකරණ ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති හඳුනා ගැනීම.
- ව්‍යාපෘති ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව වෙත යොමු කර අනුමත කර ගැනීම.
- නව ව්‍යාපෘති වල මූලික අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කිරීම.
- අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘති රාජ්‍ය ආයෝජන සැලැස්මට ඇතුළත් කිරීම.
- අමාත්‍යාංශ හා අධිකරණ පරිපාලන වැය ශීර්ෂවලට අදාළ මූලධන අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම.
- අයවැය කථාව සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කිරීම.
- ප්‍රගති සමාලෝචනය සහ අදාළ ආයතන වෙත ප්‍රගතිය වාර්තා කිරීම.
- අමාත්‍යාංශයේ වාර්ෂික ප්‍රගති වාර්තාව සකස් කර අයවැය විවාදය සඳහා ඉදිරිපත් කිරීම.
- අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.
- අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වාර්ෂික වාර්තා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම හා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.
- අධිකරණ ක්ෂේත්‍රය සඳහා සංයුක්ත, උපක්‍රමික හා ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම.
- සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සම්බන්ධීකරණය.
- අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සංවර්ධන ව්‍යාපෘති පසු විපරම් කිරීම.
- අධිකරණවල නඩු පිළිබඳ සංඛ්‍යාලේඛන රැස්කර අර්ධ වාර්ෂික සංඛ්‍යාලේඛන වාර්තාව සකස් කිරීම.
- ආයතනික ප්‍රතිඵල රාමුව සංවර්ධනය සහ ප්‍රගතිය වාර්තා කිරීම.
- රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනවල උපායමාර්ගික සැලසුම් රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම.
- රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට අදාළ සැලසුම් සකස් කිරීම සහ ප්‍රගතිය වාර්තා කිරීම.
- තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු
- කාර්තු පාදක ඒකාබද්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම.

#### 3.3.2 සැලසුම් අංශයේ කාර්යයන් ඉටු කිරීමේ ප්‍රගතිය

##### i) අධිකරණ ක්ෂේත්‍රය කාර්යක්ෂම කිරීමේ සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම.

අධික ලෙස නඩු ගොඩ ගැසීම හේතුවෙන් උද්ගත වී ඇති යුක්තිය ඉටු කිරීමේ ප්‍රමාදය වලක්වා ගැනීම සඳහා සිවිල් නීති ප්‍රතිසංස්කරණ කමිටුව, අපරාධ නීති ප්‍රතිසංස්කරණ කමිටුව, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ කමිටුව යන කමිටුවල නිර්දේශයන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සහ අධිකරණ කලාප නිර්ණය කිරීමේ කමිටුවේ නිර්දේශයන් අනුව විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව සහ අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමේ සැලැස්ම සකස් කළ අතර රට තුළ උද්ගත වූ ආර්ථික අර්බුදයන් සමඟ එම සැලැස්ම ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට නොහැකි වී ඇත.

නමුත් මෙම වසර තුළ ද අධිකරණ නිලධාරීන් සහ කම්කරු විනිශ්චයකාරවරුන් දෙනෙකු බඳවාගත් අතර මහාධිකරණ විනිශ්චයකාර තනතුරට 18 දෙනෙකු උසස් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් සහ පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයක් මේ වන

විට ආරම්භ කිරීමට හැකි විය. එසේම අනුරාධපුර තුන්වන අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය, රත්නපුර තුන්වන දිසා අධිකරණය, පොළොන්නරුව තුන්වන අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය, ගම්පහ තුන්වන දිසා අධිකරණය සඳහා නැවත විනිශ්චයකාරවරුන් පත් කිරීමට හැකි වී ඇත. එසේම දැනට අවසන් කර තිබෙන තෙල්දෙණිය වැලිමඩ, නිකවැරටිය යන ඒකාබද්ධ අධිකරණ වෙන් කිරීම් සඳහා ඉතා ඉක්මනින්ම අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් විනිශ්චයකාරවරුන් පත්කරනු ඇත.

කෙසේ වුව ද විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව සහ අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමේ සැලැස්ම වර්තමාන තත්ත්වයට ගැලපෙන පරිදි නැවත සමාලෝචනය කිරීමට නියමිතය.

**ii) අයවැය ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීම**

- 2026 වර්ෂයට අදාළව මූලධන අයවැය ඇස්තමේන්තුව සඳහා මහා පරිමාණ හා සුළු පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල ඇස්තමේන්තු ඉංජිනේරු අංශය සමග එක්ව සකස් කරනු ලැබූ අතර නියමිත දිනට ගිණුම් අංශය මගින් මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇත.

**iii) රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ රාජ්‍ය ආයෝජන කළමනාකරණය පරිච්ඡේදයේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම**

- රාජ්‍ය ආයෝජන වැඩසටහනට අවශ්‍ය සියලු තොරතුරු සපයා ඇත.
- අධිකරණ ක්ෂේත්‍රයේ නව ව්‍යාපෘති යෝජනා, 2025.01.01 සිට 2025.09.30

අ. අංක MNPEA 02/2019 දරන 2019.01.10 දිනැති චක්‍රලේඛය සහ මුදල් ආර්ථික සහ ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ NP/MFP/2024/04 දරණ 2024.08.22 දිනැති ලිපියට අනුව ඇගයීම සඳහා සැලසුම් අංශයට ලැබුණු ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපෘති

ව්‍යාපෘතිය	ආයතනය	ඇස්තමේන්තුව (රු.මි)	අනුමැතිය
මහර බන්ධනාගාරයේ නව පරිපාලන ගොඩනැගිල්ල සඳහා තාප්පය සහ ප්‍රවේශ මාර්ගය ඉදි කිරීම	බන්ධනාගාර දෙපාර්තමේන්තුව	7.48	අනුමැතිය ලැබී ඇත
සේනපුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සඳහා කොණ්ඩ කැපීමට ස්ථානයක් සකස් කිරීම	පුනරුත්ථාපන කාර්යාංශය	2.00	අනුමැතිය ලැබී ඇත
සේනපුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සඳහා රථ ගාලක් ඉදි කිරීම	පුනරුත්ථාපන කාර්යාංශය	4.20	අනුමැතිය ලැබී ඇත
පොළොන්නරුව නීති ආධාර කොමිෂන් සභා කාර්යාලයේ අලුත් වැඩියාව	නීති ආධාර කොමිෂන් සභාව	6.50	අනුමැතිය ලැබී ඇත
නීති ආධාර කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ අලුත්වැඩියාව	නීති ආධාර කොමිෂන් සභාව	9.00	අනුමැතිය ලැබී ඇත
කන්දකාඩු නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අමුත්තන් පරීක්ෂා කරන ස්ථානය ඉදි කිරීම	පුනරුත්ථාපන කාර්යාංශය	4.95	අනුමැතිය ලැබී ඇත
කන්දකාඩු නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මූරහලක් ඉදි කිරීම	පුනරුත්ථාපන කාර්යාංශය	.51	අනුමැතිය ලැබී ඇත
ජාතික ඒකාබද්ධතාවය සහ සංහිදියාව සඳහා පර්යේෂණ සහ සංවර්ධන සැලැස්මක් සකස් කිරීම	අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය	10.00	අනුමැතිය ලැබී ඇත
ජාතික ඒකාබද්ධතා නිලධාරීන්ගේ කාර්ය භාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන	අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය	6.20	අනුමැතිය ලැබී ඇත

ආ. අංක **MNPEA 02/2019** දරන **2019.01.10** දිනැති චක්‍රලේඛය සහ මුදල් ආර්ථික සහ ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ **NP/MFP/2024/04** දරණ **2024.08.22** දිනැති ලිපියට අනුව ඇගයීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ නව ව්‍යාපෘති යෝජනා

ව්‍යාපෘතිය	ආයතනය	ඇස්තමේන්තුව (රු.මි)	අනුමැතිය
කළුතර දෙමහල් ගොඩනැගිල්ල ඉදි කිරීම	බන්ධනාගාර දෙපාර්තමේන්තුව	209.05	2025.03.27 දින අනුමැතිය ලැබී ඇත
වටරැක බන්ධනාගාරයේ ආරක්ෂක තාප්පයක් සහ රැඳවියන්ගේ ගොඩනැගිලි 02ක් ඉදි කිරීම	බන්ධනාගාර දෙපාර්තමේන්තුව	256.35	2025.05.23 දින අනුමැතිය ලැබී ඇත
සේනපුර නවෝදාව තෘතීයික හා වෘත්තීය සාක්ෂරතාවය පුහුණු මධ්‍යස්ථානය සංවර්ධනය	පුනරුත්ථාපන කාර්යාංශය	45.30	2025.05.21 දින අනුමැතිය ලැබී ඇත
මහර ,බුස්ස, මීගමුව බැරැක්ක ඉදි කිරීම	බන්ධනාගාර දෙපාර්තමේන්තුව	175.62	2025.05.23 දින අනුමැතිය ලැබී ඇත
කඩුවෙල අධිකරණය සඳහා නව ගොඩනැගිල්ලක් සැපයීම මගින් නඩු විසඳීම කාර්යක්ෂම කිරීම සහ සේවාදායකයින්ට කාර්යක්ෂම සේවයක් සැපයීම	අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය	1,232.68	2025.05.30 දින අනුමැතිය ලැබී ඇත
බන්ධනාගාර ගත රැඳවියන්ගේ කුසලතා සංවර්ධන වැඩසටහන	බන්ධනාගාර දෙපාර්තමේන්තුව	100.00	2025.05.26 දින අනුමැතිය ලැබී ඇත
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් නියෝග ලැබූ පුද්ගලයින් සඳහා නේවාසික විශේෂිත මධ්‍යස්ථානයක් ඉදි කිරීම	ප්‍රජාපාදක විශේෂිත දෙපාර්තමේන්තුව	600.00	2025.06.30 දින අනුමැතිය ලැබී ඇත
ජාතික ඒකාබද්ධතා නිලධාරීන් වෘත්තීය හා කුසලතා වර්ධනය හා මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම	ජාතික ඒකාබද්ධතා අංශය	14.00	2025.09.04 දින අනුමැතියට යොමු කරන ඇත.

- ව්‍යාපෘති අධීක්ෂණ චක්‍රලේඛ අංක **02/2025** අනුව කාර්තුපාදක ඒකාබද්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම්වල කාර්යයන් සහ මාර්ගෝපදේශ පිළිබඳ චක්‍රලේඛය

රැස්වීම	දිනය
01	2025.05.20
02	2025.10.07

iv) වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කිරීම

- 2025 වර්ෂයට අදාළ ක්‍රියාකාරී සැලැස්ම රාජ්‍ය මුදල් චක්‍රලේඛ 02/2020 අනුව සකස්කර මෙවර වසරේ පළමු මාස 04ට අතුරු සම්මත ගිණුමක් මගින් ප්‍රතිපාදන වෙන් වූ බැවින් මුළු වර්ෂයටම අයවැය ඇස්තමේන්තු සකස් කළ පසු 2025.03.28 වන දින ප්‍රධාන ගණන් දීමේ නිලධාරීගේ අනුමැතිය ලබා ගෙන ඇත.

**v) ප්‍රගති වාර්තා සකස් කිරීම හා ඉදිරිපත් කිරීම**

- සෑම මසකම රුපියල් මිලියන 1000ට වැඩි දේශීය ව්‍යාපෘතිවල ප්‍රගතිය ඇතුළත් වාර්තා 07ක් ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී. (ඉතිරි මාස 04හි ප්‍රගතිය කාර්තුමය වාර්තා සමඟ ඉදිරිපත් කර ඇත.)
- සෑම කාර්තුවකම සියලුම දේශීය හා විදේශීය ව්‍යාපෘතිවල තොරතුරු ඇතුළත් වාර්තා 04ක් ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
- කාර්තුමය මහා පරිමාණ ව්‍යාපෘතිවල ප්‍රගතිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා අමාත්‍යතුමාගේ නිරීක්ෂණ 03ක් අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය වෙත යොමු කොට ඇත.
- 2025 වර්ෂයේ අයවැයට අදාළ අමාත්‍යාංශ හා ඊට අනුබද්ධිත ආයතනවල ප්‍රාග්ධන වියදම්වලට අදාළව කාර්තුමය වශයෙන් වාර්තා 4ක් සකස් කර විගණන කළමනාකරණ රැස්වීමට ඉදිරිපත් කිරීම.
- 2024.09.23 සිට 2025.09.23 දක්වා වසරක් තුළ සිදුකළ කාර්යයන් සහ ඉදිරි සැලසුම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම.
- අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුවට ප්‍රගති වාර්තාවක් සකස් කිරීම හා ඉදිරිපත් කිරීම  
2026 වර්ෂයේ අයවැයට අදාළව අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත ආයතනවල අදාළ 2025 වර්ෂය ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් සකස් කිරීම ආරම්භ කිරීම.
- අයවැය ඇස්තමේන්තුවේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් වූ ප්‍රතිපාදනවල ප්‍රගතිය ජනාධිපති කාර්යාලයට මාසිකව වාර්තා කිරීම.

**vi) ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම**

- අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අත්කරගෙන ඇති ප්‍රගතිය කාර්තුමය වශයෙන් සාකච්ඡා කරනු ලැබූ අතර 2025.09.30 වන දිනට අදාළව ප්‍රගති සමාලෝචන රැස්වීම ගරු අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් 03ක් පවත්වා ඇත.
- මෙම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය හා ප්‍රගතිය සම්බන්ධයෙන් අඛණ්ඩව රැස්වීම් පවත්වන ලදී.

**vii) තොරතුරු දැනගැනීමේ පනත**

2016 අංක 16 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතට අනුව මෙම අංශයේ විෂය පථයට අනුව ලැබුණු ඉල්ලීම් සඳහා තොරතුරු ඉදිරිපත් කර ඇත.

**viii) කාර්යසාධන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.**

අ) අධිකරණ අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින දෙපාර්තමේන්තුවල කාර්ය සාධන වාර්තා ඉදිරිපත් කිරීමේ ප්‍රගතිය

දෙපාර්තමේන්තුව	වර්ෂය	පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනය
අධිකරණ අමාත්‍යාංශය	2024	2025.07.11
නීතිපති දෙපාර්තමේන්තුව	2024	2025.06.13
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව	2024	2025.10.14
නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව	2024	2025.07.23
ආණ්ඩුවේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව	2023	2025.02.28
ණයසහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව	2024	2025.07.16
බන්ධනාගාර දෙපාර්තමේන්තුව	2024	2025.07.11
බන්ධනාගාර සුබසාදක අරමුදල	2024	2025.08.28

ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව	2024	2025.06.27
ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය	2024	2025.06.30
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව	2024	2025.06.30

ආ) අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යවසාය ආයතනවල වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමේ ප්‍රගතිය

ආයතනය	වර්ෂය	පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනය	වෙනත්
ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය	2024	2025.08.11	-
උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය	2023	2025.01.28	-
	2024	-	2025.09.22 දින කැබිනට් අනුමැතියට යොමු කර ඇත.
නීති ආධාර කොමිෂන් සභාව	2023	2025.08.11	-
අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය	2023	2025.07.30	-
	2024	-	2025.09.03 දින කැබිනට් අනුමැතියට යොමු කර ඇත.
හානි පූර්ණය සඳහා වන කාර්යාලය	2023	2025.04.09	-
අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය	2021	2022.12.30	-
	2022	*2022,2023 වර්ෂවල ඉදිරිපත් කර ඇති විගණකාධිපති විසින් පෙන්වා දී ඇති අඩු පාඩු පිළිබඳ ආයතනය සමග සාකච්ඡා කිරීම සඳහා ආයතනය කැඳවීමට තීරණය කර ඇත	
	2023		
පුනරුත්ථාපන කාර්යාංශය	2023	2025.01.24	-
රාජ්‍ය භාෂා කොමිසම	2023	2025.06.12	-
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය	2023	2025.08.11	-

ඇ) රාජ්‍ය ව්‍යවසාය චක්‍රලේඛ අංක 01/2021 දරන 2021.11.16 දිනැති චක්‍රලේඛය මගින් හඳුන්වා දුන් මාර්ගෝපදේශයේ 2.3 අනුව රාජ්‍ය ව්‍යවසාය ආයතනවල උපාය මාර්ගික සැලැස්ම ඉදිරිපත් කර ඇති ආයතන

ආයතනය	ඉදිරිපත් කළ දිනය
උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය	2025.10.02
හානි පූර්ණය සඳහා වන කාර්යාලය	2025.05.02
අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය	2025.09.17
පුනරුත්ථාපන කාර්යාංශය	2025.09.24
රාජ්‍ය භාෂා කොමිසම සභාව	2025.06.18



**ix) ආයතනික ප්‍රතිඵල රාමුව සකස් කිරීම**

2024.09.05 දින යොමු කරන ලද මෙම අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතනයන්හි ආයතනික ප්‍රතිඵල රාමුව නැවත සමාලෝචනය සිදු කර එවන ලෙස ව්‍යාපෘති හා කළමනාකරණ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දැනුම් දෙන ලදී. ඒ අනුව නැවත සකස් කරන ලද ආයතනික ප්‍රතිඵල රාමුව 2025.06.06 දින ව්‍යාපෘති හා කළමනාකරණ අධීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලදී.

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කර තිබූ අමාත්‍ය මණ්ඩල සංදේශයට අදාළව නිරීක්ෂණ 2025.09.30 දින ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඊට අදාළ උපදෙස් 2025.09.12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය විසින් ලබා දී ඇත.

**x) තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීම (2022-2030)**

- මෙම අමාත්‍යාංශයට අදාළ වන තිරසර සංවර්ධන අරමුණු -16ට අනුකූල අභිමතාර්ථ ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය මෙම අංශය මගින් සිදු කරයි.
- තිරසර සංවර්ධන ඉලක්ක ප්‍රගති පුවරුව සඳහා මෙම අමාත්‍යාංශයට අයත් තිරසර සංවර්ධන ඉලක්ක සහ දර්ශක සඳහා අමාත්‍යාංශය සතු දත්තවලට අනුකූලව යාවත්කාලීන කරනු ලැබූ තොරතුරු 2025.05.08 වන දින තිරසර සංවර්ධන සභාව වෙත යොමු කරන ලදී.
- තවද තිරසර සංවර්ධන අරමුණුවලට අදාළ ජාතික ඉලක්ක හඳුනා ගැනීමට අවශ්‍ය වන දත්තවල අදාළත්වය පිළිබඳ අදහස් 2025.09.04 වන දින තිරසර සංවර්ධන සභාව වෙත යොමු කරන ලදී.

**xi) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහයෝගීතා වැඩසටහන වෙනුවෙන් මෙම අමාත්‍යාංශයේ විෂය පථයට අදාළව ප්‍රතිපත්ති නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය**

ඒ අනුව ප්‍රතිපත්ති නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය 2025.09.08 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දෙන ලදී. එසේම ඒ සම්බන්ධයෙන් 2025.09.16 වන දින ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට සහභාගි වන ලදී. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ අමාත්‍යාංශ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් 2025.10.02 දින පවත්වන ලදී.

**Xii) “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” සංකල්පය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත තොරතුරු වාර්තා කිරීම**

**xiii) අධිකරණවල සංඛ්‍යාලේඛන එක්රැස්කොට වාර්තා කිරීම**

දිවයින පුරා පිහිටි අධිකරණවල සංඛ්‍යාලේඛන කාර්තුමය වශයෙන් රැස්කර අර්ධ වාර්ෂිකව සංඛ්‍යාලේඛන වාර්තා සැලසුම් අංශය මගින් අර්ධ වාර්ෂිකව සකස් කරනු ලබයි.

### 3.4 සංවර්ධන අංශය

#### 3.4.1 සංවර්ධන අංශය මඟින් සිදුකරනු ලබන කාර්යයන් පිළිබඳ සංක්ෂිප්තය

- අධිකරණ හා විනිසුරු නිල නිවාස සඳහා ඉඩම් හඳුනාගැනීම, නිරවුල් කිරීම, පවරා ගැනීම හා අවශ්‍යතාවය අනුව ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු
- ගොඩනැගිලි ඉදිකර නොමැති අධිකරණ හා විනිසුරු නිල නිවාස සඳහා සුදුසු ගොඩනැගිලි කුලී පදනම මත ලබා ගැනීමට අදාළ කටයුතු
- මෙම අමාත්‍යාංශයට අයත් ආයතනවලට අවශ්‍ය ඉඩම්, ගොඩනැගිලි හඳුනා ගැනීම හා ඒවා අත්පත් කර ගැනීමට හෝ කුලියට ලබා ගැනීමට අදාළ සම්බන්ධීකරණ කටයුතු
- අධිකරණ අමාත්‍යාංශය වෙත පවරා ගැනීමේ හෝ අත්කර ගැනීමේ කටයුතු අවසන්ව ඇති ඉඩම් හා ගොඩනැගිලිවල වටිනාකම් තක්සේරුකරවා ගිණුම්ගත කිරීමට අදාළ කටයුතු
- මෙම අමාත්‍යාංශයට අයත් දේපළවල වරිපනම් බදු ගෙවීම්, අමාත්‍යාංශයට අයත් සංචාරක නිවාසවල විදුලි හා ජල බිල්පත් ගෙවීමේ කටයුතු හා අධිකරණවල ජල හා විදුලි බිල්පත්වලට අදාළ ගැටළු
- වෙනත් ආයතන සඳහා අධිකරණ පරිශ්‍රවල/ භූමියේ ඉඩපහසුකම් සලසාදීමේ කටයුතු සම්බන්ධීකරණය

#### 3.4.2 අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති අධිකරණ, දෙපාර්තමේන්තු හා ආයතන වලට අදාළ ඉඩම් හඳුනා ගැනීම, නිරවුල් කිරීම, පවරා ගැනීම හා අවශ්‍යතාවය අනුව ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු

	මුළු එකතුව 2025.01.01	මුළු එකතුව 2025.09.30
පවරා ගැනීම/ අත්කර ගැනීම හෝ නිරවුල් කර ගැනීම සඳහා පවතින මුළු ඉඩම් සංඛ්‍යාව	356	359
සූර්ණ වශයෙන් පවරා ගැනීමේ කටයුතු අවසන් කර ඇති ඉඩම් ප්‍රමාණය	125	137
තවදුරටත් ඉඩම් පවරා ගැනීමට කටයුතු සිදු කරමින් පවතින ඉඩම් ප්‍රමාණය	182	174
අත්කර ගැනීමේ ක්‍රියාවලියේ පවතින ඉඩම් ප්‍රමාණය	25	24
ඉඩම් හුවමාරු	03	03
වෙනත්	21	21

##### 3.4.2.1 නව අධිකරණ හා නිල නිවාස පිහිටුවීම සඳහා ඉඩම් අත්කර ගැනීම් (ඉඩම් කොටස් 24)

අධිකරණ පිහිටුවීම සඳහා අත්කර ගැනීමට නියමිත ඉඩම් කොටස් - 20		වර්තමාන තත්ත්වය
01	අධිකරණ පියස ව්‍යාපෘතිය සඳහා කොළඹ බී.සී.සී. (British Ceylon Corporation) ආයතනයට අයත් ඉඩමෙන් කොටසක් අත් කර ගැනීම.	ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී බී.සී.සී. ලංකා සමාගම වෙත වන්දි ගෙවීමට අවශ්‍ය නොවන බව සාකච්ඡා වූ බවත් ඒ අනුව, ඉඩම හිමි පාර්ශ්වය වන්දි අත්හැරීමේ ප්‍රකාශයට අත්සන් තැබිය යුතුව ඇති බවත් කොළඹ ප්‍රාදේශීය ලේකම් විසින් දන්වා ඇත. එම දැනුම් දීම මත ඉඩම අත්කර ගැනීම පිළිබඳ කටයුතු තාවකාලිකව නවතා ඇති නමුත් පසු විපරම් කටයුතු සිදු කරනු ලැබේ.
02	ගාල්ල නව අධිකරණ සංකීර්ණය පිහිටි ඉඩමට යාබඳව පිහිටි ඉඩම් කොටස් තුනක් අත්කර ගැනීම.	මේ වන විට එම ඉඩම් කොටස්වල භුක්තිය භාරගෙන ඇති අතර සංවර්ධන කටයුතු ආරම්භ කර ඇත. ඉඩම් අත්කර ගැනීමේ පනතේ විධිවිධාන අනුව වන්දි හිමිකම් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.

03	කළුතර නව අධිකරණය ඉදිකිරීම සඳහා ඉඩමක් අත්කර ගැනීම	ඉඩම් අත්කර ගැනීම පනතේ 10 (1) (අ) වගන්තියේ දැන්වීම නිකුත් කර තක්සේරු වාර්තාව ලබා ගෙන ඇති අතර වන්දි ගෙවීම් කටයුතු සඳහා අධිකරණයට යොමු කර ඒ සඳහා නියෝගය ලබා ගැනීමට නියමිතව ඇත.
04	නාරම්මල සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය පිහිටි ඉඩම් කොටස අත්කර ගැනීම	අත්කර ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මු.රෙ.53 යටතේ ඉඩම් අමාත්‍යාංශයට වෙන් කර ඇති සාමූහික ප්‍රතිපාදනවලින් දැරීමට අනුමැතිය ලැබී ඇති අතර අත්පත් යෝජනාව ඉඩම් අමාත්‍යාංශය වෙත යොමු කර ඇත. විරෝධතා පරීක්ෂණ පවත්වා අදාළ වාර්තාව ඉඩම් අමාත්‍යවරයා වෙත යොමු කර ඇත.
05.	නාරම්මල සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට යාබදව පිහිටි ඉඩමෙන් කොටසක් අත්කර ගැනීම	මු.රෙ.53 යටතේ මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ඉඩමේ දළ තක්සේරු වටිනාකම ලබා ගැනීමට කටයුතු කර ඇත.
06.	බද්දේගම අධිකරණය පුළුල් කිරීම සඳහා ඉඩම් කොටසක් අත්කර ගැනීම.	මු.රෙ.53 යටතේ මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ඉඩමේ දළ තක්සේරු වටිනාකම ලබා ගෙන ඇත
07.	කල්පිටිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය පිහිටි ඉඩම් කොටස අත්කර ගැනීම	මු.රෙ.53 යටතේ මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ඉඩමේ දළ තක්සේරු වටිනාකම ලබා ගෙන ඇත.
08.	වාලව්වේන දිසා මහේස්ත්‍රාත් අධිකරණය සඳහා ඉඩම අත්කර ගැනීම	ඉඩම අත්කර ගැනීමේ කටයුතු සඳහා ඉඩමේ දළ තක්සේරු වටිනාකම ලබා ගැනීමට කටයුතු කරමින් පවතී.
09.	තංගල්ල අධිකරණ සංකීර්ණය පිහිටි ඉඩම අත්කර ගැනීම	ඉඩම අත්කර ගැනීමේ කටයුතු සඳහා ඉඩමේ දළ තක්සේරු වටිනාකම ලබා ගැනීමට කටයුතු කරමින් පවතී
10.	උඩුගම දිසා/මහේස්ත්‍රාත් අධිකරණය සඳහා ඉඩම් කොටස් දෙකක් අත්කර ගැනීම	මු.රෙ.53 යටතේ ප්‍රතිපාදන ලබා ගැනීමේ අනුමැතිය සඳහා අයවැය අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමුකර ඇත.
11.	වලපනේ දිසා/මහේස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීම සඳහා ඉඩමක් අත් කර ගැනීම	මු.රෙ.53 යටතේ මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ඉඩමේ දළ තක්සේරු වටිනාකම ලබා ගෙන ඇත
12.	වරකාපොළ දිසා/මහේස්ත්‍රාත් අධිකරණය සඳහා ඉඩම් කොටසක් අත්කර ගැනීම	මු.රෙ.53 යටතේ ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා අයවැය අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමුකර ඇත
13.	පස්සර දිසා/මහේස්ත්‍රාත් අධිකරණය සඳහා ඉඩම් කොටසක් අත්කර ගැනීම	මු.රෙ.53 යටතේ මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ඉඩමේ දළ තක්සේරු වටිනාකම ලබා ගැනීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් උක්ත ඉඩම් කොටස මැනුම්කර අනුරේඛණය ලබා දීමට නියමිතව ඇත
14.	වැලිමඩ අධිකරණ සංකීර්ණය සඳහා ඉඩම් අත්කර ගැනීම	ඉඩමේ තක්සේරු වටිනාකම ලබා ගෙන ඇති අතර 17 වැනි වගන්තිය යටතේ වන්දි ගෙවීමට අදාළ කටයුතු සිදුකරමින් පවතී. ඉඩම් අත්කර ගැනීමේ පනතේ 44 වැනි වගන්තිය යටතේ පැවරුම් සහතිකය ලබා දී ඇත
15.	නාවලපිටිය දිසා/මහේස්ත්‍රාත් අධිකරණය සඳහා ඉඩම් කොටසක් අත්කර ගැනීම	මු.රෙ.53 යටතේ මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ඉඩමේ දළ තක්සේරු වටිනාකම ලබා ගෙන ඇත

16.	අත්තනගල්ල දිසා/මහේස්ත්‍රාත් අධිකරණය පිහිටි ඉඩම් කොටස අත්කර ගැනීම	මු.රෙ.53 යටතේ මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ඉඩමේ දළ තක්සේරු වටිනාකම ලබා ඇත
17.	අත්තනගල්ල දිසා/මහේස්ත්‍රාත් අධිකරණය පිහිටි ඉඩමට යාබද ඉඩම් කොටස අත්කර ගැනීම	මු.රෙ.53 යටතේ මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ඉඩමේ දළ තක්සේරු වටිනාකම ලබා ඇත.
18.	ගම්පොල අධිකරණ සංකීර්ණය පුළුල් කිරීම සඳහා යාබද ඉඩම් කොටස් අත්කර ගැනීම	අත්කරගැනීමේ පනතේ 6 වන වගන්තිය යටතේ මූලික පිඹුර සංශෝධනය කිරීම සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත. සංශෝධිත මූලික පිඹුර ලද පසු ඉඩම් අත්කර ගැනීමේ පනතේ 7 වන වගන්තිය යටතේ ගැසට් පත්‍රයේ පල කිරීමට නියමිතව ඇත
19.	හොරණ අධිකරණ සංකීර්ණය පිහිටි ඉඩම් කොටස අත්කර ගැනීම	මෙම ඉඩම් කොටසේ හිමිකම ආරවුල් සහිත බැවින් 10 (01) (ආ) වගන්තිය යටතේ අධිකරණ නිර්ණයට යොමුකර ඇති බව දන්වා ඇත
20.	පැල්මඩුල්ල නව අධිකරණ සංකීර්ණයක් සඳහා ඉඩම් කොටසක් අත්කර ගැනීම	මෙම ඉඩම් කොටස මුදල් අය කිරීමකින් තොරව ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණ ද, පවතින නීති ප්‍රතිපාදන තුළ වන්දි ගෙවීමකින් තොරව ඉඩම් නිදහස් කිරීමට නොහැකි බව ගරු ඉඩම් අමාත්‍යතුමා විසින් දැනුම් දී ඇත. නමුත්, වන්දි ගෙවීමකින් තොරව මෙම ඉඩම ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇත
<b>විනිසුරු නිල නිවාස පිහිටුවීම සඳහා අත්කර ගැනීමට නියමිත ඉඩම් කොටස් - 04</b>		<b>වර්තමාන තත්ත්වය</b>
21.	රම්බඩගල්ල මහේස්ත්‍රාත් විනිසුරු නිල නිවස සඳහා ඉඩම අත්කර ගැනීම	ඉඩමේ මැනුම් කටයුතු සිදු කර, 5 වන වගන්තිය අනුව ඉඩම අත්කර ගැනීම පිළිබඳව ඉඩම් අමාත්‍යතුමාගේ තීරණය ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීමට නියමිතව ඇත
22.	බලපිටිය විනිසුරු නිල නිවස පිහිටි ඉඩම් කොටස අත්කර ගැනීම	මු.රෙ.53 යටතේ මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට ඉඩමේ දළ තක්සේරු වටිනාකම ලබා ඇත.
23.	තංගල්ල අධිකරණ විනිසුරු නිල නිවාස ඉදිකිරීම සඳහා කොටස් අත්කරගැනීම	මු.රෙ.53 යටතේ ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා අයවැය අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමුකර ඇත
24.	හැටන් දිසා විනිසුරු නිල නිවස පිහිටි ඉඩම අත්කර ගැනීම	මු.රෙ.53 යටතේ මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට ඉඩමේ දළ තක්සේරු වටිනාකම ලබා ඇත

3.4.2.2 මීට අමතරව නගර සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඉඩම් හුවමාරු ක්‍රමය යටතේ පහත දක්වා ඇති අධිකරණ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින ඉඩම් කොටස් ලබා දීමට යෝජනා වී ඇති බැවින් ඒ පිළිබඳව මූලික කටයුතු සිදු කරමින් පවතී.

	නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දීමට නියමිත ඉඩම් කොටස සහ ඉඩමේ ප්‍රමාණය	නාගරික සංවර්ධන අධිකාරිය වෙතින් ලබා ගැනීමට යෝජිත ඉඩමේ ප්‍රමාණය සහ වර්තමාන තත්ත්වය
01.	කුරුණෑගල අධිකරණය පිහිටි ඉඩම - අක්කර 01ක් පමණ	කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ රජයේ නිල නිවාස පවතින භූමිය තුළ අක්කර 6ක පමණ ප්‍රමාණයක් තුළ නව අධිකරණ සංකීර්ණය හා විනිසුරු නිල නිවස ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශයේ එකඟතාවය දන්වා ඇත.

02.	මාවනැල්ල අධිකරණය පිහිටි ඉඩම - රුඩ් 03 පර්. 12.06	අලබෝකොටුව නමැති ඉඩමේ අක්කර 2 රුඩ් 1 ක් පමණ ප්‍රමාණයක් තුළ නව අධිකරණ සංකීර්ණය ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශයේ එකඟතාවය දන්වා ඇත.
03.	හම්බන්තොට අධිකරණය පිහිටි ඉඩම - අක්කර 02 රුඩ් 01	හම්බන්තොට නව නගර සැලසුම යටතේ අක්කර 05ක පමණ ඉඩම් කොටසක් ලබා දීමට යෝජනා කර ඇත.

### 3.4.2.3 ගොඩනැගිලි ඉදිකර නොමැති අධිකරණ, ආයතන හා විනිසුරු නිල නිවාස සඳහා සුදුසු ගොඩනැගිලි කුලී පදනම මත ලබා ගැනීම

පහත සඳහන් ආයතන සහ අධිකරණ පවත්වාගෙන යාම සඳහා සුදුසු ගොඩනැගිලි කුලී පදනම මත ලබා ගෙන ඇත.

	කුලී පදනම මත ස්ථාපිත කර ඇති ආයතනය
01.	අධිකරණ අමාත්‍යාංශය ප්‍රතිස්ථාපනය කිරීම
02.	අංක 07 රථවාහන අධිකරණය ස්ථාපිත කිරීම
03.	සමථ මණ්ඩල කොමිෂන් සභාව ස්ථාපිත කිරීම
04.	ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයට අයත් ලේඛනාගාර සහ පුස්තකාලය ස්ථාපිත කිරීම
05.	කොළඹ මහාධිකරණයට අයත් නඩු භාණ්ඩ තැන්පත් කිරීම
06.	ජාතික ඒකාබද්ධතා අංශය, හානි පූර්ණ කාර්යාලය සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීම
07.	පුනරුත්ථාපන කාර්යාංශය ස්ථාපිත කිරීම
08.	කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ස්ථාපිත කිරීම
09.	කුරුණෑගල පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය ස්ථාපිත කිරීම
10.	පුගොඩ දිසා/මහේස්ත්‍රාත් අධිකරණය ස්ථාපිත කිරීම
11.	මොරවක දිසා/මහේස්ත්‍රාත් අධිකරණය ස්ථාපිත කිරීම
12.	වත්තල කම්කරු විනිශ්චය සභාව ස්ථාපිත කිරීම
13.	ගාල්ල කම්කරු විනිශ්චය සභාව ස්ථාපිත කිරීම
14.	රත්මලාන කම්කරු විනිශ්චය සභාව ස්ථාපිත කිරීම
15.	කොළඹ කම්කරු විනිශ්චය සභා - 01, 02, 08, 13 ස්ථාපිත කිරීම
16.	කුරුණෑගල කම්කරු විනිශ්චය සභාව ස්ථාපිත කිරීම
17.	තලවකැලේ කම්කරු විනිශ්චය සභාව ස්ථාපිත කිරීම
18.	හැටන් කම්කරු විනිශ්චය සභාව ස්ථාපිත කිරීම
19.	ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම
20.	කුරුණෑගල ණය සහනදායක මණ්ඩලය ස්ථාපිත කිරීම
21.	ගම්පහ ණය සහනදායක මණ්ඩලය ස්ථාපිත කිරීම
22.	ගාල්ල ණය සහනදායක මණ්ඩලය ස්ථාපිත කිරීම

#### අ) විනිසුරුවරුන් සඳහා නිල නිවාස බදු හෝ කුලී පදනම මත ලබා ගැනීම (නිල නිවාස 104)

විනිසුරුවරුන් සඳහා නිල නිවාස ලබා දීමේදී රජයේ නිල නිවාසයක් සපයා දීමට නොහැකි නම් පමණක් විනිසුරුවරුන්ගේ ඉල්ලීම මත කුලී පදනම මත නිල නිවාසයක් සපයා දීම මෙම අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබයි. නිල නිවාසයක් කුලී පදනම මත ලබා ගැනීම රජයේ තක්සේරු වටිනාකම මත පදනම්ව සිදු කෙරෙන අතර, උපරිම කුලී මුදල් සීමාව රු. 70,000.00 කි. මීට අමතරව නිල නිවාස දීමනාව ලබා ගන්නා සහ තමන්ගේ පෞද්ගලික නිවසෙහි සිට රාජකාරියට වාර්තා කරනු ලබන විනිසුරුවරුන්ද ඇත.

#### ආ) භාවිතයට නොගන්නා විනිසුරු නිල නිවාස හඳුනාගැනීම හා ප්‍රතිසංස්කරණය

අමාත්‍යාංශය සතු විනිසුරු නිල නිවාස 139 අතරින් 25ක ප්‍රමාණයක් භාවිතයට නොගන්නා බවට හඳුනාගන්නා ලදී. ඒ අනුව එම නිල නිවාස අළුත්වැඩියාව හෝ නැවත ඉදිකිරීම සම්බන්ධව පියවර



ගැනීමට ඉංජිනේරු අංශය වෙත දන්වා ඇත. මේ වනවිට ඒ අතරින් නිල නිවාස 05ක් අළුත්වැඩියා කටයුතු සිදු කරමින් පවතී. තවද විනිසුරු නිල නිවාස විධිමත්ව විනිසුරුවරුන් වෙත ලබාදීමට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා සහ ඒ සම්බන්ධව අමාත්‍යාංශය හා තාක්ෂණ නිලධාරී අතර මනා සංස්කරණයක් පවත්වාගෙන යාම සඳහා දත්ත පද්ධතියක්(Database) සකස් කරමින් පවතී.

**3.4.3 අධිකරණ අමාත්‍යාංශය වෙත පවරා ගැනීමේ හෝ අත්කර ගැනීමේ කටයුතු අවසන්ව ඇති ඉඩම් හා ගොඩනැගිලිවල වටිනාකම් තක්සේරු කරවා ගිණුම්ගත කිරීම(CIGAS) සඳහා යොමු කිරීම.**

2025.01.01 දින සිට 2025.09.30 දින දක්වා කාල සීමාව තුළ ඉඩම් කොටස් 18 ක තක්සේරු අගය වන රු.3,736,615,100.00 ක වටිනාකම ගිණුම්ගත කිරීම සඳහා CIGAS වෙත යොමු කර ඇත. ඒ අනුව, මේ වන විට මුළු ඉඩම් කොටස් 104ක තක්සේරු අගය වන රු. 13,162,131,875.00 ක වටිනාකම ගිණුම්ගත කිරීම සඳහා යොමු කර ඇත.

**අ) 2025.01.01 දින සිට 2025.09.30 දින දක්වා කාල සීමාව තුළ තක්සේරු කර ඇති ඉඩම් හා ගොඩනැගිලි 18:**

නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව, කැගල්ල අතිරේක දිසා විනිසුරු නිල නිවස, අවිස්සාවේල්ල දිසා විනිසුරු නිල නිවස, පොළොන්නරුව දිසා විනිසුරු නිල නිවස, වැලිමඩ අධිකරණ සංකීර්ණය, සමන්තුරෙර ක්වාසි අධිකරණය, අක්කරෙරපත්තු දිසා මහේස්ත්‍රාත් අධිකරණය, නාලල මහේස්ත්‍රාත් අධිකරණය, මාතර මහාධිකරණ විනිසුරු නිල නිවස, මනම්පිටිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය, මාතර දිසා විනිසුරු නිල නිවස, පොළොන්නරුව අධිකරණ සංකීර්ණය, ගම්පහ අධිකරණ සංකීර්ණය, මහව දිසා විනිසුරු නිල නිවස, බිබිල මහේස්ත්‍රාත් අධිකරණය, කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය, තණමල්විල සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය, පොළොන්නරුව මහාධිකරණ විනිසුරු නිල නිවස පිහිටි ඉඩම් හා එම ගොඩනැගිලි.

#### **3.4.4 වෙනත් ව්‍යාපෘති / කටයුතු**

**අ) අත්‍යාවශ්‍ය ලේඛණවල සුරක්ෂිත බව තහවුරු කිරීම**

මෙම අංශය මගින් සිදු කරනු ලබන කාර්යයන් අනුව, ලේඛණාගාරය වෙත නොයවා දිගුකාලීනව සුරක්ෂිතව තබාගත යුතු ලේඛණ බොහෝ ප්‍රමාණයක් පවතී.

කෙසේ නමුත්, මේ වන විට සියළු ලිපි ලේඛණ සාමාන්‍ය පරිදි ලිපිගොනුකරණය කරමින් පවත්වාගනු ලබන අතර එම ලිපිගොනු සුරක්ෂිතව පවත්වාගෙන යාමේදී, ඩිජිටල් තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් තොරතුරු මෘදු පිටපත් (Soft copy) ආකාරයට ගබඩා කර තැබීම සඳහා මෘදුකාංගයක් සකස් කිරීමට හා පවත්වාගෙන යාම ඉතා අවශ්‍ය බව නිරීක්ෂණය වේ. මෙම කටයුතු සඳහා වැයවන පිරිවැය සලකා විදේශ ආයෝජන ව්‍යාපෘතියක් මගින් මුදල් ප්‍රතිපාදනය කර ගනිමින් ඉටු කරගැනීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් සකස්කර, ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.

**ආ) විනිසුරු නිල නිවාස භාවිතය හා නඩත්තුව විධිමත් කිරීම සඳහා මාර්ගෝපදේශයක් සකස් කිරීම**

විනිසුරුවරුන් හට නිල නිවාස සැපයීමේදී එක් එක් අධිකරණ කළාපවලට අදාළව අවශ්‍ය නිල නිවාස ප්‍රමාණය හඳුනාගෙන, රජයේ නිල නිවාස වෙන්කර නොමැති විනිසුරුවරුන් සඳහා අමාත්‍යාංශය විසින් ප්‍රසම්පාදනය මගින් හඳුනා ගනු ලබන පෞද්ගලික නිවාසයක් කුළී පදනම මත ලබාගෙන එම විනිසුරුන්ගේ නිල නිවස ලෙස භාවිතා කිරීමට ලබා දීමටත්, පසුකාලීනව ද එම තනතුරට පත්වන විනිසුරුවරුන් වෙනුවෙන් එම නිවස අඛණ්ඩව ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීම.



මෙම අමාත්‍යාංශය සතුව පවතින රජයේ නිල නිවාස අධිකරණ විනිසුරුවරුන් සඳහා වෙන්කිරීම සම්බන්ධ කටයුතු විධිමත් කිරීමට මාර්ගෝපදේශයක් සකස් කිරීම සඳහා නිර්දේශ ලබා ගැනීමට පත්කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අනුව මාර්ගෝපදේශයක් සකස් කිරීම සඳහා කටයුතු කරමින් පවතී.

#### ඇ) අධිකරණ සංකීර්ණ තුළ ඉඩපහසුකම් ලබා දීම ක්‍රමවත් කිරීම

අධිකරණ සංකීර්ණ තුළ පවතින ඉඩකඩ මෙම අමාත්‍යාංශයට අයත් ආයතන, කාර්යාල හෝ භාහිර සේවා සපයන්නන් සඳහා ලබා දීමේදී (කුලී පදනම මත හෝ අවශ්‍යතාවය අනුව ගාස්තු අය කිරීමකින් තොරව) එම ඉඩ ප්‍රමාණය මෙම අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ විධිමත්ව ලබා දීම සඳහා අවශ්‍ය දත්ත පද්ධතියක් සකස් කිරීමේ කටයුතු සිදු කරමින් පවතී.

### 3.5 ඉංජිනේරු අංශය

#### 3.5.1 හැඳින්වීම

කාර්යක්ෂමතාව හා ඵලදායීව යුක්තිය පසිඳලීම සඳහා අධිකරණ පද්ධතියට අවශ්‍ය පහසුකම් සැපයීම මෙම අමාත්‍යාංශය වෙත පැවරී ඇති ප්‍රධාන වගකීමකි. ඒ සඳහා නව යටිතල පහසුකම් සැපයීමත්, පවතින පහසුකම් වැඩිදියුණු කිරීම හා පවත්වාගෙන යාමත් ඉංජිනේරු අංශයේ මූලික කාර්යභාරය වේ.

ඒ යටතේ නව අධිකරණ සංකීර්ණ හා ගොඩනැගිලි ඉදිකිරීම, විනිශ්චයකාරවරුන්ගේ නිල නිවාස ඉදිකිරීම, අලුත්වැඩියා කිරීම හා නඩත්තු කටයුතු ආදී වැදගත් කාර්යභාරයන් රාශියක් මෙම අංශයේ සම්බන්ධීකරණය හා අධීක්ෂණය යටතේ ඉටු කරනු ලබයි.

3.5.2 අමාත්‍යාංශය මගින් සිදුකරනු ලබන ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් ආකාර කීපයකින් ක්‍රියාත්මක වේ.

එනම්,

- මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති
- සුළු පරිමාණ ව්‍යාපෘති සඳහා ලබා දෙන ප්‍රතිපාදන යටතේ සිදු කරන ඉදිකිරීම් ව්‍යාපෘති
- අයවැය ඇස්තමේන්තු මගින් ප්‍රතිසංස්කරණ වැය විෂය යටතේ ලබා දෙන ප්‍රතිපාදන මගින් සිදු කරන අලුත්වැඩියා ව්‍යාපෘති
- යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ තුන් අවුරුදු සැලැස්ම යටතේ අයවැය ඇස්තමේන්තු මගින් ලබා දෙන ප්‍රතිපාදන යටතේ සිදු කරන ඉදිකිරීම් ව්‍යාපෘති
- අධිකරණ පියස වයාපෘතිය යටතේ සිදු කරන ඉදිකිරීම් ව්‍යාපෘති

මෙම වසරේ ව්‍යාපෘති සාරාංශය පහත පරිදි වේ.

අ) දේශීය අරමුදල් යටතේ

	2025 වසර සඳහා සංශෝධිත ප්‍රතිපාදන (රු.මි.)	2025.09.30 දිනට වියදම (රු.මි.)	මූල්‍ය ප්‍රගතිය%
මහා පරිමාණ ව්‍යාපෘති	2,209.00	309.15	14.00%
සුළු පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති	400.00	51.80	12.95%
ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති	1,500.00	175.76	11.72%
වැය ශීර්ෂ 228- තුන් අවුරුදු සැලැස්ම	390.70	112.20	28.72%
<b>වැය ශීර්ෂ 110- අධිකරණ පියස</b>			
මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය	1,500.00	724.90	48.33%
අධිකරණ අමාත්‍යාංශ ගොඩනැගිල්ල ඉදිකිරීම	973.20	0.00	0.00%
<b>එකතුව</b>	<b>6,972.90</b>	<b>1,359.05</b>	<b>19.70%</b>

ආ) විදේශීය අරමුදල් යටතේ

	2025 වසර සඳහා සංශෝධිත ප්‍රතිපාදන මිලියන (RMB)
උපරිමාධිකරණ සංකීර්ණ ව්‍යාපෘතිය	260
	30 (බදු ගෙවීම සඳහා)

3.5.3 2025.01.01 සිට 2025.09.30 දක්වා ඉදිකිරීම් අවසන් කරන ලද ව්‍යාපෘති

ව්‍යාපෘතිය	ඇස්තමේන්තු මුදල (රු.මි.) වැට් සහිත	2025 වසරේ වියදම (රු.මි.)	සටහන
වාකරේ නව අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම	50.00	16.27	වැය වී ඇති මුදල රු.මි. 56.9කි.
නිකවැරටිය පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම	170.20	11	වැය වී ඇති මුදල රු.මි. 177කි.
පුත්තලම පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම	238.86	34.69	වැය වී ඇති මුදල රු.මි. 220කි.
සමන්තුරේ පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම	69.10	0.00	වැය වී ඇති මුදල රු.මි. 60.24කි.
වාලච්චේන පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම	331	0.00	වැය වී ඇති මුදල රු.මි. 309.98කි.



වාකරේ නව අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම



නිකවැරටිය පෙරනිමි අධිකරණ ගොඩනැගිල්ල



පුත්තලම පෙරනිම් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම



සමන්තුරේ පෙරනිම් අධිකරණ ගොඩනැගිල්ල



වාලච්චේන පෙරනිම් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම

### 3.5.4 ගෙවුණු වසර 5ක කාලය(2021-2025) තුළ වැඩ අවසන් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘති

1. රත්නපුර අධිකරණ සංකීර්ණය ඉදිකිරීම.
2. වැලිමඩ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම.
3. ගම්පොළ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම.
4. ගම්පොළ අධිකරණ විනිසුරුවරුන් සඳහා නිල නිවාස ඉදිකිරීම.
5. තෙල්දෙණිය අධිකරණ සංකීර්ණය ඉදිකිරීම.
6. අධිකරණ සේවා කොමිෂන් සභා කාර්යාල ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම.
7. ගාල්ල මහාධිකරණයේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීම හා පුළුල් කිරීම.
8. වලස්මුල්ල නව අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම.
9. කහටගස්දිගිලිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීම.
10. මැදවව්විය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීම.
11. නාරම්මල සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය සඳහා කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
12. මඩකලපුව ද්විත්ව නිල නිවාස ඉදිකිරීම.
13. කුරුණෑගල ද්විත්ව නිල නිවාස ඉදි කිරීම.
14. බදුල්ල අධිකරණ සංකීර්ණයේ තාක්ෂණික නිලධාරී කාර්යාලයේ ඉතිරි කටයුතු, ප්‍රජා විශෝධන කාර්යාලය, පොලිස් නිලධාරීන්ගේ විවේකී කාමරය ඉදි කිරීම.
15. නාඋල මහෙස්ත්‍රාත් නිල නිවස ඉදිකිරීම.
16. හලාවත දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොඩනැගිල්ල ඉදිකිරීම.

### 3.5.5 2025 වර්ෂයට පෙර ආරම්භ කරන ලද මේ වන විටත් ඉදිකරමින් පවතින ව්‍යාපෘති

ව්‍යාපෘතිය	ව්‍යාපෘති කාලය	කොන්ත්‍රාත් මුදල - බදු සහිත(රු.මි.)	2024.12.31 දිනට සම්පූර්ණ වියදම - බදු සහිත(රු.මි.)	2025 වසර සඳහා සංශෝධිත ප්‍රතිපාදන (රු.මි.)	2025.09.30 දක්වා වියදම - බදු සහිත (රු.මි.)	2025.09.30 සම්පූර්ණ මූල්‍ය ප්‍රගතිය %	2025.09.30 දිනට සම්පූර්ණ භෞතික ප්‍රගතිය %
මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිකිරීම(නව විෂයපථය)-කොළඹ 12	2021- 2026	8,864.8	4,028.18	1,500	723.18	54%	72%
ශ්‍රී ලංකා උපරිමාධිකරණ සංකීර්ණයේ විස්තීරණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය	2023- 2025	RMB 230Mn	වියදම වාර්තා කර නොමැත	30 (බදු සඳහා)	වියදම වාර්තා කර නොමැත	-	91%
				260		-	-
ගාල්ල අධිකරණ සංකීර්ණය ඉදිකිරීම - අදියර II	2020- 2025	1,686	978.45	500	44.39	71%	93.5%
මාතලේ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම	2021- 2025	599	186.63	168.21	45.30	39%	34%
පුගොඩ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම	2018- 2025	882	298.30	315	78.69	43%	61.5%
කන්තලේ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම	2021- 2025	263.81	82.52	300	0.00	45%	28%
ඇඹිලිපිටිය ද්විත්ව නිල නිවාස ඉතිරි වැඩ නිමකිරීම	2024- 2025	41.14	10.8	50	15.44	64%	75%
මනම්පිටිය පෙරනිම් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම	2021- 2025	75.84	40.24	20	12.73	70%	98%
කුවිවෙලි පෙරනිම් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම	2021- 2025	117.63	46.91	50	47.16	80%	97.76%
වාලව්වෙන දිසා/ මහෙස්ත්‍රාත් රැදවුම් බැම්ම ඉදිකිරීම.	2025	20.44	0.00	6	5.86	29%	65%
එකතුව	-	12,550. 66	5,672.0 3	2,909.2 1	972.75	-	-

**3.5.6 2025 වර්ෂයට පෙර ආරම්භ කරන ලද 2022-2023 අභියෝගකාරී ආර්ථික තත්ත්වය හමුවේ දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය සහයෝගිතාව මත වැඩ අවසන් කළ ව්‍යාපෘති**

ව්‍යාපෘතිය	ව්‍යාපෘති කාලය	කොන්ත්‍රාත් මුදල - බදු සහිත (රු.මි.)	2024.12.31 දිනට සම්පූර්ණ වියදම - බදු සහිත (රු.මි.)	2025 වසර සඳහා සංශෝධිත ප්‍රතිපාදන (රු.මි.)	2025.09.30 දක්වා වියදම - බදු සහිත (රු.මි.)	වැඩ අවසන් කළ දිනට සම්පූර්ණ මූල්‍ය ප්‍රගතිය %	වැඩ අවසන් කළ දිනට සම්පූර්ණ භෞතික ප්‍රගතිය %
වලපනේ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම	2022-2024	320	99.43	200	19.50	23%	7.7%
පානදුර ද්විත්ව නිල නිවාස ඉදිකිරීම	2021-2023	34.56	18	0.00	0.00	52%	60%
හෙල්බොඩ අධිකරණයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම	2020 - 2023	51.2	43.21	0.00	0.00	84%	80%
කල්මුණේ ද්විත්ව නිල නිවාස ඉදිකිරීම	2022	37.5	10.00	0.0	0.00	28%	10%
මුතුර නිල නිවස ඉදිකිරීම	2021 - 2022	16.8	0.58	0.0	0.00	3%	0%
හලාවත ද්විත්ව නිල නිවාස ඉදිකිරීම	2020 - 2024	31	19.21	10.00	0.00	62%	62%
මහව දිසා මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම	2022 - 2023	35.07	27.10	0.00	0.00	68%	60%
දඹුල්ල අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම	2021 - 2022	60.90	8.90	0.00	0.00	15%	20%
වරකාපොළ දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම	2022	80.61	1.09	0.00	0.00	1%	1%
කුලියාපිටිය අධිකරණ ගොඩනැගිලි ඉදිකිරීම	-	71.30	0.89	0.00	0.00	1%	1%



කින්නියා අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම	-	95	1.00	0.00	0.00	0%	0%
දෙහිඅත්තකණ්ඩිය දිසා අධිකරණය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම	2022 - 2023	74.5	20	0.00	0.00	27%	8%
නොවිටියාගම කාර්යාල හා ලේඛනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම	-	34.77	0.46	0.00	0.00	1%	1%
කල්පිටිය අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම	-	58.01	2.22	0.0	0.00	4%	0%
මොණරාගල අධිකරණ ගොඩනැගිලි ඉදිකිරීම	2022 - 2023	101.2	21.92	0.0	0.00	21%	40%
බකමුණ කාර්යාල හා ලේඛනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම	2022	33.86	4.41	0.0	0.00	13%	10%
බණ්ඩාරවෙල දිසා අධිකරණයේ ලේඛනාගාරය සහ නඩු භාණ්ඩ කාමරය ඉදිකිරීම	2021 - 2023	32.9	16.64	0.0	0.00	50%	50%
වැල්ලවාය නව අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම	2021 - 2022	58.8	16.17	0.0	0.00	27%	35%
හිගුරක්ගොඩ දිසා/ මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම.	2021 - 2022	104.4	17.57	0.00	0.43	17%	10%
හලාවත අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීම	-	82	1.64	0.00	0.00	2%	0%
මාරවිල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීම	-	101.8	3.00	0.00	0.00	3%	0%

කැකිරාව දිසා/ මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම	2022 - 2023	112	27.65	0.00	0.00	25%	12%
කලවාන සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම	2022	34.66	8.33	0.00	0.19	25%	20%
එකතුව	-	1,662.84	369.42	210.00	20.12	-	-

### 3.5.7 ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති

#### 2025 මහාධිකරණ ප්‍රසම්පාදනය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති

මහාධිකරණ කලාපය	2025 වර්ෂය සඳහා අනුමත කරන ලද ප්‍රතිපාදන මුදල රු.මිලියන	2025.09.30 දිනට වියදම රු.මිලියන
අම්පාර	35.36	14.96
අනුරාධපුරය	0.00	0
අවිස්සාවේල්ල	13.05	0.28
බදුල්ල	24.66	1.94
මඩකලපුව	51.65	11.46
කොළඹ	30.64	0.23
හලාවත	5.84	2.11
ගාල්ල	47.25	3.06
ගම්පහ	29.66	4.85
හෝමාගම	7.99	1.41
යාපනය	52.53	50.54
කල්මුණේ	7.93	1.77
කළුතර	40.84	1.87
මහනුවර	29.89	2.57
කැගල්ල	35.06	1.58
කුරුණෑගල	33.93	10.93
මාතර	34.50	0.99
මොණරාගල	23.25	2.21
මීගමුව	27.44	0.
නුවරඑළිය	3.64	0.15
පොළොන්නරුව	15.18	0.00
පුත්තලම	14.22	5.16

රත්නපුර	6.70	1.40
තංගල්ල	64.44	3.43
ත්‍රිකුණාමලය	32.81	1.87
වවුනියාව	27.80	9.63
එකතුව	696.26	134.4

**3.5.8 අමාත්‍යාංශ ප්‍රසම්පාදනය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති (2021 වර්ෂයේ සිට 2025 දක්වා ක්‍රියාත්මක වෙමින් පවතින හා වැඩ අවසන් වූ)**

ව්‍යාපෘතිය	වැය ඇස්තමේන්තුව බදු සහිත (රු.මිලියන)	2024.12.31 දිනට වියදම - බදු සහිත (රු.මිලියන)	2025.09.30 දිනට වියදම (රු.මිලියන)	2025.09.30 සම්පූර්ණ මෙහෙයුම් ප්‍රගතිය %
අවිස්සාවේලේ අධිකරණ සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු	6.8	0.00	0.00	100%
බදුල්ල මහාධිකරණ හා දිසා අධිකරණයේ අලුත්වැඩියා කටයුතු	3.4	0.61	0.00	100%
බණ්ඩාරවෙල දිසා අධිකරණයේ විවෘත අධිකරණයේ අලුත්වැඩියා කටයුතු	3.2	0.58	0.00	100%
හලාවත මහාධිකරණයේ අලුත්වැඩියා කටයුතු	3.9	2.15	0.00	100%
ගම්පහ සිවිල් අභියාචනා මහධිකරණයේ අලුත්වැඩියා කටයුතු	6.2	3.34	0.00	100%
ගම්පහ සිවිල් අභියාචනා මහධිකරණයේ මායිම් තාප්පය ඉදි කිරීම.	1.8	0.69	0.00	100%
මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ අලුත්වැඩියා කටයුතු	15.3	0.00	0.00	100%
යාපනය අධිකරණ සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු	27.1	0.14	0.00	100%
කුලියාපිටිය අධිකරණ සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු	21.1	1.22	0.00	50%
වාරියපොල දිසා/ මහෙස්ත්‍රාත් අධිකරණයේ අලුත්වැඩියා කටයුතු	2.7	0.00	0.00	40%
වැලිසර දිසා අධිකරණයේ අලුත්වැඩියා කටයුතු සකස් කිරීම	2.3	0.00	0.00	100%
නුවරඑළිය අධිකරණ සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු	5.7	0.00	0.00	100%
අක්කරපත්තුව දිසා/ මහෙස්ත්‍රාත් අධිකරණ කාර්යාල ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු	-	-	1.92	65%

අධිකරණ සේවා කොමිෂන් සභා ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු	118	112.6	17.8	100%
ගාල්ල මහාධිකරණයේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියාව	26	10.7	7.3	100%
අලුත්කඩේ උසාවි සංකීර්ණය අලුත්වැඩියා කිරීම	1316	1002	0.00	73.60%
අම්පාර අධිකරණයේ අලුත්වැඩියා කටයුතු	8	8	0.06	100%
මීගමුව විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු	0.86	0.00	0.60	100%
මීගමුව දිසා අධිකරණයේ අලුත්වැඩියා කටයුතු	0.44	0.00	0.23	100%
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති	88.19	11.09	13.45	-
එකතුව	1,656.99	1,153.12	41.36	-

### 3.5.9 ඉදිරි සැලසුම්

2022-2023 වසරවල රට තුළ පැවැති අභියෝගකාරී ආර්ථික වාතාවරණය හමුවේ, ජාතික අයවැය චක්‍රලේඛ අංක 03/2022 ප්‍රකාරව ව්‍යාපෘති කිහිපයක් අන්‍යෝන්‍ය එකඟතාව මත නවතාලීමට කටයුතු කර ඇත. එම ව්‍යාපෘති වලින් ප්‍රමුඛ අවශ්‍යතා පවතින ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා 2025 අයවැයෙන් ප්‍රතිපාදන ලැබී තිබුණි. ඒ අනුව, අන්‍යෝන්‍ය එකඟතාව මත නැවතීමට කටයුතු කරන ලද පහත ව්‍යාපෘති මෙම වසරේදී ආරම්භ කිරීමට තීරණය කරන ලදී.

01. වලපනේ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම
02. පානදුර ද්විත්ව නිල නිවාස ඉදිකිරීම
03. හෙල්බොඩ අධිකරණයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම
04. මහව දිසා මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
05. දඹුල්ල අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
06. මොණරාගල අධිකරණ ගොඩනැගිලි ඉදිකිරීම
07. කලවාන සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම

අන්‍යෝන්‍ය එකඟතාව මත නැවතීමට කටයුතු කරන ලද ව්‍යාපෘති අතරින් 2025 වර්ෂයේ ආරම්භ කිරීමට සැලසුම් කර නැති පහත ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා 2026 අයවැය ඇස්තමේන්තු මගින් ප්‍රතිපාදන ඉල්ලුම් කර ඇත.

01. කල්මුණේ ද්විත්ව නිල නිවාස ඉදිකිරීම
02. මුතුර් නිල නිවාස ඉදිකිරීම
03. හලාවත ද්විත්ව නිල නිවාස ඉදිකිරීම
04. කුලියාපිටිය අධිකරණ ගොඩනැගිලි ඉදිකිරීම
05. කින්තියා අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
06. දෙහිඅත්තකණ්ඩිය දිසා අධිකරණය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම
07. නොවිවියාගම කාර්යාල හා ලේඛනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම
08. කල්පිටිය අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
09. බකමුණ කාර්යාල හා ලේඛනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම
10. බණ්ඩාරවෙල දිසා අධිකරණයේ ලේඛනාගාරය සහ නඩු භාණ්ඩ කාමරය ඉදිකිරීම

11. වැල්ලවාය නව අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
12. හිගුරක්ගොඩ දිසා/ මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම
13. හලාවත අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීම
14. මාරවිල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීම
15. කැකිරාව දිසා/ මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම

උපදේශන සේවා ව්‍යාපෘති වශයෙන් ආරම්භ කර ඇති ව්‍යාපෘති ද , පැවැති අභියෝගාකාරී ආර්ථික වාතාවරණය හේතුවෙන් සැලසුම් සකස් කරන අදියරවලට තාවකාලිකව නතර කර ඇත.

ඉන් පහත ව්‍යාපෘති 2026 වසරේ ආරම්භ කිරීම සඳහා ප්‍රතිපාදන අයවැය ඇස්තමේන්තුවෙන් ඉල්ලුම් කර ඇත.

01. කඩුවෙල අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම
02. මතුගම අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම
03. අවිස්සාවෙල්ල අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම
04. හොරණ අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම

පහත සඳහන් තාවකාලිකව නවතා ඇති අනෙකුත් උපදේශන ව්‍යාපෘති ක්‍රමානුකූලව ඉදිරි වසරවලදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

01. හැටන් දිසා/මහෙස්ත්‍රාත් අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
02. නුවරඑළිය දිසා විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම.
03. ගල්කිස්ස අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම
04. මහනුවර අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
05. මාවනැල්ල දිසා/මහෙස්ත්‍රාත් අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
06. පස්සර අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
07. පැල්මඩුල්ල අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
08. කැගල්ල අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
09. මඩකලපුව අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
10. අත්තනගල්ල අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
11. මීනුවන්ගොඩ අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
12. ත්‍රිකුණාමලය අධිකරණ සංකීර්ණය ඉදිකිරීම.
13. කළුතර අධිකරණ සංකීර්ණය ඉදිකිරීම.

එමෙන්ම, කඩිනම් අවශ්‍යතාවයන් පවතින අධිකරණ හා විනිසුරු නිල නිවාස සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එම ව්‍යාපෘති පහත දැක්වේ.

1. මොරවක අධිකරණයේ රැදවුම් බැම්ම ඉදිකිරීම
2. මීගමුව අධිකරණයේ වහලයේ අලුත්වැඩියා කටයුතු කිරීම
3. නුවරඑළිය දිසා විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
4. කැගල්ල අධිකරණයේ අලුත්වැඩියා කටයුතු කිරීම
5. යාපනය අධිකරණයේ වහලය අලුත්වැඩියා කටයුතු කිරීම
6. මන්නාරම අධිකරණයේ අලුත්වැඩියා කටයුතු කිරීම
7. හෝමාගම අධිකරණයේ අලුත්වැඩියා කටයුතු කිරීම
8. අවිස්සාවෙල්ල අධිකරණයේ අලුත්වැඩියා කටයුතු කිරීම
9. රත්නපුර විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
10. තෙල්දෙණිය විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
11. අක්කරපත්තු විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
12. කුරුණෑගල විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
13. බදුල්ල දිසා විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම

14. ගම්පහ දිසා විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
15. අවිස්සාවේලේ දිසා විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
16. කුලියාපිටිය මහෙස්ත්‍රාත් නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
17. මාවතගොඩ සංචාරක බංගලාව අලුත්වැඩියා කටයුතු කිරීම
18. වාරියපොල විනිසුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුතු කිරීම
19. මනම්පිටිය අධිකරණයේ අලුත්වැඩියා කටයුතු කිරීම
20. කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයේ අලුත්වැඩියා කටයුතු කිරීම

තවද, ඉදි කරමින් පවතින ව්‍යාපෘති හා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතීන්හි කටයුතු කඩිනම් කිරීමට, ප්‍රගතිය සාකච්ඡා කිරීමට මෙන්ම ඒවායේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීම් කිහිපයක් පැවැත්වීමට හා මෙම අංශයේ නිලධාරීන්ගේ ඵලදායිතාව සංවර්ධනය කිරීම උදෙසා අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන්(Continuous Professional Development Programme) කිහිපයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති අතර, ඒවායින් කිහිපයක් පහත පරිදි වේ.

1. ජලනල කාර්මික පුහුණු වැඩසහනක්
2. විදුලි කාර්මික පුහුණු වැඩසහනක්
3. ප්‍රමාණ සමීක්ෂණය සම්බන්ධ පුහුණු වැඩසහනක්
4. කොන්ත්‍රාත් කළමනාකරණය සම්බන්ධ පුහුණු වැඩසහනක්



### 3.6 ප්‍රතිසංස්කරණ අංශය

#### 3.6.1 හැඳින්වීම

අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායිත්වය වැඩිදියුණු කිරීම උදෙසා සහ යුක්තියට සමාන ප්‍රවේශය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීම හා සංවර්ධන පාර්ශවකරුවන්ගේ සහයෝගීත්වයෙන්, එහි ප්‍රගමනය උදෙසා අවශ්‍ය අන්තර්ජාතික යහ භාවිතාවන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සිදු කරනු ලබයි.

01. විදේශ අරමුදල් ව්‍යාපෘති හා සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය

- i. යුරෝපා සංගමය (EU) විසින් අරමුදල් සපයන යුක්තිය (SJS/JURE) සඳහා සහාය දැක්වීමේ ව්‍යාපෘති
- ii. ඉන්දියානු රජය විසින් අරමුදල් සපයනු ලබන යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය එක්දස් කිරීමේ ටැංකි (RWH) 2889ක් කිරීමේ ව්‍යාපෘතිය

02. ව්‍යවස්ථාපිත පත්කිරීම් හා සම්බන්ධ සියලුම ආයතනික කටයුතු

- i. සාමදාන විනිශ්චයකාර
- ii. දිවුරුම් කොමසාරිස්
- iii. හදිසි මරණ පරීක්ෂක
- iv. නිල නොලත් මහේස්ත්‍රාත්
- v. දිවුරුම් දුන් භාෂා පරිවර්තක

03. අධිකරණමය වෛද්‍ය කටයුතු සහ සමූහ මිනී වලවල්වල වෝභාරික විමර්ශනයන් හා කැණීම් කාර්යයන්ට අදාළ කටයුතු සම්බන්ධීකරණය

04. මාර්ගගත ක්‍රමය ඔස්සේ සාක්ෂි ලබා දීම හා සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය කිරීම

05. තොරතුරු තාක්ෂණ ඒකකය - අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතනයන් සඳහා අවශ්‍ය තොරතුරු තාක්ෂණ පහසුකම් සැලසීම සහ තාක්ෂණික සහයෝගය ලබා දීම.

06. ප්‍රවාහන ඒකකය - අමාත්‍යාංශය සහ අධිකරණ පරිපාලනය සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම

#### 3.6.2 විදේශ අරමුදල් ව්‍යාපෘති

අධිකරණයන්හි ගොඩ ගැසී ඇති අධික නඩු ප්‍රමාණය හේතුවෙන් නීතියේ ඇති වන ප්‍රමාදය සහ බන්ධනාගාර තදබදය ඉහළ යාම ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලු වන අතර එම ගැටලු අවම කොට අධිකරණයන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ එමගින් අධිකරණ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම උදෙසා විවිධ සංවර්ධන පාර්ශවකරුවන්ගේ සහාය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම මෙම අංශයේ ප්‍රමුඛ කාර්යයකි. ඒ අනුව සංවර්ධන පාර්ශවකරුවන් විසින් අරමුදල් සපයනු ලබන පහත ව්‍යාපෘති මෙම අංශය විසින් සම්බන්ධීකරණය කරනු ලබයි.

<b>1. ව්‍යාපෘතියේ නම (කෙටියෙන්) - EU - SJS/JURE</b>
ව්‍යාපෘතිය - යුක්තියට සහාය වීම සඳහා ව්‍යාපෘති
ඇස්තමේන්තුගත වියදම - යුරෝ මිලියන 19.4
ව්‍යාපෘති කාලය - අවුරුදු 5 (01/2022 - 01/2026)

වර්තමාන තත්ත්වය	ව්‍යාපෘතියේ ප්‍රතිඵලය
<p>01.අභියාචනාධිකරණයේ පරිවර්තන ඒකකයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා තොරතුරු තාක්ෂණ උපකරණ සපයා ඇති අතර, ප්‍රමාදයන් අවම කිරීම සහ නඩු අතිරික්තවීම අවම කිරීම අරමුණු කර ගෙන ඇත.</p> <p>02.අධිකරණ අංශයේ දත්ත ඡායාරූපය ආරම්භ කරන ලදී.</p> <p>03.වින්දිතයින්ට සහ සාක්ෂිකරුවන්ට හිතකර සාක්ෂි කුඩු මහාධිකරණ පහක නිර්මාණය කර ස්ථාපනය කරන ලදී.</p> <p>04.අධිකරණ අංශය සඳහා වන යටිතල පහසුකම් අවශ්‍යතා තක්සේරුව අවසන් කර අධිකරණ අමාත්‍යාංශයවෙත භාර දෙන ලදී.</p> <p>05.ළමා හිතකාමී පරිසරයක් අධිකරණය තුළ නිර්මාණය කිරීමේ අරමුණින් ඩිජිටල් තාක්ෂණය හරහා වින්දිත ළමුන්ට හා විශේෂඥයන්ට සාක්ෂි ලබා දිය හැකි වන පරිදි ආදර්ශ අධිකරණයක් නියමු ව්‍යාපෘතියක් ලෙස මහනුවර මහාධිකරණයේ ක්‍රියාත්මක කිරීම.</p> <p>06.විඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දිය හැකි වන පරිදි විඩියෝ ඇමතුම් තාක්ෂණ කට්ටල මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ලබා දීමට කටයුතු සුදානම් කර ඇත.</p> <p>07.ණය සහනදායක මණ්ඩලයේ සාමාජිකයන් සඳහා වැඩමුළුවක් පැවැත්වීම</p> <p>08.නීති සම්පාදක සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයෙකු සමග හමුවක් පැවැත්වීම</p> <p>09.ජනතාවගේ නීතිමය අවබෝධය වර්ධනය කිරීම සඳහා “Know Your Neethi ‘ වැඩසටහන ආරම්භ වූ අතර එහි අන්තර්ගතය Face book,Instagram සහ Youtube මගින් මිලියන 1.6 කට වැඩි සංඛ්‍යාවකට ලබා දෙන ලදී. එහි අවබෝධතා කඳවුර බදුල්ලේදී පැවැත්වීය. අධිකරණවලආරක්ෂාව සැලසීම පිණිස අවශ්‍ය ආරක්ෂක මෙවලම් සහ උපකරණ සැල=පයීම වූ මූලික ක්‍රියා මාර්ග ගෙන ඇත.</p>	<p>1.සැමට, විශේෂයෙන්ම කාන්තාවන්ට, දුප්පතුන්ට සහ අවදානමට ලක්විය හැකි තත්ත්වයන් යටතේ සිටින පුද්ගලයන්ට යුක්තිය සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම</p> <p>ප්‍රතිඵලය</p> <p>2.අධිකරණ පද්ධතියේ වගවීම, විනිවිදභාවය සහ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීම</p> <p>3.යුක්තියේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම.</p>

<b>2. ව්‍යාපෘතියේ නම (කෙටියෙන්) - වැසි ජලය රැස් කිරීම (RWH) ජල ටැංකි ස්ථාපිත කිරීම</b>	
ව්‍යාපෘතිය - යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය එක්රැස් කිරීමේ ටැංකි 2889 ඉදිකිරීම	
ඇස්තමේන්තුගත වියදම - ශ්‍රී ලංකා රුපියල් 421,865,305.91	
ව්‍යාපෘති කාලය -	
වර්තමාන තත්ත්වය	ව්‍යාපෘතියේ ප්‍රතිඵලය
ඉන්දීය රජය විසින් ලබා දී ඇති ප්‍රදානයෙන් ඉතිරි අරමුදල් ප්‍රයෝජනයට ගනිමින් වැසි ජලය රැස් කිරීමේ ටැංකි 934ක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.	යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස්කිරීමේ ටැංකි 2,889ක් ඉදිකිරීමට ඉන්දීය රජය කටයුතු කර ඇත.

### 3.6.3 ව්‍යවස්ථාපිත පත්කිරීම් හා සම්බන්ධ ආයතනික කටයුතු

#### i) සාමදාන විනිශ්චයකාර

1978 අංක 2 දරන අධිකරණ පනතට අනුව, ගරු අධිකරණ අමාත්‍යවරයා විසින් සාම විනිසුරුවරුන් පත් කරනු ලබයි.

ඒ අනුව 2360/22 හා 2023.11.27 දිනැතිව සාමදාන විනිශ්චයකාරවරුන් පත් කිරීම, ඉවත් කිරීම සහ විනය පාලනය සම්බන්ධයෙන් රෙගුලාසිවල පැවති දුර්වලතා හඳුනාගෙන 2025/08/05 වන දින එම රෙගුලාසි සංශෝධනය කර ඇත. 2439/34 අංක හා 2025.06.04 දිනැති ගැසට් පත්‍රය අනුව නව සාම විනිසුරු අයදුම්පත සකස් කර ඇත. නව සාම විනිසුරු අයදුම්පත් මුද්‍රණය කර අමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කිරීමට කටයුතු කර ඇත.

#### ii) දිවුරුම් කොමසාරිස්

දිවුරුම් ආඥා පනතේ 12 (1) වගන්තිය යටතේ ගරු අධිකරණ අමාත්‍යවරයා විසින් දිවුරුම් කොමසාරිස්වරුන් ලෙස ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුන් පත් කරනු ලැබේ. අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හරහා දිවුරුම් කොමසාරිස් තනතුර සඳහා අයදුම් කිරීමට අයදුම්කරුවන්ට පහසුකම් සලසා ඇත.

මාර්ගගත ක්‍රමයට මෙම සේවාව සැපයීම හැකි පරිදි නව ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

#### iii) හදිසි මරණ පරීක්ෂක

පුරප්පාඩු ව පවත්නා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 160ක් සඳහා හදිසි මරණ පරීක්ෂක අයදුම්පත් කැඳවන ලද අතර සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 71කු සඳහා සම්මුඛ පරීක්ෂණය පවත්වන ලදී. සම්මුඛ පරීක්ෂණය සමත් අයදුම්කරුවන් 23කු සඳහා හදිසි මරණ පරීක්ෂක පත්වීම් ලබා දෙන ලදී.

#### iv) නිල නොලත් මහේස්ත්‍රාත්

1978 අංක 2 දරන අධිකරණ පනතේ 45 (3) වගන්තියට අනුව නිල නොවන මහේස්ත්‍රාත්වරුන් පත් කිරීම සඳහා ගරු අධිකරණ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව, මෙම තනතුර ශ්‍රේෂ්ඨාධිකරණයේ වසර 15 ක් සේවය සම්පූර්ණ කළ නීතිඥවරුන්ට ලබා දෙන අතර දිසා විනිසුරුවරයා වෙතින් ද, මහේස්ත්‍රාත්වරයා වෙතින් ද, මහාධිකරණ විනිසුරුවරයා වෙතින් ද, නීතිඥ සංගමය වෙතින් ද නිර්දේශ ලබා ගත යුතුය.

#### v) දිවුරුම් දුන් භාෂා පරිවර්තක

ලිඛිත විභාගයක ප්‍රතිඵල මත දිවුරුම් දුන් භාෂා පරිවර්තකයන් පත් කරනු ලැබේ. 2025 ජනවාරි මස පවත්වන ලද විභාගය මත පදනම් වූ ප්‍රතිඵල අනුව, දේශීය භාෂා සඳහා දිවුරුම් දුන් පරිවර්තකයන් 485 ක් පත් කිරීම (සිංහල/දෙමළ/ඉංග්‍රීසි) සිදු කරන ලදී.

මෙම වසර අවසානයේ පැවැත්වීමට නියමිත දිවුරුම් දුන් භාෂා පරිවර්තකයන්ගේ දේශීය භාෂා ලිඛිත විභාගය සඳහා නව අයදුම්පත් 2800 කට ආසන්න ප්‍රමාණයක් ද, විදේශ භාෂා ලිඛිත විභාගය සඳහා නව අයදුම්පත් 876 ක් ද ලැබී තිබෙන අතර දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

### 3.6.3.1 2025.01.01 සිට 2025.09.30 දක්වා සිදු කරන ලද නව පත්වීම් පහත පරිදි වේ.

අ/අ	පත්වීම	ප්‍රමාණය
i.	සාමදාන විනිශ්චයකාර	114ක් අනුමත වී ඇත.
ii.	දිවුරුම් කොමසාරිස්	258
iii.	හදිසි මරණ පරීක්ෂක	23
iv.	නිල නොලත් මහේස්ත්‍රාත්	තාවකාලිකව නවතා ඇත.
v.	දිවුරුම් දුන් භාෂා පරිවර්තක	485

### 3.6.4 අධිකරණමය වෛද්‍ය කටයුතු සහ සමූහ මිනී වලවල්වල වෛභාරික විමර්ශනයන් හා කැණීම් කාර්යයන්ට අදාළ කටයුතු සම්බන්ධීකරණය

මේ යටතේ, සමූහ මිනීවල සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සපයා ඇති අතර 2025 වර්ෂයේදී පහත කාර්යයන් සිදු කර ඇත.

- කොළඹ වරායෙහි පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටි වටරවුමෙහි ඉදිකිරීම් සමාගමක් විසින් කැණීම් කටයුතු සිදු කරන අවස්ථාවකදී හමුවූ මිනිස් අස්ථි කැබලි සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කරනු ලැබූ මූල්‍ය ඇස්තමේන්තු සඳහා අදියර 02 සඳහා 1,989,400.00ක් ද අදියර 03 සඳහා 1,318,580.00ක් ද වශයෙන් අවශ්‍ය ප්‍රතිපාදන කොළඹ මහාධිකරණය වෙත නිදහස් කර ඇත.
- මන්නාරම දිස්ත්‍රික්කයේ තිරුකේතීස්වරන් ප්‍රදේශයේ පිහිටි සතොස ගොඩනැගිල්ල ආශ්‍රිතව හමුවූ සමූහ මිනීවලේ මිනිස් අස්ථි කැබලි සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කිරීමට මන්නාරම දිසා/මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කරනු ලැබූ මූල්‍ය ඇස්තමේන්තු සඳහා රු.609,500.00ක ප්‍රතිපාදන වවුචියා මහාධිකරණය වෙත නිදහස් කර ඇත.
- යාපනය දිස්ත්‍රික්කයේ වෙම්මනි ප්‍රදේශයේ පිහිටි සින්දුපති සොහොන් බිමෙන් සොයාගත් මිනිස් අස්ථි කැබලි කැණීම් සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා අදියර 01 සඳහා රු.1,591,800/- ක් ද අදියර 02 සඳහා රු.12,310,000/-ක් ද අදියර 1හි අමතර කම්කරු ගාස්තු රු.50,000/-ක් ද අදියර 02හි දෙවන කොටස සඳහා රු.19,106,000/-ක් ද වශයෙන් ප්‍රතිපාදන උතුරු පළාත්බද මහාධිකරණය විසින් ඉදිරිපත් කර ඇත.
- මඩකලපුව දිස්ත්‍රික්කයේ කුරුක්කල්මඩම් ප්‍රදේශයෙන් සොයාගත් මිනිස් අස්ථි කැබලි කැණීම් සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී (ප්‍රධාන විශ්ලේෂක) විසින් යොමු කරන ලද රු.2,850,000.00ක මූල්‍ය ඇස්තමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර් ප්‍රදේශයෙන් හමුවූ මිනිස් අස්ථි කැබලි සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් යොමු කරන ලද රු.589,000.00ක මූල්‍ය ඇස්තමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.

### 3.6.5 මාර්ගගත ක්‍රමය ඔස්සේ සාක්ෂි ලබා දීම හා සම්බන්ධ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා වන සම්බන්ධීකරණ කටයුතු

මේ යටතේ නඩු කටයුතු 09ක් විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධවී අදාළ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් මාර්ගගත ක්‍රමයට සාක්ෂි ලබා දීමට අවශ්‍ය සාක්ෂි ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසන ලදී.

### 3.6.6 සමකාලීන ශ්‍රවා දායක සම්බන්ධක මගින් සාක්ෂි දීම සඳහා අධිකරණ වෙත තාක්ෂණික යටිතල පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිය

2025 අංක 7 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනත ප්‍රකාරව මාර්ගගත ක්‍රමය ඔස්සේ නඩු කටයුතු විභාග කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් බලගැන්වීම උදෙසා දෛනිකව රැඳවියන් 15කට වඩා ඉදිරිපත් කරන අධිකරණ වෙත විඩියෝ ඇමතුම් තාක්ෂණ කට්ටල ලබා දීමට අපේක්ෂා කරයි. දිවයිනේ මහේස්ත්‍රාත් අධිකරණ සහ දිසා/මහේස්ත්‍රාත් අධිකරණ වෙත විඩියෝ ඇමතුම් තාක්ෂණ කට්ටල 100ක් රජයේ අරමුදල් මගින් ලබා දීමට ප්‍රසම්පාදන කටයුතු සිදු කරමින් පවතී.

### 3.6.7 අන්‍යෝන්‍ය නීති ආධාර ඉල්ලීම් පසු විපරම් කිරීමේ පද්ධතිය සකස් කිරීමේ ව්‍යාපෘතිය

2002 අංක 25 දරන අපරාධ කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතා පනත, ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් අතර අපරාධ කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහාය සඳහා පහසුකම් සැලසීමේ නීතිමය පදනම ලෙස ක්‍රියා කරයි. මෙම පනත මගින් පහත සඳහන් දෑ ඇතුළුව විවිධ ආකාරයේ සහයෝගීතාවයන් සක්‍රීය කරයි

- අපරාධ නඩු පැවරීම
- නීතිමය ලියකියවිලි භාරදීම
- සාක්ෂිකරුවන් පරීක්ෂා කිරීම
- සාක්ෂි සහ ලියකියවිලි ලබා ගැනීම

අපරාධ කටයුතුවලදී තොරතුරු හුවමාරු කර ගැනීම සහ අධිකරණ බලය පිළිබඳ සහාය වැඩි දියුණු කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් සමඟ ඇතිකරගත් එකඟතාවයන් යටතේ මෙම පනත ක්‍රියාත්මක වේ. අපරාධ විමර්ශන සහ නඩු පැවරීම් වලදී ශ්‍රී ලංකාව සහ හවුල්කාර රාජ්‍යයන් අතර සහයෝගීතා යාන්ත්‍රණයන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා 2018 දී අංක 24 සංශෝධනය ප්‍රකාශයට පත් කරන ලදී.

එම විෂය කරුණු සහ එහි ක්‍රියාවලිය හඳුනා ගැනීමට තාක්ෂණික කමිටුවක් පත් කර ඇති අතර කමිටු රැස්වීම් වාර 02ක් මේ වන විට පවත්වා ඇත. එම පද්ධතියේ මෘදුකාංග පිරිවිතර (Software Requirement Specification) සකස් කරමින් පවතී.

### 3.6.8 තොරතුරු තාක්ෂණ ඒකකය

තොරතුරු තාක්ෂණ ඒකකය යටතේ පහත සඳහන් ක්‍රියාකාරකම් සිදු කර ඇත.

- ඩිජිටල් තැපැල් කළමනාකරණ පද්ධතිය ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය  
අධිකරණ අමාත්‍යාංශයේ (MoJ) තැපැල් කළමනාකරණය කාර්යක්ෂම කිරීම සඳහා එය ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන අතර එහි අරමුණ වන්නේ ලැබෙන සහ පිටතට යන සියලුම ලිපි හුවමාරු කටයුතු විධිමත් කිරීම, ප්‍රධාන වශයෙන් පොත්වල සටහන් කරමින් ලිපි බෙදා හැරීම සිදු කරන ක්‍රියාවලිය කාර්යක්ෂම, ආරක්ෂිත සහ විනිවිද පෙනෙන ඩිජිටල් ක්‍රමවේදයකට මාරුවීමයි. මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ සංවේදී නෛතික සහ පරිපාලන ලේඛනවල කාලෝචිත සහ සුරක්ෂිතබව සහතික කිරීමයි.
- අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ කාර්ය සාධනය, ආරක්ෂාව සහ පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා, නිල වෙබ් අඩවිය (moj.gov.lk) revamp කිරීම. එහි දී පරිශීලකයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකිවන ලෙස වෙබ් අඩවියේ සැලැස්ම, යාන්ත්‍රණය සහ සේවා කොටස් නවීන ලෙස යාවත්කාලීන කර ඇත.
- අභ්‍යන්තර තැපැල් පද්ධතියේ කටයුතු සොයා බැලීම.

- ශාඛා අනුව කැබිනට් පත්‍රිකා වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අභ්‍යන්තර පද්ධතියේ වැඩ කටයුතු බැලීම.
- අධිකරණ වෙබ් පෝර්ටලයේ (අභ්‍යන්තර භාවිතය සඳහා පමණි) වැඩ කටයුතු බැලීම
- අධිකරණ කාර්ය මණ්ඩලය සඳහා පමණක් වන වෙබ් පෝර්ටලය සංවර්ධනය කිරීම

### 3.6.9 ප්‍රවාහන ඒකකය

වැය ශීර්ෂ 110 හා 228 ලෙස අමාත්‍යාංශය සඳහා සහ අධිකරණ පරිපාලනය සඳහා වාහන වෙන් වශයෙන් මනා ධාවන තත්ත්වයෙන් යුතුව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කරනු ලබයි. ඒ අනුව එම වාහනයන්හි ඉන්ධන දහන කාර්යක්ෂමතාවය පරීක්ෂා කිරීම, වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 05/2024 විධි විධාන ප්‍රකාරව සුබෝපබෝගී වාහන අපහරණය කිරීමේ කටයුතු සිදු කිරීම, වාහනයන්හි බාහිර අලුත්වැඩියාවන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම, අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශයේ විෂය පථය යටතේ සහ වෙනත් ආයතනවල භාවිතය සඳහා තාවකාලික පදනම මත ලබා දී තිබූ වාහන ස්ථිරවම එම ආයතන වෙත පවරා දීම සිදු කරනු ලබයි.



### 3.7 බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අංශය

#### 3.7.1 හැඳින්වීම

බන්ධනාගාර කටයුතු අංශය මගින් බන්ධනාගාර පරිපාලනය පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක්කොට බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තීය ගැටළු විසඳමින් සිරගත වූ අය නිදහස් වන විට යහපත් පුරවැසියන් ලෙස සමාජයට අනුගත කිරීමේ අරමුණින් පුනරුත්ථාපන ක්‍රියාවලිය වඩාත් විධිමත් ආකාරයට සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීම, අධීක්ෂණය හා පසුපරම් කිරීම සිදු කරයි. තවද බන්ධනාගාර තදබදයට හඳුනාගත් ප්‍රධානම විකල්පය වශයෙන් ප්‍රජා විශෝධන ක්‍රමය පුළුල් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීම අධීක්ෂණය හා පසුපරම් කිරීම මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී අධිකරණය මගින් පුනරුත්ථාපන කාර්යාංශය වෙත යොමු කරනු ලැබූ පුද්ගලයින් සමාජයට වැඩදායී පුද්ගලයන් ලෙස පුනරුත්ථාපනය කිරීමත්, පුනරුත්ථාපන කාලය අවසන් වී සමාජගත වීමෙන් අනතුරුව ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගැනීමට ආර්ථික සාමාජීය හා සුබසාධන කටයුතු ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීම, අධීක්ෂණය හා පසුපරම් කිරීම සිදු කරයි.

#### 3.7.1.1 අංශය විසින් සිදුකරනු ලබන කාර්යයන්

- ❖ බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව හා පුනරුත්ථාපන කාර්යාංශයට අදාළව සියලු ප්‍රගති සමාලෝචන කටයුතු
- ❖ බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව හා පුනරුත්ථාපන කාර්යාංශයට අදාළ ව්‍යාපෘති නියාමනය සහ පසුපරම් කිරීමේ කටයුතු
- ❖ බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව හා පුනරුත්ථාපන කාර්යාංශයට අදාළව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සකස් කිරීම හා ව්‍යාපෘති යෝජනා සකස් කිරීම
- ❖ බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව හා පුනරුත්ථාපන කාර්යාංශය විසින් රඳවා සිටින රැඳවියන් සම්බන්ධව දෛනික වාර්තා ලබාගැනීම, සංඛ්‍යා වාර්තා යාවත්කාලීන කිරීම හා දත්ත විශ්ලේෂණය
- ❖ බන්ධනාගාර කර්මාන්ත අංශය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රගති සමාලෝචනය කිරීම, දත්ත විශ්ලේෂණය, ගැටළු හඳුනාගැනීම හා පසුපරම් කිරීම
- ❖ බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව හා පුනරුත්ථාපන කාර්යාංශයේ ප්‍රගති වාර්තා, ක්‍රියාකාරී සැලැස්මට අදාළ වාර්තා හා සංවර්ධන ව්‍යාපෘතීන්හි වාර්තා ගෙන්වා ගැනීම, සම්බන්ධීකරණය හා අධීක්ෂණ කටයුතු
- ❖ බන්ධනාගාර තුළ සිදුවන සමාජ විරෝධී ක්‍රියා තුරන් කිරීම සඳහා පියවර ගැනීම
- ❖ බන්ධනාගාර යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම
- ❖ බන්ධනාගාර තුළ සිටින අපරාධකරුවන් අධීක්ෂණය සඳහා නූතන තාක්ෂණ ක්‍රමවේදයන් ස්ථාපිත කිරීම
- ❖ සිරකරුවන් පුනරුත්ථාපනය සඳහා පුළුල් ක්‍රමවේදයක් සකස් කිරීම
- ❖ යහපත් හැසිරීම මත සිරකරුවන්ගේ දඬුවම් ලිහිල් කිරීම
- ❖ නිදහස් වීමට නියමිත තරුණ වරදකරුවන්ගේ ගොනු පරීක්ෂා කර සමා අනුමැතියට ඉදිරිපත් කිරීම
- ❖ බලපත්‍ර මත සිරකරුවන් නිදහස් කිරීම
- ❖ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කළ සිරකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම
- ❖ බලපත්‍ර මත නිදහස් වූ රැඳවියන්ගේ පරිපාලන අධීක්ෂණ නිලධාරීන් වෙනස් කිරීම
- ❖ සිරකරුවන් නිවාස නිවාඩු යැවීම
- ❖ සිරකරුවන්ගේ හා පුනරුත්ථාපනලාභීන්ගේ ඉල්ලීම්වලට අදාළ කටයුතු
- ❖ බන්ධනාගාර රැඳවියන්ට පොදු සමාව ලබාදීම
- ❖ සිරකරුවන්ගේ සමාලෝචන වාර්තා ඉදිරිපත් කිරීමේ කටයුතු
- ❖ බන්ධනාගාරගත රැඳවියන්ගේ හා පුනරුත්ථාපන අභ්‍යාසලාභීන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු

- ❖ රැඳවියන්, පුනරුත්ථාපනලාභීන් හා විශේෂ ආඥාලාභීන්ගේ පැනයාම්, නියෝග කඩකිරීම් පිළිබඳ කටයුතු
- ❖ විශේෂ සිර/සැකකරුවන් සම්බන්ධව අදාළ පාර්ශව සමඟ සම්බන්ධීකරණ කටයුතු
- ❖ බන්ධනාගාරගත රැඳවියන්ගේ ශ්‍රමය ලබා ගැනීම වෙනුවෙන් ලැබෙන ඉල්ලීම් සඳහා සම්බන්ධීකරණය හා මෙහෙයවීමේ කටයුතු
- ❖ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු
- ❖ බන්ධනාගාර ආයතන අළුත්වැඩියා කිරීම්වලට අදාළ සම්බන්ධීකරණ කටයුතු
- ❖ බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා පුනරුත්ථාපන කාර්යාංශයට අදාළව ඉඩම් අත්පත් කරගැනීම, පවරාගැනීම හා සන්නිවේදන ආපසුගැනීම හා නිදහස් කිරීම
- ❖ බන්ධනාගාර නිලධාරීන්ගේ ඇප තීරණය කිරීම
- ❖ බන්ධනාගාර ආයතන සඳහා වික්ෂණ කමිටු පිහිටුවීම හා ඊට අදාළ කටයුතු පසුපරම් කිරීම
- ❖ බන්ධනාගාර තොරතුරු තාක්ෂණ පද්ධතිය සැකසීම හා පසුපරම් කිරීම

### 3.7.2 2025.01.01 සිට 2025.09.30 දක්වා අංශයේ කාර්යසාධනය

#### 01. නව ඉදිකිරීම්

- i. බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැලේ පිහිටුවීම සඳහා වූ ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය ඉතිරි වැඩ අවසන් කිරීමට අදාළව සියලු ඉදිකිරීම් 2028.12.31 වන විට නිම කිරීම සඳහා රු.මි. 1782 ක් වෙන්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට හැකිවිය.
- ii. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සීමිත මානව සම්පත් උපයෝජනය කරමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණු කරගෙන විශාල ඉදිකිරීම් ප්‍රමාණයක් සිදුකරමින් පවතී. මෙහිදී වියදම් හා බලශක්ති පිරිමැසුම්දායක ඉදිකිරීම් තාක්ෂණික ක්‍රමයන් උපයෝගී කර ගනිමින් ඉදිකිරීම් පිරිවැය 20% ක් පමණ අඩු කර ගැනීමේ අරමුණින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉදිකිරීම්වලට අදාළ උපදේශක කටයුතු, සැලසුම් කිරීම හා ඉදිකිරීම (Design and Built) ප්‍රසම්පාදන පරිපාටියෙන් බැහැරව රු.මි. 50 දක්වා ඉටු කර ගැනීමට ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NERDC) වෙත ලබා දීම සඳහා 2025 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට හැකිවිය.

#### 02. සූර්ය බලශක්ති පද්ධතීන් ස්ථාපිත කිරීම

21 වන සියවසේ බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස සූර්ය බලශක්තීන් කෙරෙහි ගෝලීය වශයෙන් වූ නැඹුරුවීමත් සමඟ දේශීය වශයෙන් ද ඒ කෙරෙහි යොමුවීමේ ප්‍රවණතාවක් විය. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද නියමු ව්‍යාපෘතියක් වශයෙන් 2024 වසර තුළ මූලික පියවර දියත් කරමින් අනුරාධපුර හා අගුණකොළපැලැස්ස බන්ධනාගාරයන් හි සූර්ය බලශක්ති පද්ධතීන් 02ක් 2025 වර්ෂය තුළ ස්ථාපිත කිරීමට සමත් විය. මීට අමතරව දුම්බර බන්ධනාගාරය තුළ ද සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපනය කිරීමේ මූලික සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින අතර එම ව්‍යාපෘතියේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම මෙම අංශය මගින් සිදුවේ.

**03. බන්ධනාගාර තොරතුරු කළමනාකරණ පද්ධතියට ජීවමිතික දත්ත පද්ධතියක් ඒකාබද්ධ කිරීම**  
 බන්ධනාගාර තොරතුරු කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියේ එක් ප්‍රධාන අංගයක් වන ජීවමිතික දත්ත පද්ධතිය හඳුන්වාදීමකින් තොරව සිරකරුවන් නැවත නැවත බන්ධනාගාරගත වීමේදී ඔවුන්ගේ ඉතිහාසගත තොරතුරු ලබාගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැත. එම හේතුව නිසා සිරකරුවෙකු නැවත බන්ධනාගාරගත වීමේදී ඔවුන්ගේ දත්ත නැවත තොරතුරු කළමනාකරණ පද්ධතියට ඇතුළත් කළ යුතු වේ. එමෙන්ම රැඳවියන් නැවත නැවත සිරගතවීමකදී බන්ධනාගාර තොරතුරු කළමනාකරණ පද්ධතිය මගින් එම රැඳවියාගේ ඉතිහාසගත තොරතුරු පරීක්ෂා කිරීමට නොහැකි වේ. ඒ අනුව රු.මි 7.5 කට යටත්ව බන්ධනාගාර තොරතුරු කළමනාකරණ පද්ධතියට ජීවමිතික දත්ත පද්ධතිය සුදුසු වෙනස්කම් සහිතව ඒකාබද්ධ කිරීම එක්සත් ජාතීන්ගේ සංවර්ධන

වැඩසටහන යටතේ සිදුකර ගැනීමට සැලසුම් සකස් කර ඇත. එසේම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ බන්ධනාගාර ආයතන 10කට අවශ්‍ය උපකරණ ලබාදීමට ද නියමිතව ඇත.

#### 04. ඉල්ලීම් සඳහා ක්‍රියාකිරීම

රට තුළ කවර හෝ අධිකරණයක අධිකාරී බලය යටතේ බන්ධනාගාර ගත කරන ලද හෝ රිමාන්ඩ් භාරයට පත් කරන ලද සෑම තරාතිරමකම සිරකරුවන් පිළිගැනීම බන්ධනාගාර ආයතන විසින් සිදුකරන අතර මෙලෙස බන්ධනාගාරගත කරන රැඳවියන් අළලා රාජ්‍ය ආයතන ඔස්සේ මෙන්ම රැඳවියන්ගේ ඥාතීන් ඔස්සේ ලැබෙන විවිධ ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බලමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම මෙම අංශය මගින් සිදුකරනු ලබයි. ඒ අනුව 2025 වර්ෂයට සමගාමීව 2025.09.30 දින වන විට සිර ඉල්ලීම් 60 ක් ලැබී ඇති අතර ඉන් 52 ක ප්‍රමාණයක් සඳහා පිළිතුරු ලබාදීමට කටයුතු කර ඇත.

#### 05. වීරවිල මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී බන්ධනාගාරගත කරන රැඳවියන් සඳහා විධිමත් ප්‍රතිකාර හා පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පිළියමක් වශයෙන් වීරවිල බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී වරදකරුවන් වන පුද්ගලයන් සඳහා ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී. ඒ වෙනුවෙන් 2025 වර්ෂය සඳහා රු. මිලි 30 ක් වෙන්කර ඇති අතර ඉන් රු. මිලි.6.14 ක් 2025 අගෝස්තු 31 දින වන විට වැය කරමින් බන්ධනාගාරය වටා විදුලි වැට ඉදිකිරීම 100% ක් සහ ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් 95%ක් වශයෙන් ප්‍රගතිය ළඟාකර ගෙන ඇත.

#### 06. බන්ධනාගාර තුළ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම

බන්ධනාගාර ආයතනවලින් අපජලය අවිධිමත් ආකාරයට බැහැර කිරීම හේතුවෙන් එම ආයතන පිහිටි ප්‍රදේශ ආශ්‍රිත පරිසර පද්ධති වලට මෙන්ම සිරකරුවන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටළු මතු කිරීමට හේතු වී ඇත. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස බන්ධනාගාර ආයතනවල මළ හා අපජලපවාහන පද්ධතීන් අළුත්වැඩියා කිරීම ආරම්භ කළ අතර මෙම සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් රු. මිලි 400ක් වෙන්ව ඇත. ඉන් බන්ධනාගාර සහ බන්ධනාගාර තුළ ඇති වැසිකිළි, ස්නානය කරන ස්ථාන හා මුළුතැන්ගෙවල් අළුත්වැඩියා කිරීම වෙනුවෙන් 2025 වසර සඳහා රු. මිලි. 70 ක් වෙන්කර ඇති අතර 2025 අගෝස්තු 31 දින වන විට ඉන් රු. මිලි. 6.45 ක් වැය කර ඇති අතර පොළොන්නරුව, කුරුවිට, මීගමුව, වාරියපොල, අගුණකොළපැලැස්ස, බුස්ස සහ යාපනය බන්ධනාගාර සඳහා මළ අපවහන පද්ධති ඉදිකිරීම වෙනුවෙන් රු. මිලි. 263 වෙන්කර ඇත.

#### 07. බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා පෞද්ගලික ආයතන සමඟ ක්‍රියාත්මක කරනු ලබන රැඳවි පුහුණු විශේෂ ව්‍යාපෘති ආරම්භ කිරීම.

බන්ධනාගාර රැඳවියන් ශක්‍යතාවයෙන් පිරිපුන් ශ්‍රම බලකායක් වශයෙන් උපයෝගී කර ගැනීම සහ සමාජය තුළ වැඩදායී පුරවැසියන් බවට පත් කිරීම සඳහා පෞද්ගලික ආයතන සමඟ ඒකාබද්ධ වී රැඳවි පුහුණු විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම 2023 වර්ෂයේදී ආරම්භ කරන ලදී. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසර තුළ මෙම කර්තව්‍යය තවතවත් පුළුල් කරමින් බන්ධනාගාර ගත වූ රැඳවියා වෘත්තීය පුහුණුවලත් නිපුණ වෘත්තිකයෙක්, ව්‍යවසායකයෙක් ලෙස සමාජගත කිරීම පිණිස හා බන්ධනාගාර ගතව සිටින කාලය තුළ ආදායමක් ඉපයීම තුළින් සිය යැපෙන්නන්ට ආර්ථිකමය සහනයක් ලබා දීමේ අවස්ථාවද රැඳවියන්ට උදාකරමින් තවත් පුද්ගලික ආයතන කිහිපයක් සමඟ ගිවිසුම්ගත වූ අතර 2025.09.30 දින වන විට රැඳවියන් 537 කගේ මිනිස් ශ්‍රමය මෙම ව්‍යාපෘති සඳහා යොදවා ඇත.

#### 08. බන්ධනාගාර කෘෂිකාර්මික හා කර්මාන්ත අංශය නඟා සිටුවීම.

රැඳවි ශ්‍රමය ඵලදායී ආර්ථික කටයුතු වලට යොදවා ගැනීමත් රැඳවියන්ට යම් වෘත්තීය පුහුණුවක් ලබා දීමත් අරමුණු කරගෙන බන්ධනාගාර කෘෂිකාර්මික හා කර්මාන්ත අංශය ප්‍රවර්ධනය කිරීමට කටයුතු

කරමින් කෘෂිකාර්මික, කාර්මික හා පශු සම්පත් අංශයෙන් පහත පරිදි ලාභය ඉහළ නංවා ගැනීමට කටයුතු කර ඇත.

	2023 (රු.)	2024 (රු.)	2025.08.31 (රු.)
ආදායම	253,751,336.14	316,089,717.15	200,043,039.70
වියදම	137,609,307.57	160,075,039.02	98,105,905.94
ලාභය	116,142,028.57	156,014,678.13	101,937,133.76

#### 09. ප්‍රජා විශෝධන ආඥා ප්‍රමාණය වැඩිකර ගැනීම.

බන්ධනාගාරගත කිරීම වෙනුවට විකල්ප දඬුවම් ක්‍රමයක් වන ප්‍රජා පාදක විශෝධනයට යොමු කිරීමේ ක්‍රමවේදය වඩාත් සාර්ථක විකල්ප දඬුවම් ක්‍රමයක් වශයෙන් හඳුනාගෙන ඇත. ඒ අනුව 2024 වර්ෂයේදී 15000ක් දක්වා විශෝධන ආඥා ප්‍රමාණය වර්ධනය කර ගැනීමේ ඉලක්කය සාර්ථක කරගනිමින් 2024 වර්ෂය අවසන් වන විට 15631 දක්වා ආඥාලාභීන් වැඩිකරගැනීමට සමත් විය. ඒ අනුව 2025 වර්ෂය සඳහා ආඥාලාභීන් සංඛ්‍යාව 16000ක් දක්වා වැඩිකරගැනීමේ ඉලක්කයක් ලබාදුන් අතර 2025.08.31 දින වන විට එය 12705 දක්වා ළඟා කරගෙන ඇත.

#### 10. බලපත්‍ර මත මත සිරකරුවන් නිදහස් කිරීම හා යහපත් හැසිරීම මත සිරකරුවන්ගේ දඬුවම් කාලය ලිහිල් කිරීම

බන්ධනාගාර තුළ යහපත් හැසිරීමක් සහිතව තම පුනරුත්ථාපන කටයුතු ඉතා හොඳින් සිදුකළ සිරකරුවන් විශාල ප්‍රමාණයකට නිදහස ලබා දීම 2025 වර්ෂයේ දී සිදු විය. ඒ අනුව සිරකරුවන් බලපත්‍රමත නිදහස් කිරීම, යහපත් හැසිරීම මත සිරකරුවන්ගේ දඬුවම් කාලය ලිහිල් කිරීම මෙන්ම සිරකරුවන් නිවාස නිවාඩු යැවීම ද සිදුවිය.

අනු අංකය	දඬුවම් ලිහිල් කළ ආකාරය	නිදහස් වූ සංඛ්‍යාව 2025.01.01 – 2025.09.30
01.	බලපත්‍ර මත නිදහස් කිරීම	80
02.	නිවාස නිවාඩු යැවීම	131
03.	යහපත් හැසිරීම මත නිදහස් කිරීම	248
04.	විශේෂිත දිනවල දී සිරකරුවන් නිදහස් කිරීම	606
එකතුව		1,065

#### 11. ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය ඉල්ලා සිටින්නන් සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවීම

ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරතවූවන් සාර්ථක ලෙස පුනරුත්ථාපනය කර සමාජගත කිරීමෙන් අනතුරුව පුනරුත්ථාපන කාර්යාංශයට මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ වගකීම පැවරුණි. ඒ අනුව 2023 අංක 02 දරණ පුනරුත්ථාපන කාර්යාංශ පනත ප්‍රකාරව ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය ඉල්ලා සිටින තැනැත්තන් පුනරුත්ථාපනය කිරීමේ කර්තව්‍යය සිදුකිරීමට ද පුනරුත්ථාපන කාර්යාංශය බැඳී සිටින හෙයින් එහි පළමු පියවර වශයෙන් සේනපුර නවෝදා තෘතීය හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයේදී ඔවුන් වෙනුවෙන් පුනරුත්ථාපන කටයුතු මේ වන විට ආරම්භ කොට ඇත.

### 3.8 ජාතික ඒකාබද්ධතා අංශය

#### 3.8.1 හැඳින්වීම

ජාතික ඒකාබද්ධතා අංශය මගින්, ජාතීන් අතර සහයෝගිතාවය හා සහජීවනය ප්‍රතිස්ථාපනය සඳහා අවශ්‍ය වැඩසටහන් හඳුන්වා දී ක්‍රියාවට නැංවීම සහ ජාතීන් අතර සංස්කෘතික, සමාජීය හා ආගමික පසුබිම අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධ කරගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම තුළින් ශ්‍රී ලාංකේය සමාජයේ ජීවත්වන සියලු ජනවර්ග සහ ජන කණ්ඩායම්වල උරුමයන්, අන්‍යාත්මකයන් සහ සංස්කෘතීන් ආරක්ෂා කරමින් වැඩසටහන් පැවැත්වීම සිදු කරයි.

මෙම වැඩසටහන් දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්තව සේවය කරන ජාතික ඒකාබද්ධතා සංවර්ධන නිලධාරීන්, ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක නිලධාරීන් සහ ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහායක නිලධාරීන් විසින් ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි.

මෙම අංශය මගින් පහත සඳහන් ආයතන ත්‍රිත්වයේ කාර්යයන් සම්බන්ධීකරණය සහ අධීක්ෂණය සිදු කරයි.

- භානිපුරණය සඳහා වන කාර්යාලය (OR)
- අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP)
- ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය (ONUR)

##### 3.8.1.1 ජාතික ඒකාබද්ධතා අංශයේ කාර්යයන් හා කර්තව්‍යයන්.

- i. ජාතික ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය සඳහා දිවයින පුරා වැඩසටහන් සැලසුම් කිරීම හා එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නිවැරදි අධීක්ෂණය සහ මාර්ගෝපදේශ ලබා දීම.
- ii. ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ජාතික ඒකාබද්ධතා සංවර්ධන නිලධාරීන්, ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක නිලධාරීන් සහ ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහායක නිලධාරීන්ගේ කාර්යභාරයන් සම්බන්ධීකරණය සහ අධීක්ෂණය කිරීම.
- iii. භානිපුරණය සඳහා වන කාර්යාලය (OR), අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) සහ ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය (ONUR) යන ආයතන සම්බන්ධීකරණය කිරීම.
- iv. සහජීවන සංගම් පිහිටුවීම, ප්‍රතිව්‍යුහගත කිරීම සහ ශක්තිමත් කිරීම.
- v. ජාතික ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කොට ගත් විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණය සහ අධීක්ෂණය.

#### 3.8.2 2025.01.01 සිට 2025.09.30 දින දක්වා අංශයේ කාර්යය සාධනය හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය

2025 වර්ෂය සඳහා අනුමත අයවැය අනුව ප්‍රධාන වැය ශීර්ෂ හතරක් යටතේ ප්‍රතිපාදන වෙන්කර ඇත.

##### 1. සහජීවන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම - වැය ශීර්ෂය - 110-01-05-02-2509

- බහුවාර්ගික, බහුආගමික ජන කණ්ඩායම් අතර සාමය සහජීවනය සහ සංහිදියාව වැඩිදියුණු කිරීම.



## හැඳින්වීම

මෙම ක්‍රියාකාරකමේ අරමුණ වන්නේ බහුවාර්ගික හා බහුආගමික ජන කණ්ඩායම් ජීවත් වන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ජාතික, ආගමික හා සංස්කෘතික වැඩසටහන් සහ ආකල්ප සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් ඔවුන් අතර සාමය සහජීවනය සහ සංහිදියාව වැඩිදියුණු කිරීමයි.

ඒ සඳහා බහුවාර්ගික, බහුආගමික ජන කණ්ඩායම් තුළ සමාජ හා සංස්කෘතික සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාමීය ආගමික හා ජාතික උත්සව (සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය, වෙසක්/පොසොන්, තෙතපොංගල්, මහා සිවරාත්‍රි, රාමසාන්, හඬ, පාස්කු, නත්තල්) විවිධ ජන කණ්ඩායම් සමඟ එක්ව සැමරීම, බහුවාර්ගික, බහුආගමික පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් ඔවුනොවුන් අතර සහජීවනය හා සමභීය වැඩිදියුණු කිරීමේ අරමුණින් සෞන්දර්යාත්මක හා ක්‍රීඩා ඉසව් පැවැත්වීම හා සමාජ ඒකාබද්ධතාවය පිළිබඳ දැනුම හා ආකල්ප සංවර්ධන වැඩසටහන් පැවැත්වීම. (විවිධ ආගම් හා විවිධ ජාතීන් නියෝජනය කරනු ලබන එනම් සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික පාසල් හා දහම් පාසල් දරුවන් සහභාගී කරවාගෙන ශ්‍රමදාන වැඩසටහන් පැවැත්වීම.) ආදී උප ක්‍රියාකාරකම් සිදු කරමින් පවතී.

**රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පවතින සම්බන්ධය** - ජාතිවාදී, කුලවාදී හා ආගමික මතවාද ආදියෙන් නොබෙදුණු සහජීවනයෙන් සහ සංහිදියාවෙන් යුත් ශ්‍රී ලාංකේය ජාතියක්.

ජාතික හා ආගමික සමභීය සඳහා වන සංස්කෘතික වැඩසටහන් හා ක්‍රියාකාරකම් ජාතික, පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කිරීම.

සිදු කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	2025 වර්ෂය සඳහා අනුමත ඇස්තමේන්තු ව (රු.)	2025.09.30 දිනට වැය කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය (රු.)	භෞතික ප්‍රගතිය	මූල්‍ය ප්‍රගතිය	2025.09.30 දින වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නිදහස් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය (රු.)
185	13,500	10,000,000.00	2,697,134.86	58%	32.27%	5,825,900.00

## 2. සංහිදියාව අරමුණු කර ගත් ආර්ථික සවිබලගැන්වීම හා සමාජ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය - වැය ශීර්ෂය 110-01-05-13-2509

- ආන්තිකරණයට ලක්වූ ප්‍රජාවගේ ආර්ථික මට්ටම ඉහළ නංවාලීම තුළින් සංහිදියාව ශක්තිමත් කිරීම

## හැඳින්වීම

මෙම ක්‍රියාකාරකමේ අරමුණ වන්නේ ආර්ථික සවිබල ගැන්වීම සහ සමාජ යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් සංහිදියාව ශක්තිමත් කිරීමයි.

වාර්ගික, ආගමික හෝ සංස්කෘතික නොගැලපීම් හේතුවෙන් සහ රට තුළ පැවති විවිධ නොසන්සුන්තාවයන් මගින් පීඩාවට පත් කණ්ඩායම් සහ උතුරු නැගෙනහිර යුධ සමයේ පැවති ගැටුම් සඳහා සෘජුව මැදිවූ මායිම් ගම්මානයන්හි ජීවත්වන ආන්තිකරණයට ලක් වූ ජනතාව හඳුනාගනිමින් ස්වයං රැකියා උපකරණ ලබාදීම, NVQ මට්ටමේ සහතිකයක් ලබා ගැනීමේ පහසුකම් සලසා දීම හා



ස්වයං රැකියා ආරම්භ කිරීමට හා පවත්වාගෙන යාමට අදාළ උපදේශන හා දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කර ඔවුන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම මෙමඟින් සිදු කරයි.

ඒ අනුව, ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉහළ නංවාලීම මඟින් ඔවුන්ගේ සහ එම පවුලේ ජීවන තත්වය උසස් කිරීම සිදු කළ හැකි වන අතර, එමඟින් සමස්ත ආර්ථිකයට ධනාත්මක බලපෑමක් සිදු කළ හැකිය.

**රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පවතින සම්බන්ධය -** සහන සහ රැකවරණය අවශ්‍ය යුධ - වැන්දඹුවන් අනාථ පුද්ගලයින් ආබාධ සහිත ප්‍රජාව හා මානසික පීඩනයට ලක්වූවන් සඳහා සහන සැලසීම.

සිදු කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	2025 වර්ෂය සඳහා අනුමත ඇස්තමේන්තුව (රු.)	2025.09.30 දිනට වැය කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය (රු.)	භෞතික ප්‍රගතිය	මූල්‍ය ප්‍රගතිය	2025.09.30 දින වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නිදහස් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය (රු.)
15	15	15,000,000.00	540,000.00	13%	3.60%	2,023,000.00

### 3. දිස්ත්‍රික් මට්ටමින් සංහිදියා කමිටු පිහිටුවීම - වැය ශීර්ෂය 110-01-05-14-2509

- පාරිසරික සුරක්ෂිතතාව තුළින් ජන වාර්ගික සහජීවනය ඇති කිරීම.

#### හැඳින්වීම

මෙම ක්‍රියාකාරකමේ අරමුණ වන්නේ පාරිසරික ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් ජාතින් අතර සමභීය හා සහජීවනය වර්ධනය කිරීමයි. මෙම ව්‍යාපෘති සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සංහිදියා කමිටු ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

සංහිදියා කමිටු ක්‍රියාකාරීත්වය මගින් සාමූහික තීරණ ගැනීම, සාමූහිකව ක්‍රියා කිරීම තුළින් බහු ජාතික හා බහු ආගමික ජනවර්ග අතර සමභීය හා සංහිදියාව වර්ධනය කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. මේ සඳහා ආගමික නායකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ප්‍රජා නායකයන් සමඟ ඒකාබද්ධව සංහිදියා කමිටු සාමාජිකයන් හරහා තෝරාගත් පොදු ස්ථානවල (මං මාවත්, ඇළ මාර්ග, වෙරළ තීර වැනි) පවිත්‍රතා වැඩසටහන්, පරිසරය සුරැකීමේ වැඩසටහන් (රුක් රෝපණ හා අලංකරණ කටයුතු) ක්‍රියාත්මක කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කරයි.

**රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පවතින සම්බන්ධය -** ජාතිවාදී, කුලවාදී හා ආගමික මතවාද ආදියෙන් නොබෙදුණු සහජීවනයෙන් සහ සංහිදියාවෙන් යුත් ශ්‍රී ලාංකේය ජාතියක්.

ජාතික හා ආගමික සමභීය සඳහා වන සංස්කෘතික වැඩසටහන් හා ක්‍රියාකාරකම් ජාතික, පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කිරීම.

සිදු කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	2025 වර්ෂය සඳහා අනුමත ඇස්තමේන්තුව (රු.)	2025.09.30 දිනට වැය කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය (රු.)	භෞතික ප්‍රගතිය	මූල්‍ය ප්‍රගතිය	2025.09.30 දින වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නිදහස් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය (රු.)
81	2000	6,000,000.00	1,069,441.00	31%	14.42%	1,974,950.00

**4. ප්‍රතිසංධානය ශක්තිමත් කිරීම අරමුණු කර ගත් ආර්ථික සවි බලගැන්වීම හා සමාජ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය (REEP) (උතුරු හා නැගෙනහිර පළාත්) - වැය ශීර්ෂය 110-01-05-19-2202**

- උතුරු හා නැගෙනහිර පළාත්වල ආන්තිකරණයට ලක්වූ ප්‍රජාවගේ ආර්ථික මට්ටම ඉහළ නංවාලීම තුළින් සංහිදියාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය

**හැඳින්වීම**

මෙම ක්‍රියාකාරකමේ අරමුණ වන්නේ ආර්ථික සවිබල ගැන්වීම සහ සමාජ යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් සංහිදියාව ශක්තිමත් කිරීමයි.

වාර්ගික, ආගමික හෝ සංස්කෘතික නොගැලපීම් හේතුවෙන් සහ රටතුළ පැවති විවිධ නොසන්සුන්තාවයන් මගින් පීඩාවට පත් කණ්ඩායම් සහ උතුරු නැගෙනහිර යුධ සමයේ පැවති ගැටුම් සඳහා සෘජුව මැදිවූ මායිම් ගම්මානයන්හි ජීවත්වන ආන්තිකරණයට ලක් වූ ජනතාවට හා උතුරු නැගෙනහිර යුද්ධයෙන් පසු පුනරුත්ථාපනය වූ පුද්ගලයින්හට ස්වයං රැකියා උපකරණ ලබාදීම, NVQ මට්ටමේ සහතිකයක් ලබා ගැනීමේ පහසුකම් සලසා දීම, ස්වයං රැකියා ආරම්භ කිරීමට හා පවත්වාගෙන යාමට අදාළ උපදේශන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම තුළින් ඔවුන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම මෙමගින් සිදු කරයි.

සිදු කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	2025 වර්ෂය සඳහා අනුමත ඇස්තමේන්තුව (රු.)	2025.09.30 දිනට වැය කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය (රු.)	භෞතික ප්‍රගතිය	මූල්‍ය ප්‍රගතිය	2025.09.30 දින වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නිදහස් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය (රු.)
37	37	10,000,000.00	4,146,994.47	53%	41.46%	5,300,907.00

**5. ජාතික ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම සඳහා සිදු කරන ලද ව්‍යාපෘති**

මෙම ව්‍යාපෘති අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරීන් (ජා.ඒ), ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක සහ ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහයක නිලධාරීන් විසින් ඉටු කරන ලදී.

අ/අ	කාල සීමාව	මුළු ව්‍යාපෘති සංඛ්‍යාව	මුළු ප්‍රතිලාභීන් සංඛ්‍යාව
01	2025.01.01 – 2025.09.23	1,156	74,615

**6. ජාතික ඒකාබද්ධතා අංශය මගින් ක්‍රියාත්මක කළ විශේෂ ව්‍යාපෘති**

**විදේශාධාර ව්‍යාපෘති**

**1. Strengthening Social Cohesion and Peace in Sri Lanka (SCOPE) ව්‍යාපෘතිය (Year 2022-2025)**

මුළු ව්‍යාපෘති පිරිවැය :- Euro 13Mn

SCOPE ව්‍යාපෘතිය සහ මෙම අමාත්‍යාංශය අතර එළඹී මූල්‍ය ගිවිසුම 2025.04.30 දිනෙන් අවසන් වූ අතර ඉන් අනතුරුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය වන GIZ විසින් ව්‍යාපෘති සෘජු ප්‍රතිපාදන යටතේ ක්‍රියාකාරකම් සිදුකරන ලදී.

ව්‍යාපෘති කාලය	මුළු ඇස්තමේන්තුගත මුදල (රු. මිලියන)	2025.09.30 දක්වා වෙන්කළ මුදල	2025.09.30 දක්වා වියදම (රු. මිලියන)	2025.09.30 වන විට ඇති සමස්ත වියදම	2025.09.30 වන විට භෞතික ප්‍රගතිය (%)	තත්ත්වය (අවසන් / සිදුවෙමින් පවතින / නවතා ඇත)
2022/03 – 2025/08	2926.00	1,281.81	554.07	2,157.01	118	සිදුවෙමින් පවතින

### 3.8.3 ඉදිරි මාස කිහිපය තුළ සම්පූර්ණ කිරීමට නියමිත කාර්යයන්

- 2025.11.30 දින වන විට 2025 වර්ෂයේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් සඳහා අනුමත ප්‍රතිපාදන සියල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නිදහස් කර අවසන් කිරීම.

### 3.9 මූල්‍ය අංශය

#### 3.9.1 හැඳින්වීම

අමාත්‍යාංශයීය ගිණුම් අංශය විසින් අමාත්‍යාංශය යටතේ වන 110 හා 228 වැය ශීර්ෂයන්හි මූල්‍ය පාලන කටයුතු කරනු ලබන අතර, අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි මූල්‍ය කටයුතු අධීක්ෂණය කරනු ලබයි.

එම කටයුතු කරගෙන යාමේදී,

1. කාර්යක්ෂම හා සම්පූර්ණ මූල්‍ය කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ උපදෙස් හා මඟ පෙන්වීම ලබා දීම.
2. ආයතනය සතු වත්කම් වල ආරක්ෂාව තහවුරු කිරීම.
3. මුදල් රෙගුලාසි හා චක්‍රලේඛ විධි විධානවලට අනුකූලව මුදල් කළමනාකරණය කිරීම.
4. අනුමත අයවැය ප්‍රතිපාදන තුළ වියදම් පාලනය.
5. සියලු මූල්‍ය තොරතුරු ගිණුම්කරණය හා වාර්තා කිරීම
6. පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභා ආදියට අවශ්‍ය තොරතුරු හා වාර්තා සම්පාදනය කිරීම, විගණකාධිපති හා අභ්‍යන්තර විගණන අංශයන් සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීම, විනිවිධ භාවයෙන් යුතු මූල්‍ය පාලන පද්ධතිය ශක්තිමත් හා වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.

මෙම සමස්ත කාර්යභාරය ඉටු කිරීම සඳහා ගිණුම් අංශය තුළ ප්‍රධාන අංශ 04 ක් පවතින අතර එම එක් එක් අංශයන්හි ප්‍රධාන කාර්යයන් සාරාංශගතව පහත පරිදි වේ.

##### 3.9.1.1 ගෙවීම් අංශයේ කාර්යයන්

- I. 110 - අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ පහත ව්‍යාපෘති වලට අදාළ සියලු ගෙවීම් කටයුතු
  - a. අමාත්‍ය කාර්ය මණ්ඩලය
  - b. සාමාන්‍ය පරිපාලනය
  - c. සමථ මණ්ඩල කොමිෂන් සභාව
  - d. ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන ඒකකය
  - e. ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධනය
  - f. රාජ්‍ය ආයතන
- II. වැටුප් සකස් කිරීමේ කටයුතු
- III. වැය ලෙජරය පාලනය
- IV. අමාත්‍යාංශය යටතේ වන ව්‍යවස්ථාපිත ආයතන වල ආදායම් හා වියදම් සම්බන්ධයෙන් වන මාසික ගිණුම් සාරාංශ භාණ්ඩාගාරය වෙත වාර්තා කිරීම.
- V. අක් මුදල් කළමනාකරණය
- VI. ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන කටයුතු සඳහා දිස්ත්‍රික් මට්ටමේ පවත්වනු ලබන වැඩසටහන් සඳහා ප්‍රතිපාදන ලබා දීම.
- VII. විදේශ ප්‍රදාන සම්බන්ධයෙන් ගිණුම් ගත කිරීමේ කටයුතු
- VIII. ITMIS පද්ධතිය හරහා භාණ්ඩාගාරය වෙත දත්ත සම්ප්‍රේෂණය කිරීම.

##### 3.9.1.2 අධිකරණ පරිපාලන අංශයේ කාර්යයන්

- I. 228 අධිකරණ පරිපාලන වැය ශීර්ෂය යටතේ පහත ව්‍යාපෘති වලට අදාළ ගිණුම් කටයුතු
  - a. අධිකරණ පරිපාලන
  - b. කම්කරු විනිශ්චය සභාව

- II. අධිකරණවල අවශ්‍යතා සඳහා ප්‍රතිපාදන හා අක්මුදල් නිදහස් කිරීම.
- III. අධිකරණවල ආදායම් හා වියදම් මාසිකව ගිණුම් සාරාංශ මගින් භාණ්ඩාගාරය වෙත වාර්තා කිරීම.
- IV. වත්කම් වෙනස්වීම් සම්බන්ධයෙන් ගිණුම් ගත කර රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව වෙත වාර්තා කිරීම.
- V. අධිකරණයන්හි නිල බැංකු ගිණුම් මෙහෙයවීම සඳහා බලතල පැවරීම.
- VI. අභ්‍යන්තර හා විගණකාධිපති විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම.
- VII. රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් කැඳවනු ලබන වාර සඳහා පිළිතුරු සැපයීම .
- VIII. අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබන අධිකරණ ගොඩනැගිලි වල ඉදිකිරීම් වලට අදාළ ගෙවීම් කටයුතු
- IX. දිවයින පුරා පිහිටි අධිකරණ කලාප වල ගිණුම් කටයුතු අධීක්ෂණය හා සම්බන්ධීකරණය
- X. රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ උපදෙස් මත දිවයින පුරා උසාවි වල ITMIS පද්ධතිය ක්‍රියාත්මක කිරීම.

### 3.9.1.3 ගිණුම් අංශයේ කාර්යයන්

- I. වැය ශීර්ෂ 110 (අධිකරණ අමාත්‍යාංශය) හා 228 (අධිකරණ පරිපාලන) සඳහා වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම.
- II. වාර්ෂික මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.
- III. රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බි ගිණුමට අදාළ කටයුතු කිරීම.
- IV. වියදම් සමාලෝචනය කරමින් අයවැය කළමනාකරණය කිරීම.
- V. දෙපාර්තමේන්තු හා ආයතන වල මූල්‍ය හා ගිණුම් කටයුතු සම්බන්ධීකරණය කිරීම.
- VI. අධිකරණ මගින් රාජසන්තක කරන ලද භාණ්ඩ නියාදනය කිරීම සඳහා අනුමැතිය ලබාදීම.
- VII. වැය ශීර්ෂ 110 හා 228 ට අදාළව ආදායම් වාර්තා මාසිකව අදාළ ආයතන වෙත යොමු කිරීම.

### 3.9.1.4 ප්‍රසම්පාදන අංශයේ කාර්යයන්

- I. අමාත්‍යාංශයේ සියලු භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු.
- II. අධිකරණයන් සඳහා කාර්යාල උපකරණ අත්පත් කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීම.
- III. අධිකරණ අමාත්‍යාංශය, මහාධිකරණ හා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි ප්‍රසම්පාදන කමිටු පත් කිරීම.
- IV. අමාත්‍යාංශයේ හා අමාත්‍යාංශයට අයත් අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනයන්හි අමාත්‍ය මණ්ඩලය මගින් පත්කරන ලද ප්‍රසම්පාදන මණ්ඩලයේ (CAPC) අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටු වල සහ ප්‍රසම්පාදන රැස්වීම් සංවිධානය, වාර්තා සැකසීම හා අනුමැතීන් ලබා ගැනීම.
- V. වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදු කිරීම හා වෙන්දේසි සම්බන්ධ කටයුතු සිදු කිරීම.
- VI. ගබඩා පාලන හා වත්කම් කළමනාකරන කටයුතු සිදු කිරීම හා කොම්ප්‍රෝලර් ජනරාල් කාර්යාලයෙන් ක්‍රියාත්මක වන Government Non Financial Asset Management System (NFAMS) ක්‍රියාවට නැංවීම.
- VII. අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතනවල මූල්‍ය නොවන වත්කම් සම්බන්ධව කොම්ප්‍රෝලර් ජනරාල් වෙත අවශ්‍ය වාර්තා සැපයීම.

### 3.9.2 2025.01.01 සිට 2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය

#### 3.9.2.1 වැය ශීර්ෂ 110 - අධිකරණ අමාත්‍යාංශය

විස්තරය	2025 වර්ෂය සඳහා අනුමත ප්‍රතිපාදන (රු.මි.)	2025.09.30 දිනට වියදම (රු.මි.)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
පුනරාවර්තන වියදම්	6,872.80	2,765.35	40 %
ප්‍රාග්ධන වියදම්	6,170.18	909.82	15 %
එකතුව	13,042.98	3,675.17	28 %

#### 3.9.2.2 වැය ශීර්ෂය 228 - අධිකරණ පරිපාලන

විස්තරය	2025 වර්ෂය සඳහා අනුමත ඇස්තමේන්තුව (රු.මි.)	2025.09.30 දිනට වියදම (තත්‍ය) (රු.මි.)	2025.09.30 දිනට වියදම අනුමත ඇස්තමේන්තුවේ ප්‍රතිශතයක් ලෙස (%)
පුනරාවර්තන වියදම්	10,997.25	8,262.04	75 %
ප්‍රාග්ධන වියදම්	4,999.10	839.55	17 %
එකතුව	15,996.35	9,101.59	57 %

#### 3.9.2.3 වැය ශීර්ෂ 110 - අධිකරණ අමාත්‍යාංශයේ මහා පරිමාණ ව්‍යාපෘති වල ප්‍රගතිය -2025

ව්‍යාපෘතියේ නම	2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු. මි.)	2025.09.30 දිනට වියදම	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
110 – 01 – 02- 22-2104 අධිකරණ පියස	1,500	724.96	48.33 %

#### 3.9.2.4 වැය ශීර්ෂ 228 - අධිකරණ පරිපාලනයට අදාළ මහා පරිමාණ ව්‍යාපෘති වල ප්‍රගතිය - 2025

ව්‍යාපෘතියේ නම	2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු. මි.)	2025.09.30 දිනට වියදම (රු. මි.)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
228-1-1-2104(2) ගාල්ල	500	44.40	9 %
228-1-1-2104(7) සුළු පරිමාණ සංවර්ධන වැඩසටහන්	400	74.40	19 %
228-1-1-2104(12) ගම්පොළ	15	14.9	99 %
228-1-1-2104(17) අනුරාධපුර, මාතලේ, යාපනය, පොළොන්නරුව	184	49	27 %
228-1-1-2104(22) රත්නපුර සහ වැලිමඩ	590	33.54	6 %
228-1-1-2104(23) කිලිනොච්චිය, තෙල්දෙණිය, පුගොඩ හා කන්තලේ	720	157.3	22 %
228-1-1-2104(25) වලපනේ	200	19.88	10 %
228-1-1-2104(30) අධිකරණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ තුන් අවුරුදු සැලැස්ම	390.70	112.22	29 %



### 3.9.2.5 ආදායම් රැස්කිරීම - ශීර්ෂ 228 - අධිකරණ පරිපාලන-2025.09.30. දිනට

අදායම් විස්තරය	ඇස්තමේන්තුගත ආදායම (රු.මි)	2025.09.30දිනට ආදායම් රැස් කිරීම (රු.මි)	ප්‍රගතිය (%)
දඩ මුදල් හා රාජසන්තක කිරීම් වලට අදාළ ආදායම් රැස් කිරීම	2,700	2004.68	74.25 %
පොළී ආදායම	66	46.94	71.11 %
විකුණුම් ගාස්තු - අනෙකුත් ලැබීම්	450	297.12	66.02 %
විකුණුම් ගාස්තු - පරිපාලනාත්මක ගාස්තු - විවිධ	220	164.81	74.91 %
ගොඩනැගිලි කුලී	35	52.51	150 %
ස්ථාවර වත්කම් විකිණීම අනෙකුත්	9.5	15.97	168 %

- වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 05/2024 ප්‍රකාරව රාජ්‍ය ආයතන වල පවතින විශාල වැය බරක් බරක් වන සුබෝපහෝගී වාහන රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුව අපහරණය කර රුපියල් 190,412,999.99 ක් රාජ්‍ය ආදායමට බැර කර ඇත.

### 3.10 අභ්‍යන්තර විගණන අංශය

#### 3.10.1 හැඳින්වීම

අමාත්‍යාංශය හා ඒ යටතේ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා අධිකරණ පරිපාලන වැය ශීර්ෂය යටතේ වන මහාධිකරණ, සිවිල් අභියාචනා මහාධිකරණ, දිසා අධිකරණ, දිසා / මහේස්ත්‍රාත් අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ හා එම වැය ශීර්ෂයේ සභායක ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාල ඇතුළු විගණන ඒකක 258ක් පමණ පවතින අතර එයින් අභ්‍යන්තර විගණන ඒකක ස්ථාපිත ආයතන 08ක් ඇත. ඉතිරි විගණන ඒකක 250 හි විගණනය කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය විසින් සිදු කරනු ලබයි.

අභ්‍යන්තර විගණනයේදී කාර්ය සාධන හා පද්ධති විගණනය කෙරෙහි විශේෂ අවධානයකින් යුක්තව ඉහත සඳහන් ආයතනවල අභ්‍යන්තර විගණන කටයුතු සිදු කරනු ලබන අතර 2025 වර්ෂය සඳහා අප අංශය විසින් සකස් කරන ලද අවදානම් පාදක අභ්‍යන්තර විගණන සැලැස්මට අනුව 2025.01.01 සිට 2025.09.30 දක්වා පහත සඳහන් විගණන පරීක්ෂණයන් සිදුකර ඇත.

- මහාධිකරණ 10
- දිසා / මහේස්ත්‍රාත් අධිකරණ 05
- දිසා අධිකරණ 02
- මහේස්ත්‍රාත් අධිකරණ 07
- සිවිල් අභියාචනා මහාධිකරණ 01
- අධිකරණ නොවන නිලධාරීන්ගේ පුහුණු ආයතනය
- ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව
- නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව
- ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව
- අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය
- ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව
- අධිකරණ අමාත්‍යාංශයේ 03 (ප්‍රවාහන අංශය, සැපයුම් අංශය හා ගබඩාව, සංවර්ධන අංශය)
- විශේෂ පරීක්ෂණ 03
- විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් 03

ඉදිරි කාර්තුව සඳහා සංශෝධිත විගණන සැලැස්මක් සකස් කර ඇති අතර ඒ අනුව විගණන පරීක්ෂාවන් සිදු කිරීමට හා විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීමට සැලසුම් කර ඇත.

### 3.11 ජාතික භාෂා අංශය

#### 3.11.1 හැඳින්වීම

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18-25 ව්‍යවස්ථා මගින් තහවුරු කර ඇති පරිදි, රාජ්‍ය භාෂා, ජාතික භාෂා සහ සන්ධාන භාෂා වලින් පුරවැසියාට සේවය සැලසීම පිළිබඳව දක්වා ඇත. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වන ව්‍යවස්ථාව මගින් උක්ත කරුණ සඳහා රජය විසින් පහසුකම් සැලසිය යුතු බව සඳහන් කර ඇත. ඒ අනුව, අංක 2412/08 හා 2024.11.25 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මගින් ජාතික භාෂා අංශය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ස්ථාපිත වී ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය (OLP) ක්‍රියාත්මක කිරීම සාමූහික ප්‍රයත්නයක් වන අතර එය ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මගින් සනාථ කර ඇත. එමෙන්ම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය (OLP) ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම පාර්ශවකරුවන් ස්ථාවරව, සුසංයෝගීව සහ සාමූහිකව ගමන් කිරීම අවශ්‍ය වේ. මීට අමතරව, රාජ්‍ය සේවාවන් සැලසීම සඳහා සමාන ප්‍රවේශයක් සහතික කරනු වස් භාෂා අයිතිය අත්‍යාවශ්‍ය කොන්දේසියක් වන අතර, එම අවස්ථා නිර්මාණය කිරීම සඳහා සේවාදායකයින් ලෙස රජය වගකිව යුතු වන්නේ ය.

ජාතික භාෂා අංශයේ මූලික වගකීම ලෙස රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රතිපත්ති සැලසුම් සම්පාදනය, ක්‍රියාත්මක කිරීම සහ පසුපරම් සිදු වේ. එමෙන්ම කිලිනොච්චිය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කයන්හි උතුරු හා නැගෙනහිර පළාත් මධ්‍යස්ථාන දෙකක්(02) ස්ථාපනය කර ඇති අතර රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය, ජාතික භාෂා අංශය යටතේ සුපරීක්ෂණය සහ සම්බන්ධීකරණය සිදු කරනු ලැබේ. තවද, 2012 වර්ෂයේ ආරම්භ කරන ලද 1956 ක්ෂණික දුරකථන අංකයක් ලෙස ක්‍රියාත්මක වන ‘භාෂා ඇමතුම් මධ්‍යස්ථානය’ ද ජාතික භාෂා අංශය යටතේ ක්‍රියාත්මක වේ.

##### 3.11.1.1 අංශය විසින් සිදු කරන කාර්යයන්

1. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායීව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රතිපත්ති, සැලසුම් සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම
2. වැඩසටහන් පසුපරම් කිරීම හා ආයතනික සම්බන්ධීකරණය
3. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ වැඩසටහන් සඳහා තාක්ෂණික පහසුකරණය

#### 3.11.2 ජාතික භාෂා සංවර්ධන වැඩසටහන (2509)

අනු අංකය	ප්‍රධාන ක්‍රියාකාරකම්	භෞතික ප්‍රගතිය වැඩසටහන්/වැඩමුළු ගණන	වෙන්වූ ප්‍රතිපාදන	2025.01.01 සිට 2025.09.30 දක්වා වියදම
1	භාෂා සැලසුම් පහසුකරණ වැඩසටහන (දිවයින පුරා වැඩමුළු 12ක් පැවැත්වීම)	භාෂා සැලසුම් සකස් කිරීම සම්බන්ධ වැඩමුළු 09 ක් පවත්වා ඇත. මූලතිව්, මාතර, මන්නාරම, වව්නියාව, මඩකලපුව, යාපනය, මාතර (පළාත්), හම්බන්තොට(පළාත්), ගාල්ල (පළාත්))	2,450,000.00	1,432,872.00
2	රාජ්‍ය භාෂා සතිය සැමරීම	සතිය සඳහා දිස්ත්‍රික්ක 25ක් සඳහා ප්‍රතිපාදන ලබාදී ඇත	4,600,000.00	3,802,750.00

3	රාජ්‍ය භාෂා දිනය සැමරීම	රාජ්‍ය භාෂා දිනය 2025.07.07 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වන ලදී.		770,651.00
4	දිස්ත්‍රික් මට්ටමෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ ව්‍යාපෘති	දිස්ත්‍රික්ක 12ක විවිධ වැඩසටහන් සිදු කිරීම සඳහා ප්‍රතිපාදන නිදහස් කර ඇත	6,450,000.00	3,087,000.00
5	භාෂා පාලම වැඩසටහන් පැවැත්වීම (වැඩ සටහන් 06ක්)	වචනියාව-ගාල්ල / ගම්පහ-මන්නාරම / කෑගල්ල-කිලිනොච්චිය වැඩසටහන් පැවැත්වීම සඳහා ප්‍රතිපාදන නිදහස් කර ඇත.	4,100,000.00	3,913,157.00
6	සම්මානලාභී කෙටි කතා පොත් 2ක් සිංහල හා දෙමළ මාධ්‍යයට පරිවර්තනය කිරීම	පරිවර්තනය සඳහා යොමු කර ඇත.	900,000.00	0.00
7	ප්‍රාදේශීය මට්ටමෙන් තෝරාගත් ආයතනික භාෂා සැලසුම් ක්‍රියාකාරකම් සඳහා ප්‍රතිපාදන		1,500,000.00	0.00
<b>මුළු එකතුව</b>			<b>20,000,000.00</b>	<b>13,006,430.00</b>

### 3.11.3 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම (1703)

අනු අංකය	ප්‍රධාන ක්‍රියාකාරකම්	භෞතික ප්‍රගතිය වැඩසටහන්/වැඩමුළු ගණන	වෙන් වූ ප්‍රතිපාදන	2025.01.01 සිට 2025.09.23 දක්වා වියදම (රු.)
1	කථන නිපුණතා වැඩසටහන	ද්වි භාෂා 72 ක් සහ ප්‍රමුඛ මහජන සේවා රාජ්‍ය ආයතන 05ක් මූලිකව සිදු කිරීමට නියමිතයි	3,444,000.00	-
2	පාසල් ළමුන් සඳහා දෙවන භාෂා සංගම් 04 පිහිටුවීම	පාසල් 04 ක ළමුන් 120ක සඳහා මාස 03 කාලයක් ඉගැන්වීමේ කටයුතු සිදු කරමින් පවතී.	1,200,000.00	1,046,400.00
3	ග්‍රාම නිලධාරී කාර්යාලවල භාවිත කරන ආකෘති පත්‍ර ත්‍රෙයි භාෂාවෙන් පරිවර්තනය කිරීම	ආකෘතිපත්‍ර හඳුනාගෙන පරිවර්තනය සඳහා යොමුකර ඇත	800,000.00	-
4	භාෂා සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් පසු විපරම් වැඩ සටහන් පැවැත්වීම (වැඩමුළු 4ක්)	අනුරාධපුර සිදුකර ඇත	1,400,000.00	104,993.00

5	ආයතනික භාෂා සැලසුම් ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රතිපාදන ලබාදීම	-	600,000.00	-
6	ප්‍රාදේශීය මට්ටමෙන් තෝරාගත් වැදගත් ස්ථානවල ත්‍රෛයිභාෂා නාම පුවරු ස්ථාපිත කිරීම සඳහා ප්‍රතිපාදන	-	2,000,000.00	-
මුළු එකතුව			9,444,000.00	1,151,393.00

#### 3.11.4 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2025 වෙන් කරන ලද ප්‍රතිපාදන (රු.මි)	2025.09.30 දිනට සත්‍ය වියදම (රු.මි)	
ජාතික භාෂා අංශය සඳහා වෙන් වූ ප්‍රතිපාදන (2509)	20.00	13.00	65%
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම (1703)	9.44	1.15	12%
මුළු එකතුව	29.44	14.15	48%

#### 3.11.5 ඉදිරි සැලසුම්

1. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වන උපාය මාර්ගික රාමුව ක්‍රියාත්මක තත්වයට පත් කිරීම
2. Monitoring, Evaluation and Learning Mechanism (MEL)
3. Speech Craft (කථන නිපුණතා) සංකල්පය බලගැන්වීම
4. පළාත් මධ්‍යස්ථාන (කිලිනොච්චිය සහ මඩකලපුව) බලාත්මක කිරීම තුළින් උතුරු හා නැගෙනහිර පළාත්වල ද්විභාෂා සමසේවා අවස්ථා තහවුරු කිරීම
5. ප්‍රාදේශීය මට්ටමෙන් තෝරා ගත් ස්ථානවල ත්‍රෛභාෂා නාමපුවරු ස්ථාපිත කිරීම සඳහා ප්‍රතිපාදන ලබා දීම.
6. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ යහපත් ප්‍රවණතා ඇතුළත් වාර්තාකරණය

### 3.12 අභ්‍යන්තර කටයුතු ඒකකය

#### 3.12.1 හැඳින්වීම

රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපත්භාවය තහවුරු කරමින් අල්ලසෙන් සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමේ වැදගත්කම කෙරෙහි රජයේ ප්‍රමුඛතම අවධානය යොමුව ඇත. රාජ්‍ය අංශය තුළ ශක්තිමත් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග හඳුන්වා දීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 වන ව්‍යවස්ථාව යටතේ දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCAC) ඇතුළු අනෙකුත් දූෂණ විරෝධී ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතිකරගෙන තිබෙන බැඳීම, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත, අල්ලස් සහ දූෂණය වැලැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) සහ රජයේ අනෙකුත් ප්‍රතිපත්තිමය අරමුණු වලට අනුගත වීමකි.

ඒ අනුව, රාජ්‍ය අංශය තුළ දූෂණය මැඩලීමේ ක්‍රියාවලියට මූල පිරිමක් ලෙස රාජ්‍ය අංශය තුළ විනිවිදභාවය, වගවීම සහ සුපිළිපත්භාවය පෝෂණය කරන සංස්කෘතියක් නිර්මාණය කර, සියලුම පුරවැසියන්ට රජයේ සේවාවන් ඵලදායී ලෙස සැපයීම සඳහා සියලුම රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකක (Internal Affairs Unit – IAU) පිහිටුවීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්ගේ අංක: PS/SB/Circular/2/2025 සහ 2025.02.18 දිනැති චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත. එම චක්‍රලේඛයේ ප්‍රතිපාදන ප්‍රකාරව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය තුළ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවා ඇත.

#### ➤ අභ්‍යන්තර කටයුතු ඒකකයේ සංයුතිය:-

අනු අංකය	නම	තනතුර	අභ්‍යන්තර කටයුතු ඒකකයේ තනතුර
1	ක්‍රිෂාන්ති මීගහපොල මිය	අතිරේක ලේකම් (ප්‍රතිසංස්කරණ)	ඒකකයේ ප්‍රධානී
2	බී.ඩී.වයි.ආර් විමලරත්න මිය	ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ( පාලන)	සුපිළිපත් නිලධාරී
3	ඒ. ඩී. වජිරා දමයන්ති මිය	ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන )	සාමාජික
4	කේ.එච්.රෝමිණි විලාසිතා මිය	ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ( නීති)	සාමාජික
5	බී.එස්.සී.කේ.මුණසිංහ මිය	අධ්‍යක්ෂ (ඉංජිනේරු)	සාමාජික
6	ඒ.එස්.පී.වීරසූරිය මිය	අධ්‍යක්ෂ (ජාතික ඒකාබද්ධතා)	සාමාජික
7	ටී.එන්.ගුණවර්ධන මිය	ප්‍රධාන ගණකාධිකාරී	සාමාජික
8	සී.එන්. ලොකුහෙට්ටි මයා	අධ්‍යක්ෂ ( බන්ධනාගාර කටයුතු)	සාමාජික
9	ඩී.ටී.එන්.ඩී.ගම්මුනගේ මිය	අධ්‍යක්ෂ (ප්‍රතිසංස්කරණ)	සාමාජික
10	යූ.එල්.එම්.ජේ.ජයතිලක මිය	අධ්‍යක්ෂ (සංවර්ධන)	සාමාජික
11	එස්.එම්.යූ.එස්.සමරකෝන් මයා	අධ්‍යක්ෂ (සැලසුම්) රා.ආ.	සාමාජික

#### ➤ අරමුණු

- අමාත්‍යාංශය තුළ දූෂණය වැලැක්වීම සහ සුපිළිපත් සංස්කෘතියක් වර්ධනය කිරීම.
- සියළුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් හා තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
- අමාත්‍යාංශය තුළ සඳාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.



- IV. විෂමාවාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ වියහැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
- V. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.

### 3.12.1.1 ඒකකය මගින් සිදු කරන කාර්යයන්

1. ආයතනය තුළ පවතින පද්ධතිමය බාධාවන් (Systemic bottlenecks) හඳුනා ගැනීම සඳහා වත්මන් ක්‍රියාපටිපාටි සහ චක්‍රලේඛ පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.
2. දූෂණ අවධානම ඇගයීම් (Corruption Risk Assessment) සිදු කිරීම මගින් ආයතනය තුළ දූෂණයට හා සඳාචාර විරෝධී හැසිරීම් වලට ගොදුරු විය හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ ඉලක්කගත වැළැක්වීමේ පියවර ගැනීම.
3. ආයතනයේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සකස් කරන ලද නිශ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපායමාර්ග ඇතුළත් ආයතනික සුපිළිපත් ක්‍රියාකාරී සැලැස්මක් සකස්කර ක්‍රියාත්මක කිරීම.
4. ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සමඟ ආයතනික ප්‍රතිපත්ති සහ භාවිතයන් පෙළ ගස්වමින් ජාතික දූෂණ විරෝධී උපායමාර්ග වලට අනුකූල වීම.
5. 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත ඇතුළු ජාතික හා ජාත්‍යන්තර දූෂණ විරෝධී නීති සමඟ ආයතනයේ අනුකූලතාව ඇගයීම සඳහා අනුකූලතා සමාලෝචන (Compliance Assessment) සිදු කිරීම සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම.
6. සියළුම රාජ්‍ය නිලධාරීන් සහ සේවා නියුක්තිකයන් සඳහා වත්කම් ප්‍රකාශන අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කිරීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව බැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරීම.
7. ආයතන තුළ දූෂණ සහ සඳාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම, එවැනි සියළුම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හෝ ඒකක විසින් කඩිනමින් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිදභාවය සහ වගකීම සහතික කරමින් විමසීම් සිදුකරන අදාළ පාර්ශවකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබා දීම. අවශ්‍ය පරිදි දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනය සඳහා අදාළ කරුණු, සොයා ගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
8. ආයතනය විසින් සපයනු ලබන සේවාවන් විස්තර කෙරෙන පුරවැසි ප්‍රඥප්තියක් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කිරීම.
9. රාජ්‍ය නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ප්‍රමිතිගත ආචාරධර්ම සංග්‍රහයක් ඇතුළුව, සඳාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම.
10. දූෂණ විරෝධී මූලධර්ම වලට කැපවී සිටීමට අභිප්‍රේරණයක් ලෙස කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ දැනුවත් කිරීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීම.
11. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ ජාතික දූෂණ විරෝධී රාමුව මගින් මෙහෙයවනු ලබන සුපිළිපත්ත ඇගයීම් ක්‍රියාවලීන් සඳහා ආයතනය සහභාගී වන බව සහ ඒ සමඟ පෙළගැසෙන බව සහතික කරමින්, ජාතික දූෂණ විරෝධී සුපිළිපත්ත ඇගයීම ( National Anti-Corruption Integrity Assessment) සඳහා ආයතනික කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියාත්මක කිරීම.
12. ඒකකයේ රාජකාරී ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩ මඟ පෙන්වීම් සහ සහාය ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.
13. අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි ක්‍රියාකාරකම්, දූෂණ විරෝධී මූලපිරීම් වල ප්‍රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සාරාංශ ගත කරමින් කාලානුරූපී සහ වාර්ෂික වාර්තා සකස් කිරීම.

14. පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් සුපිළිපත්තාවය වර්ධනය කිරීම සඳහා වන සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.

### 3.12.2 2025.01.01 සිට 2025.09.30 දක්වා ඒකකයේ කාර්ය සාධනය

1. මේ දක්වා ලිපි මගින් සහ WhatsApp පණිවිඩ මගින් පැමිණිලි 05 ක් ලැබී ඇති අතර, කමිටු තීරණය මත සුදුසු පියවර සඳහා අදාළ අංශ සහ ආයතන වෙත යොමු කර ඇත.
2. අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සඳහා ආචාර ධර්ම සංග්‍රහය සකස් කර ඇත.
3. අංක 05/2008 (ii) සහ 2025.09.01 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව සේවලාභී ප්‍රඥප්තිය කෙටුම්පත් කර ඇත.
4. කමිටුවේ සාමාන්‍ය රැස්වීම් සහ කාර්තුමය රැස්වීම් සාර්ථකව පවත්වා ඇත.
5. අමාත්‍යාංශය තුළ සේවා සැපයීමේ දී ඇතිවන පද්ධතිමය බාධාවන් හඳුනාගෙන දුෂ්කරතා අවදානම ඇගයීම සිදු කර ඇත.
6. 2025 වර්ෂය සඳහා සුපිළිපත් ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ක්‍රියාත්මක කර ඇත. මේ වන විට 50% ක පමණ ප්‍රගතියක් අත්කරගෙන ඇත.

### 3.12.3 ඉදිරි සැලසුම්

1. අමාත්‍යාංශයේ කාර්යමණ්ඩලය සහ අමාත්‍යාංශය යටතේ පවත්නා දෙපාර්තමේන්තු සහ ආයතනයන්හි සුපිළිපත් නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරි කාර්තුව තුළ පැවැත්වීම.
2. 2026 වර්ෂය සඳහා සුපිළිපත් ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කිරීම.

### 3.13 විමර්ශන අංශය

#### 3.13.1 හැඳින්වීම

අංක අමප/24/2341/801/013 හා 2025.01.06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් දැනුම් දුන් පරිදි රාජ්‍ය ආයතන මහජනතාවට වගවීම තහවුරු කිරීම සඳහා 2025 පෙබරවාරි මාසයේ දී මෙම අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයක් ස්ථාපනය කරන ලදී. මෙම ඒකකය මගින් ප්‍රධාන වශයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කරනු ලබන අමාත්‍යාංශය හා අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගැනෙන දෙපාර්තමේන්තු/ආයතන පිළිබඳව තොරතුරු/මහජන පැමිණිලි සම්බන්ධව කරුණු විමර්ශනය කළ යුතු යැයි ලේකම්වරයා විසින් තීරණය කරනු ලබන අවස්ථාවල දී එම විමර්ශන කටයුතු සිදු කිරීම කරනු ලබයි. ඒ තුළින් අමාත්‍යාංශය හා ආයතනවල සේවා සැපයීම් හා කාර්ය සාධනය ඉහළ ප්‍රමිතීන්වල පවත්වා ගනිමින් අමාත්‍යාංශයේ අරමුණු සමඟ පෙළ ගැස්වීම සහතික කරයි.

##### 3.13.1.1 කාර්යයන්

මෙම ඒකකය මගින් ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන කාර්යයන් පහත පරිදි සාරාංශ කොට දැක්විය හැකි ය.

#### I. මූලික විමර්ශන පැවැත්වීම

විමර්ශන ඒකකය වෙත යොමු කරන යම් සිදුවීම්/නිලධාරීන් පිළිබඳව එකී කරුණු වල ස්වභාවය අනුව මූලික විමර්ශන සිදු කිරීම හා නිලධාරියකු සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගත යුතු යම් කරුණක් අනාවරණය වන්නේ නම් අදාළ විනය/පරිපාලන බලධරයන් වෙත දැනුම් දීම.

#### II. මහජන පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීම.

ලැබෙන පැමිණිලි වල ස්වභාවය අනුව සිදු කළ යුතු විමර්ශනයේ ස්වභාවය තීරණය කරනු ලබන අතර, ඒ අනුව තොරතුරුවල නිරවද්‍යතාවය සනාථ කර ගැනීම, කරුණු සොයා බැලීම, මූලික විමර්ශන සිදු කිරීම මෙන් ම විමර්ශන ඒකකයේ විෂය පථය යටතට නොගැනෙන කරුණු සම්බන්ධව අදාළ ආයතන/බලධාරීන් වෙත යොමු කිරීම සිදු කරනු ලබයි.

අනාවරණය කර ගන්නා තොරතුරු අනුව විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම, සේවාලාභීන්ට අගතියක් වී තිබේ නම් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම, ආයතනයන්හි ක්‍රියාපටිපාටි වැඩි දියුණු කිරීමට හෝ ක්‍රියාපටිපාටි උල්ලංඝනයන් නැවත සිදුවීම වැලැක්වීම සඳහා යෝජනා/නිර්දේශ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමු කිරීම හා ඒවායේ ක්‍රියාත්මකභාවය පසු විපරම් කිරීම සිදු කිරීම.

#### III. තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීම.

වෝදනා හෝ පැමිණිලි සම්බන්ධව ක්‍රියාත්මක වීමේ දී අදාළ වූ පරිදි සාක්ෂි හා තොරතුරුවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමටත්, විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමටත් ලේකම්කරයාගේ අනුමැතිය මත ස්ථානීය පරීක්ෂාවන් හා අහඹු පරීක්ෂාවන් සිදු කිරීම.

### 3.13.2 2025.01.01. සිට 2025.09.30 දක්වා සිදු කරන ලද කාර්යයන්

1. විමර්ශනය/කරුණු සොයා බැලීම සඳහා ලද තොරතුරු/ලිපි ගණන	54
2. මූලික විමර්ශන ආරම්භ කරන ලද ගොනු ගණන	13
3. කරුණු සොයා බැලීම සිදු කරමින් පවතින ගොනු ගණන	14
4. කරුණු සොයා බැලීම අනතුරුව අවසන් කළ ගොනු ගණන	18
5. නිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා යෝජනා ද සමඟ ආයතන ප්‍රධානීන් වෙත යොමු කළ ගොනු ගණන	06
6. අමාත්‍යාංශයේ විෂය පථයට නොගැනෙන බැවින් අදාළ ආයතන වෙත යොමු කළ ලිපි	03

;

#### 04. අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු සහ ආයතන

## 4.1 නීතිපති දෙපාර්තමේන්තුව

### 4.1.1 හැඳින්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන නීති නිලධාරියා නීතිපතිවරයා වන අතර දෙපාර්තමේන්තු ප්‍රධානියා හා ගණන් දීමේ නිලධාරියා වශයෙන් නීතිපතිතුමා කටයුතු කරයි. “ඒ” ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් වන නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ, සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය භාරයේ පවතී.

නීතිපති දෙපාර්තමේන්තුව, මධ්‍යම රජයට, පළාත් සභාවලට රජයේ දෙපාර්තමේන්තුවලට, ව්‍යවස්ථාපිත මණ්ඩල හා අනෙකුත් අර්ධ රාජ්‍ය ආයතනවලට නීතිමය සහාය ලබාදෙයි. එකී සහාය ලබාදීමේ දී දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් විසින් ප්‍රධාන වශයෙන් සිවිල්, අපරාධ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ වාණිජ යන කාරණා සම්බන්ධයෙන් රජයට සහ රජයට අයත් ආයතන වලට උපදෙස් දීමත්, දිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අනෙකුත් අධිකරණ වල හා කම්කරු විනිශ්චය සභාවල පවරා ඇති නඩු වලදී රජය සහ රාජ්‍ය ආයතන නියෝජනය කිරීමත් සිදු කරනු ලැබේ. සිවිල් අංශය, අපරාධ නඩු අංශය හා රාජ්‍ය නීතිඥ අංශය වශයෙන් ප්‍රධාන අංශ තුනක් මගින් දෙපාර්තමේන්තුවේ සිවිල් හා අපරාධ නඩු වලට අදාළව කටයුතු ඉටු කරනු ලබන අතර පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා ආයතන අංශය හා ගිණුම් අංශය ස්ථාපිත කර ඇත. මෙම අංශ වලට අමතරව දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට සංස්ථා අංශය, හදිසි අවස්ථා නියෝග හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරන නඩු සම්බන්ධව කටයුතු කරන රීට්ආර් ඒකකය, ළමා අපචාර නඩු ඒකකය, ආගමන හා විගමන ඒකකය, මහජන පැමිණිලි ඒකකය, ශ්‍රේෂ්ඨාධිකරණ ඒකකය යන ඒකක නීතිපති දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මකව පවතී.

#### 4.1.1.1 ප්‍රධාන කාර්යයන්

නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යයභාරය පහත පරිදි සංක්ෂිප්තව දැක්විය හැක.

- සිවිල් අපරාධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, වාණිජ යන කරුණු, ජාත්‍යන්තර නීති කටයුතු සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අදාළ කාරණා සම්බන්ධයෙන් රජයට සහ රජයට අයත් ආයතන වලට උපදෙස් දීම.
- දිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අනෙකුත් අධිකරණවල හා කම්කරු විනිශ්චය සභාවල පවරා ඇති නඩු සම්බන්ධයෙන් රජය සහ රාජ්‍ය ආයතන නියෝජනය කිරීම
- නව නීති සම්මත කිරීමේදී හා පවතින නීති සංශෝධනය කිරීමේදී අවශ්‍ය නෛතික උපදෙස් ලබාදීම

ඉහත කාර්යයන් ඉටු කිරීමේ දී දෙපාර්තමේන්තුවේ පහත දක්වා ඇති අංශ නීති කාර්ය මණ්ඩලයට සහාය වෙයි.

- අපරාධ නඩු අංශය
- සිවිල් අංශය
- රාජ්‍ය නීතිඥ අංශය
- ශ්‍රේෂ්ඨාධිකරණ අංශය
- අභියාචනාධිකරණ අංශය
- සංස්ථා අංශය

තවද දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට විශේෂ වශයෙන් හඳුනාගත් වගකීම් පවරා ඇති විශේෂ ඒකකද ක්‍රියාත්මක වේ.

එම ඒකක වන්නේ:



- මහජන පෙත්සම් ඒකකය (මහජන පෙත්සම් සම්බන්ධයෙන් කටයුතු කිරීම)
- ළමා ආරක්ෂණ ඒකකය (ළමුන් අපහාර වලට ලක් කිරීමට අදාළ නඩු පිළිබඳ ක්‍රියා කිරීම)

නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉටුවිය යුතු ප්‍රධාන කාර්යයන් ඉටු කිරීම සඳහා ඉහත කී අංශ සහ ඒකක කටයුතු කරනු ලබන අතර නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා ආයතන අංශය, ගිණුම් අංශය හා ප්‍රවාහන අංශය ස්ථාපිත කර ඇත.

#### 4.1.2 2025.01.01 සිට 2025.09.30 දක්වා බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීම්, බඳවා ගැනීම්, උසස්වීම් පිළිබඳ තොරතුරු

##### 4.1.2.1 2025.01.01 සිට 2025.09.30 දක්වා බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීම්

- රජයේ අධිනීතිඥ තනතුරු 32ක් බඳවා ගැනීම සඳහා රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණ කමිටුව මගින් අනුමත කර ඇත.

##### 4.1.2.2 2025.01.01 දින සිට 2025.09.30 දක්වා උසස්වීම් නීති කාර්ය මණ්ඩලය

අනු අංකය	නම	දැරූ තනතුර	උසස්වීම් ලද තනතුර	උසස්වීම ලද දිනය
01	එස්.ඩී.එල්.කරුණානායක මිය	ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්	අතිරේක සොලිසිටර් ජනරාල්	2025.02.19
02	එම්.පී.එස්.එස්.ද සිල්වා මයා	ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්	අතිරේක සොලිසිටර් ජනරාල්	2025.05.11

##### 4.1.3 කාර්ය මණ්ඩලය සඳහා ලබාදුන් දේශීය විදේශීය පුහුණුවීම් විස්තර

##### 4.1.3.1 2025.01.01 දින සිට 2025.09.30 දක්වා ලබාදුන් පුහුණු වැඩසටහන් (නීති කාර්ය මණ්ඩලය සඳහා)

අනු අංකය	පුහුණු වැඩසටහන	පුහුණු කරන ලද සේවක සංඛ්‍යාව	වැඩසටහන් කාලසීමාව	වැඩසටහනේ ස්වභාවය දේශීය/විදේශීය
01	Advanced training on Financial Investigations of Wildlife and Forest Crime	02	2025.01.15 සිට 2025.01.17	විදේශීය
02	04 <sup>th</sup> APC-Hub Training Session	01	2025.06.23 සිට 2025.06.27	විදේශීය
03	2025 APG Annual Meeting and Technical Assistance & Training Forum	01	2025.08.25 සිට 2025.08.29	විදේශීය

**4.1.3.2 2025.01.01 දින සිට 2025.09.30 දක්වා ලබාදුන් පුහුණු වැඩසටහන් (නීති නොවන කාර්ය මණ්ඩලය සඳහා)**

අනු අංකය	පුහුණු වැඩසටහන	පුහුණු කරන ලද සේවක සංඛ්‍යාව	වැඩසටහන් කාලසීමාව	වැඩසටහනේ ස්වභාවය දේශීය/ විදේශීය
01.	පරිපාලන නිලධාරීන් සතු වගකීම හා කාර්ය භාරය පිළිබඳ වැඩමුළුව	01	2025.02.24 හා 2025.02.25	දේශීය
02.	නිවාඩු ලිපිකරුවන්ගේ කාර්ය භාරය හා වගකීම පිළිබඳ වැඩමුළුව	02	2025.06.23 හා 2025.06.24	දේශීය
03.	සිවිල් හා විශ්‍රාම වැටුප් ගණන් බැලීම හා ගෙවීම පිළිබඳව පුහුණුව	03	2025.03.17 හා 2025.03.18	දේශීය
04.	කාර්යාල කළමනාකරණය හා මුදල් රෙගුලාසි පිළිබඳ පුහුණුව	08	2025.08.14 හා 2025.08.15	දේශීය
05.	ප්‍රසම්පාදන සහතික පත්‍ර පාඨමාලාව	08	2025.07.15 හා 2025.09.30	දේශීය

**4.1.4 එක් එක් අංශයන්හි 2025.01.01 සිට 2025.09.30 දක්වා ප්‍රගතිය**

**01. 2025 වර්ෂයට අදාළ නඩු ගොනු පිළිබඳ කාර්යසාධන ප්‍රගතිය**

		ලැබුණු ගොනු සංඛ්‍යාව 2025.01.01 දින සිට 2025.09.30			අවසන් කළ ගොනු සංඛ්‍යාව 2025.01.01 දින සිට 2025.09.30			
අංශය	2025.01.01 දිනට පැවති නඩු ගොනු සංඛ්‍යාව A	පිටතින් ලැබුණු B	අංශය තුළ ආරම්භ කළ C	එකතුව $D=(B+C)$	සම්පූර්ණයෙන් අවසන් කර ඇති ගොනු සංඛ්‍යාව E	අංශය තුළ ද වැඩ අවසන් කර පිටතට යැවුණු ගොනු සංඛ්‍යාව F	එකතුව $G=(E+F)$	2025.09.30 දිනට ඉතිරි ගොනු සංඛ්‍යාව $H=(A+D-G)$
අපරාධ අංශය	සියළුම අධිකරණ ගොනු මහාධිකරණයේ සහ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී							
ශ්‍රේෂ්ඨාධිකරණ අංශය	2,107	38	345	383	171	11	182	2,308
රාජ්‍ය නීතිඥ අංශය	1,023	—	136	136	40	—	40	1,119
සංස්ථා ගොනු	6,996	—	1,633	1,633	595	—	595	8,034
අභියාචනාධිකරණ අංශය	—	—	1,059	1,059	—	1059	1,059	—
සිවිල් අංශය	4,321	—	906	906	241	—	241	4,986

## 2. 2025 වර්ෂයට අදාළ උපදෙස් ගොනු පිළිබඳ කාර්යසාධන ප්‍රගතිය

		ලැබුණු ගොණු සංඛ්‍යාව 2025.01.01 දින සිට 2025.09.30			අවසන් කළ ගොණු සංඛ්‍යාව 2025.01.01 දින සිට 2025.09.30			
අංශය	2025.01.01 දිනට පැවති නඩු ගොනු සංඛ්‍යාව A	පිටතින් ලැබුණු B	අංශය තුළ ආරම්භ කළ C	එකතුව D=(B+C)	සම්පූර්ණයෙන් අවසන් කර ඇති ගොණු සංඛ්‍යාව E	අංශය තුළ වැඩ අවසන් කර පිටතට යැවුණු ගොණු සංඛ්‍යාව F	එකතුව G=(E+F)	2025.09.30 දිනට ඉතිරි ගොණු සංඛ්‍යාව H=(A+D-G)
අපරාධ අංශය	7,256	2,185	—	2,185	465	875	1,340	8,101
මහජන පෙත්සම් අංශය	1,795	—	1,202	1,202	1,067	—	1,067	1,930
ළමා අපවාර අංශය	3,304	1,748	—	1,748	1,061	—	1,061	3,991
රාජ්‍ය නීතිඥ අංශය	1,363	—	374	374	19	136	155	1,582
සංස්ථා ගොනු	4,733	—	710	710	735	—	735	4,708
අභියාචනා අංශය	—	—	—	—	—	—	—	—
සිවිල් අංශය	1,689	—	695	695	610	—	610	1,774

## 3. නඩු ගොනුවල ප්‍රගතිය

ශාඛාව	නඩු වර්ගය	2025.01.01-2025.09.30 දක්වා පවරන ලද නඩු ගොනු සංඛ්‍යාව	2025.01.01-2025.09.30 දක්වා අවසන් කරන ලද නඩු ගොනු සංඛ්‍යාව	2025.01.01-2025.09.30 දිනට ඉතිරි නඩු ගොනු සංඛ්‍යාව
සිවිල්	CE/MC	50	08	42
	CA/LT	06	02	04
	CA/MC	02	01	01
	CA/DC	340	01	339
	CA/HC	348	02	346
	CA/CA	1,059	-	1,059
	E	374	117	257
	B	71	42	29

	FC	21	18	03
	CL	131	43	88
	ARB	17	02	15
	C	221	-	221
	CA/NA	229	17	212
	CA/LD	53	12	41
	DA	-	-	-
	CA/FS	-	-	-
	C/DC	04	-	04
	<b>උප එකතුව</b>	<b>2,926</b>	<b>265</b>	<b>2,661</b>
රාජ්‍ය නීතිඥ	සිවිල් නඩු	134	07	127
අපරාධ	අපරාධ	2,185	845	1,340
ශ්‍රේෂ්ඨාධිකරණ	මූලික අයිතිවාසිකම්	233	08	225
	රිට්	64	06	58
	SC SD,	29	15	14
	අධිකරණ අපහාස	-	-	-
	SC SPL LA	19	-	19
	<b>උප එකතුව</b>	<b>2,664</b>	<b>881</b>	<b>1,783</b>
සංස්ථා	CA/SC	174	07	167
	CA/CA	479	14	465
	CA/HC	329	05	324
	CA/DC	275	02	273
	CA/MC	-	-	-
	CA/LT	120	04	116
	C/SC	16	-	16
	C/CA	-	-	-
	C/HC	36	01	35
	C/DC	31	02	29
	C/MC	70	16	54
	CA/SCC	14	-	14
	C/SCC	22	-	22
	C/CR/MC	-	-	-
	USAB	8	-	08
	CE/MC	2	01	01
	ARB	60	07	53
	WB	164	21	143
	C	164	28	136
	E	309	98	211
	BCL	40	13	27
	L	10	01	09
	BLA	04	03	01
	CA/LD	05	-	05

	CA/NA	03	-	03
	DAB	05	04	01
	HRC	-	-	-
	CA/RTI	-	-	-
	C/CR	06	-	06
	උප එකතුව	2,346	227	2,109
ලමා අපවාර නඩු විමර්ශන අංශය	ලමා අපවාර	1,748	1,061	687
මහජන පෙත්සම්	අපරාධ සිවිල් /	1,202	639	563
එකතුව		10,886	3,073	7,813

#### 4.1.5 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි.)	2025.09.30 දිනට වියදම	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
පුනරාවර්තන වියදම්	2,005.00	1,377.92	69%
ප්‍රාග්ධන වියදම්	65.00	13.58	21%
එකතුව	2,070.00	1,391.50	67%

## 4.2 නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව

### 4.2.1 හැඳින්වීම

නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව “ඒ” ශ්‍රේණියේ රාජ්‍ය දෙපාර්තමේන්තුවකි. අමාත්‍යාංශ විෂයයන් හා කාර්යයන් පිළිබඳ අංක 2187/27 හා 2020.08.09 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව අධිකරණ අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ කටයුතු කරයි.

නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන කාර්යභාරය වනුයේ, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද තීරණ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව, විවිධ විෂයයන් පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ලිඛිත නීති බවට පරිවර්තනය කිරීම වේ. එසේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නීතිය බවට පරිවර්තනය කිරීමේ කාර්යාවලියේදී, දෙපාර්තමේන්තුව විසින්, නව නීති පැනවීම සඳහා පනත් කෙටුම්පත් සම්පාදනය කිරීම, පවත්නා නීති සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත් සම්පාදනය කිරීම සහ ආණ්ඩුවේ විවිධ අමාත්‍යාංශවලින් ඉදිරිපත් කරන උපකාරක නීති ප්‍රතිශෝධනය කිරීම සිදුකරයි. පනත් කෙටුම්පත් සමාලෝචනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා රැස්වීම්වලට සහභාගිවීම සහ පනත් කෙටුම්පත් විවාදයට ගැනීමේදී පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධීකරණය පවත්වා ගනිමින් අවශ්‍ය කටයුතු කිරීම දෙපාර්තමේන්තුවට පැවරී ඇති අනෙකුත් රාජකාරි කටයුතු වේ. මෙම දෙපාර්තමේන්තුව, සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ද ඇතුළුව ආණ්ඩුවේ සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙත සේවා සලසයි. පනත් කෙටුම්පත් සහ උපකාරක නීති සැකසීම සම්බන්ධයෙන් නොයෙකුත් ආණ්ඩුවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට නෛතික උපදෙස් ලබාදීම ද, දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

#### 4.2.1.1 දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කර්තව්‍ය වනුයේ,

1. නව නීති පැනවීම සඳහා ද පවත්නා නීති සංශෝධනය කිරීම සඳහා ද භාෂාත්‍රයෙන් පනත් කෙටුම්පත් සම්පාදනය කිරීම.
2. උපකාරක නීති භාෂාත්‍රයෙන් ප්‍රතිශෝධනය කිරීම සහ (අවශ්‍ය අවස්ථාවලදී) උපකාරක නීති කෙටුම්පත් කිරීම.
3. නීති සම්පාදනය හා සම්බන්ධ පාර්ලිමේන්තු රාජකාරි ඉටු කිරීම.
4. අවශ්‍ය අවස්ථාවල දී පළාත් සභා සඳහා ප්‍රඥප්ති කෙටුම්පත් කිරීම.
5. පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත් (සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත්) භාෂාත්‍රයෙන් ප්‍රතිශෝධනය කිරීම.
6. අමාත්‍ය මණ්ඩලයේ අනුමතය මත යෝජිත නීති පිළිබඳ කමිටු සඳහා සහභාගි වීම.

පනත්, උපකාරක නීති, සහ පළාත් සභා ප්‍රඥප්ති කෙටුම්පත් කිරීමේදී ඒ සම්බන්ධව අවශ්‍ය වන නෛතික උපදෙස් ලබා දීම ද මෙම දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලැබේ.

මෙම දෙපාර්තමේන්තුවේ විශේෂ ලක්ෂණය වන්නේ, එයටම සීමා වූ වැඩසටහනක් නොතිබීම යි. අමාත්‍ය මණ්ඩලය විසින් නියමිත ප්‍රතිපත්ති අනුමත කිරීමෙන් පසුව, ආණ්ඩුවේ අමාත්‍යාංශවල හා එම අමාත්‍යාංශ යටතේ ඇති විවිධ දෙපාර්තමේන්තුවල ව්‍යවස්ථා සම්පාදන අවශ්‍යතා මත දෙපාර්තමේන්තුවේ වැඩසටහන සකස් වීම ඊට හේතුවයි. එබැවින් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය, යම් නිශ්චිත වර්ෂයක් මුළුල්ලේ මූලික නීති, නීති සංශෝධන හා



උපකාරක නීති සම්බන්ධයෙන් අදාළ රේඛීය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් හා එම ඉල්ලීම් සාර්ථකව නිම කිරීම යන පදනම මත සකස් වී ඇත. දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය වන නීති සම්පාදනයෙහි විෂය පථයට ඇතුළත් වන කවර ආකාරයක හෝ වූ නීති, එය ඉල්ලා සිටින අමාත්‍යාංශයට හෝ දෙපාර්තමේන්තුවට මුදා හැරීමට පෙර භාෂා තුනෙන් ම සම්පූර්ණ කරනු ලැබිය යුතු ය.

#### 4.2.2 2025.01.01 දින සිට 2025.09.30 දින දක්වා බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීම්, බඳවා ගැනීම්, උසස්වීම් සම්බන්ධ තොරතුරු

අංකය	තනතුර	බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීම්	බඳවා ගැනීම්
01.	නියෝජ්‍ය නීති කෙටුම්පත් සම්පාදක	03	-
02.	ජ්‍යෙෂ්ඨ සහකාර නීති කෙටුම්පත් සම්පාදක	12	-
03.	සහකාර නීති කෙටුම්පත් සම්පාදක	07	-
04.	භාෂා පරිවර්තක	08	-
05.	ලේඛන සහකාර (සිංහල)	01	02
06.	ලේඛන සහකාර (දෙමළ)	04	01
07.	ලේඛන සහකාර (ඉංග්‍රීසි)	06	01
08.	ප්‍රධාන සංස්කාරක	01	-
09.	සංස්කාරක (සිංහල)	03	03
10.	සංස්කාරක (දෙමළ)	04	02
11.	සංස්කාරක (ඉංග්‍රීසි)	04	-

#### 4.2.3 2025.01.01 දින සිට 2025.09.30 දින දක්වා කාලසීමාවට අදාළව කාර්ය මණ්ඩලයට ලබාදී ඇති දේශීය පුහුණු පිළිබඳ විස්තර

අනු අංකය	පාඨමාලාවේ නම	සහභාගිවූ නිලධාරීන් ගණන	පාඨමාලාවේ කාලසීමාව	පාඨමාලා ගාස්තුව (රුපියල්)
01	M Phil Programme university of Colombo	01	2025 වර්ෂය තුළ	725,000.00
02	ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා ප්‍රායෝගික භාවිතය (18000*3)	03	දින 03	54,000.00
03.	New Procurement Guidelines	01	දින 01	18,500.00
04	පරිපාලන නිලධාරී ධාරිතා සංවර්ධනය	01	දින 03	18,000.00

#### 4.2.4 2025 කාර්ය සාධන වාර්තාව-2025.01.01-2025.09.30

2025 කාර්ය සාධන වාර්තාව - 2025.01.01-2025.09.30

[illegible]

\* 9, 11 නීරවලට අහඹු පැහැදිලි කිරීම පසුපිටේ දක්වා ඇත.

**\*\*** මෙම පෙරාඊතමේතුව විසින් සෘජුවම නීතිපතිවරයා වෙත යොමු කරන ලබන්නේ ඉලික් හා සංශෝධන පනත් කෙටුම්පත් පමණි.

\*\*\*මේ ඉල්ලීම සිද්ධාන්ත ලැබී ඇත්තේ 2025.09.23 දින සහ ඊට අසන්නා දිනක දීය.

## \*පැහැදිලි කිරීම

වගුවේ නිරූ අංක (9) - කෙටුම්පත් කර මූලික හෝ අවසන් කෙටුම්පත් වශයෙන් භාර දී නීතිපති හෝ අනෙකුත් අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තු වෙතින් නිරීක්ෂණ හා උපදෙස් බලාපොරොත්තුවෙන් ඉතිරිව පවතින ඉල්ලීම් සංඛ්‍යාව සහ (11) - කෙටුම්පත් කිරීම අවසන් නොවූ ඉල්ලීම් සංඛ්‍යාව

මෙම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීම් අතරින් සම්පූර්ණ කරනු ලැබ කෙටුම්පත් යවනු ලැබූවා වූ බොහෝමයක් ඉල්ලීම් ද, ප්‍රධාන වශයෙන් උපදෙස් ලබාදෙනු ලබන නියෝජ්‍යායතන විසින් සිය ප්‍රතිපත්තිය නිරන්තරයෙන් වෙනස් කිරීමේ හේතුව මත, එසේ සම්පූර්ණ කොට තිබුණ ද තවදුරටත් සංශෝධනය කිරීම සඳහා අලුත් උපදෙස් ද සමඟ ඉදිරිපත් කරනු ලැබේ. එවැනි ඉල්ලීමක් ලැබුණ විට එම ඉල්ලීමට අදාළ කෙටුම්පත අවසාන වශයෙන් සකස් කර තිබුණ ද එය නොසලකා අලුතින් සිදු කරනු ලබන ඉල්ලීමක් මෙන් එම ඉල්ලීම පිළිබඳව නැවත අවධානය යොමු කිරීමට හා ඒ සඳහා කාලය වැය කිරීමට මෙම දෙපාර්තමේන්තුවට සිදු වේ. සම්පූර්ණ කරන ලද කෙටුම්පත් සඳහා එවැනි සංශෝධන සිදු කිරීමට කරනු ලබන ඉල්ලීම් අවසාන කෙටුම්පත භාෂාත්‍රයෙන් යවනු ලැබීමෙන් පසුව ද සිදු කරනු ලබන අතර, ඇතැම්විට ඉහත කී කාර්යපටිපාටිය නැවත නැවතත් වාර ගණනාවක්ම ඉටු කිරීමට සිදු වේ. එයට නිදසුනක් වශයෙන් සත්ව සුබසාධන පනත් කෙටුම්පත දැනට වාර 21ක් කෙටුම්පත් කර යවා ඇත. එහෙයින්, එම ඉල්ලීම තවදුරටත් මෙම දෙපාර්තමේන්තුව විසින් “කෙටුම්පත් කර අවසන් නොවූ ඉල්ලීමක්” වශයෙන් පිළිඹිබු වේ.

### **1. පනත් කෙටුම්පත් (මූලික හා සංශෝධන නීති)**

කෙටුම්පත් කිරීම අවසන් නොවූ පනත් කෙටුම්පත් (මූලික හා සංශෝධන නීති) ඉල්ලීම් 21කි. මේවා 2025.09.30 දින හෝ ඊට ආසන්න දිනක ලැබුණු ඉල්ලීම් හෝ මෙම දෙපාර්තමේන්තුව විසින් මූලික හෝ සංශෝධන කෙටුම්පත් යවනු ලැබ නීතිපති හෝ එම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හෝ ආයතනවල උපදෙස් හෝ නිරීක්ෂණ හෝ අවශ්‍ය කැබිනට් අනුමතය 2025.09.30 දින හෝ ඊට ආසන්න දිනක ලැබී ඇති හෝ තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බැවින් මෙම දෙපාර්තමේන්තුවට එම ඉල්ලීම් අවසන් කිරීමට හැකියාවක් නොමැත.

### **2. පෞද්ගලික මන්ත්‍රී (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත්**

2025.09.30 දිනට කෙටුම්පත් කිරීම අවසන් නොවූ පෞද්ගලික මන්ත්‍රී (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් ඉල්ලීම් 04කි. මේවා 2025.09.23 දින සහ ඊට ආසන්න දිනක ලැබුණු ඉල්ලීම් වේ.

### **3. උපකාරක නීති ප්‍රතිශෝධනය**

ප්‍රතිශෝධනය කිරීම අවසන් නොවූ උපකාරක නීති සම්බන්ධ ඉල්ලීම් 45 කි. එනම් උපදෙස් හෝ නිරීක්ෂණ 2025.09.30 දින හෝ ඊට ආසන්න දිනක ලැබී ඇති හෝ තවමත් සාකච්ඡා මට්ටමින් පවතින ඉල්ලීම් වේ.

### **4. පළාත් සභා ප්‍රඥප්ති**

පළාත් සභා ප්‍රඥප්ති සම්බන්ධයෙන් ප්‍රතිශෝධන කෙටුම්පත් ( ඉංග්‍රීසි/සිංහල/දෙමළ) අදාළ පළාත් සභා වෙත යොමු කර ඇත. තවද, එලෙස යවන ලද කෙටුම්පත්වලට අදාළ පළාත් සභා වෙතින් නිරීක්ෂණ බලාපොරොත්තුවෙන් පවතින ගොනු 3කි. පළාත් සභාවලින් කිසිදු දැනුම්දීමක් නොමැති වීම මත සහ ගොනුවේ කටයුතු අවසන් වීම මත ගොනු 05ක් වසා දමා ඇති අතර ගොනු කිහිපයක් (03) තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යා යුතු බවට අදාළ පළාත් සභා වෙතින් දැනුම් දී ඇති බැවින් එම ගොනු විවෘතව තබා ගැනීමට සිදුව ඇත.

#### 4.2.5 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි.)	2025.09.30 දිනට වියදම (රු.මි.)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
පුනරාවර්තන වියදම්	220.50	125.40	57%
ප්‍රාග්ධන වියදම්	20.00	2.00	10%
එකතුව	240.50	127.40	53%

### 4.3 නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව

#### 4.3.1 හැඳින්වීම

1969 අංක 3 දරන නීති කොමිෂන් සභා පනත යටතේ ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාව පිහිටුවන ලද අතර, නීති ප්‍රතිසංස්කරණ නිර්දේශ කරනු ලබන රජයේ ප්‍රධානම ආයතනය ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාව වේ. පරිපාලනය සඳහාත්, පර්යේෂණ සඳහා සහයෝගය ලබාදීම සඳහාත්, නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලදී.

#### දැක්ම

යහපාලනය උදෙසා නීතියේ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම.

#### මෙහෙවර

නීති ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම සඳහා 1969 අංක 3 දරන නීති කොමිෂන් සභා පනතේ දක්වා ඇති කාර්යයන් ක්‍රියාවේ යෙදවීම.

##### 4.3.1.1 අරමුණු සහ කාර්යයන්

නීති කොමිෂන් සභාවේ ප්‍රධාන අරමුණ වනුයේ, නීති ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම වේ. එවැනි ප්‍රවර්ධන අරමුණු කරගනිමින් නීති කොමිෂන් සභාව මගින් පහත දක්වා ඇති කාර්යයන් ක්‍රියාවට නංවනු ලබයි.

- I. නීතිය සංග්‍රහ ගත කිරීම.
- II. නීතියේ විෂමතා නැති කිරීම.
- III. හරයාත්මක නීතිය මෙන්ම කාර්ය පටිපාටික නීතිය ද ක්‍රමානුකූලව සංවර්ධනය කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ අදහසින් සමාලෝචනය කිරීම සහ පවත්වාගෙන යාම.
- IV. කාලෝචිත නොවන සහ අනවශ්‍ය පනත් ඉවත් කිරීම.
- V. නීතිය සරල කිරීම සහ නවීකරණය කිරීම.
- VI. නීති ප්‍රතිසංස්කරණය සඳහා වන යෝජනා භාරගෙන ඒවා සලකා බැලීම.
- VII. ප්‍රතිසංස්කරණය කිරීමේ අදහසින් නීතියේ විවිධ අංශ පරීක්ෂා කිරීම සඳහා වන වැඩසටහන් කලින් කලට සකස්කොට අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම.
- VIII. වෙනත් රටවල නීති ක්‍රම පිළිබඳව තොරතුරු ලබා ගැනීම.

- IX. අනු නීති මනාව පිළිගත් සිද්ධාන්තවලට හා නීතියේ මහිමයට අනුකූල වන බව සුරක්ෂිත කිරීමේ අදහසින්, පාර්ලිමේන්තුව නොවන වෙනත් මණ්ඩල විසින්, අනු නීති සෑදීමේ බලය ක්‍රියාත්මක කිරීම නිරන්තරයෙන් සමාලෝචනය කිරීම.
- X. නඩුකීම හා සම්බන්ධ පරිපාලනාත්මක ස්වභාවයේ කාර්ය පටිපාටිය ඇතුළුව නීති කාර්ය පටිපාටි තර්කාපේක්ෂ කිරීම හා සරල කිරීම සඳහා වැඩසටහන් ක්‍රමානුකූලව සකස් කිරීම.
- XI. සිංහල භාෂාවෙන්, දමිළ භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් නීතිය සංග්‍රහ ගත කිරීම සඳහා වැඩසටහන් සකස් කිරීම.

#### 4.3.2 2025.01.01 සිට 2025.09.30 දක්වා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී වූ පුහුණු වැඩසටහන්

නිලධාරීන් ගණන	පුහුණු වැඩසටහන් ගණන	මුදල (රු)
13	06	118,753.34

#### 4.3.3 2025.01.01 සිට 2025.09.30 තුළ කාර්යසාධනය

ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව - සාකච්ඡා කරන ලද නීති ප්‍රතිසංස්කරණ - 2025.08.15 – 2025. 09. 30

ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් විසින් 2025 අගෝස්තු මස 15 වන දින පත් කරන ලද නීති කොමිෂන් සභාව.

දිනය සහ යොමුව	නීති ප්‍රතිසංස්කරණයේ නම	ප්‍රතිසංස්කරණය පිළිබඳව කෙටි හැඳින්වීම	කාලය තුළ සම්පූර්ණ කරන ලද කාර්යයන් සහ එහි ප්‍රගතිය
ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් 2025.08.26 වන දින “සමාලෝචනය සහ වැඩිදුර ක්‍රියාකාරකම් සඳහා කෙටුම්පත් කරන ලද නීති සම්පාදන ඉදිරිපත්කිරීම” සම්බන්ධයෙන් යොමු කරන ලද අංක MOJ / L(1)/523/2021, MOJ / L(1)/ 547/2023, MOJ / L(1)/370/2023, MOJ / L5/590/2024 (SUB) MOJ /L13/571/2023 දරන ලිපි.	<ol style="list-style-type: none"> <li>1. බන්ධනාගාර පරිපාලන පනත් කෙටුම්පත - L.D.O.6/2015</li> <li>2. දණ්ඩ නීති සංග්‍රහය (19 වන අධිකාරයවූ) ලිංගික අතවර කිරීම සහ ලිංගික අඩන්තේට්ටම් කිරීම තහනම් කිරීම සඳහා නීතිමය විධිවිධාන ශක්තිමත් කිරීම (2024.07.04 වන දින නිකුත් කරන ලද අතිරේකය)</li> <li>3. ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගීය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාවේ පනත්</li> </ol>	<p>කෙටුම්පත් කළ පනත් කෙටුම්පත් නීති කොමිෂන් සභාවේ සමාලෝචනය සඳහා යොමු කරන ලදී.</p>	<ol style="list-style-type: none"> <li>1.අධ්‍යයනය සඳහා අනු කමිටුවක් පත්කරන ලදී. (අනු කමිටු රැස්වීම් 1ක් පවත්වන ලදී).</li> <li>2.අධ්‍යයනය සඳහා අනු කමිටුවක් පත්කරන ලදී. (අනු කමිටු රැස්වීම් 2ක් පවත්වන ලදී).</li> <li>3.අධ්‍යයනය සඳහා අනු කමිටුවක් පත්කරන ලදී.</li> </ol>

	<p>කෙටුම්පත (2024.01.01 වන දින නිකුත් කරන ලද අතිරේකය)</p> <p>4. ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත සඳහා සංශෝධන (2024.07.26 වන දින නිකුත් කරන ලද අතිරේකය)</p> <p>5. දඬුවම් ලිහිල් කිරීමේ පනත - L.D.O.62/2024</p>		<p>(අනු කමිටු රැස්වීම් 1ක් පවත්වන ලදී).</p> <p>4.අධ්‍යයනය සඳහා අනු කමිටුවක් පත්කරන ලදී. (අනු කමිටු රැස්වීම් 1ක් පවත්වන ලදී).</p> <p>5.අධ්‍යයනය සඳහා අනු කමිටුවක් පත්කරන ලදී.</p>
නීති කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයන් - 2025.08.09 වන දිනදී පළමුවන නීති කොමිෂන් සභා රැස්වීමේදී	සැලසුම් කමිටුව - 2026 වැඩසටහන් විස්තරය	2026 වැඩසටහන් විස්තරය යෝජනා කිරීම සඳහා.	සැලසුම් කමිටුවක් පත්කරන ලදී (අනු කමිටු රැස්වීම් 02ක් පවත්වන ලදී).
නීති කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයන් - 2025.08.09 වන දිනදී පළමුවන නීති කොමිෂන් සභා රැස්වීමේදී	නීති ප්‍රතිසංස්කරණ සඳහා රජයේ ආයතන මගින්වූ යෝජනා කැඳවීම	හදිසි නීති ප්‍රතිසංස්කරණ.	විශ්වවිද්‍යාල, නීතිඥ සංගමය සහ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිපි යොමු කරන ලදී.

#### 4.3.4 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2025.09.30 දිනට වියදම (රු.මි)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය(%)
පුනරාවර්තන වියදම්	24.80	15.47	63%
ප්‍රාග්ධන වියදම	3.20	0.60	18.8%
එකතුව	28.00	16.07	57%



## 4.4 ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව

### 4.4.1 හැඳින්වීම

වර්ෂ 1904 දී එක් නිලධාරියෙකුගෙන් ආරම්භ කළ මෙම දෙපාර්තමේන්තුවේ මේ වන විට ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයට අයත් නිලධාරීන් 92 ක් පමණ සේවය කරන අතර 22 වන රස පරීක්ෂකවරයා ලෙස පී.එස්.කේ. රාජපක්ෂ මහත්මිය පත්වී ඇති අතර 8 වන සැක කටයුතු ලේඛන පිළිබඳ ආණ්ඩුවේ පරීක්ෂක ලෙස කේ.කේ. අප්පරා මෙනවිය පත්විය.

මෙම දෙපාර්තමේන්තුව අධිකරණ විද්‍යා හා ආහාර විද්‍යා යන ප්‍රධාන ක්ෂේත්‍ර දෙක යටතේ ක්‍රියාත්මක වන අතර නිහඩ වූත්, අභිමානවූත් සේවයක් ශ්‍රී ලංකාව තුළ සාධාරණ හා නීතිගරුක සමාජයක් ගොඩ නැංවීම වෙනුවෙන් ඉටුකරනු ලබයි.

#### ➤ කාර්ය මණ්ඩලය

සේවක කාණ්ඩ මට්ටම	අනුමත සංඛ්‍යාව	දැනට සිටින සංඛ්‍යාව
ජ්‍යෙෂ්ඨ මට්ටම	125	92
තෘතීය මට්ටම	10	4
ද්විතීය මට්ටම	136	70
ප්‍රාථමික මට්ටම	84	67
එකතුව	355	233

#### 4.4.1.1 දෙපාර්තමේන්තුව විසින් සිදු කරන කාර්යයන්

ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණ විද්‍යා අංශය සහ ආහාර විද්‍යා අංශය යන ප්‍රධාන අංශ දෙකකින් සමන්විත වන අතර එය ශ්‍රී ලංකාවේ ඇති එකම රජයේ අධිකරණ විද්‍යා විද්‍යාගාරය වේ. ගිනි අවි හා ප්‍රක්ෂිප්ත විද්‍යා, පුපුරණ ද්‍රව්‍ය හා ගිණි විමර්ශන, මත්ද්‍රව්‍ය හා මනෝවර්තක අංශය, මස්තු විද්‍යා හා DNA, ධූලක විද්‍යා, සැකකටයුතු ලේඛන, පරිගණක ඩිජිටල් අපරාධ විමර්ශන අංශය සහ විවිධ නඩු අංශය යනුවෙන් ප්‍රධාන අංශ අටකින් අධිකරණ විද්‍යා අංශය සමන්විත වේ. ආහාර අංශය ආහාර, ජලය හා මත්පැන් යනුවෙන් රසායනාගාර තුනකින් සමන්විතය.

මෙම දෙපාර්තමේන්තුව සේවාවන් සඳහා වෙන්වූ ආයතනයක් වන අතර, අධිකරණ, පොලිස් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, වරාය අධිකාරිය හා වෙනත් රජයේ දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන මගින් යොමු කරනු ලබන නඩු භාණ්ඩ හා වෙනත් ආදර්ශ හා සාම්පල් විද්‍යාත්මක පරීක්ෂණයන්ට භාජනය කර විශ්ලේෂණ වාර්තා නිකුත් කිරීම සිදුකරනු ලබයි. මීට අමතරව විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු සහ රාජ්‍ය අනුග්‍රහය ලබන ආයතන මගින් ඉදිරිපත් කරනු ලබන ආහාර, මත්පැන්, කිරි හා ජලය ආශ්‍රිත ආදර්ශ වල තත්වය පරීක්ෂා කර වාර්තා ලබාදීම සිදු කෙරෙනු ලබයි. තවද අධිකරණ මගින් ඉදිරිපත් කරනු ලබන සැක සහිත ලේඛණ පරීක්ෂා කර වාර්තා කිරීම සැක කටයුතු ලේඛණ අංශය මගින් කරනු ලබයි.

පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනු ලබන සියලුම නඩු භාණ්ඩ හෝ වෙනත් ආදර්ශ, අපරාධ නඩු විධාන සංග්‍රහය සිවිල් නඩු විධාන සංග්‍රහය, සාක්ෂි ආඥා පනත, ආහාර පනත, ජාතික පාරිසරික පනත, සුරාබදු ආඥා පනත, දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත, සුවද විලවුන් උපකරණ හා ඖෂධ පනත, පළිබෝධනාශක පාලනය කිරීමේ පනත, ගිනිඅවි ආඥා පනත, විෂවර්ග, අබිං සහ අන්තරායක ඖෂධ පනත, මෝටර් වාහන පනත වැනි විවිධ අණ පනත් යටතේ පරීක්ෂණයන්ට භාජනය කර වාර්තා නිකුත් කිරීම මෙම දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ.

තවද දිවයිනේ සිදුවන මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, වෙඩි තැබීම්, පිපිරීම්, ගිනි ගැනීම්, මාරක රිය අනතුරු ආදී දරුණු ගණයේ අපරාධ හා සම්බන්ධ අපරාධ ස්ථාන විමර්ශනයන් සඳහා නිලධාරීන්ගේ විශේෂඥ සහාය පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදේ. මීට අමතරව ප්‍රභූ රාජ්‍ය තාන්ත්‍රිකයන් සඳහා ආහාර පරීක්ෂාව සිදු කරනු ලබන්නේ ධූලක විද්‍යා (වස විෂ) අංශය මගිනි.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද රස පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් මෙම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ නිලධාරීන් අධිකරණයේ දී විශේෂඥ සාක්ෂිකරුවන් ලෙස දිවයිනේ විවිධ අධිකරණවලදී විශේෂඥ සාක්ෂි ලබාදෙනු ලැබේ.

මෙවැනි සේවා සැපයීමට අමතරව විවිධ ක්ෂේත්‍රවල නිපුණතා ලබා ඇති විශේෂඥ නිලධාරීන් විසින් රාජ්‍ය අනුග්‍රහය ලබන ආයතනවලට විද්‍යාත්මක උපදේශනයන්ද ලබාදීම සිදුකරයි. විශේෂයෙන්ම ආහාර පතක යටතේ සාදනු ලබන රෙගුලාසි සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විවිධ ප්‍රමිති පිරිවිතර සෑදීමේදී මෙම නිලධාරීන්ගෙන් විශාල දායකත්වයක් ලබාදෙනු ලැබේ. ආරක්ෂක අමාත්‍යාංශයට අවශ්‍ය ආයුධ හා උපකරණ, පුපුරන ද්‍රව්‍ය හා වෙනත් රසායන ද්‍රව්‍ය මිලදී ගැනීම්වලදී මෙන්ම වෙනත් ආයතනවල අධි තාක්ෂණික උපකරණ මිලදී ගැනීම්වලදී තාක්ෂණික කමිටු වලට තාක්ෂණික සහාය ලබාදීමද මෙම නිලධාරීන් විසින් සිදුකරනු ලැබේ.

තවද පොලිස් නිලධාරීන්, අපරාධ පරීක්ෂණ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ ආධුනික නීතිඥයන්ට හා අධිකරණ වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා ඔවුන්ගේ අධිකරණ විද්‍යාත්මක හා ආහාර විද්‍යාත්මක දැනුම ප්‍රවර්ධනය සඳහා මෙම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ නිලධාරීන් විසින් දේශන, පුහුණු වැඩසටහන් පවත්වනු ලබයි.

#### 4.4.2 2025 වර්ෂය තුළ බඳවා ගැනීම්

	තනතුර	තනතුරු ගණන
1	යතුරු ලේඛක	03
2	රසායනාගාර තාක්ෂණ සේවා නිලධාරී	15

#### 4.4.2.1 2025 වර්ෂය තුළ උසස් කිරීම

	තනතුර	තනතුරු ගණන
1	ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සහ සැකකටයුතු ලේඛණ පිළිබඳ ආණ්ඩුවේ පරීක්ෂක තනතුරට පත් කිරීම.	01
2	නියෝජ්‍ය රස පරීක්ෂක තනතුරට පත් කිරීම	06
3	සැකකටයුතු ලේඛණ පිළිබඳ ආණ්ඩුවේ පරීක්ෂක තනතුරට පත් කිරීම.	01

#### 4.4.3 කාර්යමණ්ඩල සඳහා දේශීය විදේශීය පුහුණුවීම්

##### 4.4.3.1 විදේශීය පුහුණුවීම්

පාඨමාලා සංඛ්‍යා	සහභාගී වූ නිලධරීන් සංඛ්‍යාව	පාඨමාලා පැවැත් වූ රටවල්
10	10	කොරියාව, නවසීලන්තය, ඉන්දියාව, එක්සත් රාජධානිය

#### 4.4.3.2 දේශීය පුහුණු

පාඨමාලා	සහභාගී වූ නිලධාරීන් සංඛ්‍යාව
අමාත්‍යාංශයේ විධායක නිලධාරීන් සම්බන්ධයෙන් වන “AI for transforming Public Service” පුහුණු වැඩසටහන	48
A Regional Terrorism and Weapons of Mass Destruction (WMD) Workshop	01
Implement and maintain ISO 17025:2917 Laboratory Management System	02
Laboratory Safety Managment	08
Safe chemical Handling and risk Managment	04
නිවාඩු ලිපිකරුවන්ගේ කාර්යභාරය	01
කාර්යාල කළමනාකරණය හා කාර්ය පටිපාටික රීති	02
නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය	01
රජයේ මුදල් රෙගුලාසි	01
GMCP Integrated Training Package	02
Validation Workshop of colloborotive Framework	02
Events related to the Development of a Collaborative Framework for Evidence Collection at Sea and Chain of Custody Procedures in Sri Lanka (Drafting Workshop of a Collaborative Framework on Evidence Collection at Sea and Chain of Custody Procedures in Sri Lanka )	01
Events related to the Development of a Collaborative Framework for Evidence Collection at Sea and Chain of Custody Procedures in Sri Lanka (Maritime Law Enforcement (MLE) Agencies and Criminal Justice Practitioners on Developing a Collaborative Framework on Evidence Collection at Sea and Chain of Custody Procedures in Sri Lanka )	01
National Consultation Related to Operational Analysis on Drug Seizures Leading on Prosecution	02
KOICA Expert Dispatch and 2nd Local Training Under 'Strengthen Capacity Building Forensic Drug Analysis in the Criminal Justice Sysytem in Sri Lanka'	15
Research Manuscript: Identifying Gaps, Incorporating Feedback and finalizing the Manuscript and intergral Work place based research towards innovation	22
GMCP Intergrated training Package to Ensure Legal Finish	02
Regional Forensic Capacity Building for Synthetic Drug Detection & Analysis for South Asia	04

#### 4.4.4 2025.01.01 සිට 2025.09.30 දක්වා කාර්ය සාධනය

##### 4.4.4.1 2025.01.01 සිට 2025.09.30 දක්වා විශ්ලේෂණ වාර්තාවල ප්‍රගතිය

අංශය	2025.01.01 දිනට නඩු සංඛ්‍යාව	ලැබුණු නඩු සංඛ්‍යාව	වාර්තා කළ නඩු සංඛ්‍යාව	2025.09.30 දිනට වාර්තා නොකළ නඩු සංඛ්‍යාව
මත්ද්‍රව්‍ය හා මත්පැන් වර්තක	17,671	28,723	23,182	23,212
ගිනි අවි සහ ප්‍රක්ෂිප්ත විද්‍යා	571	457	388	640
පුපුරුණු ද්‍රව්‍ය හා ගිනි ගැනීම්	352	443	357	438
අධිකරණ ධූලක විද්‍යා (වස වර්ග)	2,223	2,423	1,970	2,676
අධිකරණ මස්තු විද්‍යා	4,000	1,898	1,296	4,602
සැක කටයුතු ලේඛණ	258	645	538	365
ඩිජිටල් අපරාධ	1,467	884	434	1917
විවිධ අධිකරණ ද්‍රව්‍ය	421	882	744	559
මත්පැන්	3,228	8,259	8,815	2,672
මධ්‍යසාර හා දුම්කොළ	0	2212	2212	0
ආහාර පනත යටතේ ආහාර සාම්පල	22	2,621	2,568	075
විවිධ ආහාර වර්ග	7	572	558	21
<b>එකතුව</b>	<b>30,220</b>	<b>50,019</b>	<b>43,062</b>	<b>37,177</b>

##### 4.4.4.2 වෙනත් කටයුතු

කාර්යය	සංඛ්‍යාව
අධිකරණ වලදී සාක්ෂි සැපයූ අවස්ථා	දින 233
අපරාධ ස්ථාන වලට සහභාගී වූ අවස්ථා	දින 356
නිවාඩු දින දීමනා හා අතිකාල දීමනා	දින 655 සහ පැය 413.8
ධූලක විද්‍යා අංශයේ නිලධාරීන් සහභාගී වූ විශේෂ ප්‍රභූ සහ රාජ්‍ය තාන්ත්‍රික ආහාර පරීක්ෂණ	නිලධාරී දින 21
දේශන පැවැත්වීම	දින 26
තාක්ෂණික ඇගයීම් කමිටු සඳහා සහභාගී වීම	දින 54
දේශීය පුහුණු	නිලධාරී දින 404
විදේශීය පුහුණු	නිලධාරී දින 104
විදේශීය සම්මන්ත්‍රණ	-
පශ්චාත් උපාධිය සඳහා විදේශ ගත නිලධාරීන් (එක්සත් රාජධානිය)	01

#### 4.4.5 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු. මි)	2025.09.30 දිනට වියදම (රු.මි)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
පුනරාවර්තන වියදම	732.40	488.36	67
මූලධන වියදම	246.40	55.90	23
<b>එකතුව</b>	<b>978.80</b>	<b>544.26</b>	<b>56</b>

## 4.5 ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව

### 4.5.1 හැඳින්වීම

ඉඩකඩම්, කුඹුරු, වතුපිටි නිවාස වැනි නිශ්චල දේපළ පොරොන්දු සින්නක්කර ඔප්පු, උකස්කර ඔප්පුවක් මත ඇපයට තබා ගත් ණය සම්බන්ධයෙන් හෝ එවැනි ආරක්ෂිත ණයක් සම්බන්ධයෙන් ණය ගැතිවී ඇති මහජනතාව එම ණයගැති භාවයෙන් මුදවාලීම සඳහා කිසියම් සහනදායී ක්‍රියාමාර්ගයක් හඳුන්වාදීම අරමුණු කරගෙන 1941 අංක 39 දරණ ණය සහනදායක ආඥා පනත යටතේ මෙම දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. මීට අමතරව 1999 දී පනතට කරන ලද අංක 29 දරණ සංශෝධන අනුව හුදෙක් ණය ගනුදෙනුවක් සඳහාම ලියන ලද සින්නක්කර ඔප්පු සම්බන්ධයෙන් මණ්ඩලයට මැදිහත් වී සහන සැලැස් වීමට හැකි වීමෙන් මෙම සහනදායී ක්‍රියාමාර්ගය තවත් පුළුල් වී ඇත.

ණය සහන මණ්ඩලයේ රාජකාරි කටයුතු සාමාන්‍ය අධිකරණයක පවත්නා ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයක් ගනී. මණ්ඩලය විසින් ඉදිරියේ එළඹෙන ගිවිසුම් පාර්ශ්වකරුවන් ඔවුනොවුන් කැමැත්තෙන් එළඹෙන ගිවිසුම් මිස මණ්ඩලයේ විධාන ක්‍රියාත්මක කිරීමක් නොවේ. එසේ වුවද අසාධාරණ පොළී ප්‍රමාණයන් අඩු කිරීමටද මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන සාධාරණ යෝජනා ණය හිමියන් විසින් පිළිනොගන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආඥාපනත යටතේ ණයකරුවන්ට සහතිකයක් නිකුත් කිරීමටද මණ්ඩලයට බලතල ඇත. එසේම ණයහිමි පාර්ශ්වය අවසාන විභාගය සඳහා නිකුත් කළ නොකිසිය පරිදි විභාගයට නොපැමිණියහොත් ඒකපාර්ශ්වික නඩු විභාගයකින් අනතුරුව ණයකරු වෙත සහතිකයක් නිකුත් කෙරේ. එහෙත් එසේ කරනු ලබන්නේ ලියාපදිංචි තැපෑලෙන් හා ග්‍රාම නිලධාරී තැන මගින් අවස්ථාවෝචිත පරිදි ණය හිමි වෙත දැනුම්දී ණය හිමි පාර්ශ්වය හිතාමතාම විභාගයට පැමිණීම පැහැර හරින්නේ යැයි මණ්ඩලයට නිශ්චිත ලෙස ඒත්තු ගියහොත් පමණි. මෙබඳු අවස්ථාවකදී එවැනි සහතිකයක් නිකුත් කිරීමෙන් ඇතිවන වාසිය ණයකරු සතු වේ. වෙනත් අධිකරණයක් මේ පිළිබඳව විභාගයක් පැවත්වෙන අවස්ථාවකදී මෙම සහතිකය එම අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවහොත් ණය මුදල බේරුම් කිරීම සඳහා වසර 10 ක උපරිමයකට යටත්ව කාල සීමාවක් ලබාදීමටත්, පොළිය අවම අනුපාතය දක්වා අඩුකිරීමටත් නඩු ගාස්තු කිසිවක් ණයකරුගෙන් අයකර නොගැනීමටත්, ණය සහනදායක ආඥාපනත යටතේ අධිකරණයට බලතල ලබා දී ඇත.

#### 4.5.1.1 ණය සහන මණ්ඩලයීය දෙපාර්තමේන්තුව - කාර්යයන්

- ❖ මෙම දෙපාර්තමේන්තුව මගින් ගේදොර, වතුපිටි හෝ ගොඩමඩ කෘෂිකාර්මික ඉඩම් උකස්ට තබා හෝ පොරොන්දු සින්නක්කරයක් හෝ සින්නක්කරයක් මත ගන්නා ණය මුදලක් ආපසු ගෙවීම සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවක දී නීතිමය සහනයක් සලසන ආයතනයක් ලෙස මැදිහත් වේ. මෙහි ප්‍රධාන මණ්ඩලයට අමතරව කොළඹ, කුරුණෑගල ගම්පහ ගාල්ල යන දිස්ත්‍රික්කයන් හි ශාඛා මණ්ඩල පිහිටුවා ඇත. මෙමගින් තමන් විසින් ලබාගෙන ඇති ණය ගෙවීම සඳහා දෙපාර්ශ්වයේ එකඟත්වයෙන් කාලය දිර්ඝ කරදීම හා ගෙවීමට ඇති පොළිය අඩුකරදීම වැනි සහන සලසා දෙනු ලැබේ.
- ❖ අයදුම්පත් කැඳවීම සඳහා පාර්ශ්වයන් වෙත දැන්වීම් යැවීම, අයදුම්පත් ණය සහන මණ්ඩලය ඉදිරියේ විමසීම, සමථ ගිවිසුම් ලියාපදිංචිය සඳහා ඉඩම් කාර්යාල වෙත යැවීම නඩු වලට අදාළ සටහන් නිකුත් කිරීම ආදී ණය සහන මණ්ඩලයට අදාළ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ඉටු කරනු ලැබේ.
- ❖ මෙයට අමතරව සහන ඉල්ලා ලැබෙන ලිපි වලට පිළිතුරු සැපයීම හා මිලදී ගැනීම්, ගෙවීම් ආදී දෙපාර්තමේන්තුවේ එදිනෙදා කටයුතු සිදු කිරීම.

- ❖ මෙයට අමතරව 2026 වසරේ දී මාධ්‍ය මගින් හා දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් රාජ්‍ය නිලධාරීන් හා සාමාන්‍ය ජනතාව අතර අප ආයතනය පිළිබඳව දැනුවත් භාවය පුළුල් කිරීම සඳහා කටයුතු කෙරේ.

#### 4.5.2 2025.01.01 සිට 2025.09.30 බඳවා ගැනීම්

අනු අංකය	තනතුර	සේවය	ශ්‍රේණිය	වැටුප් කේතය	අනුමත කාර්ය මණ්ඩලය	බඳවා ගැනීම්
01	ලඝු ලේඛක	දෙපාර්තමේන්තුගත	III	MN-2-2016	06	06

#### 4.5.3 කාර්ය මණ්ඩලය සඳහා ලබා දුන් දේශීය විදේශීය පුහුණු

##### 4.5.3.1 දේශීය පුහුණු වැඩසටහන්

- ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම 2025

වැඩසටහන් සංඛ්‍යාව	පුහුණු වැඩසටහන	නිලධාරීන් සංඛ්‍යාව	මුදල
01	කළමනාකරණ පශ්චාත් උපාධිපාඨමාලාව	01	225,000/-
02	වැටුප් පරිවර්තන පුහුණු වැඩසටහන	02	26,000/-
03	නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ	01	13,000/-
04	පෞද්ගලික ලිපිගොනු කළමනාකරණය	01	18,000/-
05	Office File management	01	15,000/-
06	පොත් බැලුම්කරණය සහ නිමාව	01	40,500/-
07	Government Payroll system	01	18,000/-
08	නිවාඩු ලිපිකරුවන්ගේ කාර්යභාරය හා වගකීම්	01	13,000/-
09	ආයතන සංග්‍රහය පිළිබඳ දෙදින වැඩමුළුව	01	13,000/-
10	Advance MS Excell	06	78,000/-
11	Stores Management, Inventory Handling, Annual stock verification & disposal procedures	01	13,000/-
12	රැඳවීමේ අපහරණ රෙගුලාසි සකස් කිරීම ලේඛන කාමරය පවත්වාගෙන යාම	02	නොමිලේ
13	රා.ප.ව 18/2020 අනුව දෙමළ භාෂා පාඨමාලාව	03	නොමිලේ
එකතුව		22	472,500/-



#### 4.5.4 2025.01.01 සිට 2025.09.30 කාර්ය සාධනය

	ප්‍රධාන මණ්ඩලය	කොළඹ	ගම්පහ	කුරුණෑගල	ගාල්ල	එකතුව
ඉදිරියට ගෙන ආ නොනිමී අයදුම්පත් සංඛ්‍යාව	146	140	377	186	110	959
අළුතින් ලද අයදුම්පත් සංඛ්‍යාව	88	72	103	149	107	519
ශාඛාවලින් ලද අයදුම්පත් සංඛ්‍යාව	01	0	1	1	0	3
සමාලෝචනය කිරීම සඳහා කරන ලද ඉල්ලීම්	10	13	17	45	9	94
නිශ්ප්‍රභා කල අයදුම්පත් නැවත කැඳවීම	02	01	08	23	113	147
එකතුව	247	226	507	404	339	1,723
සම්පූර්ණයෙන් විසඳී ඇති අයදුම්පත් සංඛ්‍යාව	140	112	215	203	210	880
දැනට ඉතිරි වී ඇති අයදුම්පත් සංඛ්‍යාව	107	114	292	201	129	843
සමථයට පත් කර මුදල් ගෙවීම සඳහා නැවත කැඳවන අයදුම්පත් සංඛ්‍යාව	34	11	84	11	14	154
මාසය අවසානයේ තත්‍ය අයදුම්පත් සංඛ්‍යාව	141	125	376	212	143	997

#### ➤ 2025.01.01 දින සිට 2025.09.30 දක්වා ප්‍රගතිය - අයදුම්පත් අවසන් කිරීමේ ප්‍රගතිය

විස්තරය	සංඛ්‍යාව
2025.01.01 දිනට ඉදිරියට ගෙනා නොනිමී අයදුම්පත් සංඛ්‍යාව	959
නව ඉල්ලුම්පත් සංඛ්‍යාව	519
ශාඛාවලින් ලද අයදුම්පත් සංඛ්‍යාව	3
සමාලෝචනය කිරීම සඳහා කරන ලද ඉල්ලීම්	95
නිශ්ප්‍රභා කරන ලද නව නැවත කැඳවන ලෙස කරන ලද ඉල්ලීම්	147
මුළු අයදුම්පත් සංඛ්‍යාව	1723
සමථයට පත් කළ අයදුම්පත් සංඛ්‍යාව	255
සමාලෝචනය කල අයදුම්පත් සංඛ්‍යාව	49
නිශ්ප්‍රභා කල අයදුම්පත් සංඛ්‍යාව	129
ශාඛා වෙත යවන ලද අයදුම්පත් සංඛ්‍යාව	7
පසෙක තබන ලද අයදුම්පත් සංඛ්‍යාව	6
සහතික නිකුත් කල අයදුම්පත් සංඛ්‍යාව	41
රෝලෙන් ඉවත් කල අයදුම්පත් සංඛ්‍යාව	76
ඉල්ලා අස්කර ගත් අයදුම්පත් සංඛ්‍යාව	41
නියෝග අනුව නඩු කටයුතු අවසන් කරන ලද අයදුම්පත් සංඛ්‍යාව	276
පියවර ගත් මුලු අයදුම්පත් සංඛ්‍යාව	880
ඉතිරි වී ඇති අයදුම්පත් සංඛ්‍යාව	843
සමථ වූ නමුත් නැවත කැඳවූ නඩු	154
2025.09.30 දිනට අවසන් නොවී ඉතිරි වූ අයදුම්පත් සංඛ්‍යාව	997

➤ දිස්ත්‍රික් මට්ටමින් අයදුම්පත් ඉදිරිපත් කිරීම

දිස්ත්‍රික්කය	2025.09.30 දිනට ඉදිරිපත් කර ඇති අයදුම්පත් සංඛ්‍යාව
කොළඹ	86
කළුතර	47
රත්නපුර	20
බදුල්ල	4
මොණරාගල	1
ගම්පහ	103
ගාල්ල	60
මාතර	35
හම්බන්තොට	12
කුරුණෑගල	91
කෑගල්ල	27
ත්‍රිකුණාමලය	01
මහනුවර	17
පුත්තලම	09
මාතලේ	05
අනුරාධපුර	01
එකතුව	519

4.5.5 ණය සහන මණ්ඩලවල කාර්යසාධනය

ශාඛා මණ්ඩලය	2025.09.30 දිනට ශාඛා සතුව පවතින නඩු සංඛ්‍යාව	ශාඛාවලින් ලද/ නිශ්ප්‍රභා සහ සමාලෝචන නැවත ඉල්ලීම් සංඛ්‍යාව	වර්ෂය තුළ ලැබුණු ඉල්ලුම්පත් සංඛ්‍යාව	1 + 2 + 3	2025.09.30 දිනට අවසන් කරන ලද නඩු සංඛ්‍යාව	2025.09.30 දිනට ඉතිරි වී ඇති නඩු සංඛ්‍යාව	2025.09.30 දිනට සමථ වී මුදල් ගෙවීම සඳහා නැවත කැඳවන නඩු සංඛ්‍යාව	2025.09.30 දිනට ඉතිරි වී ඇති නඩු සංඛ්‍යාව	2025.09.30 දිනට අවසන් නඩු සංඛ්‍යාව %
	1	2	3			A	B	A+B	
ප්‍රධාන ශාඛාව	146	13	88	247	140	107	34	141	56%
කොළඹ ශාඛාව	140	14	72	226	112	114	11	125	49%
ගම්පහ ශාඛාව	377	27	103	507	215	292	84	376	42%
කුරුණෑගල ශාඛාව	186	69	149	404	203	201	11	212	50%
ගාල්ල ශාඛාව	110	122	107	339	210	129	14	143	61%
එකතුව	959	245	519	1,723	880	843	154	997	51%

#### 4.5.6 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

වැය විෂය	2025 වර්ෂයේ ප්‍රතිපාදන (රු.මි)	2025.09.30 දිනට වියදම (රු.මි)	%
පුනරාවර්තන වියදම්	100.00	50.41	50%
ප්‍රාග්ධන වියදම්	5.00	0.77	15%
එකතුව	105.00	51.18	49%

### 4.6 බන්ධනාගාර දෙපාර්තමේන්තුව

#### 4.6.1 හැඳින්වීම

1832 වසරේ දී බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදී යුගයේ ලංකාව පාලනය කළ කැමරන් ආණ්ඩුකාරවරයා විසින් හඳුන්වා දෙන ලද අධිකරණ ප්‍රතිසංස්කරණයෙහි ප්‍රතිඵලයක් වශයෙන් බන්ධනාගාරය බිහි විය. ඒ අනුව 1844 අංක 18 දරණ නීති හා අධිකරණ ආඥා පනතට අනුව බ්‍රිතාන්‍ය බොස්ටල් ක්‍රමයට අනුරූපව වැලිකඩ බන්ධනාගාරය ගොඩනැගුණි. මෙම සේවාව 1877 අංක 16 දරණ බන්ධනාගාර පනතට අනුව 1905 ජූලි 16 දින සිට බන්ධනාගාර කොමසාරිස්වරයකු යටතේ පාලනය වන වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස ක්‍රමවත් හා විධිමත් විය. සමාජ විකාශනයන් සමඟ මෙම සේවාවේ අවශ්‍යතාව තීව්‍ර විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1875 දී එංගලන්ත බීන් ෆිල්ඩ් බන්ධනාගාර ආකෘතියට අනුව බෝගම්බර බන්ධනාගාරය ඉදිකිරීමට කටයුතු කරන ලදී. මෙලෙස විකාශිත බන්ධනාගාර පද්ධතිය වර්තමාන සමාජ සංකීර්ණත්වය හමුවේ සුවිශේෂීවූත්, අත්‍යාවශ්‍යවූත්, ආයතනයක් බවට පත්ව තිබේ. මේ අනුව දිවයින පුරා විසිරී ආරක්ෂිත බන්ධනාගාර 04ක්, රිමාන්ඩ් බන්ධනාගාර 18ක්, තරුණ වරදකරුවන්ගේ විශේෂිත මධ්‍යස්ථාන 02ක්, වැඩ කඳවුරු 10ක්, විවෘත වැඩ කඳවුරු 02ක්, සිර මැදිරි 23ක් බන්ධනාගාර පාසල් 01ක් ද බන්ධනාගාර අධිකාරීවරුන් යටතේ පාලනය වේ. මේ වන විට සිරකරුවන් සහ සැකකරුවන් 35,202 ක් පමණ ඔවුන්ගේ රැකවරණය යටතේ සිටී.

ආදර්ශ පාඨය - ආරක්ෂාව, රැකවරණය, හා පුනරුත්ථාපනය

#### දැක්ම

නේවාසිකයින් පුනරුත්ථාපනය තුළින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම

#### මෙහෙවර

ආරක්ෂාව, රැකවරණය, පුනරුත්ථාපනය යන මූලික අරමුණු ඉටුකර ගැනීම උදෙසා නේවාසිකයින් හා බන්ධනාගාර නිලධාරීන් අතර මනා සම්බන්ධතාවයක් නිර්මාණය කරමින් ධනාත්මක චින්තනයක් ගොඩනගා නිලධාරීන්ගේ රැකියා තෘප්තිය වැඩිකිරීම තුළින් සහ සිරකරුවන්ගේ සුභසාධක කටයුතු විධිමත් කිරීම තුළින් ඔවුන්ගේ ශ්‍රම ඵලදායිතාවය රටට වැඩිදායී ලෙස යොදාගැනීම

#### අරමුණු

1. බන්ධනාගාර නේවාසිකයන් විධිමත්ව පුනරුත්ථාපනය මඟින් නීති ගරුක මානව හිතවාදී පුද්ගලයන් බවට පත් කර ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කිරීමට දායක වීම.
2. බන්ධනාගාර නිලධාරීන් අභිප්‍රේරණය සහ දෙපාර්තමේන්තු කණ්ඩායම් හැඟීම ගොඩනැගීම.

#### 4.6.1.1 කාර්යයන්

1. රට තුළ කවර හෝ අධිකරණයක අධිකාරී බලය යටතේ බන්ධනාගාර ගත කරන ලද හෝ රිමාන්ඩ් භාරයට පත් කරන ලද සෑම තරාතිරමකම සිරකරුවන් පිළිගැනීම සහ බන්ධනාගාර නීතිරීති වලට අනුකූලව ඔවුන්ගේ ආරක්ෂාව, රැකවරණය, හා නඩත්තුව සැලසීම සහ අධිකරණ වලට රිමාන්ඩ් සිරකරුවන් ඉදිරිපත් කිරීම.
2. සියලුම බන්ධනාගාර සිර කඳවුරු හා වරිත ශෝධනාගාර සම්බන්ධ පොදු විධානය හා මනා පරිපාලනය සැලැස්වීම.
3. සියලුම බන්ධනාගාර සිර කඳවුරු හා වරිත ශෝධනාගාර වල රැඳවියන් සඳහා කාර්මික, කෘෂිකාර්මික, සත්ව පාලනය හා වෘත්තීය පුහුණුව ලබා දීම.
4. බන්ධනාගාර සිර කඳවුරු හා වරිත ශෝධනාගාර සඳහා සුභසාධක සේවා සැපයීම.
5. විශෝධන ක්ෂේත්‍රය සම්බන්ධ කිරීමට අවශ්‍ය පුහුණු කිරීම් සඳහා විධිවිධාන සැලසීම.
6. කාලීන අවශ්‍යතාවට ගැළපෙන පරිදි රැඳවියන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමට අවශ්‍ය සමාජ පසුබිම සැකසීම.
7. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළව බන්ධනාගාර තදබදය අවම කිරීම, නවීන තාක්ෂණය හඳුන්වා දීම, භෞතික සම්පත් වැඩිදියුණු කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය.
8. සේවා අංශයන්ට අදාළ පුහුණු හා වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම තුළින් මනා පරිවයකින් හා සේවා තෘප්තියකින් යුත් නිලධාරීන් බිහි කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධනය.
9. රැඳවි පරිපාලන කටයුතු වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව ඉටු කිරීම උදෙසා රැඳවියන්ගේ තොරතුරු කළමනාකරණ පද්ධතිය ස්ථාපනය කර ක්‍රියාත්මක කිරීම.

#### ප්‍රමුඛතා

බන්ධනාගාර ගත වන්නන්ට ආරක්ෂාව සැපයීම, රැකවරණය ලබාදීම හා පුනරුත්ථාපනය කිරීම.

#### 4.6.2 කාර්ය මණ්ඩල තොරතුරු -(2025.01.01 – 2025.09.30 දක්වා)

අනුමත තනතුරු සංඛ්‍යාව	වර්තමානයේ සේවයේ නියුතු සංඛ්‍යාව	අතිරික්ත සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
7,876	6,328	17	1,565

- ❖ වෛද්‍ය නිලධාරීන් 17 දෙනෙකු අතිරික්තව ඇති අතර, වෛද්‍ය නිලධාරීන්ගේ අනුමත සංඛ්‍යාව 82 දක්වා අනුමත කර ගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් කර ඇත.

#### 4.6.2.1 2025.01.01 – 2025.09.30 දක්වා නිලධාරීන් සම්බන්ධ පහත විස්තර

➤ බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීම.

තනතුරු නාමය	බඳවා ගැනීමට අනුමත සංඛ්‍යාව	කිවයුතු වෙනත් කරුණු
අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්	01	අමප/25/1421/802/004-VIII හා 2025.08.11 දිනැති
බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන)	01	
බන්ධනාගාර අධිකාරී (විශේෂ ශ්‍රේණිය)	06	

බන්ධනාගාර අධිකාරි	14	අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි.
සහකාර බන්ධනාගාර අධිකාරි (පිරිමි)	අභ්‍යන්තර - 02	
	බාහිර - 10	
සහකාර බන්ධනාගාර අධිකාරි (පුනරුත්ථාපන)	01	
බන්ධනාගාර නියාමක (පිරිමි)	විවෘත - 409	
	සීමිත - 22	
බන්ධනාගාර නියාමක (කාන්තා)	විවෘත - 70	
	සීමිත - 04	
සහකාර බන්ධනාගාර අධිකාරි (කාන්තා)	02	අමාත්‍ය මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් පත්කළ කමිටු නිර්දේශය පරිදි.
II පෙළ ජේලර් (පිරිමි)	120	
II පෙළ ජේලර් (කාන්තා)	15	
II පෙළ පුනරුත්ථාපන (පිරිමි)	22	
II පෙළ පුනරුත්ථාපන (කාන්තා)	06	
බන්ධනාගාර සැරයන් (පිරිමි)	197	
බන්ධනාගාර සැරයන් (කාන්තා)	09	

➤ බඳවා ගැනීම්.

තනතුරු නාමය	බඳවාගත්/ බඳවා ගැනීමට කටයුතු කර ඇති සංඛ්‍යාව	කිවයුතු වෙනත් කරුණු
II පෙළ ජේලර්	05	
II පෙළ ජේලර් (පිරිමි)	55	2025.08.29 දිනැති ගැසට් පත්‍රයේ පල කර ඇත.
II පෙළ ජේලර් (කාන්තා)	07	
II පෙළ ජේලර් (පිරිමි) - කුසලතාවය මත	28	අයදුම්පත් කැඳවා ඇත.
II පෙළ ජේලර් (කාන්තා) - කුසලතාවය මත	04	
II පෙළ පුනරුත්ථාපන (පිරිමි)	10	2025.08.29 දිනැති ගැසට් පත්‍රයේ පල කර ඇත.
II පෙළ පුනරුත්ථාපන (කාන්තා)	03	
II පෙළ පුනරුත්ථාපන (පිරිමි) - සීමිත	11	විභාග පැවැත්වීම සඳහා එකඟතාව ලබා ගැනීමට ලිපි ඉදිරිපත් කර ඇත.
II පෙළ පුනරුත්ථාපන (කාන්තා) - සීමිත	03	
II පෙළ පුනරුත්ථාපන (පිරිමි)	01	
බන්ධනාගාර නියාමක (පිරිමි) - විවෘත	409	අයදුම්පත් කැඳවා අවසන්කර ඇත.
බන්ධනාගාර නියාමක (කාන්තා) - විවෘත	70	
බන්ධනාගාර නියාමක (පිරිමි) - සීමිත	22	
බන්ධනාගාර නියාමක (කාන්තා) - සීමිත	04	

➤ උසස්වීම්.

තනතුරු නාමය	උසස්වීම් ලද සංඛ්‍යාව	කිවයුතු වෙනත් කරුණු
බන්ධනාගාර අධිකාරි	01	PSC/APP/07/1286/2018 හා 2025.05.02 දිනැති ලිපිය ප්‍රකාරව

සහකාර බන්ධනාගාර අධිකාරී	01	PSC/APP/08/5/106/2019 හා 2025.07.21 දිනැති ලිපිය ප්‍රකාරව
I පෙළ පුනරුත්ථාපන (පිරිමි)	03	2025.10.09 දින සම්මුඛ පරීක්ෂණය පවත්වා ඇත.
I පෙළ පුනරුත්ථාපන (කාන්තා)	01	
බන්ධනාගාර සැරයන් (පිරිමි) - ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතාවය මත	225	අයදුම්පත් කැඳවා ඇත.
බන්ධනාගාර සැරයන් (කාන්තා) - ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතාවය මත	12	
බන්ධනාගාර සැරයන් (පිරිමි) - ලිඛිත විභාගය මත	113	අයදුම්පත් කැඳවීමේ නිවේදනය අනුමැතිය සඳහා 2025.09.12 විභාග දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත.
බන්ධනාගාර සැරයන් (කාන්තා) - ලිඛිත විභාගය මත	06	

#### 4.6.3 2025.01.01 – 2025.09.30 දක්වා රැඳවී පරිපාලන තොරතුරු

##### 4.6.3.1 උසාවි මගින් කෙළින්ම ඇතුළත් වූ රැඳවී සංඛ්‍යාව - 2025.01.01 – 2025.08.30)

කෙළින්ම ඇතුළත් වූ රැඳවී සංඛ්‍යාව	පිරිමි	කාන්තා	එකතුව
උසාවි මගින් බන්ධනාගාර ගත කරන ලද සිර සංඛ්‍යාව	27,998	425	28,423
උසාවි මගින් බන්ධනාගාර ගත කරන ලද සැක සංඛ්‍යාව	91,102	4,686	95,788

##### 4.6.3.2 2025.09.30 වන දින අලුයම විවෘතයට අනුව රැඳවී සංඛ්‍යාව

සිරකරුවන්	පිරිමි	කාන්තා	එකතුව
මරණීය දණ්ඩනය නියම වූ ( දේශීය )	792	19	811
මරණීය දණ්ඩනය නියම වූ ( විදේශීය )	05	-	05
මරණීය දණ්ඩනය නියම වූ ( ත්‍රස්ත )	01	-	01
ජීවිතාන්ත සිරකරුවන් ( දේශීය )	214	24	238
ජීවිතාන්ත සිරකරුවන් ( විදේශීය )	63	07	70
ජීවිතාන්ත සිරකරුවන් ( ත්‍රස්ත )	03	-	03
සාමාන්‍ය සිරකරුවන් ( දේශීය )	8,416	161	8,577
සාමාන්‍ය සිරකරුවන් ( විදේශීය )	48	01	49
සාමාන්‍ය සිරකරුවන් ( ත්‍රස්ත )	01	-	01
තරුණ වරදකරුවන්	11	-	11
සමස්ත සිරකරුවන් සංඛ්‍යාව	9,554	212	9,766



සිරකරුවන් ( අභියාචනා )	පිරිමි	කාන්තා	එකතුව
මරණීය දණ්ඩනය නියම වූ ( දේශීය )	389	06	395
මරණීය දණ්ඩනය නියම වූ ( විදේශීය )	01	-	01
මරණීය දණ්ඩනය නියම වූ ( ත්‍රස්ත )	-	-	-
ජීවිතාන්ත සිරකරුවන් ( දේශීය )	80	04	84
ජීවිතාන්ත සිරකරුවන් ( විදේශීය )	01	-	01
ජීවිතාන්ත සිරකරුවන් ( ත්‍රස්ත )	03	-	03
සාමාන්‍ය සිරකරුවන් ( දේශීය )	312	08	320
සාමාන්‍ය සිරකරුවන් ( විදේශීය )	-	01	01
සාමාන්‍ය සිරකරුවන් ( ත්‍රස්ත )	-	-	-
සමස්ත අභියාචනා සිරකරුවන් සංඛ්‍යාව	786	19	805

සැකකරුවන්	පිරිමි	කාන්තා	එකතුව
සැකකරුවන් ( දේශීය )	23,201	1,262	24,463
සැකකරුවන් ( විදේශීය )	101	28	129
සැකකරුවන් ( ත්‍රස්ත )	39	-	39
සමස්ත සැකකරුවන් සංඛ්‍යාව	23,341	1,290	24,631

සමස්ත රැඳවී සංඛ්‍යාව	පිරිමි	කාන්තා	එකතුව
සියළුම සිරකරුවන්	10,340	231	10,571
සියළුම සැකකරුවන්	23,341	1,290	24,631
මුළු එකතුව	33,681	1,521	35,202

#### 4.6.3.3 සැම මසකම අවසන් දින අලුයම විවෘතයට අනුව රැඳවී සංඛ්‍යාව - 2025.01.01 – 2025.09.30 දක්වා

මාසය	සිර		සැක	
	පිරිමි	ගැහැණු	පිරිමි	ගැහැණු
ජනවාරි	9,392	206	18,309	1,036
පෙබරවාරි	9,392	212	18,957	1,014
මාර්තු	9,091	215	19,608	1,043
අප්‍රේල්	9,130	212	19,093	1,056
මැයි	9,059	199	19,975	1,059
ජූනි	9,700	209	21,919	1,116
ජූලි	10,077	213	21,854	1,157
අගෝස්තු	10,114	222	22,453	1,235
සැප්තැම්බර්	10,340	231	23,341	1,290
එකතුව	86,295	1,919	185,509	10,006

#### 4.6.3.4 රැඳවුම් භාරයේ සිට මිස ගිය සිර හා සැක සංඛ්‍යාව - 2025.01.01 – 2025.09.30 දක්වා

තේවාසිකයින්	පිරිමි	කාන්තා	එකතුව
සාමාන්‍ය සිරකරුවන්	62	1	63
ජීවිතාන්ත සිරකරුවන්	6	-	6
ම.ද.නි. සිරකරුවන්	19	-	19
සැකකරුවන්	95	4	99
එකතුව	182	5	187

#### 4.6.3.5 රැඳවුම් භාරයේ සිට පැනගිය /මිදී ගිය සිර හා සැක සංඛ්‍යාව - 2025.01.01 – 2025.09.30 දක්වා

##### ➤ අත්අඩංගුවෙන් පැනගිය සිරකරුවන් සංඛ්‍යාව-

ස්ථානය	සිරකරුවන් සංඛ්‍යාව
රෝහල් පරිශ්‍රයේදී	06
බන්ධනාගාරයේදී	09
ආරක්ෂණ අතරතුර	02
අධිකරණයෙන්	02
එකතුව	19

##### ➤ අත්අඩංගුවෙන් මිදීගිය සිරකරුවන් සංඛ්‍යාව -

ස්ථානය	සිරකරුවන් සංඛ්‍යාව
නිවාස නිවාඩු සිටියදී	01
කඳවුරු සේවයේ යෙදී සිටියදී	40
ග්‍රහණ වල යොදවා සිටියදී	44
එකතුව	85

##### ➤ අත්අඩංගුවෙන් පැනගිය සැකකරුවන් සංඛ්‍යාව

ස්ථානය	සිරකරුවන් සංඛ්‍යාව
රෝහල් පරිශ්‍රයේදී	18
බන්ධනාගාරයේදී	-
අධිකරණයේදී	12
ආරක්ෂණයේදී	05
එකතුව	35

##### ➤ අත්අඩංගුවෙන් පැන ගිය/ මිදී ගිය සිර හා සැක කරුවන් සංඛ්‍යාව:- 139

##### ➤ නැවත අත්අඩංගුවට පත් සංඛ්‍යාව: - 13

#### 4.6.3.6 නිදහස් කිරීම් - 2025.01.01 – 2025.09.30 දක්වා

නිදහස් කිරීම්	එකතුව
සමාන්‍ය සමාව	
ජාතික නිදහස් දිනය වෙනුවෙන් -	253
වෙසක් පොහොය දින වෙනුවෙන්-	353
පොසොන් පොහොය දින වෙනුවෙන් -	-
සිරකරු දිනය වෙනුවෙන් -	-
ජනාධිපති විශේෂ සමාව -	-

#### 4.6.3.7 2025.01.01 – 2025.09.30 දක්වා නිවාස නිවාඩු යවන ලද හා බලපත්‍ර මත මුදා හල නේවාසිකයින්

- නිවාස නිවාඩු යවන ලද සංඛ්‍යාව - 131

#### 4.6.4 සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය - (2025.01.01 -2025.09.30 දක්වා)

ව්‍යාපෘතිය	මුළු පිරිවැය ඇස්තමේන්තුව (TEC)(රු.මි.)	2024.12.31 දිනට සමුච්ඡික වියදම (රු.මි.)	2025ටවෙන්වූ ප්‍රතිපාදන (රු.මි.)	2025.09.30දින දක්වා වියදම (රු.මි.)	භෞතික ප්‍රගතිය
පල්ලේකැලේ බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීම - ගිවිසුම් අංක - 11,12,13	4363.6	2,535.07	450.00	63.12	ගිවිසුම් අංක - 11 – 100%
					ගිවිසුම් අංක - 12 – 70%
					ගිවිසුම් අංක - 13 – 1%
මහර බන්ධනාගාරයේ ගොඩනැගිලි ඉදිකිරීම	-	-	220.00	9.21	80%
වවුනියා බන්ධනාගාරයේ Barrack ඉදිකිරීම	10.00	4.139	10.00	4.87	100%
වවුනියා බන්ධනාගාරයේ Barrack සඳහා අවශ්‍ය වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම	10.00	2.734	10.00	1.37	100%

ව්‍යාපෘතිය	මුළු පිරිවැය ඇස්තමේන්තුව (TEC)(රු.මි.)	2024.12.31 දිනට සමුච්ඡික වියදම (රු.මි.)	2025ට වෙන්වූ ප්‍රතිපාදන (රු.මි.)	2025.09.30 දින දක්වා වියදම (රු.මි.)	භෞතික ප්‍රගතිය
පල්ලන්සේන (න.ව.වි.ම) නිරෝධායන මධ්‍යස්ථානයේ ගොඩනැගිලි ඉදිකිරීම	135.00	109.63 6	10.00	1.34	99%
වාරියපොල බන්ධනාගාරයේ මුර අවටාලය සහ වතුර ටැංකිය ඉදිකිරීම	9.99	-	10.00	1.33	95%
අනුරාධපුර බන්ධනාගාරයේ මුර අවටාල ඉදිකිරීම	5.51	0.273	10.00	2.24	98%
බදුල්ල බන්ධනාගාරයේ නිලධාරීන් සඳහා Barrack ඉදිකිරීම	9.90	-	10.00	-	5%
වාරියපොල බන්ධනාගාරයේ මුර අවටාලය ඉදිකිරීම	9.90	-	10.00	-	95%
පල්ලන්සේන බන්ධනාගාරයේ නිලධාරීන් සඳහා Barrack ඉදිකිරීම	9.80	-	10.00	-	5%
ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීමේ ගොඩනැගිල්ල ඉදිකිරීම	-	-	10.00	-	5%
කන්දෙවත්ත වැඩ කඳවුරේ හා වෙනත් බන්ධනාගාර ආයතනවල රැඳවියන්ගේ පුනරුත්ථාපන කටයුතු සඳහා අවශ්‍ය ගොඩනැගිලි පුනර්ථාපනය කිරීම.	-	-	10.00	-	25%
රැඳවියන් සඳහා අවශ්‍ය වැසිකිළි පහසුකම් වැඩිදියුණු කිරීම	1296.16	119.83	400.00	21.50	21%

ව්‍යාපෘතිය	මුළු පිරිවැය ඇස්තමේන්තුව (TEC)(රු.මි.)	2024.12.31 දිනට සමුච්ඡිත වියදම (රු.මි.)	2025 වෙත වූ ප්‍රතිපාදන (රු.මි.)	2025.09.30 දක්වා වියදම (රු.මි.)	හොඳින් ප්‍රගතිය
වීරවිල වැඩකළුරු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූ රැඳවියන් කෘෂි හා වෘත්තීය පුහුණුව මගින් පුනරුත්ථාපනය කිරීමට මධ්‍යස්ථානයක් ඉදිකිරීම	250.00	75.59	30.00	4.83	90%

#### 4.6.5 සැපයුම් හා සේවා ප්‍රගතිය - 2025.01.01 – 2025.09.30

වැය විෂය අංකය සහ නම	2025 වර්ෂයට ප්‍රතිපාදන (රු.මි.)	2025.09.30 දිනට වියදම (රු.මි.)	වියදම ප්‍රතිපාදන වල % ලෙස
2001 - ගොඩනැගිලි පුනරුත්ථාපනය	200.00	65.67	32.83%
2101 - වාහන මිලදී ගැනීම	1000.00	-	-
2002 - යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ අළුත්වැඩියාව	100.00	1.59	1.59%
2003 - වාහන වැඩි දියුණු කිරීම	120.00	47.98	39.98%
2102 ගෘහ භාණ්ඩ හා කාර්යාල උපකරණ මිලදී ගැනීම	1200.00	47.86	7%
2103 - යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම	150.00	19.51	13%

#### 4.6.6 මානව සම්පත් ධාරිතා වර්ධනය ( වැය විෂය අංකය - 2401 )- 2025.01.01 – 2025.09.30

ව්‍යාපෘතිය	2025 වර්ෂයට ප්‍රතිපාදන (රු.) මි	2025.09.30 දිනට වියදම (රු.) මි	පුහුණුව ලැබූ නිලධාරීන් සංඛ්‍යාව	වියදම ප්‍රතිපාදන වල % ලෙස
දේශීය හා විදේශීය පුහුණු	22.00	4.16	413	19

#### 4.6.7 රැඳවි වෘත්තීය පුහුණු වැඩසටහන් ( වැය විෂය අංකය - 08-2509 )

2025 වර්ෂයට ප්‍රතිපාදන (රු.මි)	2025.09.30 දිනට වියදම (රු.මි)	නිමාකළ පුහුණු වැඩසටහන් සංඛ්‍යාව	සහභාගී වූ නේවාසිකයින් සංඛ්‍යාව	වියදම ප්‍රතිපාදන වල % ලෙස
10.00	3.89	125	4697	38.89

#### 4.6.8 රැඳවියන්ගේ කුසලතා සංවර්ධනය ( වැය විෂය අංකය - 16-2509 )

2025 වර්ෂයට ප්‍රතිපාදන (රු.මි)	2025.09.30 දිනට වියදම (රු.මි)	ආරම්භ කර ඇති පුහුණු වැඩසටහන් සංඛ්‍යාව	සහභාගී වූ නේවාසිකයින් සංඛ්‍යාව	වියදම ප්‍රතිපාදන වල % ලෙස
100.00	1.56	84	3054	1.56

➤ බලපත්‍ර මත නිදහස්වූ සංඛ්‍යාව - 60

**4.6.9 බන්ධනාගාර තොරතුරු සන්නිවේදන තාක්ෂණ අංශය විසින් 2025.01.01 දින සිට 2025.09.30 දක්වා සිදු කර ඇති වැඩ සටහන්**

ව්‍යාපෘතිය	2025 වර්ෂයට ප්‍රතිපාදන (රු.මි)	2025.09.30 දිනට වියදම (රු.මි)	වියදම ප්‍රතිපාදන වල % ලෙස
මෘදුකාංග සංවර්ධනය	105.00	-	-

**4.6.10 කෘෂිකාර්මික හා කාර්මික අත්තිකාරම් ගිණුම**

2025 වර්ෂයට අදාළ සීමා (රු.මි.)	2025.09.30 දිනට වියදම (රු.මි.)	2025.09.30 දිනට ආදායම (රු.මි.)
උපරිම වියදම් සීමාව - 250	114.65	-
අවම ලැබීම් සීමාව - 275	-	269.39

**4.6.11 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය**

විස්තරය	2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2025.09.30 දිනට වියදම (රු.මි)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
පුනරාවර්තන	15,773.00	10,170.00	64%
ප්‍රාග්ධන	4,607.00	341.00	7%
එකතුව	20,340.00	10,511.00	51%



## 4.7 ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව

### 4.7.1 හැඳින්වීම

1999 වසරේදී අධිකරණ අමාත්‍යාංශය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාව තුළ ප්‍රජා විශෝධන ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. 1999 අංක 46 දරන ප්‍රජා විශෝධන පනත යටතේ අධිකරණ 3කින් ආරම්භවූ නියමු ව්‍යාපෘතිය මේ වන විට දිවයින පුරා සංචාරක අධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණ 125ක ක්‍රියාත්මක වේ. සුළු වරදකරුවන් ප්‍රජා විශෝධන ක්‍රියාවලියට යොමු කිරීම තුළින් අධික බන්ධනාගාර තදබදය අඩු කිරීම හා එමගින් වරදකරුවන් නඩත්තුව සඳහා වැයවන අධික වියදම අවම කිරීම, සුළු වරදකරුවන් බන්ධනාගාර ගත කිරීම තුළින් සංවිධානාත්මක අපරාධකරුවන් බවට පත්වීමේ ඉඩකඩ වැළැක්වීම හා ඔවුන් වඩාත් ඵලදායී පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීම සිදු වේ.

අධිකරණයේ සුළු වරදකරුවකු වූ පුද්ගලයෙකුට ප්‍රජා විශෝධන ආඥාවක් ලබාදීම තුළින් අපේක්ෂා කරනුයේ ප්‍රජාව තුළම තබා ඔහුගේ වරදකාරී චර්යා රටාවෙන් මුදවා, යහපත් පුරවැසියකු බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමයි. මේ සඳහා මහේස්ත්‍රාත් අධිකරණවල පිහිටුවා ඇති ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලට අනුයුක්ත දෙපාර්තමේන්තු නිලධාරීන් හා සංවර්ධන නිලධාරී (ප්‍රජා විශෝධන) විසින් විවිධ විශෝධන හා සමාජ සංවර්ධන වැඩසටහන් සිදුකරනු ලැබේ. එම වැඩසටහන් අතර අධීක්ෂණය, උපදේශණය, මත් නිවාරණ ප්‍රතිකාර, පෞරුෂත්ව හා ආකල්ප සංවර්ධන වැඩසටහන්, අධ්‍යාපන සංවර්ධන වැඩසටහන්, වෘත්තීය පුහුණු වැඩසටහන්, සෞන්දර්ය හා ශාරීරික සුවතා හා ක්‍රීඩා වැඩසටහන් වේ. නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නියෝගලාභියා නිවැරදි මගට යොමුකිරීම දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි.

තවද විශෝධන ක්‍රියාවලිය අවසන් කරන ලද පුද්ගලයින් පිළිබඳව පසු විපරම් කිරීම ද ප්‍රජා විශෝධන නිලධාරී, වැඩ පරීක්ෂක නිලධාරීන්ට අමතරව දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවය කරන මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්ත සංවර්ධන නිලධාරීන් විසින් සිදු කෙරේ.

#### 4.7.1.1 දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ප්‍රධාන කාර්යයන්

1. මහේස්ත්‍රාත් අධිකරණ මගින් සුළු වැරදිකරුවන් වූ පුද්ගලයින් ප්‍රජා පාදක විශෝධන නියෝග සඳහා ඇතුළත් කිරීම.
2. ආඥාලාභීන්ගේ මානසික සෞඛ්‍යය වර්ධනය සඳහා උපදේශන වැඩසටහන් සංවිධානය කිරීම.
3. ආඥාලාභීන් මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී මත්පැන් සඳහා ඇබ්බැහිවූවන්, එම ඇබ්බැහිතාවයෙන් මුදවා ගැනීම සඳහා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කිරීම.
4. ආඥාලාභීන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම.
5. ආකල්ප හා පෞරුෂ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
6. ආඥාලාභීන්ගේ විශේෂ හැකියාවන් හා ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
7. ආඥාලාභීන්ගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම සඳහා විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

#### 4.7.2 2025.01.01 දින සිට 2025.09.30 දක්වා කාලය තුළ බඳවා ගැනීම් පිළිබඳ විස්තර

තනතුර	බඳවා ගැනීමට අනුමැතිය ලද තනතුරු සංඛ්‍යාව	බඳවා ගැනීමේ ප්‍රගතිය
ජ්‍යෙෂ්ඨ ප්‍රජා විශේෂඥ නිලධාරී	1	-
ප්‍රජා විශේෂඥ නිලධාරී	13	විවෘත තනතුරු 08 බඳවා ගැනීම් සඳහා සම්මුඛ පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබා ගත් අයදුම්කරුවන් 20 ගේ සහතික පත් පරීක්ෂා කිරීම සඳහා සහතික පත් නිකුත් කළ ආයතන වෙත යොමු කර ඇත.
	3	ඉහත තනතුරු 13 බඳවා ගැනීම් අවසන් වූ පසු නැවත ගැසට් කර මෙම තනතුරු 03 සඳහා බඳවා ගැනීම් කටයුතු සිදු කරනු ලැබේ.
වැඩ පරීක්ෂක	13	2025.10.10 දින පල කිරීමට නියමිත ගැසට් පත්‍රයේ බඳවා ගැනීමේ නිවේදනය ප්‍රසිද්ධ කිරීමට රජයේ මුද්‍රණාලය වෙත භාර දී ඇත.

#### 4.7.3 කාර්ය මණ්ඩල දේශීය පුහුණුවීම් විස්තර -2025.01.01 -2025.09.30

පුහුණු විස්තර	වාර්ෂික ඉලක්කය	2025.01.01 සිට 2025.09.30 දක්වා පුහුණු කළ නිලධාරීන් සංඛ්‍යාව
ආකල්ප හා පෞර්ෂත්ව සංවර්ධන පුහුණු වැඩසටහන (ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන්)	නිලධාරීන් 50	-
නිර්මාණාත්මක මනෝ විකිත්සක (Creative Psycho Therapy) සහ යෝගා පුහුණු කණ්ඩායම් ක්‍රියාකාරකම් (වයඹ/උතුරු මැද/දකුණ පළාත්වල සං.නි.)	නිලධාරීන් 180	නිලධාරීන් 41
පරිගණක සාක්ෂරතාවය පිළිබඳ පුහුණු වැඩසටහන (බස්නාහිර, උතුරුමැද, උතුර, නැගෙනහිර පළාත්වල හා ප්‍රධාන කාර්යාලයේ තෝරාගත් නිලධාරීන්)	නිලධාරීන් 65	නිලධාරීන් 42
මත්ද්‍රව්‍ය දුර්භාවිත අභ්‍යාලාභීන් සඳහා සාක්ෂි පාදක ප්‍රතිකාර සහ නිවාරණ ක්‍රම පිළිබඳ පුහුණු වැඩසටහන්(වයඹ, උතුරු මැද, බස්නාහිර, ප්‍රජා විශේෂඥ නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ වැඩ පරීක්ෂකවරුන්)	නිලධාරීන් 200	නිලධාරීන් 278
නාට්‍යානුසාරයෙන් ප්‍රතිකාරාත්මක ක්‍රමවේදය යටතේ පුහුණුකරුවන් පුහුණු කිරීම (පළාත් 09 හි තෝරාගත් නිලධාරීන් (සංවර්ධන නිලධාරීන්/වැඩපරීක්ෂකවරුන්))	නිලධාරීන් 90	නිලධාරීන් 225
ප්‍රජා විශේෂඥ ක්‍රියාවලිය සහ එහි නව ප්‍රවණතා පිළිබඳ පුහුණු වැඩසටහන (නැගෙනහිර පළාතේ ප්‍රජා විශේෂඥ නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ වැඩ පරීක්ෂකවරුන්)	නිලධාරීන් 85	නිලධාරීන් 45

12 පියවර පුහුණු වැඩසටහන -මත්ද්‍රව්‍ය භාවිතා කරන්නවුන් ඉන් මුදවා ගැනීමට (පළාත් 09 යම වැඩ පරීක්ෂකවරුන්)	නිලධාරීන් 115	නිලධාරීන් 74
නිලධාරීන්ගේ විෂයානුබද්ධ දැනුම සංවර්ධනය (පශ්චාත් උපාධි/ඩිප්ලෝමා)	-	නිලධාරීන් 6
වෙනත් පුහුණු වැඩසටහන් - නවක නිලධාරී පුහුණු (පළාත් 09 යෙහිම නිලධාරීන්)	-	නිලධාරීන් 515

#### 4.7.4 2025.01.01 සිට 2025.09.30 තුළ කාර්යසාධනය

##### 4.7.4.1 ලබාගත් ආඥාලාභීන් සංඛ්‍යාව- පළාත් අනුව

පළාත	වාර්ෂික ඉල්කකය	නියෝග ලැබූ ආඥාලාභීන් සංඛ්‍යාව (2025.01.01-2025.09.30)	ප්‍රගතිය ප්‍රතිශතයක් ලෙස (%)
බස්නාහිර	4,200	4,696	100
මායාම	1,200	936	78
ඌව	1,200	803	66.9
දකුණ	1,800	1,726	95.8
සබරගමුව	1,500	1,229	81.9
නැගෙනහිර	1,400	1,185	84.6
වයඹ	1,800	1,427	79.2
උතුරු මැද	800	449	56.1
උතුර	2,100	1,830	87.1
එකතුව	16,000	14,281	89.2

##### 4.7.4.2 විශේෂිත ආඥා පිළිබඳ තොරතුරු (2025.01.01-2025.09.30 දක්වා)

වාර්ෂික ඉල්කකය	2025.09.30 වන විට ඉල්කකය	ලබාගත් ආඥා සංඛ්‍යාව	සාර්ථකව විශේෂිත කරන ලද ප්‍රමාණය	කඩ කරන ලද ආඥා ප්‍රමාණය	දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ආඥා ප්‍රමාණය
16,000	10,672	14,281	4,578	1,886	7,817
		100%	32%	13%	55%

##### 4.7.4.3 පසුගිය වර්ෂවල නියෝග ලැබී එම වසරවලදී නියෝග සම්පූර්ණ කිරීමට නොහැකි වූ 2025 වර්ෂයේ කටයුතු කරන නියෝග පිළිබඳ විස්තර (2018-2024)

ලබාගත් ආඥා සංඛ්‍යාව (2024.12.31 න් ඉදිරියට ගෙන ආ සංඛ්‍යාව)	2025.09.30 වන විට සාර්ථකව විශේෂිත කරන ලද ප්‍රමාණය	2025.09.30 වන විට කඩ කර ඇති ආඥා ප්‍රමාණය	2025.09.30 වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ආඥා ප්‍රමාණය
8,407	4,287	1,741	2,379
100%	51%	21%	28%

#### 4.7.4.4 2025 වර්ෂයේ ක්‍රියාත්මක සියලු විශේෂිත ආඥා පිළිබඳ තොරතුරු

වර්ෂය	සාර්ථකව විශේෂිත කරන ලද ප්‍රමාණය	කඩ කරන ලද ආඥා ප්‍රමාණය	ක්‍රියාත්මක වෙමින් පවතින නියෝග	එකතුව
2025	4,578	1,886	7,817	14,281
2025 ට පෙර වර්ෂ	4,287	1,741	2,379	8,407
එකතුව	8,865	3,627	10,196	22,688

#### 4.7.4.5 අවසන් නොවූ නියෝග පිළිබඳව පළාත් සාරාංශය (2025 වර්ෂයට ගෙන එන ලද ප්‍රමාණය )- 2025.09.30 දිනට ප්‍රගතිය

2025.01.01 දිනට ඉදිරියට ගෙන ආ නියෝග පිළිබඳ තොරතුරු		2025.09.30 දිනට ප්‍රගතිය		
පළාත	2025 වර්ෂයට ගෙන එන ලද සංඛ්‍යාව	අවසන් කර ඇති සංඛ්‍යාව	කඩ කර ඇති සංඛ්‍යාව	ඉතිරිව ඇති නියෝග සංඛ්‍යාව
බස්නාහිර	1,755	759	818	178
මායිම	707	461	160	86
ඌව	1,149	632	90	427
දකුණ	900	506	82	312
සබරගමුව	490	302	108	80
නැගෙනහිර	623	340	14	269
වයඹ	504	375	93	36
උතුරු මැද	414	254	65	95
උතුර	1,865	658	311	896
එකතුව	8,407	4,287	1,741	2,379

#### 4.7.5 ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නියෝග ලැබූ පුද්ගලයින් සඳහා නේවාසික විශේෂිත මධ්‍යස්ථානයක් පිහිටුවීම

නේවාසික විශේෂිත මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා කැකිරාව මැදවැව විදුහල පිහිටි ඉඩම් කොටස ( හෙක්ටයාර 1.3289) දෙපාර්තමේන්තුව වෙත පවරා ඇත.

නේවාසික විශේෂිත මධ්‍යස්ථානය පිහිටුවීමට අදාළ ව්‍යාපෘති යෝජනාව ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර අනුමැතියද ලබාගෙන ඇති අතර ඉදිරි වැඩ කටයුතු සිදු කරමින් පවතී.

ආඥාලාභී ජීවනෝපාය සංවර්ධන, ආර්ථික, සමාජීය සවිබලගැන්වීම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම  
දෙපාර්තමේන්තු අරමුදල් මගින් ස්වයං රැකියා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වාර්ෂික ඉලක්කය ව්‍යාපෘති 100ක් වන අතර 2025.09.30 දිනට ව්‍යාපෘති 73ක් සිදු කර ඇත.

#### 4.7.6 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2025 වර්ෂයට ප්‍රතිපාදන (රු.මි.)	2025.09.30 දිනට වියදම (රු.මි.)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
පුනරාවර්තන වියදම්	780.50	585.36	75%
ප්‍රාග්ධන වියදම්	24.00	6.58	27%
එකතුව	804.50	591.95	73%

### 4.8 රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව

#### 4.8.1 හැඳින්වීම

1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනත ක්‍රියාත්මක කිරීමේ ආයතනය ලෙස 1956.10.01 දින රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලදී. 1987 - 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ 1988-16 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව සිංහල හා දෙමළ භාෂා දෙකම ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ලෙසත්, ඉංග්‍රීසි සන්ධාන භාෂාව ලෙසත් නම් කෙරිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වන පරිච්ඡේදයේ 18 හා 19 වන ව්‍යවස්ථාවල සඳහන් වන පරිදි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සලසන්නා ලෙස ඉහත සඳහන් භාෂා තුනට අදාළව පුළුල් වූ ක්‍රියාවලියක් මෙම දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලැබේ.

මහජනතාවට තමන් කැමති භාෂාවකින් සේවාව ලබා දීම තහවුරු කිරීම පිණිස මෙම දෙපාර්තමේන්තුවේ විෂය පථය ගොඩනඟාගෙන ඇත. එහිදී පරිවර්තන කටයුතු රජයට සපයාදීමත්, රාජ්‍ය සේවකයන්ගේ භාෂා නිපුණතා වැඩිදියුණු කිරීමත්, රාජ්‍ය නිලධාරීන්ගේ භාෂා ප්‍රවීණතා ඇගයුම්කරු ලෙසත්, පාරිභාෂික පදමාලා සකස් කිරීමත්, භාෂා පෙළ පොත් සහ ශබ්ද කෝෂ සම්පාදනය කිරීමත්, භාෂා හැකියාවෙන් යුත් සමාජයක් ගොඩ නැගීම සඳහා භාෂා ප්‍රවර්ධන වැඩසටහන් සැලසුම් කිරීමත්, නවීන තාක්ෂණය ඔස්සේ කාර්යයන් වඩා පහසුවෙන් සපුරා ගැනීම සඳහා අවස්ථාව සලසාදීමත්, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබයි.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" රජයේ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළව ශ්‍රී ලාංකේය ජාතියක් විශ්වීය පුරවැසියෙක් සංකල්පය යටතේ “සියලු පුරවැසියන්ට තම භාෂාවෙන් සේවා ලබා ගැනීමට හැකිවන පරිදි ජාතික භාෂා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම” සහ “ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර භාෂා බාධක අවම කිරීම සඳහා රාජ්‍ය ආයතන සහ පොදු ස්ථානවල කෘත්‍රිම බුද්ධිය (AI) මගින් බල ගැන්වෙන බහුභාෂා සන්නිවේදන පද්ධති ස්ථාපිත කිරීම පිළිබඳ පර්යේෂණ පැවැත්වීම” මූලික කරගෙන මෙම දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇත. වර්තමානයේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ පාලනය වන මෙම ආයතනයෙහි ප්‍රධාන තනතුර රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් විසින් හොබවනු ලැබේ.

- දැක්ම

“සහජීවනයෙන් පිරිපුන් සාමකාමී ත්‍රෛභාෂික සමාජයක්”

- මෙහෙවර

ජනවාර්ගික සමගිය හා සාමය අරමුණු කරගත් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම සඳහා පහසුකම් සැලසීම හා සම්බන්ධීකරණය

- අරමුණ

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ප්‍රවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

#### 4.8.1.1 දෙපාර්තමේන්තුව මගින් ඉටුකරන ප්‍රධාන කාර්යයන්

1. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල පරිවර්තන කාර්යයන් ඉටුකිරීම. (සිංහල, දෙමළ, ඉංග්‍රීසි )
2. විවිධ විෂයයන් සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි පාරිභාෂික පදමාලා සම්පාදනය කිරීම.
3. ජාතික භාෂා සුදුසුකම් ඇගයීමේ පරීක්ෂණය (NLQ) පැවැත්වීම.
4. රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබාගැනීමට නියමිත රාජ්‍ය නිලධාරීන් සඳහා රා.ප.චක්‍රලේඛ 18/2020 අනුව සිංහල සහ දෙමළ භාෂා පාඨමාලා දිවයින පුරා පැවැත්වීම.
5. රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබා ගැනීමට නියමිත අර්ධ රාජ්‍ය නිලධාරීන් සඳහා කළමනාකරන සේවා චක්‍රලේඛ 1/2023 අනුව සිංහල සහ දෙමළ භාෂා පාඨමාලා දිවයින පුරා පැවැත්වීම.
6. නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ඇතුළු විදේශ භාෂා ඉගැන්වීම හා විභාග පැවැත්වීම.
7. රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබා ගැනීම සඳහා මෙන්ම භාෂා ප්‍රවර්ධනය සඳහා දෙපාර්තමේන්තු ප්‍රකාශන, ආධාරක ග්‍රන්ථ හා සංයුක්ත තැටි සම්පාදනය කිරීම හා අලෙවි කිරීම.
8. දෙපාර්තමේන්තු මෙන්ම බාහිර ආයතනවල කාර්ය මණ්ඩල සඳහා බඳවා ගැනීමේ සහ භාෂා ප්‍රවීණතා විභාග පැවැත්වීමට අදාළව ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, පිළිතුරු පත් ඇගයීම, විභාගයට අදාළ කටයුතු සංවිධානය කිරීම.
9. බාහිර ආයතනවල ඉල්ලීම පරිදි භාෂා පංති පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම.
10. විශ්වවිද්‍යාල හා පිළිගත් අධ්‍යාපනික ආයතනවල භාෂා පරිවර්තන පාඨමාලා හදාරන්නන්ට ප්‍රායෝගික පුහුණුව ලබාදීම.
11. මහජනතාව තුළ ජාතික භාෂා සම්බන්ධව ආකල්ප වශයෙන් සාධනීය තත්ත්වයක් ඇති කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම .

#### 4.8.2 2025.01.01 සිට 2025.09.30 දක්වා බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීම, බඳවා ගැනීම, උසස් වීම් පිළිබඳ තොරතුරු

අ/අ	තනතුරු නාමය	තනතුරු සංඛ්‍යාව	අනුමැතිය ලද දිනය	වෙනත් තොරතුරු සහ වර්තමාන තත්ත්වය
01	රාජ්‍ය භාෂා කොමසාරිස් (දෙපාර්තමේන්තුගත) ,සහකාර කොමසාරිස් (දෙපාර්තමේන්තුගත )	02	2025.08.21 දිනැති ලිපියෙන් 2025.08.11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙම තනතුරු බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇත	බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනයන්ට යටත්ව රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ අනුමැතිය ලැබී ඇත.
02	භාෂා අධිකාරි (පරිවර්තන )- දෙපාර්තමේන්තුගත	03	මෙම බඳවා ගැනීමේ පටිපාටිය අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කර ඇති අතර එය රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කිරීම සඳහා වැඩිදුර තොරතුරු විමසා ඇත. ඊට අදාළ තොරතුරු සකස් කරමින් පවතී.	මෙහි තනතුරු නාමය භාෂා පරිවර්තන අධිකාරි (සිංහල-ඉංග්‍රීසි හා දෙමළ - ඉංග්‍රීසි හා සිංහල - දෙමළ ) ලෙස වෙන් වෙන් වශයෙන් සංශෝධනය කිරීමට ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශයෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. (2025.02.25 /EST - 2/03/REC/6414)
03	භාෂා අධිකාරි (දෙපාර්තමේන්තුගත)	08		



04	භාෂා පරිවර්තක (දෙපාර්තමේන්තුගත)	17		තනතුරු 17 ක් බඳවා ගැනීමට අදාළව 2025.09.26 දිනැතිව ගැසට් නිවේදනය පළ කර ඇත. (2025.10.28 දින අයදුම්පත් භාර ගැනීම අවසන් වේ) 2025 නොවැම්බර් මස විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
05	තාක්ෂණ සහායක (දෙපාර්තමේන්තුගත)	01		රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අනුමැතිය ලබා ගැනීම සඳහා බඳවා ගැනීමේ පටිපාටිය යොමු කර ඇත. (2025.08.29)
<b>උසස් කිරීමේ පටිපාටිය</b>				
06	යතුරු ලේඛකා (දෙමළ)- (දෙපාර්තමේන්තුගත)	01		ජනාධිපති කාර්යාලීය සෘජු පත්වීම්ලාභී නිලධාරීන් රජයේ තනතුරුවලට පත්කිරීමට අදාළව උසස් කිරීමේ පටිපාටිය සකස් කිරීම සඳහා 2025.04.23 දිනැතිව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් ලිපියක් යොමු කර ඇත. ඒ අනුව මෙම තනතුරු නාමය අනුමත කිරීමට මු.රේ 71 කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

#### 4.8.3 කාර්ය මණ්ඩලය සඳහා ලබාදුන් දේශීය විදේශීය පුහුණුවීම් විස්තර

වැඩසටහන් සංඛ්‍යාව	පුහුණු කරන ලද සේවක සංඛ්‍යාව	සමස්ත ආයෝජනය (රු.)
17	31	374,500.00

#### 4.8.4 2025.01.01 සිට 2025.09.30 තුළ කාර්යසාධනය

➤ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම (1703)

ප්‍රමුඛතා ක්ෂේත්‍රය	වෙන් වූ ප්‍රතිපාදන (රු.මි)	2025.09.30 දිනට සත්‍ය වියදම (රු.මි)	2025.09.30 දිනට භෞතික ප්‍රගතිය %
1. රජයේ නිල භාෂා පරිවර්තකයා වශයෙන් කාර්යක්ෂම පරිවර්තන සේවයක් සැපයීම තහවුරු කිරීම.	2.75	1.22	16%
2. පදමාලා සම්පාදනයේ නිල හිමිකරු ලෙස ද්විභාෂාවෙන් / ත්‍රිභාෂාවෙන් පදමාලා සම්පාදනය කිරීම.	0.6	0.15	70%
3. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රයෙන් කැමති භාෂාවකින් සේවය ලබා ගැනීමට මහජනයා සතු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා රාජ්‍ය සේවකයින්ගේ භාෂා ප්‍රවීණතාව ඉහළ නැංවීම	41.26	14.09	59%
4. ජාතික භාෂා ප්‍රවර්ධනය, ඉගෙනීම සහ භාවිතය සඳහා නවීණ තාක්ෂණය උපයෝගී කරගනිමින් පහසුකම් සැපයීම.	5.39	1.04	81%
<b>එකතුව</b>	<b>50.00</b>	<b>16.50</b>	<b>64%</b>

#### 4.8.5 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2025.09.30 දිනට වියදම (රු.මි)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
පුනරාවර්තන වියදම්	211.00	109.38	51.84%
ප්‍රාග්ධන වියදම්	13.00	4.03	31.03%
එකතුව	224.00	113.41	50.63%

### 4.9 සමට් මණ්ඩල කොමිෂන් සභාව

#### 4.9.1 හැඳින්වීම

- සමට් මණ්ඩල කොමිෂන් සභාව 1988 අංක 72 දරන සමට් මණ්ඩල පනත මගින් ස්ථාපිත කර ඇත.
- අධිකරණ ක්‍රියාවලිය පහසු කිරීමේ අරමුණින් සුළු ආරවුල් නිරවුල් කිරීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස සමට් මණ්ඩල යාන්ත්‍රණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වේ.
- ස්වකීය ආරවුල් විසඳීමේ පහසු හා අඩු වියදම් යාන්ත්‍රණයක් ලෙස සමට් මණ්ඩල ක්‍රමවේදය කෙරෙහි ප්‍රජාව නැඹුරුවීමත් සමග වසරකට ලක්ෂ දෙකකට ආසන්න ආරවුල් ප්‍රමාණයක් සමට් මණ්ඩල වෙත යොමු වේ.

#### දැක්ම

සමට්කරණය තුළින් සංහිදියාව සහ සමාජ සහජීවනය

#### මෙහෙවර

ශ්‍රී ලාංකික ප්‍රජාව හා සබැඳි කාර්යක්ෂම ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රමවේදයක් දිවයින පුරා ප්‍රචලිත කිරීම

#### අරමුණ

සමට්කරණ ක්‍රියාවලිය මගින් ආරවුල්වලට මැදිව සිටින පාර්ශව හෝ ඇතැම් අවස්ථාවලදී අධිකරණය විසින් යොමු කරනු ලබන ආරවුල් නිරාකරණය කිරීම සඳහා බලය පැවරී ඇති සමට් මණ්ඩලය සංස්ථාගත කිරීම සඳහා අවශ්‍ය නෛතික විධිවිධාන සැලසීම.

#### 4.9.1.1 සමට්කරණ වැඩසටහනේ ආයතනික රාමුව හා කාර්යභාරය

ආයතනික වශයෙන් සමට් මණ්ඩල කොමිෂන් සභාවෙහි තීරණ ක්‍රියාත්මක කිරීම, මූල්‍යමය හා පරිපාලනමය කටයුතු සහ නීති සම්පාදනය අධිකරණ අමාත්‍යාංශය මගින් සිදුකරනු ලබන අතර සභාපති ඇතුළු සාමාජිකයින් පස්දෙනෙකුගෙන් සමන්විත වන සමට් මණ්ඩල කොමිෂන් සභාවෙන් සමට්කරුවන් පත්කිරීම, මාරු කිරීම, සේවයෙන් ඉවත් කිරීම, විනය පාලනය සහ අධීක්ෂණය යන කාර්යයන් සිදු කරනු ලබයි.

එමෙන්ම සමට් මණ්ඩල කොමිෂන් සභාවේ ආයතනික කටයුතු සඳහා ප්‍රධාන කාර්යාලය තුළ මෙන්ම දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ලේකම්, සහකාර ලේකම්, පරිපාලන නිලධාරී ඇතුළුව සමට් පුහුණු නිලධාරීන්, සමට් වැඩසටහන් නිලධාරීන්, සමට් සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන් සහ කාර්යාල කාර්ය සහායක නිලධාරීන් 377ක් අනුයුක්තව කටයුතු කරයි. මෙහිදී සමට් මණ්ඩල ක්‍රියාදාමය ප්‍රවර්ධනය කිරීම, අධීක්ෂණය කිරීම හා පුහුණු කිරීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් සමට් පුහුණු නිලධාරීන් 20 දෙනෙකු හා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සමට් වැඩසටහන් නිලධාරීන් 28 දෙනෙකු, සමට් සංවර්ධන නිලධාරීන් 311 දෙනෙකු පත්කර ඇති අතර ඔවුන් විසින් නිරතුරුවම ප්‍රජා දැනුවත් කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ

වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීමට අමතරව සමප්තකරුවන්ගේ දැනුම යාවත්කාලීන කිරීම පිණිස පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මීට අමතරව මේ වන විට පාසල් සිසුන් අතර ඇතිවන ආරවුල් පාසල් පද්ධතිය තුළින්ම විසඳා ගැනීම සඳහා පාසල් සමප්තකරණ ඒකක පිහිටුවීමට ද කටයුතු කරමින් පවතී.

සමප් මණ්ඩල කොමිෂන් සභාවේ ක්‍රියාකාරී සැලැස්ම අනුව ප්‍රධාන වශයෙන්ම සිදු කිරීමට නියමිත ප්‍රධාන කාර්යයන් ලෙස ධුර කාලය අවසන් සමප් මූල මණ්ඩල ගැසට් කිරීම, සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම, පුහුණු වැඩමුළු පැවැත්වීම හා සමප්තකරුවන් පත්කිරීම ද සමප්තකරණය පිළිබඳව ප්‍රජා දැනුවත් කිරීම ද දක්වා ඇත.

#### 4.9.2 ප්‍රගතිය

##### I. ප්‍රජා සමප් මූල මණ්ඩල

දිස්ත්‍රික්ක 25 තුළම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ප්‍රජා සමප් මූල මණ්ඩල 329ක් දැනට ක්‍රියාත්මක වේ (ප්‍රජා සමප්තකරුවන් 8500ක් පමණ).

තවද අංක 12811 සහ 2013.05.17 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය සහ අංක 2147/28 සහ 2019.10.29 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මූලනිව්, නුවරඑළිය, ගාල්ල හා රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයන්ට අදාළව පවත්නා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංශෝධනය කරමින් ස්ථාපනය කරන ලද නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද සමප් මණ්ඩල ප්‍රදේශ ලෙස ප්‍රකාශයට කරන ලදී. එම නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන කල්තොට, වදුරඹ, මාදම්පාගම, රත්ගම, වැලිමය, නෝර්වුඩ්, තලවාකැල්, නිල්දණ්ඩාහින්න සහ කොත්මලේ(බටහිර) යන කොට්ඨාස 09න් වදුරඹ සමප් මූල මණ්ඩලය සඳහා මේ වන විට පත් වීම් ලබා දී ඇත. ඉතිරි කොට්ඨාස 08හි ද ප්‍රජා සමප් මූල මණ්ඩල පිහිටුවීමට අදාළ ඉදිරි කටයුතු සිදු කරමින් පවතී. ප්‍රජා සමප් මූල මණ්ඩල සඳහා බඳවා ගැනීමේදී දැනට සේවය කරන සමප්තකරුවරුන් හැර නවක නාමයෝජිතයින්ගේ අවම වයස අවුරුදු 35 ඉක්මවා තිබිය යුතු අතර අ.පො.ස. (සා.පෙළ) සමත්වී තිබීම හෝ ඊට සමාන අධ්‍යාපන සුදුසුකමක් සපුරා තිබිය යුතුය.

##### II. විශේෂ (ඉඩම්) සමප් මූල මණ්ඩල

අප රට තුළ රාජ්‍ය හා පෞද්ගලික ඉඩම් පදනම් කරගත් ඉඩම් ආරවුල් සැලකිය යුතු ප්‍රමාණයක් හටගෙන ඇති බැවින් මෙම ඉඩම් ආරවුල් කෙරෙහි උපායමාර්ගිකව අවධානය යොමු කිරීමටත්, සුහද නිරාකරණයක් කරා යාම පහසු කිරීමටත්, අධිකරණ අමාත්‍යාංශය විශේෂ සමප් මණ්ඩල (ඉඩම්) දිපව්‍යාප්තව ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත. මෙය 2003 අංක 21 දරණ විශේෂ සමප් මණ්ඩල පනත යටතේ දිස්ත්‍රික් මට්ටමෙන් ස්ථාපනය කර ඇත.

ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්ක 16ක් තුළ දිස්ත්‍රික් මට්ටමින් මණ්ඩල 16ක් දැනට ක්‍රියාත්මක වේ (දිස්ත්‍රික් මට්ටමින් සමප්තකරුවන් 473). කලුතර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, කෑගල්ල, පුත්තලම, බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්කවල නව විශේෂ (ඉඩම්) සමප් මූල මණ්ඩල 09ක් ස්ථාපනය කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා මේ වන විට අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකරමින් පවතී.

මෙහිදී සමප්තකරුවෙකු ලෙස පත්කිරීමට සුදුසුකම් ලබන තැනැත්තෙකු වයස අවුරුදු 35ට වැඩි හා අවුරුදු 70ට අඩු විය යුතු අතර, යම් ලිඛිත නීතියක් මගින් හෝ යම් ලිඛිත නීතියක් යටතේ පිහිටුවන ලද පිළිගත් වෘත්තීය ආයතනයකින් ලබාගත් වෘත්තීය සුදුසුකම් සහිතව රාජ්‍ය සේවයේ නිලධාරියෙකු වශයෙන් සේවය කර ඇති හෝ සේවය කරමින් සිටින තැනැත්තෙකු විය යුතුය.

මීට අමතරව, 2003 අංක 21 දරන (විශේෂ වර්ගවල ආරවුල්) පනතේ 11 (F) වගන්තිය මගින් ඉඩම් සමප් මූල මණ්ඩලවලට පැන නගින ගැටලු සම්බන්ධයෙන් ඉඩම් සම්බන්ධ විෂයන් පිළිබඳ

ප්‍රවීණයන්ගෙන් අවශ්‍ය තාක්ෂණික සහ වෙනත් උපදෙස් ලබා ගැනීම සඳහා විධිවිධාන සලසා ඇත. ඒ අනුව ඒ සඳහා විශේෂඥයන් තිදෙනෙකුගෙන් යුතු විද්වත් කමිටුවක් පත් කර ඇත. එම විද්වත් කමිටුවට,

- ඉඩම් සම්බන්ධ විශේෂඥ දැනුමක් ඇති නිලධාරියෙකු
- මිනින්දෝරු කටයුතු සම්බන්ධ විශේෂඥ දැනුමක් ඇති නිලධාරියෙකු
- නීතිඥයෙකු

යනාදි වශයෙන් විශේෂඥයන් ඇතුළත් වේ.

### III. විශේෂ (මූල්‍ය) සමථ මූල මණ්ඩල

අප රට තුළ මූල්‍යමය ගනුදෙනු සම්බන්ධ ආරවුල් සුලබ වේ. මේ අතරින් කිහිපයක් බැංකු හා කුඩා ණය ව්‍යාපෘති වලින් ලබාගත් ණය නොගෙවීම්, බදු දීම් හා කුලියට දීම් සම්බන්ධ ගාස්තු නොගෙවීම්, බදුදීම් හා කුලියට දීම් සම්බන්ධ ගාස්තු නොගෙවීම්, පරිභෝජනය හා ණයවර පත් හා බැඳුණු ගෙවීම් නොකිරීම, සිටිටු හා පෞද්ගලික ණය දීම් වැනි නිසි කළමනාකරණයකින් තොරව සිදුවන ගනුදෙනු හා සම්බන්ධ නොගෙවීම් වේ.

මෙම මූල්‍යමය ආරවුල් කෙරෙහි උපායමාර්ගිකව අවධානය යොමු කිරීමටත්, සුහද නිරාකරණයක් කරා යාම පහසු කිරීමටත්, අධිකරණ අමාත්‍යාංශය විශේෂ සමථ මණ්ඩල (මූල්‍ය) දීපව්‍යාප්තව ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත. මෙය 2003 අංක 21 දරන විශේෂ සමථ මණ්ඩල පනත යටතේ දිස්ත්‍රික් මට්ටමෙන් ස්ථාපනය කර ඇත.

ඒ අනුව එහි පළමු අදියර වශයෙන් මූල්‍ය සමථ මූල මණ්ඩල 06ක් කොළඹ, ගම්පහ, මහනුවර, මොණරාගල, පොළොන්නරුව හා අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ස්ථාපනය කිරීමට තීරණය විය. ඒ අතරින් මේ වන විට මහනුවර, කොළඹ සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 03 තුළ මූල්‍ය සමථ මූල මණ්ඩල ක්‍රියාත්මක වේ (දිස්ත්‍රික් මට්ටමින් සමථකරුවන් 83). අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා ද මේ වන විට සම්මුඛ පරීක්ෂණ පවත්වා පත්වීම් ලබා දීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකරමින් පවතී.

මෙහිදී සමථකරුවෙකු ලෙස පත්කිරීමට සුදුසුකම් ලබන තැනැත්තෙකු වයස අවුරුදු 35ට වැඩි හා අවුරුදු 70ට අඩු විය යුතු අතර, අවම වශයෙන් වසර 05ක අඛණ්ඩ කාලසීමාවක් මාණ්ඩලික නිලධාරී මට්ටමේ රජයේ නිලතල දරන හෝ දැරූ නිලධාරියෙකු හෝ පුද්ගලික අංශයේ, රාජ්‍ය නොවන සංවිධානයක, බැංකුවක හෝ සංස්ථාවක ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරක් දරන හෝ දැරූ තැනැත්තෙක් හෝ කිසියම් ලිඛිත නීතියක් මගින් හෝ යටතේ ස්ථාපිත පිළිගත් වෘත්තීය හෝ උසස් අධ්‍යාපන අධිකාරියකින් ලබාගත් වෘත්තීය හෝ අධ්‍යාපන සුදුසුකමක් ලබා තිබිය යුතුය.

#### 4.9.3 කාර්ය මණ්ඩලය සඳහා ලබා දුන් දේශීය පුහුණු


වැඩසටහන් සංඛ්‍යාව	නිලධාරීන් සංඛ්‍යාව
07	21

#### 4.9.4 2025-01-01 දින සිට 2025-09-30 දින දක්වා ප්‍රගතිය

##### 4.9.4.1 සමථ මණ්ඩල කොමිෂන් සභාව (ප්‍රජා සමථ මූල මණ්ඩල) 2025.01.01 සිට 2025.09.30 දක්වා කාර්ය සාධනය

2025 වර්ෂය ආරම්භයේ විසඳීමට ඉතිරි වූ ආරවුල් සංඛ්‍යාව			45,485
			116,122
			161,607
සාකච්ඡා කර නිරවුල් කළ ආරවුල් සංඛ්‍යාව		44,432	
සාකච්ඡා කර නිරවුල් නොවූ ආරවුල් සංඛ්‍යාව		20,199	

සාකච්ඡා කළ මුළු ආරවුල් සංඛ්‍යාව		64,631	
සාකච්ඡා කළ ආරවුල්වලින් නිරවුල් වීමේ ප්‍රතිශතය	68.7%		
නොපැමිණීම හේතුවෙන් නිරවුල් නොවූ ආරවුල් සංඛ්‍යාව		53,384	
ප්‍රතික්ෂේප කිරීම්		903	
ඉල්ලා අස්කර ගැනීම්		2,329	
කටයුතු අවසන් කළ මුළු ආරවුල් සංඛ්‍යාව			121,247
2025.10.01 දිනට සාකච්ඡා කළ යුතු ආරවුල් සංඛ්‍යාව			40,360



#### 4.9.4.2 2025.01.01 සිට 2025.09.30 දක්වා ප්‍රජා සමථ මූල මණ්ඩල වල කාර්ය සාධනය

විස්තරය	ආරවුල් සංඛ්‍යාව
2025 වර්ෂය ආරම්භයේ විසඳීමට ඉතිරි වූ ආරවුල් සංඛ්‍යාව	45,485
2025.01.01 සිට 2025.09.30 දක්වා ලද ආරවුල් සංඛ්‍යාව	116,122
මුළු එකතුව	161,607
සාකච්ඡා කළ ආරවුල් සංඛ්‍යාව (2025.01.01 සිට 2025.09.30)	64,631
සාකච්ඡා කර නිරවුල් කළ ආරවුල් සංඛ්‍යාව	44,432
සාකච්ඡා කළ ආරවුල්වලින් නිරවුල් වීමේ ප්‍රතිශතය	68.7%

#### 4.9.4.3 2025.01.01 සිට 2025.09.30 දක්වා මූලාශ්‍ර අනුව ආරවුල් ලැබීම.

මූලාශ්‍ර අනුව ආරවුල් වර්ග	වාර්තා වූ ආරවුල් සංඛ්‍යාව	සාකච්ඡා කළ ආරවුල් සංඛ්‍යාව	නිරවුල් කළ ආරවුල් සංඛ්‍යාව	ආරවුල් ලැබීම (%)
අධිකරණයෙන්	12,858	8,322	5,632	8.0%
පොලිසියෙන්	33,672	15,486	11,834	20.8%
බැංකු/ හා මූල්‍ය ආයතන වලින්	102,146	34,409	24,403	63.2%
ආරවුල්කරුවන්ගෙන්	11,322	5,592	2,214	7.0%
වෙනත්	1,609	822	349	1.0%
එකතුව	161,607	64,631	44,432	


**4.9.4.4 2025.01.01 සිට 2025.09.30 දක්වා කාලය තුළ පළාත් මට්ටමින් ආරවුල් නිරවුල් කිරීම**

පළාත	වාර්තා වූ ආරවුල් සංඛ්‍යාව	සාකච්ඡා කළ ආරවුල් සංඛ්‍යාව	නිරවුල් කළ ආරවුල් සංඛ්‍යාව	ආරවුල් ලැබීම (%)
බස්නාහිර	20,094	10,728	6,775	12.4%
මධ්‍යම	23,622	9,112	6,065	14.6%
දකුණ	24,319	8,845	6,906	15.0%
වයඹ	25,189	9,606	6,611	15.6%
උතුරු මැද	18,050	6,883	4,737	11.2%
ඌව	14,894	5,902	3,954	9.2%
සබරගමුව	12,584	4,819	3,371	7.8%
නැගෙනහිර	13,633	5,199	3,578	8.4%
උතුර	9,222	3,537	2,435	5.7%
<b>එකතුව</b>	<b>161,607</b>	<b>64,631</b>	<b>44,432</b>	

(2025.09.30 දින වන විට එවා ඇති තොරතුරු අනුව)

**4.9.5 සමට මණ්ඩල කොමිෂන් සභාව (ඉඩම් සමට මූල මණ්ඩල) 2025.01.01 සිට 2025.09.30 දක්වා කාර්ය සාධනය**

2025 වර්ෂය ආරම්භයේ විසඳීමට ඉතිරි වූ ආරවුල් සංඛ්‍යාව			764
2025.01.01 සිට 2025.09.30 දක්වා ලද ආරවුල් සංඛ්‍යාව			506
මුළු එකතුව			1,270
සාකච්ඡා කර නිරවුල් කළ ආරවුල් සංඛ්‍යාව		239	
සාකච්ඡා කර නිරවුල් නොවූ ආරවුල් සංඛ්‍යාව		250	
සාකච්ඡා කළ මුළු ආරවුල් සංඛ්‍යාව		489	
සාකච්ඡා කළ ආරවුල් වලින් නිරවුල් වීමේ ප්‍රතිශතය	48.88%		
නොපැමිණීම හේතුවෙන් නිරවුල් නොවූ ආරවුල් සංඛ්‍යාව		367	
ප්‍රතික්ෂේප කිරීම්		39	
ඉල්ලා අස්කර ගැනීම්		41	
කටයුතු අවසන් කළ මුළු ආරවුල සංඛ්‍යාව			936
2025.10.01 දිනට සාකච්ඡා කළ යුතු ආරවුල් සංඛ්‍යාව			334



(2025.09.30 දින වන විට එවා ඇති තොරතුරු අනුව)



#### 4.9.6 වෙනත් තොරතුරු

සමථ මූල මණ්ඩල ගැසට් කිරීම, සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම, පස්දින පුහුණු වැඩමුළු පැවැත්වීම සහ පත්වීම් ලබා දීමේ කටයුතුවල ප්‍රගතිය - 2025.01.01 දින සිට 2025.09.30 දින දක්වා

අනු අංකය	විස්තරය	ක්‍රියාකාරී සැලැස්ම අනුව අපේක්ෂිත ප්‍රජා, ඉඩම් සහ මූල්‍ය සමථ මූල මණ්ඩල සංඛ්‍යාව	ප්‍රගතිය (සමථ මූල මණ්ඩල සංඛ්‍යාව)	ප්‍රගතිය(%)
1	ධුර කාලය අවසන්ව සමථ මූල මණ්ඩල ගැසට් කිරීම	34	34	100%
2	සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම	55	32	58%
3	පත්වීම් ලබා දීම	62	66	100%
4	පස් දින පුහුණු වැඩමුළු පැවැත්වීම	180	98	54%

##### 4.9.6.1 2025.01.01 දින සිට 2025.09.30 දින දක්වා පාසල් / ප්‍රජා සමථකරණ වැඩමුළුවල ප්‍රගතිය

අනු අංකය	වැඩසටහන් වර්ගය	පැවැත්වූ වැඩසටහන් ගණන
1	එක්දින පාසල් සමථකරණ වැඩමුළු	1,663
2	එක්දින ප්‍රජා සමථකරණ වැඩමුළු	5,200
3	එක්දින රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන්	642
4	මාර්ගන (zoom) වැඩසටහන්	01
	<b>මුළු එකතුව</b>	<b>7,506</b>

\*- මෙම වැඩමුළුවල ප්‍රගතිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගනු ලබන්නේ දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් වන අතර එම නිලධාරීන් විසින් 2025.10.10 වන දින වන විට යොමු කරන ලද තොරතුරු මත පදනම්ව වැඩසටහන් ගණන වාර්තා කර ඇත. ඒ අනුව මෙම දත්ත ප්‍රමාණය වැඩි අගයක් ලබා ගැනීමේ හැකියාවක් ඇත.

##### 4.9.7 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

වියදම්		2025 වර්ෂය සඳහා අනුමත ඇස්තමේන්තුව (රු.මි.)	2025.09.30 දිනට වියදම (රු.මි.)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය
පුනරාවර්තන වියදම		913	443.238	48.81%
ප්‍රාග්ධන වියදම	දේශීය අරමුදල්	6	0.2288	3.81%
	විදේශීය ප්‍රධාන හා විදේශ මූල්‍යකරණය ආශ්‍රිත පිරිවැය	221.5	*	*
<b>එකතුව</b>		<b>1,140.5</b>		

(සැප්තැම්බර් මාසයට අදාළ වියදම් වාර්තාව මෙතෙක් ලැබී නොමැත)

\* පරිවර්තනය, ප්‍රතිසන්ධානය සහ අන්තර්කරණය ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය(STRIDE) යටතේ සිදුවන වියදම් සමථ මණ්ඩල කොමිෂන් සභාව වෙත වාර්

## 4.10 අධිකරණ නොවන නිලධාරීන්ගේ පුහුණු ආයතනය

### 4.10.1 හැඳින්වීම

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වීම සඳහා අධිකරණ කාර්ය මණ්ඩලයේ දක්ෂතාවය සහ වෘත්තීය ගුණාංග අත්‍යවශ්‍ය වේ. ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ආයතනයක් වන අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් යුක්තිය පසිඳලීම සඳහා අවශ්‍ය කරන යටිතල සේවා පහසුකම් සැපයීම, විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ අධිකරණයන්හි මානව සම්පත් කළමනාකරණය මඟින් සෑම පුරවැසියකුටම නීතියේ රැකවරණය කඩිනමින් සහ සමානාත්මතාවයෙන් ලබා දෙන බවට සහතික වීම පිණිස පිහිටුවන ලද ආයතනයකි. එමඟින් දිවයින පුරා ස්ථාපිත අධිකරණයන්හි පරිපාලන කටයුතු අධීක්ෂණය සහ මානව සම්පත් කළමනාකරණය කිරීම සිදුකරයි. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ප්‍රධාන වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ, ප්‍රාථමික අධිකරණ සහ අනෙකුත් විනිශ්චය ආයතනවලින් සමන්විත වේ.

අධිකරණමය නොවන නිලධාරීන් පුහුණු කිරීමේ ආයතනය, අධිකරණයන්හි සේවයේ නියුතු විනිසුරුවරුන් හැර අනෙකුත් උපලේඛනගත හා උපලේඛනගත නොවන නිලධාරීන් පුහුණු කිරීම තුළින් අධිකරණ සේවයේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය ඉහළ නංවා නඩු විසඳීමේ යාන්ත්‍රණයේ ඇති ප්‍රමාදයන් අවම කර ජනතාවට වඩා යහපත් සේවයක් ලබා දීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ආයතනයකි. මෙම ආයතනය මඟින් මේ වන විට අධිකරණ ක්ෂේත්‍රයේ රාජකාරි සිදුකරන නිලධාරීන් සහ සේවකයන්ගේ ආකල්ප හා විනය සංවර්ධනය, රාජකාරිය පිළිබඳ අවබෝධය, නව්‍යකරණය හා නිර්මාණකරණය, අල්ලස හා දූෂණය මැඩලීම යන අරමුණු මුල්කර ගනිමින් පුහුණු වැඩසටහන් පවත්වා ගෙන යනු ලබයි.

**රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පවතින සම්බන්ධය -** අධිකරණ ක්‍රියාවලියට නවීන තාක්ෂණය හඳුන්වා දීමට පියවර ගැනීම සහ විනිශ්චයකාරවරුන්ට හා කාර්ය මණ්ඩලයට ඒ සම්බන්ධව නිසි පුහුණුව ලබා දීම ආදිය තුළින් අධිකරණ ක්‍රියාවලිය වඩා සුමට හා කාර්යක්ෂම කිරීම

#### 4.10.1.1 අධිකරණමය නොවන නිලධාරීන් පුහුණු කිරීමේ ආයතනයේ කාර්යයන්

1. අධිකරණ රෙජිස්ට්‍රාර්වරු, භාෂණ පරිවර්තකයින්, අධිකරණ ලිපිකරුවන්, ලඝු ලේඛක හා යතුරු ලේඛක නිලධාරීන් සහ අනෙකුත් කණිෂ්ඨ සේවකයින් පුහුණු කිරීම.

**වැය ශීර්ෂය - 110-1-8-2201**

අධිකරණමය නොවන නිලධාරීන්ගේ හා සේවකයින්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය මෙම වැඩසටහන් පැවැත්වීම මඟින් සිදු කරනු ලබයි.

#### 4.10.2 2025.01.01 සිට 2025.09.30 දක්වා සිදු කරන ලද කාර්යයන්

##### 4.10.2.1 පුහුණු වැඩසටහන්

අනු අංකය	දිනය	පුහුණු වැඩසටහන්	පුහුණු වැඩසටහන් සංඛ්‍යාව	ප්‍රතිලාභීන් සංඛ්‍යාව
01	2025.02.19	පෞද්ගලික ලිපිගොනු නඩත්තුව	01	50

අනු අංකය	දිනය	පුහුණු වැඩසටහන්	පුහුණු වැඩසටහන් සංඛ්‍යාව	ප්‍රතිලාභීන් සංඛ්‍යාව
02	2025.02.25	ලිපිගොනු කළමනාකරණය	01	25
03	2025.03.19 & 20	භාණ්ඩ සමීක්ෂණය	01	95
04	2025.03.26	සාමාන්‍ය පරිපාලනය හා කාර්යාල කළමනාකරණය	03	30
05	2025.03.27	විනය කාර්යය පටිපාටිය හා සිවිල් නීතිය		
06	2025.03.28	අපරාධ නීතිය		
07	2025.04.02,03, 04 & 05	සාමාන්‍ය පරිපාලනය, කාර්යාල කළමනාකරණය, රාජ්‍ය නිලධාරියෙකුගේ සාමාන්‍ය හැසිරීම හා විනය ආදී මාතෘකා	08	30
08	2025.05.28	සාමාන්‍ය පරිපාලනය හා කාර්යාල කළමනාකරණය	03	30
09	2025.05.29	විනය කාර්යය පටිපාටිය හා සිවිල් නීතිය		
10	2025.05.30	අපරාධ නීතිය		
11	2025.06.19	භාණ්ඩ සමීක්ෂණය	01	13
12	2025.06.25	සාමාන්‍ය පරිපාලනය හා කාර්යාල කළමනාකරණය සහ සිවිල් නීතිය	03	30
13	2025.06.26	සිවිල් නීතිය හා අපරාධ නීතිය		
14	2025.06.27	විනය කාර්යය පටිපාටිය හා අපරාධ නීතිය		
15	2025.07.23	සාමාන්‍ය පරිපාලනය හා කාර්යාල කළමනාකරණය සහ අපරාධ නීතිය	03	30
16	2025.07.24	විනය කාර්යය පටිපාටිය හා සිවිල් නීතිය		
17	2025.07.25	අපරාධ නීතිය හා සිවිල් නීතිය		
18	2025.08.27	සාමාන්‍ය පරිපාලනය හා කාර්යාල කළමනාකරණය සහ සිවිල් නීතිය	03	30
19	2025.08.28	විනය කාර්යය පටිපාටිය හා අපරාධ නීතිය		
20	2025.08.29	සිවිල් නීතිය හා අපරාධ නීතිය		
21	2025.09.24	සාමාන්‍ය පරිපාලනය හා කාර්යාල කළමනාකරණය සහ අපරාධ නීතිය	03	25
22	2025.09.25	විනය කාර්යය පටිපාටිය හා සිවිල් නීතිය		
23	2025.09.26	අපරාධ නීතිය හා සිවිල් නීතිය		
මුළු එකතුව			30	692

#### 4.10.2.2 පවත්වන ලද කාර්යක්ෂමතා කඩඉම් විභාග

අනු අංකය	විභාගය පැවැත්වූ දිනය	ආයතනය	විභාගය	සහභාගී වූ ගණන
01	2025.02.22	අධිකරණ අමාත්‍යාංශය	සිතාසි බෙදන්නා හා ඇස්කිසි ක්‍රියාත්මක කරන්නා අධිකරණ සෝෂක හා ප්‍රවේශක	77
02	2025.03.01	ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව	ප්‍රජා විශෝධන නිලධාරී වැඩ පරීක්ෂක ලිපිකරු	144
03	2025.06.14	නීති ආධාර කොමිෂන් සභාව	කළමනාකරණ සහකාර (තාක්ෂණික) නොවන	66
04	2025.07.02	අධිකරණ අමාත්‍යාංශය	සහකාර ලේකම්	03
05	2025.07.04	අධිකරණ අමාත්‍යාංශය	සහකාර ලේකම් (නීති)	03
06	2025.07.31	කමිකරු විනිශ්චය සභා ලේකම් කාර්යාලය	ලිපිකරු	09
එකතුව				302

#### 4.10.3 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි.)	2025.09.30 දිනට වියදම (රු.මි.)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
පුනරාවර්තන වියදම්	5.00	3.40	68.13%
ප්‍රාග්ධන වියදම්	3.00	1.01	33.92%
එකතුව	8.00	4.41	55.30%

## 05. අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යවසාය ආයතන

## 5.1 නීති ආධාර කොමිෂන් සභාව

### 5.1.1 හැඳින්වීම

ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව 1978 අංක 27 දරණ නීති ආධාර පනත මගින් සංස්ථාපනය කරන ලද ව්‍යවස්ථාපිත ආයතනයකි. දරිද්‍රතාවය නිසා යුක්තියේ පිළිසරණ ලබා ගැනීමට නොහැකි වූ ආන්තික ප්‍රජාවට යුක්තියේ පිළිසරණ ලබා ගැනීමට පහසු ප්‍රවේශය ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වේ. යුක්තියේ පිළිසරණ ලබා ගැනීමට හැකියාවක් නොමැති තැනැත්තන්ගේ නඩු කටයුතු වෙනුවෙන් නොමිලේ නීතිඥ නියෝජනය අධිකරණ වෙත ලබා දීම, සෑම පුද්ගලයෙකුට නොමිලේ නීති උපදෙස් ලබා දීම, සමස්ථ සමාජයම නීතිය පිළිබඳව දැනුවත් කිරීම, නව නීති සම්පාදනයේදී හා නෛතික ප්‍රතිසංස්කරණ වලදී රජයට උපදේශන කාර්යයයේ නිරත වීම හා පර්යේෂණ කටයුතු සිදු කිරීම අනෙකුත් කාර්යභාරයන් අතර ප්‍රධාන වේ. ප්‍රධාන කාර්යාලය යටතේ පළාත් කාර්යාල 09 ක්ද එකී පළාත් කාර්යාල යටතේ ප්‍රාදේශීයනීති ආධාර කාර්යාල 86ක් ද වේ. ඒවා දිවයින පුරා පිහිටි අධිකරණ ආශ්‍රිතව පිහිටුවා ඇත. අධිකරණමය කටයුතු වලදී ග්‍රාම නිලධාරියා මගින් කැඳවූ ආදායම් වාර්තාව සලකා බලන නමුත් නඩත්තු, ගෘහස්ථ, ප්‍රවණ්ඩත්ව, අපරාධ විත්ති හා ළමයින් සම්බන්ධ නඩු කටයුතු වලදී ඒ සම්බන්ධයෙන් සලකා බලනු නොලැබේ.

### දැක්ම

ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාටම සාධාරණත්වය ඉටු කිරීමට හැකිවන සේ යුක්තිය කරා පහසු ප්‍රවේශයක් ලබා දීමට කටයුතු කිරීම.

### මෙහෙවර

දරිද්‍රතාවය නිසා යුක්තියේ පිළිසරණ ලබා ගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකාවේ දුගී ජන කොටස් සඳහා නීති ආධාර සැපයීමත්, අඩු ආදායම්ලාභී ජනතාවට නොමිලේ නීතිඥ සහාය ලබා දීමත්, සමස්ථ සමාජයම නීතිය පිළිබඳව දැනුවත් කිරීමත්, නව නීති සම්පාදනයේදී හා නෛතික නීති ප්‍රතිසංස්කරණ වලදී රජයට උපදේශන කාර්යයයේ නිරත වීමත්, ආදී කාර්යයන් හරහා ජන සමාජය යුක්තිය කරා පහසු ප්‍රවේශයකට නිරත කරවීම.

### 5.1.2 නීති ආධාර කොමිෂන් සභාව මගින් සේවා සපයන නඩු පිළිබඳ විස්තර (2025.01.01 සිට 2025.09.30 දක්වා)

නඩු පිළිබඳ විස්තරය	නඩු ප්‍රමාණය
2025.01.01 දිනට ඉදිරියට ගෙන එන ලද නඩු සංඛ්‍යාව	26,342
2025 වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා අලුතින් ගොනු කරන ලද නඩු සංඛ්‍යාව	9,370
2025 වර්ෂයේ සැප්තැම්බර් 30 වන විට පැවති මුළු නඩු ගණන	35,712
2025 වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා අවසන් කරනු ලැබූ නඩු සංඛ්‍යාව	9,320
2025 වර්ෂයේ ඔක්තෝම්බර් 01 වන දිනට ඉදිරියට රැගෙන ගිය නඩු සංඛ්‍යාව	26,392
2025 වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා දෙනු ලැබූ මුළු උපදේශන සංඛ්‍යාව	96,621
2025 වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා සිදු කරනු ලැබූ සමස්ථ සේවය	35,712+96,621 = 132,333



### 5.1.2.1 අලුතින් ගොනු කරනු ලැබූ නඩු (2025.01.01 සිට 2025.09.30 දක්වා)

නඩු වර්ගය	අලුතින් ගොනු කරන ලද නඩු සංඛ්‍යාව (2025 ජනවාරි 01 සිට සැප්තැම්බර් 30 දක්වා)
දික්කසාද	1911
නඩත්තු	5030
ඉඩම්	87
බදු	9
මුදල් (වන්දි අය කර ගැනීම)	191
මහාධිකරණවල ගොනු කර ඇති නඩු	117
අභියාචනාධිකරණවල ගොනු කර ඇති නඩු	50
රිය අනතුරු වන්දි	182
ඇප	314
වෙනත්	400
ළමා අයිතිවාසිකම්	118
කම්කරු විනිශ්චය සභා	207
අපරාධ	120
ශ්‍රේෂ්ඨාධිකරණ	39
අපරාධ වින්දිත	246
විශේෂ	54
භාරකාර කුල වැද්දුම්	20
ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව	275
එකතුව	9370

#### ➤ වැඩසටහන් හා ව්‍යාපෘති අංශය - පවත්වා ඇති සමස්ත වැඩසටහන් සංඛ්‍යාව - 270

දැනුවත් කිරීමේ සහ සමාජ සහභාගීත්වය වෙනුවෙන් නීති ආධාර කොමිෂන් සභාව සංවිධානය කර ඇති සහ සම්පත් දායකත්වය ලබා දෙන ලද වැඩසටහන් - 25 ,මාධ්‍ය වැඩසටහන් - 16

#### ➤ බන්ධනාගාර දෙපාර්තමේන්තේ ඒකකය

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල තදබදය අවම කිරීම උදෙසාත්, සියලුම ජනතාවට යුක්තිය සඳහා පහසු ප්‍රවේශයක් ලබා දීම උදෙසාත් රාජ්‍ය පිරිවැය අවම කිරීම උදෙසාත් මෙම ඒකකය ක්‍රියාත්මක වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව මෙම ඒකකය ක්‍රියාත්මක වේ. මෙමගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල දීර්ඝ කාලයක් රඳවා සිටින නීතිඥ සහාය ලබා ගැනීමට නොහැකි වී ඇති තැනැත්තන් උදෙසා ඇප ලබා ගැනීමටත් ඇප කොන්දේසි අවම කර ගැනීම සඳහාත් නීතිඥ සහාය ලබා දීම සිදු කෙරෙනවා ඇත. ඒ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව උදෙසා නීති සායන පැවැත්වීම ඵදිනෙදා ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය නීති දැනුම දැවැන්තව ලබා දීමත් බන්ධනාගාර නිලධාරීන් සඳහා නීතිමය දැනුම ලබා දීමේ වැඩසටහන් පැවැත්වීමත් සිදු කෙරේ.

ඒ අනුව ජනවාරි මස සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ආශ්‍රිතව නීති ආධාර සායන හා ඇප ලබා ගැනීමේ කටයුතු සිදු කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව මෙම කාලය තුළදී ඇප නඩු 314 නව නඩු වශයෙන් ගොනු කොට ඇත.

#### ➤ වෛද්‍ය ශිෂ්‍යයින් හා රජයේ නිලධාරීන් නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

අධිකරණ වෛද්‍ය නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා මානසික වෛද්‍ය නිලධාරීන් නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ අධිකරණමය කටයුතුවලදී වෛද්‍ය වෘත්තිකයින්ගේ වෘත්තීය නිපුණතාවය

වර්ධනය කිරීම මෙහි අපේක්ෂාවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මානසික වෛද්‍ය විද්‍යාව හදාරණ සිසුන් 20 දෙනෙකු සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා ඇත.

එසේම රජයේ නිලධාරීන් නීතිය පිළිබඳ දැනුවත් කිරීම් වෙනුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 225 දෙනෙකු වෙනුවෙන් වැඩසටහන් දෙකක්ද, ජාතික කෞතුකාගාර නිලධාරීන් 110 දෙනෙක් සඳහා එක් වැඩසටහනකින් සිදු කළ අතර එම වැඩසටහන් පොදු නීතිය හා අල්ලස් දූෂණ සහ මානසික ආතතිය අවම කරගන්නේ කෙසේද යන්නෙන් ඔවුන් දැනුවත් කරන ලදී.

➤ සමෘද්ධිලාභීන් වෙනුවෙන් කරනු ලබන වැඩසටහන

නීති ආධාර කොමිෂන් සභාව හා සමෘද්ධි දෙපාර්තමේන්තු ඒකාබද්ධව සමෘද්ධි ප්‍රතිලාභීන් නීතිය පිළිබඳ සවිබල ගැන්වීමේ හා නීතිමය ගැටළු සඳහා කඩිනම් නීති උපදේශන සේවාවක් ලබා දෙන අතර නඩු කටයුතු සම්බන්ධයෙන් මූලිකත්වය ලබා දී නොමිලේ ඔවුන්ගේ නීතිමය ගැටළු විසඳාලීමට හා යුක්තිය පසිඳලීමට වැඩපිළිවෙළක් සකස් කොට ඇත. - මේ වෙනුවෙන් වැඩසටහන් 05 ක් සඳහා 250 දෙනෙකු සහභාගී වී ඇත.

➤ UNDP එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන) European Union මූල්‍ය අනුග්‍රහය යටතේ නීතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් හා සායන පැවැත්වීම (2025.07.01 සිට 2025.09.30 දක්වා).

	මධ්‍යස්ථානය	දිනය	අපේක්ෂිත කණ්ඩායම
01	මඩකලපුව	2025.09.17	බන්ධනාගාර රැඳවියන්
02	අනුරාධපුරය	2025.09.24	බන්ධනාගාර රැඳවියන්
03	පොළොන්නරුව	2025.09.19	විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව
04	මොණරාගල	2025.09.26	වැඩිහිටියන්

**5.1.3 බදවා ගැනීම් - ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව 2025.01.01 – 2025.09.30**

ආයතනය	බදවා ගැනීම් සඳහා අනුමැතිය ලබා ගැනීම		බදවා ගැනීම්
	තනතුරු නාමය	තනතුරු සංඛ්‍යාව	
ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව	අධ්‍යක්ෂ ජනරාල්	01	සම්මුඛ පරීක්ෂණය 2025.08.28 දින පවත්වා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා බදවා ගැනීම් සිදුකරන ලදී.
	නීති නිලධාරී	24	සම්මුඛ පරීක්ෂණය 2025.08.30 හා 31 යන දිනයන්හිදී පවත්වනු ලැබූ අතර ඉන් නීති නිලධාරීන් 18 දෙනෙකු බදවා ගැනීම් 2025.10.01 දිනැතිව සිදුකරන ලදී. ඉතිරි නීති නිලධාරීන් බදවා ගැනීම් මෙම වසර තුළ සිදුකරනු ලැබේ
	කළමනාකරන සහකාර	22	අපොස උසස් පෙල සමත් අයදුම්කරුවන් 2500 වඩා වැඩි ප්‍රමාණයක් අයදුම්පත් ඉදිරිපත් කර ඇත. ඒ අතර උපාධිධාරී අයදුම්පත්ද ලැබී ඇත. බදවා ගැනීම් පටිපාටියට අදාලව අපොස උසස් පෙල සමත්වීම සුදුසුකම වේ. ඒ අනුව ඉදිරි කටයුතු සිදුකරමින් පවතී. නොවැම්බර් මාසය තුලදී සම්මුඛ පරීක්ෂණ පවත්වා 2026.01.01 දින සිට බදවා ගැනීම් කිරීමට කටයුතු සිදු කරමින් පවතී

➤ දේශීය පුහුණු වැඩමුල

පුහුණු පාඨමාලාව	දිනය	යොමු කරනු ලැබූ නිලධාරී
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව	2025.07.25 සිට සිකුරාදා දින 10ක් සඳහා	දුලිකා සේනානි මිය, කළමනාකරණ සහකාර, නීති ආධාර කොමිෂන් සභාව

➤ විදේශීය පුහුණු වැඩමුල

පුහුණු පාඨමාලාව	දිනය	යොමු කරනු ලැබූ නිලධාරී
JICA Knowledge Co-creation Programme	2025.10.19 සිට 2025.11.01 දක්වා	රුක්මන් ගමගේ මහතා අධ්‍යක්ෂ ජනරාල් - නීති ආධාර කොමිෂන් සභාව  වයි.ඒ.එල්.කේ.වික්‍රමසිංහ මිය, නීති නිලධාරී, නීති ආධාර කොමිෂන් සභාව

**5.1.4 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය**

විස්තරය	2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2025.09.30 දිනට වියදම (රු.මි)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
පුනරාවර්තන වියදම්	350	268.4	76%
ප්‍රාග්ධන වියදම	11	2.62	23%
<b>එකතුව</b>	<b>361</b>	<b>271.2</b>	<b>75%</b>

## 5.2 උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය

### 5.2.1 හැඳින්වීම

උපරිමාධිකරණ සංකීර්ණය හා එහි ගොඩනැගිලිවල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා එයට අලුතින් කොටස් එකතු කිරීම, වෙනස් කිරීම හා වැඩි දියුණුකිරීම් ඇතුළු ඒවා පාලනය කිරීම, පරිපාලනය කිරීම, කළමනාකරණය කිරීම සහ නඩත්තු කිරීම අරමුණු කර ගනිමින් 1987 අංක 50 දරණ පනත මගින් උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය ස්ථාපිත කර ඇත.

පනතේ 3 (1) වගන්තියට අනුව කළමනාකරණ මණ්ඩලය පහත සාමාජිකයන්ගෙන් සමන්විත වේ.

- (i) ගරු අග්‍ර විනිශ්චයකාර තුමා
- (ii) ගරු අග්‍ර විනිශ්චයකාර තුමා විසින් පත් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක්
- (iii) අභියාචනාධිකරණයේ සභාපතිතුමා
- (iv) අභියාචනාධිකරණයේ සභාපති තුමා විසින් පත් කරනු ලබන අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙක්
- (v) අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා
- (vi) රාජ්‍ය නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්වරයා
- (vii) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා
- (viii) කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා
- (ix) මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙක්
- (X) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමා විසින් පත් කරනු ලබන සාමාජිකයින් දෙදෙනෙක්

#### දැක්ම ප්‍රකාශය

කළමනාකරණ මණ්ඩලයේ දර්ශනය වනුයේ ශ්‍රී ලංකා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම කළමනාකරණයකින් යුතු මණ්ඩලය බවට පත් කිරීමය.

#### මෙහෙවර ප්‍රකාශය

උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ මෙහෙවර වනුයේ පවත්නා ගොඩනැගිලි නඩත්තු කිරීම සහ වැඩි දියුණු කිරීම මගින් ඒවා භාවිතයට ගන්නා විනිශ්චය කාරවරුන්, නීතිඥවරුන්, නඩු කියන්නන්, අධිකරණ අමාත්‍යාංශයේ සේවකයින් සහ මාර්ෂල් කාර්යාලයේ සේවකයින්, සෙසු මහජනතාව ඇතුළු සියලු දෙනාට තම කාර්ය කාර්යක්ෂමව සහ ඵලදායී අයුරින් ඉටු කිරීමට සහ ඉටු කරවා ගැනීමට අවශ්‍ය වඩාත් ජනහිතකාමී පරිසරයක් සැකසීම තුළින් දර්ශනය සාක්ෂාත් කර ගැනීම වේ.

#### පරමාර්ථ ප්‍රකාශය

උපරිමාධිකරණ සංකීර්ණය සහ එහි ගොඩනැගිලි පාලනය කිරීම, පරිපාලනය කිරීම, කළමනාකරණය කිරීම සහ නඩත්තු කිරීම ද සංකීර්ණයේ සහ එහි ගොඩනැගිලි වල ඇති පහසුකම් වැඩි කිරීම සඳහා අවශ්‍ය විය හැකි පරිදි ඊට අලුතින් කොටස් එකතු කිරීම, වෙනස් කිරීම සහ ඒවා වැඩි දියුණු කිරීම ද මණ්ඩලයේ පරමාර්ථ වන්නේය.

**5.2.2 උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය විසින් 2025/01/01 දින සිට 2025/09/30 කාල සීමාව තුළ සිදුකරන ලද කාර්යයන් පිළිබඳ වාර්තාව**

උපරිමාධිකරණ සංකීර්ණයේ හි දැක්ම, මෙහෙවර සාක්ෂාත් කර ගැනීම අප ආයතනයේ සියලුම කාර්යය මණ්ඩලය පහත කර්තව්‍යයන් සිදු කරනු ලබයි. අයතනයේ ප්‍රධාන අංශ 04ක් මගින් දැක්ම හා මෙහෙවර ඉටුකර ගැනීමට පහත කාර්යයන් සිදු කරනු ලබයි.

1. උසාවි ශාලා සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම.
2. ගරු විනිසුරු නිල මැදිරි සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම.
3. ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ නීතිඥ මහතුන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම.
4. තෙවන පාර්ශවය සඳහා මහජන වගකීම් රක්ෂණය හා පුද්ගලික හදිසි අනතුරු රක්ෂණ පහසුකම් සැපයීම.

**5. මෙහෙයුම් හා නඩත්තු**

අ. යන්ත්‍ර හා පිරියත නඩත්තු

ආ. උපරිමාධිකරණ සංකීර්ණයේ අළුත්වැඩියා හා ප්‍රතිසංස්කරණ කටයුතු

ඇ. ගෘහ පාලන නඩත්තු කටයුතු

ඈ. උපරිමාධිකරණ සංකීර්ණයේ උද්‍යාන නඩත්තු කටයුතු

ඉ. උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැගිලි සඳහා අමතර ආරක්ෂක සේවා සැපයීම

ඊ. ආරක්ෂක හා ඉංජිනේරු අංශ සේවකයින් සඳහා නවාතැන් පහසුකම් සැපයීම

උ. උපරිමාධිකරණ සංකීර්ණයේ මෝටර් රථ සඳහා නඩත්තු කටයුතු

**6. සැපයුම් හා අවශ්‍යතා**

**5.2.3 උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ 2025.01.01 සිට 2025.09.30 දක්වා බඳවා ගැනීම් ක්‍රියාවලිය යටතේ බඳවා ගැනීමට අනුමැතිය ලද විස්තර හා සිදු කරන ලද බඳවා ගැනීම් පිළිබඳව විස්තර**

තනතුර	බඳවා ගැනීමට අනුමැතිය ලද තනතුරු සංඛ්‍යාව	බඳවා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග (2025.09.30 දිනට)
ආරක්ෂක සහකාර	17	පත්විම් බලධාරියාගේ අනුමැතිය ලද අයදුම්පත් පත් කැඳවීමේ පුවත් පත් දැන්වීම් 2025.08.31 දින සිටිමිණ/ Sunday Observer/ වරමන්පරි යන පුවත්පත් හි සිංහල, ඉංග්‍රීසි හා දමිල මාධ්‍යයන්ගෙන් පල කර ඇත. අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2025.09.15 විය. ලද අයදුම්පත් මේ වන විට පරීක්ෂා කරමින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කරමින් පවතියි. ඔක්තෝබර් මස අවසන් වීමට පෙර සම්මුඛ පරීක්ෂණ ආරම්භ කිරීමට සැලසුම් කරමින් පවතියි.
කළමනාකරණ සහකාර	01	
කාර්මික ශිල්පී	03	
රියදුරු	01	
කාර්යාල කාර්ය සහායක	03	
ගබඩා සහායක	01	
ගෘහ/ උද්‍යාන සහායක	06	
නඩත්තු සහායක	01	පත්විම් බලධාරියාගේ අනුමැතිය ලද අයදුම්පත් පත් කැඳවීමේ පුවත් පත් දැන්වීම් 2025.10.08 දිනැති දිනමිණ/ Daily News/ වරමන්පරි යන පුවත්පත්හි පල කරන ලද අතර අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2025.10.22 වේ.
ප්‍රසම්පාදන නිලධාරී	01	

**5.2.4 උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය පුහුණුවීම් හා ධාරිතා සංවර්ධන - 2025.01.01 සිට 2025.09.30**

පුහුණු වැඩසටහන් සංඛ්‍යාව	නිලධාරීන් සංඛ්‍යාව	මුදල (රු.මි)
06	61	0.366

**5.2.5 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය**

විස්තරය	2025 වර්ෂය සඳහා අනුමත ප්‍රතිපාදනය රු.මි	2025.09.30 දිනට වියදම රු. මි	මූල්‍ය ප්‍රගතිය 2025.09.30 ප්‍රතිශතාත්මකව %
පුනරාවර්තන වියදම -පුද්ගල පඩි නඩි 1503	140.00	102.89	73%
වෙනත් පුනරාවර්තන වියදම - 1509	122.00	85.05	70%
මූලධන වියදම - 2201	33.00	7.09	21%
එකතුව	295.00	195.03	66%



## 5.3 ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය

### 5.3.1 හැඳින්වීම

1985 අංක 46 දරන ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතන පනත මගින් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය පිහිටුවන ලදී. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ අධිකරණමය අධ්‍යාපනය සහ පුහුණුවීම් මෙන් ම ඔවුන්ගේ වෘත්තීමය ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමේ දී, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය ශ්‍රී ලංකාව තුළ තනි හා එකම අධිකරණමය ආයතනය වශයෙන් වඩාත් දුර්ලභ සංඝට්‍යේ සුවිශේෂීත්වයක් පෙන්වුම් කරයි.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය වනාහී අවිච්චිත පැවැත්මක් සහ පොදු මුද්‍රාවක් ඇති සංස්ථාවක් වන අතර, එහි පරිපාලනය සහ කළමනාකරණය කළමනාකරණ මණ්ඩලය වෙත පැවරී තිබේ. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කළමනාකරණ මණ්ඩලය, අගවිනිසුරුතුමන්ගෙන් සහ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් දෙදෙනෙකුගෙන් සමන්විත වන අතර අගවිනිසුරුතුමන් එහි සභාපතිවරයා වේ.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කළමනාකරණ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ අධ්‍යක්ෂවරයා, නිලධාරීන් සහ සේවකයන් පත්කරන අතර, අධ්‍යක්ෂවරයා, නිලධාරීන් සහ සේවකයන් සම්බන්ධයෙන් විනය පාලනය (සේවයෙන් පහකිරීමේ බලතල ඇතුළුව) ක්‍රියාත්මක කිරීම ද ඉටු කරනු ලැබේ. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ, නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ වැටුප් සහ වෙනත් සහ සේවා කොන්දේසි තීරණය කිරීමේ බලය ද ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ කළමනාකරණ මණ්ඩලය වෙත පැවරී ඇත.

#### 5.3.1.1 ආයතනයේ විශේෂ අරමුණු හා කාර්යයන්

- අධිකරණ නිලධාරීන් අතර අධිකරණමය සහ නෛතික කාරණා සම්බන්ධයෙන් මත සහ අදහස් හුවමාරු කර ගැනීමට පහසුකම් සැලැස්වීම.
- අධිකරණ නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රවීණත්වය වැඩි දියුණු කිරීමේ සහ ඔවුන්ගේ දැනුම සහ කෞශල්‍යය වර්ධනය කිරීමේ අදහසින් රැස්වීම්, සම්මේලන, දේශන, වැඩමුළු හා සම්මන්ත්‍රණ සංවිධානය කිරීම සහ පැවැත්වීම.
- යුක්තිය පසිඳලීම පිළිබඳ විවිධ අංශ සම්බන්ධයෙන් පුහුණුවීමේ සහ පර්යේෂණ පාඨමාලා සකස් කිරීම සහ පැවැත්වීම.
- අධිකරණ නිලධාරීන් සඳහා පුස්තකාල පහසුකම් හා වෙනත් අධ්‍යාපනික උපකරණ සැපයීම.

#### 5.3.2 2025.01.01. සිට 2025.09.30 දක්වා බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීම්, බඳවා ගැනීම්, උසස්වීම් පිළිබඳ තොරතුරු

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ සේවක සංඛ්‍යාව 71 වන මූල්‍ය රෙගුලාසිය ප්‍රකාරව සහ ඊට යටත්ව අනුමත කර ඇත. ආයතනයට අනුමත සේවක සංඛ්‍යාව 29 ක් වන අතර 2025.09.30 දිනට කාර්ය මණ්ඩලය 18 ක් ය.

➤ 2025 වර්ෂයේදී සිදු කරන ලද බඳවාගැනීම්:

තනතුර	තනතුරු සංඛ්‍යාව	බඳවා ගත් දිනය
ප්‍රස්තකාලයාධිපති	01	2025.01.15
රියදුරු	02	2025.02.05

➤ 2025/08/21 දින බඳවා ගැනීමට අනුමැතිය ලද තනතුරු:

තනතුර	අනුමත තනතුරු ගණන	බඳවා ගැනීමට ඉල්ලුම් කළ තනතුරු ප්‍රමාණය	බඳවා ගැනීමට අනුමැතිය ලද තනතුරු සංඛ්‍යාව	බඳවා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග (2025.09.30 දිනට)
පර්යේෂණ නිලධාරී	03	01	01	බඳවා ගැනීම සඳහා පත්තර දැන්වීම් සහ ගැසට් නිවේදන පළකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතී.
අභ්‍යන්තර විගණක	01	01	01	
සංඛ්‍යානඥ/ඇගයීම් හා අධීක්ෂණ නිලධාරී	01	01	01	
පරිපාලන නිලධාරී	01	01	01	
කළමනාකරණ සහකාර	06	03	03	
භාෂා පරිවර්තක	01	01	01	
ලඝුලේඛක/යතුරු ලේඛක	01	01	01	බඳවාගැනීමේ පටිපාටි අනුමැතිය සඳහා යොමු කර ඇත.
මූල්‍ය නිලධාරී	01	01	01	

5.3.3 කාර්ය මණ්ඩලය සඳහා ලබාදුන් දේශීය විදේශීය පුහුණුවීම් විස්තර

වැඩමුළුවේ නම	ආයතනය	දිනය	සහභාගී සංඛ්‍යාව	වියදම
ප්‍රසම්පාදන ක්‍රියාවලිය	වරලත් ගණකාධිකාරී ආයතනය	2025.03.26 – 2025.03.27	6	රු. 59,975/-
“නූතන ප්‍රස්තකාල සඳහා කෘතීම බුද්ධිය භාවිතය”	ශ්‍රී ලංකා ප්‍රස්තකාල සංගමය	2025.09.23	1	රු. 3000/-

**5.3.3.1 2025.09.30 වන දිනට පවත්වා ඇති වැඩමුළු, සම්මන්ත්‍රණ සහ අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද පුහුණු වැඩසටහන්**

	වැඩමුළු, සම්මන්ත්‍රණ සහ අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද පුහුණු වැඩසටහන්	දායක නියෝජිත ආයතනය	සහභාගී වූ විනිශ්චයකාරවරය න්	සැසි වාර ගණන	සහභාගී වූ ගණන	දිනය
1.	“ඉදිරිපත් කිරීමේ කුසලතා” සම්බන්ධව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩමුළුව (TOT)	CEELI ආයතනය	සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් 2ක් සහ මහාධිකරණ විනිසුරුවරුන්	01	10	2025 ජනවාරි 18 – 19
2.	“සිරිගත කිරීම වෙනුවට විකල්ප ක්‍රම” පිළිබඳව විනිසුරුවරුන් දැනුවත් කිරීමේ නේවාසික වැඩමුළුව	මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය	මහේස්ත්‍රාත්වරුන්	01	35	2025 ජනවාරි 17 – 19
3.	“නඩු කළමනාකරණය” පිළිබඳ නේවාසික වැඩමුළුව	ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද ශ්‍රී ලංකා නියෝජිතායතනය	දිසා විනිසුරුවරුන්	01	50	2025 ජනවාරි 25 – 26
4.	“බුද්ධිමය දේපළ විනිශ්චයකරණය” පිළිබඳ අධිකරණ වැඩමුළුව	එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන	මහාධිකරණ විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්	01	40	2025 පෙබරවාරි 22 - 23
5.	“අධිකරණය මගින් නඩුභාණ්ඩ රාජසන්තක කිරීම සහ බැහැර කිරීම” පිළිබඳ මාර්ගගත සම්මන්ත්‍රණය	-	අධිකරණ නිලධාරීන්	01	147	2025 මාර්තු 08
6.	නවක පත්වීම් ලද විනිසුරුවරුන්ගේ වැඩසටහන් මාලාව - 2025	ශ්‍රී ලංකා විනිශ්චයකාරවරය න්ගේ ආයතනය	අධිකරණ නිලධාරීන් (2025 නවක විනිසුරුවරුන්)	85	49	2025 අප්‍රේල් 01 - අගෝස්තු 22
7.	“අවදානමට ලක්විය හැකි ජනගහනය (බාල වයස්කාර නව යොවුන් වියේ පසුවන්නන් සහ HIV සඳහා ප්‍රධාන වශයෙන් බලපෑමට ලක් වූ ජනගහනය) සඳහා ලිංගික හා	එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA)	දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්	01	30	2025 අප්‍රේල් 04 - 06

	ප්‍රජනක සෞඛ්‍ය (SRH) සේවා පිළිබඳ තේව්‍යසික වැඩමුළුව					
8.	“ශ්‍රී ලංකාවේ ළමුන් සඳහා යුක්තිය” පිළිබඳ අධිකරණ සංවාදය	එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල	අධිකරණ නිලධාරීන්	01	30	2025 අප්‍රේල් 25 - 27
9.	“ශ්‍රී ලංකාවේ ළමුන් සඳහා යුක්තිය” පිළිබඳ අධිකරණ සංවාදය	එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල	අධිකරණ නිලධාරීන්	01	35	2025 මැයි 16 - 18
10.	“මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම” පිළිබඳ මාර්ගගත සම්මන්ත්‍රණය	-	මහේස්ත්‍රාත්වරුන්	01	38	2025 මැයි 21 - 23
11.	“1990 අංක 02 දරන ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සහ අදාළ නීති” පිළිබඳ එක්දින දෙමුහුන් වැඩමුළුව	-	දිසා විනිසුරුවරුන් සහ නව විනිසුරුවරුන්	01	175	2025 ජූලි 05
12.	“ශ්‍රී ලංකාවේ ළමුන් සඳහා යුක්තිය” පිළිබඳ අධිකරණ සංවාදය	එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල	අධිකරණ නිලධාරීන්	01	35	2025 ජූලි 11 - 13
13.	“වාණිජ මැදිහත්වීම් සහ බේරුම්කරණය: නීතිමය රාමුව, හොඳම පිළිවෙත් සහ අභියෝග” පිළිබඳ මහාධිකරණ විනිසුරුවන් සඳහා තේව්‍යසික වැඩමුළුව	ආසියානු සංවර්ධන බැංකුව	මහාධිකරණ විනිසුරුවරුන්	01	20	2025 ජූලි 18 - 20
14.	“අර්බුදකාරී කාලවලදී අධිකරණ තීරණ ගැනීමේදී අයිතිවාසිකම් මත පදනම් වූ ප්‍රවේශය” පිළිබඳ තේව්‍යසික වැඩමුළුව	ජාත්‍යන්තර සාමය සහ නීතියේ ආධිපත්‍ය පිළිබඳ මැක්ස් ජ්‍රෑන්ක් පදනම	මහාධිකරණ විනිසුරුවරුන්	01	30	2025 අගෝස්තු 22 - 24
15.	“එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු සභාපති බ්‍රෙන්ඩා හේල් ආර්යාව විසින් පවත්වනු ලබන මහජන දේශනය	ජාත්‍යන්තර සාමය සහ නීතියේ ආධිපත්‍ය පිළිබඳ මැක්ස් ජ්‍රෑන්ක් පදනම	මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්	01	09	2025 අගෝස්තු 27

16.	ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සමඟ අධිකරණ සංවාදය	ජාත්‍යන්තර සාමය සහ නීතියේ ආධිපත්‍ය පිළිබඳ මැක්ස් ජෙලන්ස් පදනම	ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්	01	30	2025 අගෝස්තු 29 - 31
17.	“අධිකරණ ගොඩනැගිලිවල ඇති නඩු භාණ්ඩ බැහැර කිරීම” පිළිබඳ දෙමුහුන් සැසිය	ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයාන්ගේ ආයතනය	මහාධිකරණ විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්	01	336	2025 සැප්තැම්බර් 02
18.	මහාධිකරණ විනිසුරුවරුන් සඳහා දිශානති වැඩසටහන	ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයාන්ගේ ආයතනය	මහාධිකරණ විනිසුරුවරුන්	07	18	2025 සැප්තැම්බර් 08 - 16
19.	“විකල්ප ආරවුල් නිරාකරණය” පිළිබඳ අධිකරණ සංවාදය	CCC-ICLP ජාත්‍යන්තර විකල්ප ආරවුල් විසඳුම් මධ්‍යස්ථානය සහ එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තු වේ වාණිජ නීති සංවර්ධන වැඩසටහන	මහාධිකරණ විනිසුරුවරුන්	01	05	2025 සැප්තැම්බර් 13

#### 5.3.4 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2025.09.30 දිනට වියදම (රු.මි)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
පුනරාවර්තන වියදම්	29.50	19.90	67%
ප්‍රාග්ධන වියදම්	47.20	5.00	11%
එකතුව	76.70	24.90	32%

## 5.4 අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය

### 5.4.1 හැඳින්වීම

අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා විධිමත් නෛතික රාමුවක් සහ වැඩපිළිවෙලක් හඳුන්වාදීම මඟින් අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සවිබල ගැන්වීම සඳහා පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව සම්මත කරන ලද 2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත යටතේ අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය පිහිටුවා ඇත. මෙම 2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත යාවත්කාලීන කරමින් 2023 සැප්තැම්බර් මස 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි 2023 අංක 10 නව පනතක් ලෙස අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ ප්‍රමුඛතාවය ඇතිව පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ නව පනත බලාත්මක කර ඇත. මෙම අධිකාරිය කළමනාකරණ මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබන අතර වර්තමාන කාර්යය මණ්ඩලය 36 කි. අපරාධයක වින්දිතයන්ගේ හිමිකම් සහ අයිතිවාසිකම් මෙන්ම සාක්ෂිකරුවන්ගේ හිමිකම් ආරක්ෂා කිරීම සහ සහාය දීම අධිකාරියේ මූලික කාර්යය භාරය වේ.

#### 5.4.1.1 අධිකාරියේ කාර්යය සහ කර්තව්‍යන්

- අපරාධයක වින්දිතයන්ගේ අයිතිවාසිකම් සහ හිමිකම් හඳුනාගැනීම, ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම.
- සාක්ෂිකරුවන්ගේ හිමිකම් හඳුනාගැනීම, ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම.
- අපරාධයක වින්දිතයන්ගේ හෝ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් හෝ හිමිකම් කඩවීම සම්බන්ධව ලැබෙන පැමිණිලි විභාග කොට ඊට අදාළ නීතිය ක්‍රියාමාර්ග ගැනීම.
- අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට අවශ්‍ය ප්‍රතිකාර, හානිපූරණය, ප්‍රතිෂ්ඨාපනය සහ පුනරුත්ථාපනය සඳහා අවශ්‍ය පියවර ගැනීම.
- අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට වන්දි ප්‍රදානය කිරීම.
- මෙම පනත මඟින් දක්වා ඇති අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම.
- අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට ආරක්ෂාව සැපයීම, අවශ්‍ය ප්‍රතිකාර, පුනරුත්ථාපන හා උපදේශනය ඇතුළු සහායයන් සැපයීම සඳහා සියලුදෙනා දැනුවත් කිරීම.
- අපරාධයක වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් පුනරුත්ථාපනය කිරීමට අදාළව අනෙකුත් ආයතනවල ප්‍රතිපත්ති හා අනෙකුත් පටිපාටි සංශෝධන සඳහා නිර්දේශ ලබාදීම.
- සෑම අධිකාරියකින් හෝ කොමිෂන් සභාවකින් හෝ යම් තැනැත්තකුගේ ඉල්ලීම මත සමකාලීන ග්‍රහය - දෘශ්‍ය සම්බන්ධීකරණ පද්ධතිය ඔස්සේ සාක්ෂි ලබාගැනීමේ නිදහස හා සහාය සැපයීම පිළිබඳ තොරතුරු ලබාදීම.
- යම් අධිකරණයකින් හෝ කොමිෂන් සභාවකින් හෝ වෙන යම් තැනැත්තෙකුගේ ඉල්ලීම මත සමකාලීන ග්‍රහය - දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ සාක්ෂි ලබාගැනීම සඳහා පිළිගත් ප්‍රතිමානවලට අනුකූලව පහසුකම් සැපයීම.
- අපරාධයක වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට වයස, ස්ත්‍රී පුරුෂභාවය, ආබාධිතබව හෝ වෙනත් විශේෂ අවශ්‍යතාවය මත සිදුවිය හැකි හානි පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ අපරාධ සිදුවීම අඩු කළ හැකි ක්‍රම සහ ඒ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම.
- දඬුවම් නියම කිරීමට විකල්පයක් වශයෙන් අපරාධ වින්දිතයන් පෙර සිටි තත්ත්වයට ගැනීමේ පියවර වර්ධනය කිරීම හා ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම.



- m. අපරාධ චින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහාය සැපයීම සඳහා යෝජනා ක්‍රමයන් වැඩි දියුණු කිරීම, යොදාගැනීම හා ක්‍රියාත්මක කිරීම.
- n. අපරාධ චින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ පොලිස් සහායක සහ අරක්ෂක කොට්ඨාසය පවත්වාගෙන යාම හා නියමු උපදේශන නිකුත් කිරීම.

#### 5.4.2 2025-01-01 සිට 2025-09-30 දක්වා බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීම, බඳවා ගැනීම, උසස්වීම් පිළිබඳ තොරතුරු

අධිකාරියේ පුරප්පාඩුව පවතින තනතුරුවලට අදාළ බඳවාගැනීම් 18 සිදු කිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ අනු කමිටුව වෙත වාර්තා ඉදිරිපත් කරන ලදී. එම තනතුරු අතරින් තනතුරු 10ක් බඳවාගැනීම සඳහා 2025.06.30 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ අනුමැතිය ලැබිණ. උක්ත බඳවාගැනීම් සඳහා 2025.07.27 දින පුවත්පත් දැන්වීම් පළකරන ලද අතර මේ වන විට සුදුසුකම් ලද අයදුම්කරුවන් තොරා ගැනීමේ ක්‍රියාමාර්ග ගනිමින් පවතී. මෙම වකවානුව තුළ බඳවා ගැනීම් හෝ උසස්වීම් කිසිවක් සිදුවී නොමැත.

#### 5.4.3 කාර්යය මණ්ඩලය සඳහා ලබ්‍යන් දේශීය/විදේශීය පුහුණුවීම්

අදාළ කාලය තුළ විදේශ පුහුණු වැඩසටහන් කිසිවක් සඳහා සහභාගී නොවිණි. දේශීය පුහුණු වැඩසටහන් පිළිබඳ විස්තර පහතින් දක්වා ඇත.

වැඩසටහන් ගණන	නිලධාරීන් ගණන	පිරිවැය (රු.මි)
04	06	0.038

#### 5.4.4 අධිකාරියේ කාර්යය සාධනය 2025-01-01 සිට 2025-09-30 දක්වා

##### නීති හා නීති බලාත්මක කිරීමේ අංශය

2025 ජනවාරි 01 දින සිට 2025 සැප්තැම්බර් 30 වන විට අධිකාරියට ලැබුණු පැමිණිලි ගණන පහතින් දැක්වේ.

පැමිණිලි / ඉල්ලීම්	2025 වර්ෂය
I. හිමිකම් හා අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සම්බන්ධ	53
II. 14-21 වගන්ති යටතේ වන වැරදි විමර්ශනය සඳහා	83
III. සහාය ලබා ගැනීම සඳහා ඉල්ලීම්	89
අදාළ කාලය තුළ ලද සමස්ත පැමිණිලි	225

##### **I. හිමිකම් සහ අයිතිවාසිකම් උල්ලංඝනය වීම්**

2024 වර්ෂයෙන් ඉදිරියට ගෙන එන ලද පැමිණිලි ගණන	177
2025 වර්ෂයේ තුළ දැනට ලැබී ඇති පැමිණිලි ගණන	53
එකතුව	230
විමර්ශන අවසන් කරන ලද පැමිණිලි ගණන (2025.01.01 සිට 2025.09.30 දක්වා)	51
තවදුරටත් විමර්ශනය වෙමින් පවතින පැමිණිලි ගණන	179

##### **II. 14-21 වගන්ති යටතේ වන වැරදි විමර්ශනය**

2024 වර්ෂයෙන් ඉදිරියට ගෙන එන ලද පැමිණිලි ගණන	215
2025 වර්ෂයේ තුළ දැනට ලැබී ඇති පැමිණිලි ගණන	83
එකතුව	298

අවසන් කරන ලද පැමිණිලි ගණන (2025.01.01 සිට 2025.09.30 දක්වා)	51
වරද විමර්ශනය කරන ලෙස පොලිස් කොට්ඨාසය හා පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති පැමිණිලි ගණන	247

### III. සහය ලබා ගැනීම සඳහා වන ඉල්ලීම්

2024 වර්ෂයෙන් ඉදිරියට ගෙන එන ලද ඉල්ලීම් ගණන	172
2025 වර්ෂයේ තුළ දැනට ලැබී ඇති ඉල්ලීම් ගණන	89
එකතුව	261
සහය ලබා දී අවසන් කරන ලද පැමිණිලි ගණන (2025.01.01 සිට 2025.09.30 දක්වා)	37
VIS ගොනු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති පැමිණිලි ගණන	40
සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය සම්බන්ධක මගින් සාක්ෂි ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති පැමිණිලි ගණන	111
තවදුරටත් සහය ලබා දෙමින් පවතින පැමිණිලි ගණන	67

- 2025.01.01 සිට 2025.09.30 දක්වා වින්දිතයන් වෙනුවෙන් ඉල්ලීම් කිරීම සඳහා අධිකරණයන්හි පෙනී සිට ඇති අවස්ථාවන් ගණන - 61
- 2025 ජනවාරි 01 දින සිට 2025 සැප්තැම්බර් 30 තෙක් නීති අංශය වෙත සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය සම්බන්ධක මගින් සාක්ෂි ලබා ගැනීම සඳහා ලැබී ඇති පැමිණිලි ගණන - 70
- 2025 සැප්තැම්බර් 30 දින වන විට නීති අංශය විසින් පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දීම සිදුකර ඇති ලිපි ගොනු ගනන - 29
- 2025 සැප්තැම්බර් 30 දින වන විට පවත්වන ලද සිද්ධි සාකච්ඡා ගණන - 72

#### 5.4.5 2025.09.30 දින දක්වා අවශ්‍ය කටයුතු සිදුකර ඇති අධිකාරියට එරෙහිව ගොනුකර ඇති නඩු ගණන

නඩු අංකය	අධිකරණය
CA (Writ) 257/2022	අභියාචනාධිකරණය
CA (Writ) 430/2022	අභියාචනාධිකරණය
CA (Writ) 370/2024	අභියාචනාධිකරණය
SCFR/257/19	ශ්‍රේෂ්ඨාධිකරණය
SCFR/ 90/20, SCFR/ 102/20, SCFR/ 228/20	ශ්‍රේෂ්ඨාධිකරණය
SCFR /372/20	ශ්‍රේෂ්ඨාධිකරණය
SCFR/ 127/24	ශ්‍රේෂ්ඨාධිකරණය
SCFR/ 200/24	ශ්‍රේෂ්ඨාධිකරණය
SCFR/ 370/24	ශ්‍රේෂ්ඨාධිකරණය
SCFR/ 101/25	ශ්‍රේෂ්ඨාධිකරණය
8825/M/2025	කඩුවෙල දිසා අධිකරණය

**5.4.6 2025.09.30 දින දක්වා දැනුවත් කිරීමේ සහ පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා නීති අංශය විසින් සහභාගී වී ඇති අවස්ථාවන්**

ආයතනය/වැඩසටහන	සහභාගී වූ දිනය
ජාතික පොලිස් අභ්‍යාස ආයතනය	2025-04-25, 2025-04-27
ජාතික පොලිස් අභ්‍යාස ආයතනය	2025-07-04
ජාතික පොලිස් අභ්‍යාස ආයතනය	2025-07-06
ජාතික පොලිස් අභ්‍යාස ආයතනය	2025-07-30
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය	2025-08-13
ජාතික පොලිස් අභ්‍යාස ආයතනය	2025-08-21
ජාතික පොලිස් අභ්‍යාස ආයතනය	2025-08-23
ජාතික පොලිස් අභ්‍යාස ආයතනය	2025-08-29
ජාතික පොලිස් අභ්‍යාස ආයතනය	2025-09-26
සිරකරුවන්ට සමාව දීම සඳහා ක්‍රමවේදයක් සැකසීමේ කමිටුව	2025-09-25
සෞඛ්‍ය අමාත්‍යාංශය	2025-09-23
ජාතික පොලිස් අභ්‍යාස ආයතනය	2025-09-27/2025-09-28
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය	2025-09-23
යුක්තිය සඳහා වන සහය ව්‍යාපෘතිය (JURE)- ජංගම සේවය -බදුල්ල	2025-08-31 -2025-09-02

➤ **රැකවරණ අංශය**

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට ආරක්ෂාව ලබා දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මෙම අංශයෙන් සිදු කරනු ලබයි. ආරක්ෂාව ලබා ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් හෝ අධිකරණ හෝ කොමිෂන් සභා නියෝගයක් රැකවරණ අංශය වෙත ලැබූ පසු අදාළ අපරාධයක වින්දිතයාට හෝ සාක්ෂිකරු හට තර්ජනයක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසය මගින් තර්ජන තක්සේරු වාර්තා කැඳවා ගැනීමට රැකවරණ අංශය විසින් කටයුතු කරනු ලැබේ. අදාළ තර්ජන තක්සේරු වාර්තාවන් අනුව අපරාධයක වින්දිතයා හෝ සාක්ෂිකරුට පවතින තර්ජනයේ ස්වභාවය සහ ප්‍රමාණ සලකා බැලීමෙන් අනතුරුව අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට කටයුතු කරයි. තර්ජන තක්සේරු වාර්තා ලැබෙන තෙක් අදාළ අපරාධයක වින්දිතයාට හෝ සාක්ෂිකරුට අන්තර් ආරක්ෂාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ. 2025 වසරේ ජනවාරි මස 01 වන දින සිට සැප්තැම්බර් 30 දින දක්වා රැකවරණ අංශය වෙත ලැබී ඇති පැමිණිලි ගණන 164 කි. එම පැමිණිලි සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පහතින් දැක්වේ.

**ආරක්ෂාව ලබා ගැනීම සඳහා වන ඉල්ලීම්**

පෙර වර්ෂ වලින් ඉදිරියට ගෙන එන ලද පැමිණිලි ගණන	464
2025 වර්ෂය තුළ ලැබී ඇති පැමිණිලි ගණන (2025.01.01 සිට 2025.09.30 දක්වා)	164
<b>එකතුව</b>	<b>622</b>
අවසන් කරන ලද පැමිණිලි ගණන (2025-01-01 සිට 2025-09-30 දක්වා)	53
තර්ජන තක්සේරු සඳහා යොමු කර ඇති/ අන්තර් ආරක්ෂාවක් ලබා දෙමින් පවතින ඉල්ලීම්	328
තර්ජන තක්සේරු වාර්තා ලැබීමෙන් පසු ආරක්ෂාව ලබා දෙමින් පවතින ඉල්ලීම්	283
වෙනත් (පැමිණිලිකරුවන් විසින් කරුණු නිසි පරිදි අධිකාරිය වෙත යොමු නොකර ඇති ඉල්ලීම්)	11

- 2025.01.01 දින සිට 2025.09.30 දක්වා අධිකරණ කටයුතු සඳහා සහභාගි වීම වෙනුවෙන් අධිකාරියේ ප්‍රවාහන පහසුකම් යටතේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් සඳහා ආරක්ෂාව ලබා දෙන ලද අවස්ථා ගණන 21 ක් වේ.
- 2025.09.30 දක්වා සමකාලීන ශ්‍රව්‍ය දෘෂ්‍ය සම්බන්ධක ඔස්සේ අධිකරණය වෙත සාක්ෂි ලබාදීම් 3ක් රැකවරණ අංශය විසින් මෙහෙයවා ඇත.

#### 5.4.7 2025.01.01 වන දින සිට 2025.09.30 වන දින දක්වා ලැබී ඇති නියෝග පහත පරිදි වේ.

වර්ෂය	අධිකරණ සහ කොමිෂන් සභා නියෝග ගණන	අවසන් කරන ලද නියෝග	ආරක්ෂාව ලබා දෙමින් පවතින නියෝග
පෙර වර්ෂ වලින් ඉදිරියට ගෙනා නියෝග	89	02	87
2025 (2025.01.01 – 2025.09.30)	17	0	17
එකතුව	106	02	104

- රැකවරණ අංශය විසින් පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දීම සිදුකර ඇති ලිපි ගොනු ගනන - 42

#### ➤ ප්‍රතිපත්ති සහ වැඩසටහන් අංශය

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය විසින් අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් සහ හිමිකම් පිළිබඳව මහජනයා දැනුවත්කිරීමට සහ මේ සම්බන්ධව කටයුතු කරන නොයෙකුත් රාජ්‍ය ආයතන සංවේදීකරණයට ලක් කිරීම අධිකාරියේ වගකීමක් ලෙස පනතෙහි දක්වා ඇත.

එබැවින් 2025 සැප්තැම්බර් 30 දින වන විට අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලද විවිධ වැඩසටහන් ගණන 12ක් වන අතර ඒවා පහත පරිදි දැක්විය හැක.

පවත්වන ලද පළාත	වැඩසටහන් ගණන	සහභාගි වූ නිලධාරීන් සංඛ්‍යාව
බස්නාහිර පළාත	06	388
දකුණු පළාත	01	61
සබරගමුව පළාත	01	49
මධ්‍යම පළාත	01	72
උතුරු මැද පළාත	01	60
නැගෙනහිර පළාත	01	57
වයඹ පළාත	01	495

- ජාතික මිනිස් ජාවාරම් මර්ධන කාර්යසාධක බලකායේ (Anti-Human Trafficking Task Force) සාමාජිකයෙක් ලෙස අධිකාරිය කටයුතු කිරීම හා වාර්තා සඳහා දායකත්වය
  - a. රජය විසින් එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත සපයනු ලබන මිනිස් ජාවාරම (TIP) සම්බන්ධ යාවත්කාලීන තොරතුරු ඇතුළත් වාර්තාව සඳහා දායකත්වය ලබා දීම. මෙහිදී අධිකාරිය විසින් මිනිස් ජාවාරම් වැළැක්වීම සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාව (TIP Report 2024) සඳහා දායකත්වය ලබාදීම.

- b. මිනිස් ජාවාරම්වලට එරෙහිව පරිපාලන ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීම වැඩසටහන් 04ක් සඳහා අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීන්ගේ සම්පත් දායකත්වය ලබාදීම.
- c. මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකායේ (NAHTTF) ප්‍රධාන සාමාජිකයන් සමඟ දිස්ත්‍රික් මට්ටමේ ජාවාරම් විරෝධී සංසදවලට (DATF) සහභාගී වීම.
- d. 2021-2025 කාලය තුළ මිනිස් ජාවාරම් සම්බන්ධ අධීක්ෂණ හා මර්ධනය කිරීමේ උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළව අධිකරණ අමාත්‍යාංශය වෙත වාර්තා ඉදිරිපත් කිරීම.
- e. ආරක්ෂක අමාත්‍යාංශය විසින් මිනිස් ජාවාරමට ගොදුරු වින්දිතභාවයට පත් පුද්ගලයන්ගේ තොරතුරු අධිකාරිය වෙත යොමු කිරීමෙන් අනතුරුව එම පැමිණිලිවලට අදාළව කඩිනමින් ක්‍රියා මාර්ග ගැනීම සඳහා අධිකාරියේ තාක්ෂණික අංශය ක්‍රියා කිරීම
- f. ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජාතික මිනිස් ජාවාරම් මර්ධන කාර්යසාධක බලකායේ පාර්ශ්වකරුවන් සමඟ පවත්වනු ලබන මණ්ඩප රැස්වීම් (Panel Discussion) 04 ක් සඳහා අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීන්ගේ සම්පත් දායකත්වය ලබා දීම
- g. අධිකාරිය විසින් මිනිස් ජාවාරම් වැළැක්වීම සම්බන්ධයෙන් ගනු ලැබූ මාර්ග ඇතුළත් අන්තර්ජාතික වාර්තාව (TIP Report 2025) සඳහා දායකත්වය ලබා දීම.

## II. අධිකාරියේ නියෝජනයන් සහ ඒ හා සම්බන්ධ කාර්යයන්

- a. නීතිපති දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සහ එක්සත් ජාතීන්ගේ මන්ද්‍රව්‍ය සහ අපරාධ නිවාරණ කාර්යාලයේ (UNODC) දායකත්වයෙන් සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම 2026-2030 සැකසීම සඳහා අධිකාරියේ තාක්ෂණික දායකත්වය ලබාදීම.
- b. අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි යෝජනා කරන ලද “ළමා අපයෝජන අවම කිරීම සඳහා බහු-ආංශික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම” පිළිබඳව 2025 අගෝස්තු 7වන දින කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙන්සිටිව්‍යායේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාව සඳහා අධිකාරියේ නියෝජනය සහ තාක්ෂණික දායකත්වය ලබාදීම.
- c. 2025 අගෝස්තු 01 සහ 02 යන දිනවල බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති “Kow your Neethi-බබේ නීති දැනගන්න” මැයෙන් අධිකරණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සහ UNDP ආයතනය විසින් පැවැත්වූ මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහනට සහ ජංගම සේවාව සඳහා අධිකාරියේ දායකත්වය ලබාදීම.
- d. 2025 ජූනි 24 වන දින කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් චොල්කර් ටර්ක් මහතාට උපහාර දැක්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විසින් පවත්වන ලද පිළිගැනීමේ උත්සවයට අධිකාරිය නියෝජනය කරමින් සහභාගීවීම.

### ➤ පාලන හා කළමනාකරණ අංශය

#### 01. ප්‍රසම්පාදන (ප්‍රසම්පාදන / ක්‍රියාකාරී සැලැස්මට අනුව)

ප්‍රසම්පාදන ගණන	මුදල (රු.මි)
13	3.810

- කළමනාකරණ මණ්ඩල සහ අනෙකුත් රැස්වීම්  
 කළමනාකරණ මණ්ඩල රැස්වීම් - 10  
 විගණන හා කළමනාකරණ මණ්ඩල රැස්වීම් - අමාත්‍යාංශය - 02  
 විගණන හා කළමනාකරණ මණ්ඩල රැස්වීම් - අධිකාරිය - 02  
 ජ්‍යෙෂ්ඨ කළමනාකරණ නිලධාරීන්ගේ රැස්වීම් - 06

#### 5.4.8 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

- පහත ප්‍රකාරව අධිකාරියේ ආරක්ෂණ අරමුදල ස්ථාපිත කර ඇති අතර 2025.09.30 දින වන විට එය රු. මි. 28 දක්වා වර්ධනය වී ඇත.

විස්තරය	2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි.)	2025.09.30 දිනට වියදම (රු.මි.)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
පුනරාවර්තන වියදම්	51.00	43.00	84%
ප්‍රාග්ධන වියදම්	7.00	4.50	64%
එකතුව	58.00	47.50	81%



## 5.5 ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය

### 5.5.1 හැඳින්වීම

ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය (ONUR) යනු විවිධත්වය සමරන අතරම ශ්‍රී ලංකාවේ ජනතාව අතර සහජීවනය සහ එකමුතුකම ප්‍රවර්ධනය කිරීමේ මූලික අරමුණ ඇතිව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයකි.

සියලු ජන කොටස්වල මූලික අයිතිවාසිකම්, නිදහස සහ සමානාත්මතාවයට ගරුකරන සමාජයක් නිර්මාණය කිරීමට ඔවුන් කැපවී ඇත. මෙම කාර්යාලය ස්ථාපිත කර ඇත්තේ, 2015 අප්‍රේල් 8 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, 2015 දෙසැම්බර් 18 දිනැති අංක 1945/41 ගැසට් පත්‍රය මගිනි. 2024 ජනවාරි මාසයේදී, මෙම කාර්යාලය ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස 2024 අංක 01 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපිත කරන ලදී.

#### 5.5.1.1 සිදු කරන කාර්යයන්

2024 සම්මත කරන ලද පනත හරහා;

- (අ) ශ්‍රී ලංකාව තුළ ජාතික සමගිය, සංහිදියාව සහ කල් පවත්නා සාමය සාක්ෂාත් කර ගැනීම සඳහා රජයට සහ අදාළ බලධාරීන්ට නිර්දේශ ඉදිරිපත් කිරීම;
- (ආ) සංහිදියාව සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම;
- (ඇ) ජාතික සමගිය සහ සංහිදියාව ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් සඳහා පහසුකම් සැලසීම සහ ක්‍රියාත්මක කිරීම; සහ
- (ඈ) ජාතික සමගියට අහිතකර බලපෑම් ඇති කරමින් විවිධ ප්‍රජාවන් තුළ සහ ඔවුන් අතර ආතතීන් සහ ගැටුම් ඇති කරන කරුණු විසඳීමට ගත යුතු ක්‍රියාමාර්ග රජයට නිර්දේශ කිරීම, සඳහන් කළ හැකිය.

අතිරේකව, අදාළ පනත මගින් ජාතික සමගිය හා සහජීවනය අදාළ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට නිර්දේශ කර ඇත. එම ජාතික ක්‍රියාකාරී සැලැස්ම තුළ අන්තර්ගත විය යුතු වැඩසටහන් අතර;

1. සියලු ප්‍රජාවන් අතර සාමය සහ සමගිය, දැනුවත්භාවය ගොඩනගන සංහිදියාව සහ සහජීවනය සහතික කිරීමේ වැඩසටහන් සහ පසු විපරම් සිදු කිරීම.
2. නීතියේ ආධිපත්‍යය, මූලික අයිතිවාසිකම්, වෙනස්ව නොසැලකීම, සමානාත්මතාවය සහ විවිධත්වයට ගරු කරන සමාජයක් නිර්මාණය කිරීම සඳහා විවිධ පාර්ශ්වකරුවන්ගේ උත්සාහයන් ප්‍රවර්ධනය කිරීම සහ උත්ප්‍රේරණය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
3. සංවාදය ප්‍රවර්ධනය කිරීම, ප්‍රතිසන්ධානය සඳහා සම්මුතිය ගොඩනැගීම සහ ගැටුම් හටගැනීමට පෙර පූර්ව අනතුරු ඇඟවීම් සහ ප්‍රතිචාර දැක්වීම් සඳහා කලාපීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ වැඩසටහන්.
4. පාසල්, රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල, තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන ආයතන ඇතුළු අධ්‍යාපන පද්ධතියේ සංහිදියාව සහ සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ විෂයමාලා ශක්තිමත් කිරීමේ වැඩසටහන්.
5. ගැටුම් වලට මුහුණ දුන් ප්‍රජාවන් අතර සංහිදියාව ඇති කිරීම සඳහා සම්බන්ධීකරණය, අධීක්ෂණය සහ ඇගයීම ඇතුළු මනෝ සමාජීය සත්කාර සේවා ශක්තිමත් කිරීමේ වැඩසටහන්.

6. අදාළ අමාත්‍යාංශ සහ රජයේ දෙපාර්තමේන්තු සහ ආයතන සමඟ සාකච්ඡා කර ප්‍රවණ්ඩ අන්තවාදය වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමේ වැඩසටහන්.
7. විවිධ ප්‍රජාවන් අතර පැවති ආතතිය හා ගැටුම් ඇති කරන ගැටළු නිරාකරණය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සහ එම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහ පසු විපරම් කිරීමේ වැඩසටහන්.
8. කාන්තා හා තරුණ ප්‍රජාව කෙරෙහි අවධානය යොමු කරමින් සමාජ ඒකාබද්ධතාවය, අධ්‍යාපනය, ගැටුම් විසර්වර්තනය, මනෝ සමාජීය ආධාරක ව්‍යාපෘති, කලා හා සංස්කෘතිය, දැනුවත් කිරීම් සිදුකිරීම, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ආර්ථික සංවර්ධන සැලසුම් යටතේ ආර්ථිකය නගාසිටුවීමේ වැඩසටහන්, විශේෂ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

### 1. සංවිධානාත්මක දැක්ම

සෑම පුරවැසියෙකුට ම ආර්ථික, සමාජයීය, සංස්කෘතික සහ දේශපාලනික ක්ෂේත්‍රයන්හි සමාන අවස්ථාවන් සැලසෙන, විවිධත්වය සහ ජාතික අනන්‍යතාවයට ගරු කරන එකමුතුභාවයෙන් ජීවත්විය හැකි ශක්තිමත්, ස්ථාවර, ප්‍රගතිගාමී සැමටම පිළිගත හැකි සාමකාමී දේශයක්.

### 2. සංවිධානාත්මක මෙහෙවර

මූලික අයිතිවාසිකම්, නිදහස, නීතියේ ආධිපත්‍යය, සාමාන්‍යාත්මතාවය, විවිධත්වයට ගරු කරන සමාජයක් බිහිකිරීමට දායක වීම, ආගම, භාෂාව, කුලය, වයස, ස්ත්‍රී පුරුෂභාවය, උපන් ස්ථානය හා දේශපාලන මතවාද නිසා වෙනස් ලෙස නොසලකන, ගෞරවනීය ලෙස ජීවත් වීමට අවශ්‍ය සමාජයක් තැනීම හා ප්‍රවර්ධනය කිරීම.

### 3. සංවිධානයේ පරමාර්ථ

- I. විවිධ ප්‍රජාවන් තුළ හා ඒවා අතර පවත්නා පීඩනකාරී ස්වභාවයන් සහ ගැටුම් ඇතිකරන ගැටළු විසඳීමට පියවර ගැනීමට රජයට නිර්දේශ කිරීම හා මෙහෙයවීම.
- II. අවබෝධය, සමගිය සහ එකමුතුබව සියලු ප්‍රජාවන් අතර ගොඩනංවන සංහිදියාව සඳහා අවැසි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රජයට අවශ්‍ය සම්පාදනය ලබාදීම සහ නිර්දේශ කිරීම සහ අනතුරුව මෙහෙයවීම.

## 5.5.2 2025.01.01 සිට 2025.09.30 දක්වා කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සහ ඊට අදාළ තොරතුරු

මෙම ආයතනයට අදාළ බඳවා ගැනීමේ පටිපාටි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය සඳහා යොමුකර ඇතත් ඒ සඳහා මෙතෙක් අනුමැතිය ලබාදී නොමැත.

අවස්ථා තුනකදී (03) නිලධාරීන් පනස්තුන් (53) දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලය සඳහා අනුමැතිය ලබාදී ඇතත්, ආයතනයේ දැනට ස්ථිර කාර්යය මණ්ඩලය අට දෙනෙකු (08) පමණක් සේවයේ යෙදී සිටියි. සෙසු කාර්යය මණ්ඩලය වැඩබැලීමේ පදනම මත (නිලධාරීන් 01), කොන්ත්‍රාත් පදනම මත (නිලධාරීන් 05) සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙන් අනුයුක්ත කරන ලද නිලධාරීන් (04)ගෙන් සමන්විත වේ.

## 5.5.3 කාර්ය මණ්ඩලය සඳහා ලබාදුන් දේශීය විදේශීය පුහුණුවීම්

මාණ්ඩලික නිලධාරීන් දෙදෙනෙකු වීන රජයේ අනුග්‍රහය මත 2025.05.12 සිට 2025.05.27 වන දින දක්වා වීනයේ පැවති පුහුණු වැඩසටහනකට සහභාගී කරවීය.

**5.5.4 2025 වර්ෂයේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස 30 වනදා දක්වා සිදුකළ ප්‍රාග්ධන වැඩසටහන් වල ප්‍රගතිය**

ව්‍යාපෘතියේ නම		වෙන් කළ ප්‍රතිපාදනය (රු.මි)	2025.09.30 දිනට වියදම (රු.මි)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)	2025.09.30 දිනට භෞතික ප්‍රගතිය (%)
1	සංභිදියාව පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්	15.00	13.00	80%	50%
2	ගැටුම් විපරිවර්තන වැඩසටහන්	18.00	1.00	5%	45%
3	සංභිදියාව සඳහා උසස් අධ්‍යාපනය, පර්යේෂණ සහ අධ්‍යයනයන්	15.00	2.00	13%	15%
4	සංභිදියා වැඩසටහන් සඳහා කලා සහ සංස්කෘතිය	25.50	2.50	10%	30%
5	මාධ්‍ය, මහජන සම්බන්ධතා සහ සන්නිවේදනය	9.00	2.50	27%	40%
6	සහජීවනය සහ සංභිදියාව සඳහා ජාතික ප්‍රතිපත්ති සහ ජාතික උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම	0.50	0.00	-	10%
7	සමාජ හා ආර්ථික සංවර්ධන වැඩසටහන්	13.00	8.73	67%	10%
8	ප්‍රසම්පාදනය	4.00	0.25	7%	40%

**5.5.5 විදේශීය ව්‍යාපෘතිවලට අදාළ තොරතුරු**

**වැසි ජලය රැස්කිරීමේ ව්‍යාපෘතිය**

- යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස්කිරීමේ ඒකක ඉදිකිරීම සඳහා ඉන්දිය රජය ශ්‍රී ලංකා රුපියල් මිලියන 420ක පමණ මූල්‍ය ආධාර මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. එහි පළමු අදියර යටතේ මේ දක්වා ඉදිකළ වැසි ජලය රැස්කිරීමේ ඒකක 531ක් ජනතා අයිතියට පත් කර තිබේ.
- ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුම දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී.

**5.5.6 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය**

විස්තරය	2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2025.09.30 දිනට වියදම (රු.මි)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
පුනරාවර්තන වියදම්	0.039	0.027	69.2%
ප්‍රාග්ධන වියදම්	0.340	0.010	3%
එකතුව	0.379	0.038	10%

## 5.6 අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය

### 5.6.1 හැඳින්වීම

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත යටතේ ස්ථාපිත කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් 2018 වර්ෂයේ පෙබරවාරි මස 28 වෙනි දින සභාපතිතුමා ඇතුළු මණ්ඩල සමාජිකයින් 07 දෙනෙකු නිර්දේශකොට පත් කිරීමත් සමඟ 2018 වසරේ දී, ශ්‍රී ලංකාව තුළ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනය බවට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නිල වශයෙන් ස්ථාපිත කෙරිණි. මෙම කාර්යාලය පිහිටුවීම, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳව සංකීර්ණ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය දක්වන කැපවීම නියෝජනය කරන සන්ධිස්ථානයක් විය.

අතුරුදහන් වූ තැනැත්තන් සෙවීම, ඔවුන් සොයා ගැනීම සඳහා උචිත යාන්ත්‍රණ පිහිටුවීම, අතුරුදහන් වූ පුද්ගලයින්ට අත් වූ ඉරණම පැහැදිලි කර ගැනීම, අතුරුදහන් වීම නැවත සිදු නොවීම සහතික කිරීම සඳහා අදාළ බලධාරීන්ට නිර්දේශ සැපයීම, අතුරුදහන් වූ තැනැත්තන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතීන් හා බැඳියා ආරක්ෂා කිරීම යන අරමුණු පෙරදැරිව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක වේ.

ස්ථීර සහ ස්වාධීන රාජ්‍ය ආයතනයක් ලෙස ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන්, සිවිල් කැළඹීම් හේතුවෙන් හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඉරණම පැහැදිලි කර ගැනීම, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වගකීම වේ.

#### 5.6.1.1 ආයතනය විසින් සිදු කරන කාර්යයන්

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් අතුරුදහන් වූ තැනැත්තන් වෙනුවෙන් සහ ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකරනු ලබයි. අතුරුදහන් වූ පැමිණිලිවලට අදාළව ප්‍රාථමික විමර්ශන පවත්වන අතර ඉන් ලැබෙන නිර්දේශ මත පදනම්ව, දක්නට නොමැති බවට වූ සහතික සහ මරණ සහතික නිකුත් කිරීම සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට හැකිවන පරිදි අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඥාතීන්ට වාර්තා නිකුත් කිරීම ඉන් ප්‍රධාන තැනක් ගනී. එසේම අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඥාතීන්ට හානිපූරණයන් ලබාදීම සඳහා අදාළ බලධාරීන්ට නිර්දේශ සැපයීම ද අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන කාර්යයක් වේ.

තවද අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඥාතීන්ට මනෝ සමාජීය සහය ලබාදීම ඇතුළු සුබසාධන සේවාව සහ පරිපාලන සහය ලබාදීම සහ ඒ සඳහා පහසුකම් සැපයීම, වින්දිතයින් සහ සාක්ෂිකරුවන් අරක්ෂා කිරීම සඳහා ක්‍රම පද්ධතියක් ක්‍රියාත්මක කිරීම, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ සියලු විස්තර සහිත දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම, කළමනාකරණය කිරීම සහ පවත්වා ගැනීම ද සිදු කරන කාර්යයන් අතර සුවිශේෂී ස්ථානයක් ගනී.

එසේම අනෙකුත් රාජ්‍ය ආයතනයන්ගේ ද සහය ඇතිව සිදුකරනු ලබන වැඩිදුර විමර්ශන කටයුතු හේතුවෙන් අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඉරණම සාක්ෂාත් කර ගැනීමට හැකිවී ඇත. තවද අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වලට සිදු වූ හානිය සහ ඔවුන් පත්වූ වේදනාකාරී තත්ත්වය සම්බන්ධව රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සංවිධාන දැනුවත් කිරීම, ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරාගැනීමට සහ ආර්ථික, මනෝ සමාජීය, නෛතික සහ පරිපාලන සහය වෙත පිවිසීම සහතික කිරීමට මහජනතාවගේ සහය ලබාගැනීමට පහසුකම් සැලසීම ද සිදු කරන කාර්යයන් අතර ප්‍රධාන තැනක් උසුළයි.

### 5.6.2 2025.01.01 සිට 2025.09.30 දක්වා බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීම්, බඳවා ගැනීම්, උසස්වීම් පිළිබඳ තොරතුරු

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ රාජකාරී කටයුතු සඳහා අත්‍යාවශ්‍ය සේවකයින් 69 දෙනෙකු හඳුනාගෙන අනුමැතිය සඳහා අමාත්‍යාංශ අනුමැතිය සහිතව රාජ්‍යය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ නිලධාරී කමිටුව වෙත යොමුකර ඇත. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නිලධාරී කාර්ය මණ්ඩලය පිළිබඳ සමාලෝචනය කර යාවත්කාලීන කර නිර්දේශ ඉදිරිපත්කර ඇත. මෙම කාලය තුළ කොන්ත්‍රාත් පදනම මත අධ්‍යක්ෂ මූල්‍ය හා ප්‍රසම්පාදන තනතුර සඳහා මාස 06 ක කාලයකට නිලධාරියෙකු බඳවාගෙන ඇත. උසස්වීම් කිසිවක් සිදුවී නැත.

### 5.6.3 කාර්ය මණ්ඩලය සඳහා ලබාදුන් විදේශීය පුහුණුවීම් විස්තර - විදේශීය පුහුණුවීම් නොමැත

#### 5.6.3.1 කාර්ය මණ්ඩලය සඳහා ලබාදුන් දේශීය පුහුණුවීම් විස්තර

#	පුහුණුවීම් වලට අදාළ විෂය ක්ෂේත්‍රය	පුහුණුවීම් පැවැත් වූ දින ගණන	සහභාගී වූ නිලධාරීන් ගණන
01	සෙවීම් මාර්ගෝපදේශ සකස් කිරීම	1	55
02	අධිකරණ වෛද්‍ය විද්‍යාව	1	50
03	උසස් අධිකරණ වෛද්‍ය විද්‍යාව - නේවාසික	3	49
			45
			47
04	අධිකරණ වෛද්‍ය පුරාවිද්‍යාව	1	41
05	උසස් අධිකරණ වෛද්‍ය පුරාවිද්‍යාව - නේවාසික	3	61
			61
			49
06	දෙමළ භාෂා පාඨමාලාව	මාස 6	4
07	ලිපිගොනු කළමනාකරණය	1	25
08	කාර්යාල විනය කාර්යය පටිපාටිය	6	36
09	ආතති කළමනාකරණය	2	42

### 5.6.4 2025.01.01 සිට 2025.09.30 දක්වා තුළ කාර්යය සාධනය

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ කාර්ය සාධනය ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙනු ලබන කරුණු 05 කි.

අ/අ	දර්ශකය	ඒකකය	2025.12.31 දිනට ඉලක්කය	2025.09.30 සම්පූර්ණ ප්‍රගතිය
1	දෙවන අදියරට අදාළ විමර්ශන පැවැත්වීම්	ලිපිගොනු 1500 ක්	1,125	-
2	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබා දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීම	ලිපිගොනු 1500 ක්	1,125	835 *
3	ප්‍රධාන දත්ත පද්ධතිය වැඩිදියුණු කිරීම	පියවර -06	6	3
4	සිවිල් සමාජ සංවිධාන දැනුවත් කිරීම/පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම	රැස්වීම් 15	15	08
5	මොඩියුල 4 සංවර්ධනය කිරීම සහ කාර්ය මණ්ඩලය සහ විමර්ශන මණ්ඩල සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම	මොඩියුල 4ක් හා පුහුණු වැඩසටහන් 14 ක්	18	05

\*2024 හා 2025 වර්ෂයන්ගේ පවත්වන ලද විමර්ශනයන් තුළින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබා දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ සමස්ත ප්‍රගතිය

### 5.6.5 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි.)	2025.09.30 දිනට වියදම (රු.මි.)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
පුනරාවර්තන වියදම	116	64	55
ප්‍රාග්ධන වියදම	10	0.31	3
එකතුව	126	64	51

## 5.7 හානිපූරණය සඳහා වන කාර්යාලය

### 5.7.1 හැඳින්වීම

හානිපූරණය සඳහා වන කාර්යාලය 2018 අංක 34 දරණ පාර්ලිමේන්තු පනත මගින් පිහිටුවන ලද අතර මීට පෙර පැවති 1987 අංක 29 දරණ පනත මගින් පිහිටුවන ලද පුද්ගලයින්, දේපළ හා කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරිය (REPPA) ඒ සමඟ අභෝගි විය. ගැටුම් වලින් අගතියට පත් පාර්ශවයන්ට මූල්‍යමය සහන පමණක් ලබා දුන් REPPA මෙන් නොව හානිපූරණය සඳහා වන කාර්යාලයේ විෂය පථය වඩාත් පුළුල් වන අතර, එය පනතේ විධිවිධාන සහ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතිපත්ති වලට අනුකූලව ගැටුම්වලින් අගතියට පත් පාර්ශවයන්ට වඩාත් අර්ථවත් සහ තිරසාර හානිපූරණයක් ලබා දීම අරමුණු කරයි. හානිපූරණය සඳහා වන පනතේ දක්වා ඇති ආකාරයට හානිපූරණය සඳහා වන කාර්යාලයේ ප්‍රධාන අරමුණු පහත දැක්වෙයි.

1. පීඩාවට පත් තැනැත්තන්ට තනි සහ සාමූහික හානිපූරණය පිළිබඳ ප්‍රතිපත්තීන් විධිමත්ව සකස් කර අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ කිරීම.
2. මහජන අධ්‍යාපනය, අනුස්මරණය කිරීම සහ ළමයින්, තරුණයින්, කාන්තාවන්, සහ ලිංගික හිංසනයට ලක් වූ වින්දිතයන් හා දුබලතාවයන් සහිත තැනැත්තන් සම්බන්ධයෙන් වන විශේෂිත ප්‍රතිපත්ති ඇතුළුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද එම හානිපූරණය සඳහා වන ප්‍රතිපත්ති සඳහා පහසුකම් සැපයීම සහ ක්‍රියාත්මක කිරීම.
3. ප්‍රතිසන්ධානය අරමුණු කරගත් වෙනත් යාන්ත්‍රණ සමඟ අනුකූල වීම තහවුරු කිරීම සඳහා සබඳතා පිහිටුවීම.
4. යෝග්‍ය, පීඩාවට පත් තැනැත්තන්ට හානිපූරණයන් ලබා දීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම සහ ඇගයුම් කිරීම.

හානිපූරණයන් ලබා දීම තනි හා සාමූහික ලෙස සිදු කරනු ලබන අතර 2022 මාර්තු 3 දිනැති, අංක 2269/54 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද හානිපූරණ ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන් ප්‍රකාරව හානිපූරණයන් සිදු කිරීම සඳහා ප්‍රතිපත්ති ක්ෂේත්‍රයන් අටක් (8) හඳුනා ගෙන ඇත. එනම්,

01. ජීවනෝපාය සහාය
02. වන්දි සහ මූල්‍යමය සහාය
03. ඉඩම්වල අයිතිය නැවත පවරා දීම සඳහා සහාය



04. නිවාස පහසුකම් සැපයීම සඳහා සහාය
05. යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහාය
06. පටිපාලනමය කටයුතු සඳහා සහාය
07. මනෝසමාජීය සහාය සඳහා සහාය
08. ඒකීය බව, සංහිදියාව සහ ප්‍රචණ්ඩත්වය නැවත ඇති නොවීම සඳහා පියවර ගැනීම

ඉහත අට අතුරින් මේ වන විට ප්‍රධාන වශයෙන්ම ප්‍රතිපත්ති ක්ෂේත්‍ර තුනක් (3) එනම්, ජීවනෝපාය සහාය, වන්දි හා මූල්‍යාධාර සහ මනෝ සාමාජීය සහාය යටතේ ගැටුම් නිසා අගතියට පත් පාර්ශව වෙත තනි හා සාමූහික වශයෙන් හානිපූරණය සිදු කරනු ලබයි.

පීඩාවට පත් තැනැත්තන්ට සහන සැලසීමේදී හානිපූරණය සඳහා වන කාර්යාලය එහි ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශවල සඳහන් පරිදි මාර්ගෝපදේශයන් දහයක් (10) ක් අනුගමනය කරනු ලබයි.

හානිපූරණය සඳහා වන කාර්යාලය, ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත ජනාධිපතිතුමා විසින් වසර තුනක් සඳහා පත් කරනු ලබන සභාපතිවරයෙකු ඇතුළුව සාමාජිකයින් හතර දෙනෙකුගෙන් සමන්විත වෙයි. හානිපූරණ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වන්නේ අධ්‍යක්ෂ ජනරාල්/ ප්‍රධාන විධායක නිලධාරී ය. කාර්යමණ්ඩලය සඳහා අනුමත තනතුරු සංඛ්‍යාව 77 ක් වුවද මේ වන විට රාජකාරි නිරතව සිටින්නේ 55 දෙනෙකු පමණි. තනතුරු 25ක් දැනට පුරප්පාඩුව පවතියි.

#### 5.7.1.1 ආයතනය විසින් සිදු කරනු ලබන කාර්යයන්

1. මූල්‍යමය හානිපූරණයන් ප්‍රදානය කිරීම.
  - අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙන් ලැබෙන නිර්දේශ අනුව හානිපූරණය සිදු කිරීම.
  - උතුරු නැගෙනහිර යුධ ගැටුම් නිසා අගතියට පත් පාර්ශවයන්ට හානිපූරණය සිදු කිරීම.
  - සිවිල් කෝළාහල, දේශපාලන නොසන්සුන්තාව වැනි ගැටුම් හේතුවෙන් අගතියට පත් පාර්ශව වෙත හානිපූරණය සිදු කිරීම.
  - 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය - වින්දිත අරමුදල මගින් ගෙවීම් සිදු කිරීම.
2. ජීවනෝපාය සහාය වැඩසටහන යටතේ සිදු කරනු ලබන සාමූහික හානිපූරණය.
3. මනෝසාමාජීය සහාය වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
4. ජාත්‍යන්තර මානව හිමිකම් යාන්ත්‍රණ වෙත වාර්තා කිරීම.

#### 5.7.2 කාර්ය මණ්ඩලය සඳහා ලබා දුන් දේශීය විදේශීය පුහුණුවීම් විස්තර

##### ➤ දේශීය පුහුණුවීම්

පුහුණුවීම් වැඩසටහන	දිනය	සහභාගී වූ ගණන
01. ලිපිගොණු කළමනාකරණය	2025.05.30	20
02. Microsoft Office Word පුහුණුවීම්	2025.09.25	03
03. Microsoft Excel පුහුණුවීම්	2025.09.26	19
04. රජයේ නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය පිළිබඳ හැඳින්වීම	2025.10.01	15

### 5.7.3 2025.01.01 සිට 2025.09.30 තුළ කාර්යසාධනය

#### 1. මූල්‍ය සහන ලබා දීම.

##### 1.1. අතුරුදහන් වූවන්ගේ පවුල්/යැපෙන්නන් සඳහා මූල්‍ය ආධාර ලබා දීම.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයෙන් ලැබෙන නිර්දේශ මත 2025 ජනවාරි මස සිට පවුල්/යැපෙන්නන් 570 (2024 වර්ෂයේ ලැබුණු නිර්දේශ 132 ක් ඇතුළුව) දෙනෙකු සඳහා රු.200,000 බැගින් මූල්‍යාධාර සපයා ඇත. අතුරුදහන් වූවන්ගේ කාර්යාලයෙන් හානිපූරණය සඳහා වන කාර්යාලය වෙත 2025 වර්ෂයේදී නිර්දේශ 493 ක් ලැබී ඇත.

ඒ අනුව 2022 වර්ෂයේ සිට 2025.09.30 දක්වා අතුරුදහන් වූවන්ගේ පවුල් 4,344 ක් වෙත මූල්‍යාධාර ප්‍රධානය කොට ඇත.

##### 1.2. උතුරු නැගෙනහිර යුධ ගැටුම් වලින් අගතියට පත්වූවන්ට මූල්‍යාධාර ලබා දීම.

උතුරු නැගෙනහිර ගැටුම් හේතුවෙන් මරණ, තුවාල හා දේපළ හානි සිදු වූ වින්දිතයින් 2,017 ක සඳහා මූල්‍යාධාර ලබා දී ඇත. උතුරු නැගෙනහිර වින්දිතයින්ගේ සියලුම වන්දි ගෙවීම් කටයුතු 2025 ජූලි මස වන විට නිම කිරීමට හානිපූරණය සඳහා වන කාර්යාලයට හැකි විය.

#### 2025 ජනවාරි - සැප්තැම්බර් දක්වා මූල්‍ය සහන ලබා දීම.

යෝජනා ක්‍රමය	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	ගෙවන ලද මුදල (රු. මිලියන)
අතුරුදහන් වූවන්ගේ පවුල්	570	140
උතුරු - නැගෙනහිර යුධ ගැටුම්	2,017	208

##### 1.3 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය වින්දිත අරමුදල මගින් ගෙවීම් සිදු කිරීම.

2023 ජනවාරි 12 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව හානිපූරණ කාර්යාලය විසින් 2019 පාස්කු ප්‍රහාරය - වින්දිත අරමුදල ආරම්භ කරන ලද අතර 2025 වන විට එම අරමුදල සඳහා වගඋත්තරකරුවන්ගෙන් රු. මිලියන 311ක් ලැබී තිබිණ. ඒ අනුව 2025 ජූනි මස වන විට වින්දිත අරමුදලෙන් ප්‍රතිලාභීන්ට සිදු කරන ලද සියලු ගෙවීම් නිම කොට සාර්ථකව අවසන් කරන ලදී.

වින්දිත අරමුදලට ලැබුණු මුදල = රු.මිලියන 311

වින්දිත අරමුදලෙන් ප්‍රතිලාභීන්ට ලබා දුන් සහන (මුළු එකතුව) = රු.මිලියන 310.

මුළු ප්‍රතිලාභීන් ගණන = 663

#### 2. ජීවනෝපාය සහාය වැඩසටහන

##### 2.1. සිහින ගෙත්තම්, මන්තාරම

මන්තාරම දිස්ත්‍රික්කයේ මන්තාරම නගරය හා නනාටන් කොට්ඨාශවල තරුණ කාන්තාවන් 40 දෙනෙකු සඳහා විසිතුරු එම්බ්‍රොයිඩර් කලාව පිළිබඳ දින 20 ක පුහුණුව, මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුම හා අවශ්‍ය පුහුණු උපකරණ ලබා දීමේ වැඩසටහන නොවැම්බර් මස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත. දළ ව්‍යාපෘති පිරිවැය රු.මිලියන 0.5.

## 2.2. හරිත ඇල්ගේ වගාව

මන්නාරම, නනාටන් කොට්ඨාශයේ යුධ ගැටුම් නිසා විපතට පත් පවුල් 8ක් සවිබල ගැන්වීම සඳහා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සමඟ හරිත ඇල්ගේ වගා කිරීමේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන නොවැම්බර් මස ආරම්භ කිරීම සඳහා මූලික පියවර ගෙන ඇත. මෙහි දළ පිරිවැය රු. මිලියන 1ක් පමණ වෙයි.

## 3. මනෝසමාජීය සහාය වැඩසටහන

මනෝසමාජීය සහාය වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 5ක අවශ්‍යතාවයන් හඳුනාගෙන ඔවුන්ව අදාළ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වෙත යොමු කිරීම තුළින් ඇවැසි සේවාවන් සාර්ථකව ලබා දී ඇත. ඒ අනුව පුද්ගලයින් 3 දෙනෙකුට අස්වැසුම ආධාර ලබා ගැනීමට සහාය, එක් අයෙකුට වෙළඳපොළ පහසුකම් හා ආබාධිත දීමනා ලබා ගැනීමට සහාය වීම දැක්විය හැකිය.

මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 3ක් අවශ්‍යතාවයන් ලබා ගැනීම සඳහා අදාළ රාජ්‍ය නොවන ආයතන වෙත යොමු කොට අවශ්‍යතාවය සපුරා දී ඇත. ඒ යටතේ අධ්‍යාපන පහසුකම්, නිවාස පහසුකම් සහ ආදායම් මාර්ග ඉහළ නංවා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දී ඇත.

## 4 ජාත්‍යන්තර මානව හිමිකම් යාන්ත්‍රණ වෙත වාර්තා ඉදිරිපත් කිරීම.

4.1. මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසි වාරය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මගින් 2025 ඉදිරිපත් කරන ලද විමසීම් සඳහා වාර්තා සපයන ලදී.

4.2. 2025 සැප්තැම්බර් 26 දින ස්විට්සර්ලන්තයේ ජීනීවා හිදී පවත්වන ලද අතුරුදහන් වූවන්ගේ කමිටුව මගින් ඉදිරිපත්කරන ලද විමසීම් වලට අදාළ වාර්තා ඉදිරිපත් කොට ඇති අතර එම කමිටුවට සහභාගී වීම.

## 05. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති

### 1. ජීවනෝපාය සහාය වැඩසටහන

2024 වර්ෂයේ ක්‍රියාත්මක කළ ජීවනෝපාය සහාය වැඩසටහන් 17 ක අධීක්ෂණ කටයුතු හා පසුපරම් කටයුතු සිදු කරන ලදී. ආරම්භ කරන ලද ව්‍යාපෘතීන්හි 2025 ජනවාරි සිට 2025 ජූනි දක්වා කාලය තුළ ආදායම් උත්පාදන කටයුතු ආරම්භ කොට තිබූ අතර ප්‍රගතිය පහත පරිදි විය.

#### 1.1 සිහින් ගෙත්තම් - යාපනය

යාපනය, සන්දිලිපාය කොට්ඨාශයේ තරුණ කාන්තාවන් 40 දෙනෙකුට විසිතුරු එම්බ්‍රොයිඩර් කලාව පිළිබඳ ප්‍රායෝගික පුහුණුව හා පුහුණු උපකරණ, පුහුණු මධ්‍යස්ථානයට අවශ්‍ය මහන මැෂින් හයක් (06) ක් ලබා දීම. ව්‍යාපෘති පිරිවැය රු. මිලියන 1.36.

යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් හි තරුණ කාන්තාවන් 20 දෙනෙකු ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා මෙම වැඩසටහන මගින් පුහුණුව, පුහුණු ද්‍රව්‍ය හා මහන් මැෂින් 5ක් ලබා දෙන ලදී. ව්‍යාපෘති පිරිවැය රු. මිලියන 0.61 කි. මේ වන විට ප්‍රතිලාභීන් රු.15,000ක පමණ සාමාන්‍ය මාසික ආදායම උපයා ගැනීමට සමත් වී සිටියි.



#### 1.2 බලාපොරොත්තුවේ කපු කෙඳි, මඩකලපුව හා අම්පාර

- මන්මුනායි පත්තුව, මන්මුනායි දකුණ හා එළුවිල් පත්තුව කොට්ඨාශ වල සාම්ප්‍රදායික අත්යන්ත්‍ර රෙදි පිළි කර්මාන්තයේ යෙදුනු යුද්ධයෙන් අගතියට පත් පුද්ගලයින් 89 දෙනෙකු ඇතුළත් කණ්ඩායම් 13 කට තම අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය නැවත පුළුල් ලෙස ආරම්භ කිරීමට

අවශ්‍ය ද්‍රව්‍යමය හා පුහුණු සහාය, වෙළඳපොළ අවස්ථා සහ Waproll යන්ත්‍ර දෙකක් ලබා දීම. ව්‍යාපෘති පිරිවැය රු. මිලියන 2.42.



- අම්පාර දිස්ත්‍රික්කයේ, නාවිදන්වේලි කොට්ඨාශයේ යුධ ගැටුම් වලින් විපතට පත් පුද්ගලයින් 38 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 3ක් සවිබල ගන්වා ඔවුන්ගේ අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය නඟා සිටුවීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලදී. මෙහි ව්‍යාපෘති පිරිවැය රු. මිලියන 0.66 ක් විය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් ඉතා සාර්ථක ලෙස ආදායම් ඉපදවීමේ කටයුතු වල නිරත වී සිටියි. ඔවුන් සිය මාසික ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගෙන ඇත.



### 1.3 ජීවිතයට ආලෝකය - මඩකලපුව හා අම්පාර


මඩකලපුව, මන්නාරම 2025 කොට්ඨාශයේ යුද්ධයෙන් අගතියට පත් පුද්ගලයින් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 2 ක් සඳහා අගය එකතු කළ ඉටිපන්දම් නිෂ්පාදනය නිරසාර ජීවනෝපායන් ලෙස කරගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබා දී ඔවුන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම. ව්‍යාපෘති වියදම රු. මිලියන 0.85කි. අම්පාර දිස්ත්‍රික්කයේ නාවිදන්වේලි කොට්ඨාශයේද ඉහත පරිදි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන ප්‍රතිලාභීන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් 3ක් සඳහා සිදු කරන ලදී. ව්‍යාපෘති වියදම රු. මිලියන 0.32කි.



### 1.4 සාම්ප්‍රදායික ආහාර සැකසුම් මධ්‍යස්ථානය, වේලනෙයි - යාපනය

යාපනය, කුරික්කාඩුවෙන්, වේලනෙයි ප්‍රදේශයේ නාගදීප වන්දනාවේ යෙදෙන බැතිමතුන් හා සංචාරකයන් ඉලක්ක කොට සාම්ප්‍රදායික ආහාර සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ

යුද්ධයෙන් අගතියට පත් පවුල් 5 ක් සඳහා ඉන් නව ජීවනෝපායන් සකස් කර දීම. ව්‍යාපෘති පිරිවැය රු. මිලියන 2.4ක් වූ අතර සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර ආයතනය විසින් මූල්‍යාධාර සපයන ලදී.



### 1.5 වර්ණවත් දැත් - යාපනය

යාපනය තෙත්මරාවි කොට්ඨාශයේ යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන් 37 දෙනෙකුට තිරසාර ජීවනෝපාය මාර්ගයන් සලසා දීම සඳහා තල් කොළ අත්කම් කර්මාන්තයට අවශ්‍ය වැඩිදුර පුහුණුව, ද්‍රව්‍ය හා උපකරණ ලබා දීම. ව්‍යාපෘති පිරිවැය රු. මිලියන 0.46 කි. හානිපූරණ කාර්යාලයේ සහාය ලබා දීමෙන් පසු ඔවුන්ගේ දළ මාසික ආදායම 30%කින් පමණ වැඩි වී ඇත.

### 1.6 සිහින ගෙත්තම් - මඩකලපුව

මඩකලපුව, කිරාන් හා වාලව්වේන කොට්ඨාශ දෙකෙහි තරුණ කාන්තාවන් 40 දෙනෙකුට විසිතුරු එම්බ්‍රොයිඩර් ගෙත්තම් කලාව පිළිබඳ දින 20ක පුහුණුව, පුහුණු ද්‍රව්‍ය හා පුහුණු මධ්‍යස්ථාන දෙක වෙත මහන මැෂින් 3 බැගින් ලබා දීම. ව්‍යාපෘති පිරිවැය රු. මිලියන 1.74 කි. ආධාර ලැබීමෙන් පසු කිරාන්හි කාන්තාවන් වෙළඳසැලක් විවෘත කොට ආදායම් ඉපයීමට සමත්ව සිටියි. වාලව්වේන ප්‍රතිලාභීන්ද මාසිකව රු. 15,000 – 20,000 අතර දළ මාසික ආදායමක් ලබා ගැනීමට සමත්වී ඇත.

### 1.7 සූර්ය පැනල ස්ථාපනය හා නඩත්තුව පිළිබඳ නිපුණතා පුහුණු වැඩසටහන.

මන්නාරම, වව්නියාව, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල යුද්ධයෙන් අගතියට පත් විදුලිය පිළිබඳ මූලික දැනුම සහිත තරුණ කණ්ඩායම් වෙත සූර්ය පැනල ස්ථාපනය හා නඩත්තුව පිළිබඳ දින දෙකක ප්‍රායෝගික න්‍යායාත්මක පුහුණුව ලබා දීම. පුනර්ජනනීය බලශක්ති සේවා සපයන සමාගම් සමඟ අර්ධ කාලීන හෝ පූර්ණ කාලීන රැකියා අවස්ථා ලබා ගැනීමට පහසුකම් සැලසීම. ව්‍යාපෘති 4 හි පිරිවැය රු. මිලියන 1.52 කි.

#### ප්‍රගතිය

දිස්ත්‍රික්කය	සහභාගී වූ සංඛ්‍යාව	හානිපූරණ කාර්යාලයේ සහායෙන් පසු ප්‍රතිලාභ ලබා ගැනීමට සමත් සංඛ්‍යාව	සාර්ථක වූ අයගේ ප්‍රතිශතය
මන්නාරම	16	11	69%
වව්නියාව	21	15	60%
මඩකලපුව	21	15	71%
ත්‍රිකුණාමලය	52	28	54%

#### 5.7.4 2025.01.01 දින සිට 2025.09.30 දින දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2025 වර්ෂයට ප්‍රතිපාදන (රු.මි.)	2025.09.30 දිනට වියදම (රු.මි.)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය %
පුනරාවර්තන වියදම්	2,348.00	387	16%
ප්‍රාග්ධන වියදම්	5.00	1.86	37%
එකතුව	2,353.00	388.86	17%

### 5.8 පුනරුත්ථාපන කාර්යාංශය

#### 5.8.1 හැඳින්වීම

2009 වර්ෂයේ මානුෂීය මෙහෙයුම අවසානයේ ආරක්ෂක හමුදාව වෙත භාර වූ සහ අධිකරණ නියෝග යටතේ යොමුකරන ලද නොමගගිය LTTE සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීමේ වගකීම මෙම කාර්යාංශය වෙත පවරන ලදී. ඒ යටතේ නොමගගිය LTTE සටන්කරුවන් 12196 ක් පුනරුත්ථාපනය කර සමාජගත කිරීම අවසන් කිරීමත් සමග අධිකරණ නියෝග යටතේ යොමු කරනු ලැබූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කාර්යභාරයද 2013 වර්ෂයේ සිට මෙම කාර්යාංශය වෙත පවරන ලද අතර ඒ අනුව පහත සඳහන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ස්ථාපනය කර ඇත.

- නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානය - කන්දකාඩු
- නවෝදාව තෘතීය හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය - සේනපුර
- සාරංගා මධ්‍යස්ථානය - වව්නියාව

මෙම පුනරුත්ථාපනලාභීන්ගේ පුනරුත්ථාපන කාලසීමාව මාස 06ක කාලයක් වන අතර පුනරුත්ථාපනය සඳහා යොමු කරන ලද පුනරුත්ථාපනලාභීන් හට අවශ්‍ය මූලික පහසුකම් සපුරාලමින් විධිමත් විෂය නිර්දේශයක් හා ප්‍රතිකාර සැලැස්ම කාල සටහනකට අනුව මානසික සෞඛ්‍ය වැඩසටහන්, ආධ්‍යාත්මික වැඩසටහන්, විවිධ චිකිත්සාවන්, අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණය, නායකත්ව හා පෞරුෂවර්ධන පුහුණුව, සෞන්දර්යාත්මක වැඩසටහන්, ක්‍රීඩා වැඩසටහන්, ජීවනෝපාය ඉහළ නැන්වාලීම සඳහා ස්වයං රැකියා වැඩසටහන් හා අවසන් මාස තුන තුළ නවෝදාව තෘතීයික හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය - සේනපුර හිදී වෘත්තීය පුහුණු පාඨමාලාවන් සිදු කරනු ලබයි.

එමෙන්ම මෙම පුද්ගලයින් තවදුරටත් සමාජයෙන් ප්‍රතික්ෂේපිත පුද්ගලයන් නොව සමාජයට එලඳායි පුද්ගලයින් බවට පත්කිරීමේ අපේක්ෂාවෙන් 'පුනරුත්ථාපනයෙන් ඔබ්බට' යන තේමාව යටතේ සුවිශේෂී ක්‍රියාකාරකම් රැසක්ද ක්‍රියාවට නංවා ඇත.

එසේම පුනරුත්ථාපන කාලය අවසන් වී සමාජගත වීමෙන් අනතුරුව ඔවුන්ගේ ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීමට ආර්ථික, සමාජීය හා සුභසාධන කටයුතු ඉහළ නැංවීම සඳහා පසුවිපරම් ක්‍රියාවලියක් මෙම කාර්යාංශය යටතේ දිවයිනම ආවරණය වන පරිදි සියලුම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් කාර්යාල 13ක් පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික, සමාජීය, සුභසාධන කටයුතු සම්බන්ධීකරණ කාර්යාල (පුද්ගලාසුසායන) ලෙස ස්ථාපිත කර ඇත.

එසේම ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය සඳහා යොමුවන අයවළුන් හට පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතව ඇත.



### 5.8.1.1 කාර්යයන්

- 2007 අංක 54 දරන ඖෂධ වලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය) පිළිබඳ පනත ප්‍රකාරව, ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ඉල්ලා සිටින හෝ ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබාදිය යුතුයැයි එම නීතියෙන් නියම කර ඇති ඖෂධ වලට ඇබ්බැහි වූ තැනැත්තන් සඳහා ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබාදීම.
- අදාළ නීතියක් ප්‍රකාරව පුනරුත්ථාපනය ඉල්ලා සිටින යම් තැනැත්තකු සඳහා හෝ පුනරුත්ථාපනය ලබා දිය යුතුයැයි, එම නීතියෙන් නියම කර ඇති යම් තැනැත්තකු සඳහා පුනරුත්ථාපනය ලබාදීම.
- සමාජ ආර්ථික ආන්තිකකරණ අවදානම අවම කරමින් ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබා ගන්නා තැනැත්තන්ගේ රැකියා සොයා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම.
- ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබා ගන්නා තැනැත්තන්ගේ හැකියාවන්, ආර්ථික ඵලදායිතාවය වැඩි දියුණු කිරීම සඳහා භාවිතා කිරීමට සංවිධානාත්මක ආකාරයකින් යෙදවීම.
- පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවා පවත්වාගෙන යාම.
- පුනරුත්ථාපනයට අදාළ පුහුණු වැඩසටහන් පැවැත්වීම.

### 5.8.2 2025.01.01 සිට 2025.09.30 දක්වා බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීම, බඳවා ගැනීම්, උසස්වීම් පිළිබඳ තොරතුරු

පුනරුත්ථාපන කාර්යාංශය සඳහා ස්ථීර පදනමින් කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් DMS/1869 හා 2023.06.27 දිනැති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු ලිපියෙහි සඳහන් පරිදි කාර්ය මණ්ඩලය අනුමත කර ඇති අතර එම අනුමත කාර්ය මණ්ඩලය වෙනුවෙන් වූ බඳවා ගැනීම් පටිපාටිය DMS/1869/SOR හා 2024.01.31 දිනැති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු ලිපිය මගින් අනුමත කර ඇත.

ඒ අනුව මෙම කාර්යාංශය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙතින් අනුමත කොට ඇති තනතුරු 267 අතුරින් අත්‍යාවශ්‍ය පුරප්පාඩු තනතුරු 102ක් බඳවා ගැනීමට රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කමිටුව වෙතින් අනුමැතිය ඉල්ලුම් කරන ලදී.

එහි දී පුරප්පාඩු තනතුරු 102 අතුරින් උපදේශන නිලධාරී (පුනරුත්ථාපන) තනතුරු 18ක්, උපදේශන සහකාර (පුනරුත්ථාපන) 38ක්, ශාරීරික අභ්‍යාස උපදේශක තනතුරු 10ක්, සෞඛ්‍ය සහකාර තනතුරු 6ක් සඳහා (තනතුරු 72ක) කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම් සිදු කිරීමටත්, විදුලි කාර්මික තනතුරු 3ක්, ජලනල කාර්මික තනතුරු 3ක්, අරක්කැම් තනතුරු 5ක්, කරණවැම් තනතුරු 1ක් සඳහා බාහිරින් සේවා සපයා ගැනීමේ පදනම මත සිදුකිරීමටත් කමිටු එකඟතාවය ලබා දී ඇති බව අමප/25/1421/802/004-VIII හා 2025.08.11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුගතව සිදු කරන ලෙස PMO/RRPCM/2025/decision හා 2025.08.21 දිනැති අග්‍රාමාත්‍ය කාර්යාල ලිපිය මගින් දැනුම් දී ඇත.

MOJ/E08(II)/REC/PROCESS(පුන.කාර්යා) හා 2025.09.29 දිනැති අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලිපිය ඉහත සඳහන් කොන්ත්‍රාත් පදනම මත හා බාහිරින් සේවා සපයා ගැනීමේ පදනම මත අනුයුක්තකර ගැනීමට අවසර ලබා දුන් කාර්ය මණ්ඩලයද ඇතුළත් 102න් යුත් අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩලය ස්ථීර පදනම මතම බඳවා ගැනීමට නැවත ඉල්ලුම්කරන ලදී.

### 5.8.3 කාර්ය මණ්ඩලය සඳහා ලබා දී ඇති දේශීය පුහුණු වීම්

වැඩසටහන්	වැඩසටහන් ගණන	ප්‍රමාණය
උපදේශණ වැඩසටහන - අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ( දින 07ක )	1	63
අපරාධ මනෝ විද්‍යාව හා වරදකරුවන් උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව	1	2
සතිමත්භාවය හඳුන්වාදීමේ වැඩසටහන්	2	60
වෘත්තීය ගිණුම්කරණය පිළිබඳ පශ්චාත් පාඨමාලාව	1	1
මාසික පුහුණු වැඩසටහන්	7	60
වර්තමාන කාර්යාල ක්‍රම හා කාර්යාල කළමනාකරණය	1	10
මත්ද්‍රව්‍ය උපදේශනය පිළිබඳ පුහුණු වැඩසටහනක් පැවැත්වීම	1	60
වෙබ් අඩවි නිර්මාණය පිළිබඳව පාඨමාලාව	1	1

### 5.8.4 2025.01.01 දින සිට 2025.09.30 දක්වා කාර්ය සාධනයට අදාළ තොරතුරු

#### 5.8.4.1 පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්හි 2025.09.30 දිනට සිටි පුනරුත්ථාපනලාභීන් සංඛ්‍යාව.

පුනරුත්ථාපන මධ්‍යස්ථානය	පුනරුත්ථාපන ලාභීන් සංඛ්‍යාව
නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානය - කන්දකාඩු	324
නවෝදාව තෘතීයික හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය - සේනපුර	199
සාරංගා මධ්‍යස්ථානය - වව්නියාව	101
එකතුව	624

#### 5.8.4.2 2025.01.01 දින සිට 2025.09.30 දක්වා පුනරුත්ථාපනය සඳහා යොමු කළ සංඛ්‍යාව සහ සමාජගත කළ සංඛ්‍යාව

විස්තරය	පුනරුත්ථාපනයට යොමු කළ සංඛ්‍යාව	සමාජගත කළ සංඛ්‍යාව
ජනවාරි	33	35
පෙබරවාරි	99	26
මාර්තු	165	22
අප්‍රේල්	52	50
මැයි	96	69
ජූනි	139	48
ජූලි	128	46
අගෝස්තු	105	108
සැප්තැම්බර්	143	152
එකතුව	960	556

5.8.4.3 2025.01.01 දින සිට 2025.09.30 දක්වා සිදු කරනු ලැබූ වැඩසටහන්

අ/අ	වැඩසටහන	සිදුකල වැඩසටහන් ගණන
1	මානසික හා කායික සංවර්ධන වැඩසටහන්	
	උපදේශන වැඩසටහන් - අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ( NDDCB )	70
	උපදේශන වැඩසටහන් - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය	12
	යෝගා වැඩසටහන්	24
	අධ්‍යාත්මික වැඩසටහන්	5
2	අධ්‍යාපනික වැඩසටහන්	
	භාෂා පුහුණු වැඩසටහන්	44
	පුනරුත්ථාපනයෙන් ඔබ්බට වැඩසටහන්	68
3	අධ්‍යාපන සංචාර	1
4	ජාතික උත්සව හා ආගමික වැඩසටහන්	47
5	ක්‍රීඩා වැඩසටහන්	3
6	සෞන්දර්ය වැඩසටහන්(නාට්‍ය හා රංග කළාව,සංගීත හා චිත්‍ර)	12
7	නායකත්ව හා පෞරුෂ සංවර්ධන වැඩසටහන්	7

5.8.4.4 2025.01.01 දින සිට 2025.09.30 දක්වා පුනරුත්ථාපනලාභීන් සඳහා සිදු කරනු ලැබූ වෘත්තීය පුහුණු පාඨමාලා

අ/අ	වැඩසටහන	සිදුකල පාඨමාලා ගණන	සහභාගී වූ සංඛ්‍යාව
1	මැණික් කැපීමේ හා ඔප දැමීමේ පාඨමාලාව	2	25
2	පරිගණක පාඨමාලාව	4	53
3	පරිගණක දෘඩාංග පාඨමාලාව	1	06
4	කොණ්ඩ කැපීමේ හා සැකසීමේ පාඨමාලාව	4	68
5	ජල නල කාර්මික පාඨමාලාව	3	45
6	භෝජනාගාර සහායක පාඨමාලාව	4	56
7	පෙදරේරු කාර්මික පාඨමාලාව	4	43
8	වඩුකාර්මික පාඨමාලාව	4	19
9	බෙකරි නිෂ්පාදන පාඨමාලාව	4	49
10	ඇළුම්ණියම් පිරිසැකසුම් පාඨමාලාව	4	57
11	පෝක්ලිට් යන්ත්‍ර ක්‍රියාකරු පාඨමාලාව	3	72
12	බැකෝ යන්ත්‍ර මෙහෙයුම් ශිල්පී පාඨමාලාව	1	20
එකතුව		38	513

**5.8.4.5 2025.01.01 දින සිට 2025.09.30 දක්වා පසු විපරම් කාර්යාල මගින් පසු විපරම් කළ සංඛ්‍යාව**

අ.අ	පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික, සමාජීය, සුභසාධන කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (පුද්ගලාසායන සමාජ සේවකයා)	2025.01.01 දින සිට 2025.09.30 දක්වා සමාජගත වී ඇති සංඛ්‍යාව	2025.01.01 දින සිට 2025.09.30 දක්වා සිදු කර ඇති පසු විපරම් සංඛ්‍යාව
1	කොළඹ I	26	181
2	කොළඹ II	08	206
3	ගම්පහ	53	47
4	කළුතර	39	25
5	පුත්තලම	46	53
6	කුරුණෑගල	17	78
7	ගාල්ල	120	136
8	හම්බන්තොට	07	97
9	මහනුවර	138	110
10	අනුරාධපුරය	17	28
11	පොළොන්නරුව	08	33
12	මඩකලපුව	04	23
13	යාපනය	73	83
එකතුව		<b>556</b>	<b>1,100</b>

\* සමාජගත වී ඇති සංඛ්‍යාවට වඩා පසු විපරම් සිදු කර ඇති සංඛ්‍යාව වැඩි වීමට හේතුව වන්නේ සමාජගත පුනරුත්ථාපන ලාභීන් පිළිබඳව දෙවරක් හා තුන්වරක් පසු විපරම් කටයුතු සිදු කිරීම නිසාවෙනි.

**5.8.4.6 2025.01.01 වන දින සිට 2025.09.30 වන දින දක්වා පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික, සමාජීය, සුභසාධන කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයන් විසින් සිදු කරන ලද අනෙකුත් වැඩසටහන් විස්තරය.**

අ/අ	පවත්වනු ලැබූ වැඩසටහන	සිදුකර ඇති වැඩසටහන් සංඛ්‍යාව 2025.09.30	සහභාගී වූ සංඛ්‍යාව
1	පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන්	401	73,197
2	රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන්	120	9,599
3	ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන්	330	43,985
4	උපදේශන හා මන්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් දැනුවත් කිරීමේ වැඩසටහන්	30	250
එකතුව		<b>881</b>	<b>127,031</b>

### 5.8.5 ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය

අ/අ	ව්‍යාපෘතියේ නම	2025 වර්ෂය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය	2025.09.30 වන දිනට ව්‍යාපෘති වල ප්‍රගතිය	වෙනත්
1	අභ්‍යන්තර හා බාහිර වැට ඉදිකිරීම වෙනුවෙන් ප්‍රමාද ගාස්තු ගෙවීම - කන්දකාඩු	858,761.96	858,761.96	2025.03.11 දින ගෙවීම් කර ඇත.
2	සේනපුර පල බෙදාහැරීමේ පද්ධතිය හා අපජල හා මලඅපවහන පද්ධතිය ඉදිකිරීම.	33,053,127.62	10,713,372.90	100%ක භෞතික ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර අවසන් බිල්පත් ඉදිරිපත් කරන බව දැනුම් දී ඇත.
3	සේනපුර 10' x 12' ප්‍රමාණයේ කරණවැම්භලක් ඉදිකිරීම.	3,796,348.98	772,450.76	අමුද්‍රව්‍ය අවශ්‍යතා මිලදීගෙන ඉතිරි ප්‍රතිපාදන මුදාහැරීමට හැකිය. ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු මධ්‍යස්ථානයේ ශ්‍රම දායකත්වයෙන් සිදු කළ හැකි බව දැනුම් දී ඇත.
4	සේනපුර 80' x 25' ප්‍රමාණයේ රට වාහන අංගනයක් ඉදිකිරීම.	9,611,994.99	-	මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශ අනුමැතිය ලැබී ඇති අතර, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතී. අවසන් කිරීමට කාලසීමාව ප්‍රමාණවත් නොමැති බැවින් ව්‍යාපෘතියෙන් 50% ක මුදලක් මුදාහැරිය හැකිය.
5	සේනපුර 80' x 25' ප්‍රමාණයේ කාර්යය මණ්ඩල නේවාසිකාගාරයක් ඉදිකිරීම.	29,500,000.00	-	මෙම ව්‍යාපෘති සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තු අනුමැතිය ලැබී ඇති අතර, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතී. අවසන් කිරීමට කාලසීමාව ප්‍රමාණවත් නොමැති බැවින් ව්‍යාපෘතියෙන් 50% ක මුදලක් මුදාහැරිය හැකිය.
6	සේනපුර 50' x 20' ප්‍රමාණයේ රැඳවියන්ගේ ඥාතීන් හමුවීමේ ස්ථානයක් ඉදිකිරීම	15,800,000.00	-	
7	කන්දකාඩු 23'x20' ප්‍රමාණයේ මුරකුටියක් ඉදිකිරීම.	8,514,880.00	-	ව්‍යාපෘති කාල සීමාව මාස 02 ක් පමණ බැවින් ව්‍යාපෘතිය අවසන් කළ හැකි යැයි උපකල්පනය කරයි.
8	කන්දකාඩු 20' x 10' ප්‍රමාණයේ අමුත්තන් පරීක්ෂාකරන ස්ථානයක් ඉදිකිරීම	4,955,764.00	-	
	මුළු වටිනාකම	106,090,877.55	12,344,585.62	

#### 5.8.6 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන රු.මි	2025.09.30 දිනට වියදම රු.මි	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
පුනරාවර්තන වියදම්	660.00	269.11	40.7
ප්‍රාග්ධන වියදම්	200.00	32.32	16.16
එකතුව	860.00	301.44	35.05

### 5.9 රාජ්‍ය භාෂා කොමිෂන් සභාව

#### 5.9.1 හැඳින්වීම

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව 1991 අංක 18 දරන රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත මගින් පිහිටුවන ලද ව්‍යවස්ථාපිත මණ්ඩලයකි. කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයින් සය දෙනෙකුගෙන් සමන්විත වන්නේය. කොමිෂන් සභාවේ විධායක සභාපතිවරයා ලෙස ඉන් එක් සාමාජිකයෙකු ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන්නේය. රාජ්‍ය භාෂා කොමසාරිස් නිල බලයෙන් කොමිෂන් සභාවේ ලේකම් වන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වන පරිච්ඡේදයේ ඇතුළත් ප්‍රතිපාදනයන් නියාමනය සහ අධීක්ෂණය කිරීම කොමිෂන් සභාවේ කාර්යභාරයයි. ස්වකීය කටයුතු නිසි පරිදි කාර්යක්ෂමව ඉටුකරගෙන යෑම සඳහා කොමිෂන් සභාව සඳහා අනුමත කාර්ය මණ්ඩලයක් ඇත.

#### දැක්ම

මහජනයා වෙත සේවය සපයනු ලබන සියලු ආයතනවල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට බලගැන්වූ ආයතනය බවට පත්වීම.

#### මෙහෙවර

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විමර්ශනය, අධීක්ෂණය, අධ්‍යාපනය සහ උපදේශනය මගින් මහජනතාවගේ ද්විභාෂාමය අවශ්‍යතා සැපයීම.

#### අරමුණු

කොමිෂන් සභාවෙහි පොදු අරමුණු පහත පරිදි වේ.

- (අ) රාජ්‍ය භාෂා භාවිතය පිළිබඳ ප්‍රතිපත්තිමය මූලධර්ම නිර්දේශ කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වන පරිච්ඡේදයේ අන්තර්ගත විධිවිධාන අනුව ක්‍රියා කිරීම පිළිබඳව විමසිලිමත් වීම හා අධීක්ෂණය කිරීම ;
- (ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වන පරිච්ඡේදයේ 18 වන ව්‍යවස්ථාවෙහි සඳහන් භාෂා භාවිතය එහි භාවාර්ථයට හා වේතනාවට අනුකූලව සිදු වන බවට වගබලා ගැනීම සඳහා අවශ්‍ය විය හැකි සියලු ක්‍රියාවන් කිරීම සහ පියවර ගැනීම ;
- (ඇ) රාජ්‍ය භාෂා ඇගයීම, දිරිගැන්වීම සහ ඒවායේ තරාතිරම, සමානත්වය සහ භාවිත කිරීමේ අයිතිවාසිකම පිළිගැනීම, පවත්වාගෙන යාම සහ ඉදිරියට ගෙනයාම;
- (ඈ) සිය මෙහෙයවීමෙන් සහ ලැබෙන යම් පැමිණිලිවලට ප්‍රතිචාර වශයෙන් යන දෙආකාරයෙන්ම විමර්ශන පැවැත්වීම හා මේ පනතේ විධිවිධානවලින් සලසා ඇති පරිදි ප්‍රතිකර්ම යෙදීම.



### 5.9.1.1 කාර්යයන්

උක්ත අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා කොමිෂන් සභාව ප්‍රධාන කාර්යයන් හතරක් සිදුකරනු ලබයි. එනම්,

1. අධීක්ෂණය - රාජ්‍ය භාෂා භාවිතය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන රාජ්‍ය යාන්ත්‍රණය විසින් නිසි පරිදි අනුගමනය කරන්නේ ද යන්න
2. විමර්ශනය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත භාෂා අයිතීන් උල්ලංගනය කිරීම පිළිබඳ පැමිණිලි
3. අධ්‍යාපනය - අදාළ භාෂාවල තරාතිරම හෝ භාවිතය පිළිබඳව
4. උපදේශනය - ප්‍රතිපත්තියමය මූලධර්ම සම්පාදනය

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මගින් ඉහත සඳහන් ප්‍රධාන කාර්යයන්ට අනුකූලව වැඩසටහන් සංවිධානය කරනු ලබයි. ඒ අනුව, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මගින් වාර්ෂිකව භාෂා විගණන, මහජන පැමිණිලි විමර්ශනය, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය නිලධාරීන්, මහජනතාව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සහ එහි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම, පාසැල් සිසුන්ගේ ද්විභාෂා භාවිතය වර්ධනය කර යහපත් ආකල්ප ඇති අනාගත පරපුරක් නිර්මාණය කිරීම සඳහා පාසැල් සිසුන් සඳහා වැඩසටහන් පැවැත්වීම යන කාර්යයන් සිදුකරනු ලබයි.

### 5.9.2 බඳවා ගැනීම

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සමස්ත කාර්ය මණ්ඩලය 42කි. ඉන් තනතුරු 16ක් 2025.01.01 දින වන විට පුරප්පාඩුව පැවතිණි. කොමිෂන් සභාවේ භාෂා නිලධාරී තනතුරු 03ක්, භාෂා ප්‍රවර්ධන හා විමර්ශන නිලධාරී තනතුරු 07ක් බඳවාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මෙම තනතුරු සඳහා බඳවාගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

කොමිෂන් සභාවේ තවදුරටත් පුරප්පාඩුව පවතින අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ, භාෂා පරිවර්තක තනතුරු 03ක්, කළමනාකරණ සහකාර තනතුරු 03ක්, රියදුරු තනතුරු 02 හා කාර්යාල කාර්ය සහායක තනතුරු 02ක් බඳවාගැනීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ අනුමැතිය ලැබී ඇත. මෙම තනතුරු සඳහා බඳවාගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

තෙවන කාර්තුව දක්වා මාසික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය රාජ්‍ය භාෂා කොමිෂන් සභාව

ක්‍රියාකාරකම	භෞතික ඉලක්ක	භෞතික ප්‍රගතිය	මූල්‍ය ප්‍රගතිය (රු.)
1. භාෂා විගණන	60	38	275,129
2. පැමිණිලි විමර්ශනය	ලද පැමිණිලි සංඛ්‍යාව 80	විසඳන ලද පැමිණිලි 36	21,450
3. දැනුවත් කිරීමේ වැඩසටහන් 1	6	2	253,470
4. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සඳහා ආදර්ශ පාඨ නිර්මාණය කිරීමේ තරගයක් පැවැත්වීම	1	1	1,650,000
5. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධ විදි නාට්‍යයක් නිර්මාණය කිරීම.	1	-	-
6. පාසැල් භාෂා ප්‍රවර්ධන කව වැඩසටහනක් පැවැත්වීම	1	-	-

7. ජනමාධ්‍ය හරහා දැනුවත්කිරීම	8	7	1,026,039
8 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධ කෙටි වීඩියෝ පට සකස්කර ප්‍රචාරණය කිරීම	2	-	-
9. ප්‍රතිපත්තිමය මූලධර්ම නිර්දේශ කිරීම	2025 නිර්දේශ සකස්කර රජය වෙත ඉදිරිපත් කිරීම	විෂයභාර ගරු අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.	-
10. විශේෂ ක්‍රියාකාරකම්	03		-
i. රාජ්‍ය ආයතන මගින් සේවාවන් ලබාගන්නා පුරවැසියන්ට අවශ්‍ය අවස්ථාවන්වලදී භාෂා පරිවර්තන කටයුතු සඳහා තාක්ෂණය හඳුන්වාදීමේ ක්‍රම/උපක්‍රම අධ්‍යයනය කිරීම.			
ii ත්‍රෛභාෂික දූම්රිය නිවේදනයන් සඳහා නිර්ණායක සකස් කිරීම.			
iii. බැංකු හා මූල්‍ය ආයතනවල සියලු ලේඛන ත්‍රෛභාෂාවලින් පවතීද යන්න අධීක්ෂණය කර සියලු ලේඛන ත්‍රෛභාෂාවලින් සකස් කිරීමට අදාළ කටයුතු ක්‍රියාත්මක කරවීම.		ලේඛන පරිවර්තනය සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් ලබා දෙන ලෙස දැනුම් දී ඇත.	

### 5.9.3 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන රු.මි	2025.09.30 දිනට වියදම රු.මි	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
පුනරාවර්තන වියදම්	46	29.55	64.23
ප්‍රාග්ධන වියදම්	3.5	1.074	30.68
එකතුව	49.5	30.624	61.86

## 5.10 ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය

### 5.10.1 හැඳින්වීම

ජාතීන් අතර සංහිදියාව වර්ධනය කරමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය විධිමත්ව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය 2007 අංක 26 දරන පනතින් ස්ථාපිත කර ඇත. ආයතනයේ ප්‍රධාන කාර්යාලය අංක 321/1 හයිලෙවෙල් පාර, මාකුඹුර, පන්නිපිටිය යන ස්ථානයේ පිහිටා ඇති අතර පුහුණු මධ්‍යස්ථානය ගලෙවත්ත, අගලවත්ත යන ස්ථානයේ පිහිටා ඇත.

#### ආයතනයේ අරමුණු

1. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ දැනුම ලබා ගැනීමට කැමැත්තෙන් සිටින්නන් යම් තැනැත්තෙකුද එවැනි තැනැත්තන්ට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමට දක්ෂ ගුරුවරුන් බිහිකිරීම;
2. ලිඛිත නීතියකින් පිහිටුවන ලද ජාතික භාෂා පරිවර්තක සේවයෙන් සහ ජාතික භාෂණ පරිවර්තක සේවයෙන් පත්කළ යුතු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවල නිපුණතා ඇති පරිවර්තකයන් සහ භාෂණ පරිවර්තකයන් බිහිකිරීම;
3. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් භාෂා ගුරුවරුන්, භාෂා පරිවර්තකයන් සහ භාෂණ පරිවර්තකයන් පුහුණු කිරීමට සුදුසුකම්ලත් ගුරුවරු බිහිකිරීම;
4. මහජනයාට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ත්‍රෛභාෂා හැකියාවැති තැනැත්තන් පුහුණු කිරීම.

#### 5.10.1.1 ආයතනය විසින් සිදු කරන ලද කාර්යයන්

##### ➤ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන පාඨමාලා.

1. රාජ්‍ය පරිපාලන සේවයේ, ගණකාධිකරණ සේවයේ නිලධාරීන්, රජයේ වෛද්‍ය නිලධාරීන්, මිනින්දෝරු නිලධාරීන් සහ ඉංජිනේරුවන් සඳහා වන පැය 200 නේවාසික /මාර්ගගත (දෙමළ/සිංහල) දෙවන භාෂා පුහුණු පාඨමාලා.
2. අනෙකුත් මාණ්ඩලික ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් සඳහා වන පැය 200 නේවාසික/ආයතනගත/මාර්ගගත (දෙමළ/සිංහල) දෙවන භාෂා පුහුණු පාඨමාලා.
3. රාජ්‍ය නිලධාරීන් සඳහා වන පැය 150 ආයතනගත/මාර්ගගත (දෙමළ/සිංහල) දෙවන භාෂා පුහුණු පාඨමාලා.
4. රාජ්‍ය නිලධාරීන් සඳහා වන පැය 100 ආයතනගත/මාර්ගගත (දෙමළ/සිංහල) දෙවන භාෂා පුහුණු පාඨමාලා.

##### ➤ අනෙකුත් පුහුණු පාඨමාලා

###### ගුරු පුහුණු පාඨමාලා

1. පැය 50 මූලික ගුරු පුහුණු පාඨමාලාව (නේවාසික /මාර්ගගත)

###### සහතික පත්‍ර පාඨමාලා

1. සිංහල භාෂා සහතික පත්‍ර පාඨමාලාව
2. දෙමළ භාෂා සහතික පත්‍ර පාඨමාලා
3. සංඥා භාෂා සහතික පත්‍ර පාඨමාලාව
4. ඉංග්‍රීසි භාෂා සහතික පත්‍ර පාඨමාලාව
5. හින්දි භාෂා සහතික පත්‍ර පාඨමාලාව

6. කොරියානු භාෂා සහතික පත්‍ර පාඨමාලාව
7. ජපන් භාෂා සහතික පත්‍ර පාඨමාලාව

#### ඩිජිටල් මා පාඨමාලා

1. භාෂා පරිවර්තන සහ භාෂණ පරිවර්තන පිළිබඳ ඩිජිටල් මා පාඨමාලාව
2. සංඥා භාෂා ඩිජිටල් මා පාඨමාලාව
3. දෙවන භාෂාව (සිංහල) ඩිජිටල් මා පාඨමාලාව
4. දෙවන භාෂාව (දෙමළ) ඩිජිටල් මා පාඨමාලාව

#### කාලීන අවශ්‍යතා අනුව හඳුනාගත් විශේෂිත භාෂා පුහුණු පාඨමාලා

1. වෘත්තීමය ත්‍රිරෝද රථ රියදුරන් බිහිකිරීම සඳහා පැය 50ක භාෂා කුසලතා පාඨමාලාව වෙනත් වැඩසටහන්
  1. සම්පත් දායකයින් සඳහා වන පසු විපරම් හා නියාමන වැඩසටහන්.
  2. තරුණ ප්‍රජාව සඳහා වන භාෂා කඳවුරු.

### 5.10.2 2025.01.01 සිට 2025.09.30 දක්වා පහත තනතුරු සඳහා බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇත.

1. අධ්‍යක්ෂ තනතුර
2. සහකාර අධ්‍යක්ෂ තනතුර
3. අභ්‍යන්තර විගණන නිලධාරී තනතුර

#### මෙම තනතුරු වලින්

1. අධ්‍යක්ෂ තනතුර සඳහා බඳවා ගැනීමට කළමනාකරණ මණ්ඩලයේ තීරණයට අනුව බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කර අනුමැතිය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.
2. සහකාර අධ්‍යක්ෂ තනතුර - පුරප්පාඩුව අභියාචනාධිකරණ තීරණයන්ට අනුව පුරවා ඇත
3. අභ්‍යන්තර විගණන නිලධාරී තනතුර - එම තනතුරේ දැනට වැඩ බලන නිලධාරියෙකුගේ සේවා කාලය දීර්ඝ කිරීමට කළමනාකරණ මණ්ඩලය තීරණය කර ඇත.

### 5.10.3 2025.01.01 දින සිට 2025.09.30 දින දක්වා කාර්යසාධනය

#### 5.10.3.1 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2020 සහ කළමනාකරණ සේවා චක්‍රලේඛ 01/2023 අනුව පවත්වනු ලබන දෙවන බස සිංහල/දෙමළ පුහුණු පාඨමාලා

රාජ්‍ය නිලධාරීන් 26,467 කු සඳහා සිංහල/දෙමළ භාෂා පුහුණු පාඨමාලා 606 ක් ක්‍රියාත්මක කිරීම තුළින් දෙවන භාෂා ප්‍රවීණතාවය ලබාදීමට හැකිවීම.

අනු අංකය	වැඩසටහන	වාර්ෂික ඉලක්කය			ප්‍රගතිය		
		වැඩසටහන් ගණන	පාඨමාලා ලාභීන් ගණන	ආදායම (රු.මි)	වැඩසටහන් ගණන	පාඨමාලා ලාභීන් ගණන	ආදායම (රු.මි)
01	පැය 100 සිංහල/දෙමළ භාෂා පුහුණු පාඨමාලා	50	2,250	11.25	80	3,274	16.37
02	පැය 150 සිංහල/දෙමළ භාෂා පුහුණු පාඨමාලා	300	13,500	135.00	451	19,286	192.92

03	පැය 150 සිංහල/දෙමළ භාෂා පුහුණු පාඨමාලා (පොලිස් නිලධාරීන් සඳහා )	20	1,300	-	13	1,286	-
04	පැය 200 සිංහල/දෙමළ භාෂා පුහුණු පාඨමාලා	30	1,350	20.25	16	610	9.15
05	පැය 200 සිංහල/දෙමළ භාෂා පුහුණු පාඨමාලා (වෛද්‍ය නිලධාරීන් සඳහා )	36	1,440	21.60	44	1,907	28.61
06	පැය 200 සිංහල/දෙමළ භාෂා පුහුණු පාඨමාලා (ශ්‍රී ලංකා පරිපාලන /සැලසුම්/ ගණකාධිකාරී සේවයේ නිලධාරීන් සඳහා )	02	104	4.78	02	104	4.78
	<b>එකතුව</b>	<b>438</b>	<b>19,944</b>	<b>192.88</b>	<b>606</b>	<b>26,467</b>	<b>251.83</b>

### 5.10.3.2 අනෙකුත් පුහුණු පාඨමාලා

අනු අංකය	පාඨමාලාව	ඉලක්කය			ප්‍රගතිය (සම්පූර්ණ කරන ලද සහ ක්‍රියාත්මක වෙමින් පවතින)		
		වැඩසටහන් ගණන	පාඨමාලා ලාභීන් ගණන	ආදායම (රු. මි.)	වැඩසටහන් ගණන	පාඨමාලා ලාභීන් ගණන	ආදායම (රු.මි.)
01	පැය 50 මූලික ගුරු පුහුණු පුහුණු පාඨමාලා	02	80	1.60	01	52	1.04
02	පැය 120 ප්‍රායෝගික සිංහල භාෂා සහතික පත්‍ර පාඨමාලාව	03	150	0.75	01	21	0.11
03	පැය 25 ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලා (ලංකා බැංකු නිලධාරීන් සඳහා )	01	30	0.07	01	19	0.07
04	කොරියන් භාෂා සහතික පත්‍ර පාඨමාලාව	01	27	0.39	01	27	0.39
05	සම්පත් දායකයන් සඳහා වන ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන	02	120	-	02	120	
	<b>එකතුව</b>	<b>09</b>	<b>407</b>	<b>2.81</b>	<b>06</b>	<b>239</b>	<b>1.61</b>

### 5.10.3.3 2024 වර්ෂයේ ආරම්භ කර 2025 වර්ෂය තුළ ක්‍රියාත්මක වැඩසටහන්

අනු අංකය	පාඨමාලාව	වැඩසටහන් ගණන	පාඨමාලාලාභීන් ගණන
01	දෙවන බස දෙමළ ඩිප්ලෝමා පාඨමාලාව	01	31
02	දෙවන බස සිංහල ඩිප්ලෝමා පාඨමාලාව	01	48
03	ජපන් භාෂා සහතික පත්‍ර පාඨමාලාව	01	15
04	කොරියන් භාෂා සහතික පත්‍ර පාඨමාලාව	01	12
05	භාෂා සහ භාෂණ පරිවර්තන ඩිප්ලෝමා පාඨමාලාව	01	52
06	සංඥා භාෂා ඩිප්ලෝමා පාඨමාලාව	01	20
	එකතුව	06	178

### 5.10.4 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	වාර්ෂික ඉලක්ක (රු.මි.)	2025.09.30 ප්‍රගතිය (රු.මි.)
පුහුණු වැඩසටහන් වලින් ලද ආදායම	214.00	267.00
වෙනත් ආදායම්	17.80	13.00
මුළු ආදායම	231.80	280.00
මුළු වියදම	183.74	136.00
අතිරික්තය (වෙන් කිරීම් වලට පෙර)	48.06	144.00




## 06. අධිකරණ, විනිශ්චය සහ සහ කානි අධිකරණ

### 6.1 අධිකරණ දුරාවලියේ සියලුම අධිකරණවලට අදාළ සංඛ්‍යාලේඛන තොරතුරු

#### 6.1.1 අධිකරණවල 2025.06.30 දිනට විසඳීමට තිබෙන නඩු සංඛ්‍යාව


අධිකරණ	අධිකරණ සංඛ්‍යාව	අධිකරණ ශාලා	විසඳීමට ඇති නඩු සංඛ්‍යාව (2025.06.30)
ශ්‍රේෂ්ඨාධිකරණය	01	05	5,396
අභියාචනාධිකරණය	01	10	5,216
සිවිල් අභියාචන මහාධිකරණ	22	23	6,591
වාණිජ මහාධිකරණ	01	04	6,330
විශේෂ මහාධිකරණ	01	02	02
මහාධිකරණ (අපරාධ)	34	46	27,376
දිසා අධිකරණ	67	99	260,007
දිසා මහේස්ත්‍රාත් අධිකරණ	18	18	-
මහේස්ත්‍රාත් අධිකරණ	90	118	818,869
සංචාරක මහේස්ත්‍රාත් අධිකරණ	16	16	-
ළමා මහේස්ත්‍රාත් අධිකරණ	3	3	1,556
කම්කරු විනිශ්චය සභා	39	39	3,131
එකතුව	293	383	1,134,474

#### 6.1.2 විසඳීමට ඇති නඩු සංඛ්‍යාව 2025.06.30 දිනට අධිකරණ අනුව



අධිකරණ වෙත නඩු ගොනු කිරීමේ අවසන් කිරීමේ සහ ඉතිරි නඩු සංඛ්‍යාවේ ප්‍රවණතාව පහත පරිදි වේ.

### 6.1.3 ගොනු කළ, අවසන් කළ සහ විසඳීමට ඇති නඩු සංඛ්‍යාව



\* 2025 වර්ෂයේ තත්ත්වය 2025.06.30 දිනට

## 6.2 ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය

### 6.2.1 හැඳින්වීම

ශ්‍රී ලංකාවේ ඉහළම හා අවසානාත්මක අධිකරණ බලය ඇති ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය වේ. ශ්‍රේෂ්ඨාධිකරණය අග්‍රවිනිශ්චයකාරකුමා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 16 දෙනෙකු ගෙන් යුක්ත වේ. එකී සියලුම විනිසුරුවරුන් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබේ. අනෙකුත් සියලුම අධිකරණ පිළිබඳ අවසාන අභියාචනාධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතු වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල ක්‍රියාත්මක කෙරේ.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැමිණ ඇති බලතල ක්‍රියාත්මක කරමින් කාර්යක්ෂමව යුක්තිය පසඳලීම තුළින් ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වාසය සුරක්ෂිත කිරීම හා එමගින් ජනතා අභිවෘද්ධිය සැලසීම.” ආයතනයේ දැක්ම වන අතර මෙහෙවර වන්නේ “අවම කාලයක් තුළ කාර්යක්ෂමව ව්‍යවස්ථාපිත බලතල ක්‍රියාත්මක කරමින් යුක්තිය පසඳලීමට කටයුතු කිරීමයි”. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පහත සඳහන් බලතල ශ්‍රේෂ්ඨාධිකරණයට පවරනු ලැබ ඇත්තේය.

- මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලය
- අවසාන අභියාචනා අධිකරණ බලය
- උපදේශක අධිකරණ බලය
- ජනාධිපතිවරණ පෙත්සම් පිළිබඳ අධිකරණ බලය
- කවර හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීම පිළිබඳ අධිකරණ බලය
- පාර්ලිමේන්තුව විසින් නීතියෙන් නියම කරනු ලැබිය හැකි වෙනත් කාරණා පිළිබඳ අධිකරණ බලය
- ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු සඳහා සහාය දක්වන අතර, ඒ සඳහා අධිකරණ අමාත්‍යාංශයේ 234 ශීර්ෂය යටතේ ප්‍රතිපාදන සපයයි.

#### 6.2.1.1 ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන කාර්යයන්

- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කටයුතු සම්බන්ධ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම.
- මූලික අයිතිවාසිකම් සම්බන්ධ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම.
- අවසාන අභියාචනාධිකරණ බලය ක්‍රියාත්මක කිරීම.
- උපදේශාත්මක අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම.
- මැතිවරණ පෙත්සම් (ජනාධිපතිවරණ) සම්බන්ධ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සහ කවරමය ආකාරයක හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීම පිළිබඳ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම.
- පාර්ලිමේන්තුව විසින් නීතියෙන් නියම කරනු ලැබිය හැකි වෙනත් කාරණාවක් පිළිබඳ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම.
- නීතිඥ මහතන් ඇතුළත් කර ගැනීම, බඳවා ගැනීම, අත්හිටුවීම සහ ඉවත් කිරීම.

#### 6.2.2 2025.01.01 සිට 2025.09.30 දක්වා බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීම් ,බඳවා ගැනීම් උසස්වීම් පිළිබඳ තොරතුරු

අධිකරණ ලිපිකරු I ශ්‍රේණියේ නිලධාරියකු හා අධිකරණ යතුරු ලේඛක I ශ්‍රේණියේ නිලධාරියකු අධි ශ්‍රේණියට උසස් කර ඇත.

### 6.2.3 කාර්ය මණ්ඩලය සඳහා ලබාදුන් දේශීය විදේශීය පුහුණුවීම් විස්තර

පාඨමාලා සංඛ්‍යාව	නිලධාරීන් සංඛ්‍යාව	පාඨමාලා ගාස්තුව (රු)
17	48	377,000.00

### 6.2.4 2025.01.01 සිට 2025.09.30 තුළ කාර්ය සාධනය

නඩු වර්ගය	2025.01.01 දිනට විසඳීමට තිබූ නඩු සංඛ්‍යාව	කාල සීමාව තුළ ගොනු කළ නඩු සංඛ්‍යාව	කාල සීමාව තුළ අවසන් කළ නඩු සංඛ්‍යාව	2025.09.30 දිනට විසඳීමට ඇති ඉතිරි නඩු සංඛ්‍යාව
මූලික අයිතිවාසිකම් ඉල්ලුම්පත්‍ර	1,125	227	418	934
විශේෂ අවසර ඉල්ලුම්පත්‍ර	922	282	263	941
පාර්ලිමේන්තු පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පෙන්සම් ගණන	26	29	29	26
අභියාචනා නඩු අභියාචනයට අවසර ලබා දීම	1,114	181	247	1,048
වාණිජ මහාධිකරණ අභියාචනා නඩු	512	95	63	544
මහාධිකරණ නඩු තීන්දු සම්බන්ධව අභියාචනයට අවසර ඉල්ලීම් (වාණිජ මහාධිකරණ නඩු තීන්දු සහ කම්කරු විනිශ්චයාධිකරණ නඩු තීන්දු)	288	98	108	278
රීට් ඉල්ලුම්පත්‍ර	14	66	73	7
සිවිල් අභියාචනා මහාධිකරණ නඩු තීන්දු සම්බන්ධව අභියාචනයට අවසර ඉල්ලීම්	1,396	275	406	1,265
ප්‍රතිශෝධන නඩු	5	3	1	7
Reference Cases (ජනාධිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම නඩු)	-	-	-	-
විවිධ	8	1	2	7
SC TAB APPEAL	3	3	1	5
විශේෂ නඩු	2	-	-	2
අපහාස නඩු	6	4	6	4
රීති	23	3	10	16
තොරපීම නඩු	3	-	-	3
කඩිනම් කරගැනීමේ නඩු	1	-	-	1
එකතුව	5,448	1,267	1,627	5,088

### 6.2.5 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2025.09.30 දිනට වියදම (රු.මි)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
පුනරාවර්තන වියදම්	246.850	184.414	75%
ප්‍රාග්ධන වියදම	11.500	5.452	47%
එකතුව	258.350	189.866	73%

## 6.3 අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය

### 6.3.1 හැඳින්වීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වන ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභියාචනාධිකරණය, ශ්‍රී ලංකාවේ අධිකරණ දූරාවලියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවන ස්ථානයේ වූ අධිකරණ බලය ක්‍රියාත්මක කරන විනිශ්චයාධිකරණයකි.

අභියාචනාධිකරණයේ ගරු විනිශ්චයකාරතුමන්ලා 19 දෙනෙකුගෙන් යුක්ත වන අතර, එකී විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුතුමා ක්‍රියා කරයි.

යම්කිසි මුල් අවස්ථා අධිකරණයක්, විනිශ්චය අධිකාරයක් හෝ වෙනත් ආයතනයක් විසින් සිද්ධ පිළිබඳව හෝ නීතිය පිළිබඳව කරන ලද සියලුම වැරදි නිවැරදි කිරීම සඳහා අභියාචනා අධිකරණ බලය ද, රිටි ආඥා නිකුත් කිරීම, ඉන්ජන්ජන් තහනම් නිකුත් කිරීමේ බලය, පාර්ලිමේන්තු ඡන්ද පෙන්සම් විභාග කිරීමේ බලය, මුල් අවස්ථා අධිකරණ වල වාර්තා හා සෝදිසි කිරීමේ බලය හා සිරකරුවන් ගෙන්වා ගැනීමේ හා ඉවත් කිරීමේ බලය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුව ක්‍රියාත්මක කරයි.

අභියාචනාධිකරණය සාමාන්‍යයෙන් කොළඹ දී, සිය අධිකරණ බලය ක්‍රියාත්මක කරන අතර, අභියාචනාධිකරණ නඩු තීන්දුව යම් විනිශ්චය මණ්ඩලයක ඒකමතික තීරණයක් නොවන විටකදී ඒ තීන්දුව බහුතර සංඛ්‍යාවෙන් තීරණය වේ.

අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලය අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර් යනුවෙන් පදවිය නම් කරනු ලබන නිලධාරියෙකුගේ භාරයේ පවතින අතර, රෙජිස්ට්‍රාර්වරයා අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ අධීක්ෂණයට, විධානයන්ට හා පාලනයන්ට යටත් වේ.

#### 6.3.1.1 අභියාචනාධිකරණය විසින් සිදුකරන කාර්යයන්.

- මහාධිකරණය ඇතුළු මුල් අවස්ථා අධිකරණ තීන්දු වලට එරෙහිව ඉදිරිපත් කරන ලද අභියාචනා සහ ප්‍රතිශෝධන අයදුම්පත් විභාග කිරීම.
- වෙනත් ව්‍යවස්ථාපිත මණ්ඩලවල තීරණයන්ට එරෙහිව අභියාචනා විභාග කිරීම.
- මුල් අවස්ථා අධිකරණ වල පවතින නඩු වෙනත් එම අධිකරණ බලය ඇති අධිකරණයක් වෙත මාරු කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන අයදුම්පත් විභාග කිරීම.
- අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම.
- මැතිවරණ පෙන්සම් විභාග කිරීම

#### 6.3.2 අභියාචනාධිකරණයේ බඳවා ගැනීම්.

මෙම අධිකරණයේ සේවය කරනු ලබන ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ නිලධාරී මණ්ඩලය අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලයේ ලේකම්තුමා විසින් පත් කරනු ලබන අතර කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂතුමා මගින් සිදුකරනු ලබන පත්කිරීම් මත සිදුවේ.

අභියාචනාධිකරණය මගින් කිසිදු බඳවා ගැනීමේ කාර්යයක් ඉටුකරනු නොලබන අතර වර්තමානයේදී පවතින පුරප්පාඩු හා සේවා අවශ්‍යතාවය පදනම් කොට ගනිමින් නව තනතුරු ඇති කිරීම උදෙසා ඉල්ලීම් ඉදිරිපත් කොට ඇත.

### 6.3.3 ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය.

ගරු. අගවිනිසුරුතුමාගේ මග පෙන්වීම යටතේ අභියාචනාධිකරණයේ අධිකරණ පද්ධතිය (නඩු කටයුතු, ගොනු කිරීම්, ගාස්තු ගෙවීම් ආදිය) ඩිජිටල්කරණය කිරීම සඳහා වෙබ් අඩවියක් සහ නඩු කළමනාකරණ පද්ධතියක් සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර, මේ වර්ෂයේ අග භාගය වන විට එහි කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වේ.

### 6.3.4 අභියාචනාධිකරණයේ වර්ෂ 2025.01.01 සිට 2025.09.30 දක්වා ප්‍රගතිය

අභියාචනාධිකරණයේ වර්ෂ 2025.01.01 සිට 2025.09.30 දක්වා ප්‍රගතිය						
	නඩු වර්ගය	2025.01.01 දිනට විසඳීමට ඇති සංඛ්‍යාව	2025.01.01 සිට 2025.09.30 දක්වා ලියාපදිංචි නඩු සංඛ්‍යාව	2025.09.30 දිනට විසඳීමට ඇති මුළු නඩු සංඛ්‍යාව	2025.01.01 – 2025.09.30 දක්වා තීරණය වූ නඩු සංඛ්‍යාව	2025.09.30 දිනට විසඳීමට ඇති ඉතිරි නඩු සංඛ්‍යාව
1	රිට් අයදුම්පත්	1891	968	2,859	808	2,051
2	මහාධිකරණ අපරාධ අභියාචනා	621	182	803	191	612
3	අද්මිරාල්ති නඩු	03	-	03	02	01
4	EXTRADITION (EXT)	-	-	-	-	-
5	පළාත්බද මහාධිකරණ ප්‍රතිශෝධන අභියාචනා	882	190	1072	144	928
6	සිවිල් අභියාචනා	03	-	03	01	02
7	පළාත්බද මහාධිකරණ ප්‍රතිශෝධන අයදුම්පත්	167	92	259	96	163
8	ප්‍රතිශෝධන නඩු අයදුම්පත්	13	06	19	08	11
9	අභියාචනයට අවසර ඉල්ලීමේ නඩු	45	11	56	23	33
10	බදු අභියාචනා	559	181	740	15	725
11	මහාධිකරණ ඇප අභියාචනා	-	-	-	-	-
12	ඇප අයදුම්පත්	424	382	806	411	395
13	චක්‍රලේඛ විනිශ්චය සභා අභියාචනා	02	03	05	01	04
14	ඉඩම් සමාලෝචන මණ්ඩල අභියාචනා	05	02	07	-	07
15	RESTITUTION IN INTERGRUM (RII)	151	59	210	89	121
16	අධිකරණයට අපහාස කිරීමේ නඩු	68	25	93	28	65



17	නඩු ඇසීමේ අධිකරණය මාරු කිරීමේ ඉල්ලීම	19	19	38	28	10
18	හඬයාස් කෝපුස්	04	01	05	04	01
19	තොරතුරු දැනගැනීමේ අයිතීන් පිළිබඳ නඩු	27	03	30	05	25
20	ඉන්ජන්ෂන් නියෝග සහ ඉල්ලීම්	06	01	07	06	01
21	මහේස්ත්‍රාත් අධිකරණ ප්‍රතිශෝධන	05	05	10	07	03
22	විවිධ	06	06	12	03	09
23	EXPULSION CASES (EXP)	-	-	-	-	-
එකතුව		4901	2136	7037	1870	5167

#### 6.3.5 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2025.09.30 දිනට වියදම (රු.මි)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය%
පුනරාවර්තන වියදම්	136.80	98.86	72%
ප්‍රාග්ධන වියදම	4.50	0.30	7%
එකතුව	141.30	99.169	70%

## 6.4 අනෙකුත් අධිකරණ - වැය ශීර්ෂ 228

දිවයින පුරා මහාධිකරණ කලාප 34ක පිහිටි අධිකරණ සඳහා ප්‍රතිපාදන 228 වැය ශීර්ෂයෙන් සපයන අතර අධිකරණ පරිපාලන විෂය අධිකරණ සේවා කොමිෂන් සභාවේ විෂය පථයට යටත් වේ.

### 6.4.1 මහාධිකරණ කලාප තුළ පිහිටි අධිකරණ

අධිකරණ	අධිකරණ සංඛ්‍යාව	අධිකරණ ශාලා
සිවිල් අභියාචනා මහාධිකරණ	22	23
වාණිජ මහාධිකරණ	01	04
විශේෂ මහාධිකරණ	01	02
මහාධිකරණ (අපරාධ)	34	46
දිසා අධිකරණ	67	99
දිසා මහේස්ත්‍රාත් අධිකරණ	18	18
මහේස්ත්‍රාත් අධිකරණ	90	118
සංචාරක මහේස්ත්‍රාත් අධිකරණ	16	16
ළමා මහේස්ත්‍රාත් අධිකරණ	3	3
<b>එකතුව</b>	<b>252</b>	<b>329</b>

### 6.4.2 දිවයින පුරා උසාවි ව්‍යාප්තිය

පළාත	CAHC	HC@	DC	DC/MC	MC
බස්නාහිර	කොළඹ-02, ගල්කිස්ස	කොළඹ - 8	කොළඹ - 9		කොළඹ - 9
					කොටුව
			ගල්කිස්ස - 2		මාලිගාකන්ද - 2
			නුගේගොඩ - 2		ගල්කිස්ස - 2
					නුගේගොඩ - 2
	අවිස්සාවේල්ල	අවිස්සාවේල්ල	අවිස්සාවේල්ල - 2		අවිස්සාවේල්ල
	හෝමාගම	හෝමාගම	හෝමාගම		හෝමාගම
			කඩුවෙල		කඩුවෙල
	ගම්පහ	ගම්පහ - 2	ගම්පහ - 3	පුගොඩ - 1	ගම්පහ - 2
			මහර අත්තනගල්ල		මහර - 2
	මීගමුව	මීගමුව	මීගමුව - 2		අත්තනගල්ල
			මිනුවන්ගොඩ		මීගමුව - 2
	කළුතර	කළුතර	වැලිසර		මිනුවන්ගොඩ
			කළුතර - 2		වැලිසර
වයඹ	කුරුණෑගල	කුරුණෑගල	මතුගම - 2		කළුතර - 2
					මතුගම - 2
			පානදුර		පානදුර
			මොරටුව		මොරටුව
			හොරණ	වාරියපොළ	හොරණ
			කැස්බෑව		කැස්බෑව
			කුරුණෑගල - 2		කුරුණෑගල - 2
			නිකවැරටිය		පිලිස්ස
			මහව		මහව
					ගල්ගමුව
දකුණු					නිකවැරටිය
					රම්බඩගල්ල
					පොල්ගහවෙල

		කුලියාපිටිය	කුලියාපිටිය - 2		කුලියාපිටිය	
		හලාවත	හලාවත මාරවිල		නාරම්මල	
					හෙට්ටිපොළ	
					හලාවත මාරවිල	
		පුත්තලම	පුත්තලම		පුත්තලම-02 කල්පිටිය (සං)	
					ආණමඩුව	
සබරගමුව	කෑගල්ල	කෑගල්ල	කෑගල්ල - 3	මාවනැල්ල	කෑගල්ල	
	රත්නපුර	රත්නපුර - 2	රත්නපුර - 3 බලංගොඩ රුවන්වැල්ල	වරකාපොළ	අරණායක (සං)	
				පැල්මඩුල්ල	රත්නපුර - 2	
					කලවාන බලංගොඩ	
					රක්වාන (සං) රුවන්වැල්ල	
ඇඹිලිපිටිය	ඇඹිලිපිටිය			ඇඹිලිපිටිය - 1		
මධ්‍යම	මහනුවර	මහනුවර - 2	මහනුවර - 6		මහනුවර - 3	
			තෙල්දෙණිය		ගලගෙදර	
					පන්විල (සං)	
			ගම්පොල		තෙල්දෙණිය	
			නාවලපිටිය		ගම්පොල	
					නාවලපිටිය	
		මාතලේ	මාතලේ දඹුල්ල		මාතලේ නාටල	
					ලග්ගල (සං)	
					පල්දෙණිය(සං)	
					දඹුල්ල	
		නුවරඑළිය	නුවරඑළිය හැටන්	වලපනේ	නුවරඑළිය හැටන්	
උතුරු මැද	අනුරාධපුර	අනුරාධපුර - 3	අනුරාධපුර	කැබිතිගොල්ලෑව	අනුරාධපුර - 3	
			කැකිරාව		කැකිරාව කහටගස්දිගිලිය	
					මැදවව්විය	
					තඹුත්තේගම	
					නොව්වියාගම	
					පදවිය (සං)	
		පොළොන්නරුව - 1	පොළොන්නරුව හිගුරක්ගොඩ		පොළොන්නරුව 2 හිගුරක්ගොඩ	
මනම්පිටිය (සං)						
ඌව	බදුල්ල	බදුල්ල	බදුල්ල බණ්ඩාරවෙල වැලිමඩ මහියංගනය		බදුල්ල	
					පස්සර	
					බණ්ඩාරවෙල වැලිමඩ මහියංගනය	
		මොණරාගල	මොණරාගල	වැල්ලවාය	සියඹලාණ්ඩුව	
					බිබිල මොණරාගල	
නැගෙනහිර	අම්පාර	අම්පාර	අම්පාර	දෙහිඅත්තකණ්ඩිය	අම්පාර	
	කල්මුණේ	කල්මුණේ	අක්කරෙයිප්තු කල්මුණේ		අක්කරෙයිප්තු කල්මුණේ	
				පොතුච්ඡේ	සමන්තුරේ	

	මධ්‍යම	මධ්‍යම	මධ්‍යම		මධ්‍යම	
			වැඩිවි		එරාට් (සං)	
					වැඩිවි	
					කලවන්විකුඩ්	
					වාකරේ (සං)	
	ක්‍රියාමාර්ගය	ක්‍රියාමාර්ගය	ක්‍රියාමාර්ගය	මුතුර්	ක්‍රියාමාර්ගය	
			කන්තලේ	කුවිවවේලි (සං)		
				කින්නියා (සං)		
				මොරවැව (සං)		
පුරාණ	යාපනය	යාපනය	යාපනය		යාපනය - 2	
			මල්ලාකම්		මල්ලාකම්	
		මන්නාරම	පේදුරුකුඩුව		කයිට්ස්	පේදුරුකුඩුව
	මන්නාරම		මන්නාරම		මන්නාරම	
	වවුනියාව	වවුනියාව	වවුනියාව		වවුනියාව	
		කිලිනොච්චි	කිලිනොච්චි		කිලිනොච්චි	
මුලතිව්				මාන්කුලම් (සං)		
දකුණු	ගාල්ල	ගාල්ල	ගාල්ල - 3	උඩුගම	ගාල්ල - 2	
				බද්දේගම		
	මාතර	මාතර	මාතර - 4	කොටපොල	මාතර - 2	
					දෙයින්දර	
	තංගල්ල	තංගල්ල	තංගල්ල		අගුණකොලපැලෑ	
					ස්ස	
			වලස්මුල්ල -		තංගල්ල	
					වලස්මුල්ල - 2	
		හම්බන්තොට		හම්බන්තොට		
				තිස්සමහාරාමය		
	බලපිටිය	බලපිටිය		බලපිටිය		
ඇල්පිටිය		ඇල්පිටිය				

CAHC- සිවිල් අභියාචනා මහාධිකරණ

HC©- මහාධිකරණ

DC- දිස්ත්‍රික් අධිකරණ

DC/MC- දිස්ත්‍රික්/මහේස්ත්‍රාත් අධිකරණ

MC- මහේස්ත්‍රාත් අධිකරණ

#### 6.4.3 නඩු සංඛ්‍යා ලේඛණ 2025.06.30ට

නඩු වර්ගය	2025.01.01 දිනට ඉදිරියට ගෙනා ගේෂය	2025.06.30ට ගොණුකල නඩු සංඛ්‍යාව	2025.06.30ට අවසන් කල නඩු සංඛ්‍යාව	2025.06.30ට විසඳීමට ඇති නඩු සංඛ්‍යාව
සිවිල් අභියාචනා මහාධිකරණ	6,274	1,628	1,311	6,591
වෘත්තීය මහාධිකරණ	6,138	1,224	1,032	6,330
මහාධිකරණ	27,054	13,947	13,625	27,376
විශේෂ මහාධිකරණ	2	0	0	2
දිසා අධිකරණ	257,416	38,178	35,587	260,007
මහේස්ත්‍රාත් අධිකරණ	782,017	617,595	580,743	818,869
ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ	1,403	397	244	1,556
<b>මුළු එකතුව</b>	<b>1,080,304</b>	<b>672,969</b>	<b>632,542</b>	<b>1,120,731</b>

## 6.5 විනිශ්චය සභා

### 6.5.1 කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලය

#### 6.5.1.1 හැඳින්වීම

ශක්තිමත් හා පුහුණු කාර්යය මණ්ඩලයක් හරහා කඩිනම් වූත්, සාධාරණ වූත් යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂම ක්‍රියාවලියක් තුළින් අර්ධ රාජ්‍ය හා රාජ්‍ය-නොවන අංශවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය වඩා තහවුරු කිරීම කම්කරු විනිශ්චයාධිකාරයන් මගින් සිදු කරයි. ඒ අනුව, 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතේ 31(අ) වගන්තිය ප්‍රකාරව ලැබෙන පැමිණිලි සම්බන්ධ ඉල්ලුම්පත් විභාග කොට තීන්දු සඳහා කම්කරු විනිශ්චයාධිකාරයන් 39 ක් දිවයින පුරා ක්‍රියාත්මක වේ.

දිවයින පුරා ක්‍රියාත්මක එම කම්කරු විනිශ්චයාධිකාරයන්හි මානව සම්පත් කළමනාකරණ කටයුතු, කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලය මගින් සිදු කරයි.

#### 6.5.1.1.1 කාර්යභාරය

- එක් එක් කම්කරු විනිශ්චයාධිකාරයක් සඳහා අනුමත කාර්යය මණ්ඩලය සහ එම තනතුරු සම්බන්ධයෙන් මෙම කාර්යාලය මගින් සිදු කරනු ලබන කාර්යයන් පහත පරිදි වේ.

අනු අංකය	අනුමත තනතුරු	සිදු කරන කාර්යයන්
02	සංවර්ධන නිලධාරී	නිලධාරීන් සම්බන්ධ ආයතනික කටයුතු හා පත්කිරීම් බලධරයා සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි.
03	කළමනාකරණ සේවා නිලධාරී	
04	රියදුරු	
05	කාර්යාල සේවක සේවය	
06	කම්කරු විනිශ්චය සභා - සහකාර ලේකම්	පත් කිරීමට අදාළ කටයුතු
07	- ලඝු ලේඛක	<ul style="list-style-type: none"> <li>- බඳවාගැනීම්</li> <li>- ස්ථාන මාරුකිරීම්</li> <li>- කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පැවැත්වීම</li> <li>- උසස් කිරීම්</li> <li>- මුදා හැරීම්</li> <li>- විශ්‍රාම ගැන්වීම්</li> </ul>
08	- භාෂණ පරිවර්තක	
09	- ලිපිකරු	
10	- යතුරු ලේඛක	
11	අධිකරණ ආරක්ෂක	නිලධාරීන් සම්බන්ධ ආයතනික කටයුතු හා පත්කිරීම් බලධරයා සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි.
12	මුරකරු	

- මීට අමතරව, කම්කරු විනිශ්චයාධිකාරයන් පවත්වාගෙන යාමට අදාළ පාලන හා ආයතනික කටයුතු මෙම කාර්යාලය මගින් සිදු කරයි.

**6.5.1.2 2025.01.01 සිට 2025.09.30 දක්වා බඳවාගැනීමට අනුමැතිය ලබාගැනීම්, බඳවාගැනීම්, උසස්වීම් පිළිබඳ තොරතුරු**

➤ අදාළ තොරතුරු පහත පරිදි වේ.

කාර්යභාරය	කාරණය	භෞතික ප්‍රගතිය
බඳවාගැනීම් (දෙපාර්තමේන්තුගත)	<ul style="list-style-type: none"> <li>ලඝු ලේඛක - 15</li> </ul>	ලඝු ලේඛක නිලධාරීන් 13 දෙනෙකු පත්වීම් භාර ගෙන ඇත.
අනුමැතිය ලබා ගැනීම් (දෙපාර්තමේන්තුගත)	<ul style="list-style-type: none"> <li>ලඝු ලේඛක - 22</li> <li>භාෂණ පරිවර්තක - 09</li> </ul>	<p>* 2025.09.30 දිනට සමාලෝචන කමිටුවේ අනුමැතිය ලැබීම.</p> <p>* බඳවාගැනීමේ නිවේදනය අමාත්‍යාංශ ලේකම් වෙත අනුමැතිය සඳහා යොමු කිරීම.</p>
	<ul style="list-style-type: none"> <li>සහකාර ලේකම් - 11</li> </ul>	* පත්කිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කිරීම.
උසස් කිරීම් (දෙපාර්තමේන්තුගත)	<ul style="list-style-type: none"> <li>ලඝු ලේඛක</li> </ul>	නිලධාරීන් 18 දෙනෙකු උසස් කළ යුතුව පවතී.
	<ul style="list-style-type: none"> <li>භාෂණ පරිවර්තක</li> </ul>	නිලධාරීන් 10 දෙනෙකු උසස් කළ යුතුව පවතී.
	<ul style="list-style-type: none"> <li>ලිපිකරු</li> </ul>	මෙම කාලසීමාව සඳහා උසස් කිරීම් නැත.
	<ul style="list-style-type: none"> <li>යතුරු ලේඛක</li> </ul>	මෙම කාලසීමාව සඳහා උසස් කිරීම් නැත.

**6.5.1.3 කාර්ය මණ්ඩලය සඳහා ලබාදුන් දේශීය විදේශීය පුහුණුවීම් විස්තර**

➤ අදාළ තොරතුරු පහත පරිදි වේ.

පුහුණු වැඩසටහන් සංඛ්‍යාව	පුහුණු ලාභීන් සංඛ්‍යාව	මුළු වියදම (රු.)
08	169	1,016,922.93

**6.5.1.4 2025.01.01 සිට 2025.09.30 තුළ කාර්යසාධනය**

කාර්යය	සංඛ්‍යාව	කාර්යසාධනය
බඳවාගැනීම් - ලඝු ලේඛක 37 භාෂණ පරිවර්තක - 09	46	* ලඝු ලේඛක නිලධාරීන් 13 දෙනෙකු බඳවාගෙන අවසන්ව ඇත * ඉතිරි සංඛ්‍යාව බඳවාගැනීමට අදාළ කටයුතු සිදු කරමින් පවතී. (නිවේදන අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත)
උසස් කිරීම් - ලඝු ලේඛක - 18 භාෂණ පරිවර්තක - 10	28	නිලධාරීන් 15 දෙනෙකු උසස් කිරීමට අදාළ කටයුතු සිදු කරමින් පවතී.
පත්කිරීම් - කම්කරු විනිශ්චය සභා සහකාර ලේකම්	11	ඉදිරි කටයුතු සිදු කරමින් පවතී. (අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතියට ඉදිරිපත් කර ඇත)
වාර්ෂික ස්ථාන මාරු ලඝු ලේඛක - භාෂණ පරිවර්තක - ලිපිකරු		වාර්ෂික ස්ථාන මාරුවීම් සම්බන්ධ කටයුතු සිදු කරමින් පවතී. (වාර්ෂික ස්ථාන මාරු ඉල්ලුම්පත් කැඳවා අවසන්ව ඇත)
කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ - ලඝු ලේඛක, භාෂණ පරිවර්තක, ලිපිකරු		* ලඝු ලේඛක සහ භාෂණ පරිවර්තක තනතුරු වලට අදාළව පරීක්ෂණ පැවැත්වීම සඳහා කටයුතු සිදු කරමින් පවතී. * ලිපිකරු නිලධාරීන් 09 දෙනෙකු සඳහා කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය පවත්වා අවසන්ව ඇත.
විශ්‍රාම ගැන්වීම් - භාෂණ පරිවර්තක		එක් නිලධාරියෙකු විශ්‍රාම ගත්වා ඇත.

### 6.5.1.5 2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2025 වර්ෂයේ ප්‍රතිපාදන (රු.මි)	2025.09.30 දිනට වියදම (රු.මි)	2025.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය (%)
පුනරාවර්තන වියදම	532.55	356.12	66.87%
ප්‍රාග්ධන වියදම	76.20	11.09	14.55%
එකතුව	608.75	367.21	60.32%

## 6.6 කානි අධිකරණ

### 6.6.1 හැඳින්වීම

1951 අංක 13 දරන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත මෙන්ම එහි පසුකාලීන සංශෝධනවල විධිවිධාන ප්‍රකාරව ස්ථාපිත කරනු ලැබූ කානි මණ්ඩලය, ශ්‍රී ලංකාවේ සියලුම කානි අධිකරණ සඳහා අභියාචනාධිකාරිය සහ අධීක්ෂණ අධිකාරිය ලෙස ක්‍රියාත්මක වේ.

මුස්ලිම් විවාහ, දික්කසාද සහ නඩත්තු සම්බන්ධ සියලු කරුණු ඉස්ලාමීය නීති මූලධර්මයන්ට (ෂරියා) සහ ශ්‍රී ලංකා නීතියට අනුකූලව පරිපාලනය වන බව එය සහතික කරයි.

#### දැක්ම

ෂරියා මූලධර්ම අනුව මුස්ලිම් විවාහ නීතියේ පරිපාලනයේ යුක්තිය හා අඛණ්ඩතාව රැකීම සහ කානි අධිකරණ පද්ධතියට මහජන විශ්වාසය තබාගැනීම.

#### මෙහෙවර

ෂරියා සහ ජාතික නීතියට අනුව කානි අධිකරණයන් මාර්ගෝපදේශ කරමින්, මුස්ලිම් විවාහ නීතිය සාධාරණ සහ කාර්යක්ෂම ලෙස පරිපාලනය වීම සුරක්ෂිත කිරීම.

### 6.6.1.1 ප්‍රධාන කාර්ය

කානි මණ්ඩලය අභියාචනා අසා තීරණය කිරීම, කානිවරුන් අධීක්ෂණය කිරීම, අවශ්‍ය නියෝග නිකුත් කිරීම සහ මණ්ඩලයේ සහ සියලුම කානි අධිකරණවල ලේඛන සුරක්ෂිතව පවත්වාගෙන යාම.

### 6.6.2 ප්‍රගති වාර්තාව (2025.01.01 – 2025.09.30)

විස්තරය	නඩු ගණන
අවසන් කරන ලද නඩු	72
ලියාපදිංචි කරන ලද නව නඩු	94
පවතින නඩු	142

කානි මණ්ඩලය මුස්ලිම් විවාහ නීතිය පරිපාලනය කිරීමේදී යුක්තිය, කාර්යක්ෂමතාව සහ වගවීම අඛණ්ඩව ආරක්ෂා කරමින්, සියලු පාර්ශවයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ඇති බවත්, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ස්ථාවරව සහ සාධාරණව ක්‍රියාත්මක වන බවත් සහතික කරයි.



## 7. අනුබද්ධිත ආයතන

### 7.1 නීති විද්‍යාලය

#### 7.1.1 හැඳින්වීම

ශ්‍රී ලංකා නීති විද්‍යාලය යනු නීති වෘත්තීයයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍ය විභාගයන්ට මහපෙත්වන සම්පූර්ණ පාඨමාලා ක්‍රමයක් ලබාදෙන එකම ආයතනය වන අතර, වසර 150ක ගෞරවවත් උරුමයකින් සමන්විත වේ.

1900 අංක 02 දරණ සංස්ථාගත නීති අධ්‍යාපන සභා ආඥාපනතට අනුව, ශ්‍රී ලංකා නීති විද්‍යාලය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව යටතේ ක්‍රියාත්මක වේ. සභාවට ගරු අගවිනිසුරුතුමා සභාපතිවරයා ලෙස ප්‍රධානත්වය දරයි. ගරු නීතිපති, අධිකරණ අමාත්‍යාංශ ලේකම්තුමිය සහ සොලිසිටර් ජනරාල්තුමා ධුරය අනුව සාමාජිකයන් වේ. අතිරේකව, ගරු අගවිනිසුරුතුමා විසින් නම් කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු, නීතිඥ සංගම නියෝජනය කරමින් සභාපතිතුමන් සහ ලේකම්තුමාද සහ අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කරන සාමාජිකයන් සයදෙනාද සභාවේ සාමාජිකයන් වේ. ඔවුන් නීති ක්ෂේත්‍රයේ විශිෂ්ට පළපුරුද්ද සහ විශේෂඥතාව ඇති පුද්ගලයන්ය.

ශ්‍රී ලංකා නීති විද්‍යාලය නීති සිසුන් සඳහා වසර 3 1/2 ක අධ්‍යාපන පාඨමාලාවක් පවත්වයි. සෑම වසරක් අවසානයේ සහ අප්‍රේල් මාසයේදී විභාග පැවැත්වේ, ඒවා පළමු, මධ්‍යම සහ අවසාන වසර සඳහා වෙන්ව ඇත. විභාග සමත් සිසුන් නීතිඥවරුන් ලෙස දිවුරුම් දීමට පෙර, අවුරුදු 08ක පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු යටතේ මාස 06ක ආධුනික පුහුණුවක් සපුරා ලිය යුතු වේ. දේශන සඳහා ප්‍රවීණ ජනාධිපති නීතිඥවරුන් සහ විශේෂඥ ආරාධිත කමිකාලාර්යවරුන් සහභාගී වේ.

ශ්‍රී ලංකා නීති විද්‍යාලය නීති අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ වෘත්තීය ස්ථායීත්වය රැක ගැනීමට කැපවී ඇත. තරගකාරී විභාග ක්‍රම, දක්ෂ කමිකාලාර්යවරුන් සහ ආයතනික සහයෝගීතාවයන් මගින් සිසුන්ට සවිස්තරාත්මක අධ්‍යාපන පරිසරයක් ලබා දෙමින් බුද්ධිමය හැකියාවන්ට අමතරව, නීතිමය සඳාචාරය, වෘත්තීය ආකල්ප සහ නායකත්වයද වර්ධනය කරයි.

#### 7.1.2 2025.01.01 දින සිට 2025.09.30 දින දක්වා ප්‍රමාණය

දැනට සිටින ශිෂ්‍ය සංඛ්‍යාව	9000 කට අධික ප්‍රමාණයක්		
ශිෂ්‍ය ලියාපදිංචි කිරීම් සම්බන්ධ තොරතුරු	2024/2025	පොදු ප්‍රවේශ විභාගය	- 196
	2025 - පළමු අදියර	විදේශීය එල්.එල්.බී.	- 164
		දේශීය එල්.එල්.බී.	- 588
		බැරිස්ටර් (විදේශීය එල්.එල්.බී.)	- 1
		අධ්‍යාපන ලියාපදිංචිය මාරු කිරීම්	- 2
	2025 - දෙවන අදියර	විදේශීය එල්.එල්.බී.	- 161
		දේශීය එල්.එල්.බී.	- 18
		අධ්‍යාපන ලියාපදිංචිය මාරු කිරීම්	- 2
2025 වසරට අදාළ විභාගයන් පිළිබඳ තොරතුරු	Attorneys-at-Law Examination - අප්‍රේල් 2025 (24/04/2025 සිට 05/06/2025 දක්වා)		
	Attorneys-at-Law Examination - ඔක්තෝම්බර් 2025 (01/10/2025 සිට 06/11/2025 දක්වා)		
	විශේෂ ප්‍රවේශ විභාගය - 17/05/2025		
	පොදු ප්‍රවේශ විභාගය - 20/07/2025		
ආධුනික ප්‍රායෝගික පුහුණුව පිළිබඳ තොරතුරු	2025 වසරේ පුහුණුව සම්පූර්ණ කරන ලද ශිෂ්‍ය සංඛ්‍යාව - 535		
	2025 වසරේ පුහුණුව ලබමින් සිටින ශිෂ්‍ය සංඛ්‍යාව - 734		

2025 වර්ෂය ශ්‍රී ලංකා නීති විද්‍යාලය සඳහා ආයතනික සහ අධ්‍යාපනික වශයෙන් සුවිශේෂී ප්‍රගතියක් පෙන්වූ වසරක් විය. ශ්‍රේෂ්ඨාධිකරණ දත්ත සත්‍යාපන ව්‍යාපෘතිය සඳහා සිසුන්ගේ ස්වේච්ඡා සහභාගීත්වය, නව දේශකයන්ගේ සහයෝගයෙන් විශේෂ දේශන පැවැත්වීම මෙන්ම විශ්වවිද්‍යාල තරගාවලිවල විශේෂ ජයග්‍රහණ ලෙස Abraham Lincoln මල්ලවපොර තරගය, Nadaraja Muthunayagam Trophy, Lakshman Kadirgamar Shield, සහ ජෙනරාල් කොතලාවල ක්‍රීඩා උත්සවය, Moot Court, සාහිත්‍ය, විවාද, සමාජ සේවා, Open Mic, සහ ජාත්‍යන්තර තරඟයන්හි සක්‍රීය සහභාගීත්වයද විශේෂ වශයෙන් සැලකිය යුතුය. මෙම වසරේදී Tamil Mantrum ශිෂ්‍ය සංගමයද, එම සංගමයේ 75 වැනි සංවත්සරික උත්සවය සමරමින් ඉතිහාසමය සිදුවීමක් සටහන් කළේය.

ශ්‍රී ලංකා නීති විද්‍යාලය, කාර්ය මණ්ඩලයේ සුභසාධනය සඳහා වැදගත් දායකත්වයක් ලබා දී ඇත. සේවකයින් විවිධ පුහුණු වැඩසටහන් සහ වැඩමුළු වලට සක්‍රීයව සහභාගී වී ඇත. සේවක පුහුණු වැඩසටහන් වලදී කම්කරු නීතිය, ලිපිගොනු කළමනාකරණය, දේපළ කළමනාකරණය සහ සයිබර් ආරක්ෂාව වැනි ක්ෂේත්‍රයන් ආවරණය කර ඇත. තවද, විවිධ ක්ෂේත්‍රයන්හි වැඩමුළු අභ්‍යන්තරවද සහ බාහිරවද පවත්වනු ලැබීය. මෙම වැඩසටහන් බොහොමයක් යටතේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ මාර්ගෝපදේශනය සහ සහයෝගය මත සංවිධානය කරනු ලැබීය.

ශ්‍රී ලංකා නීති විද්‍යාලය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ එක්ව, Smart Classroom Project ව්‍යාපෘතිය යටතේ, දේශන ශාලා සම්පූර්ණයෙන්ම නවීකරණය කර Smart TV, ප්‍රොජෙක්ටර, ශබ්ද පද්ධති, All-in-one පරිගණක සහ කැමරා පද්ධති ස්ථාපනය කර ඇත, එමඟින් ඩිජිටල් ඉගෙනුම් පරිසරය වර්ධනය කර ඇත. නව පාඨමාලා ක්‍රමලේඛය සංවර්ධනය වන අතර, අධ්‍යාපනික හා පරිපාලන ක්‍රියාවලීන් ක්‍රමවත් කිරීම සඳහා Learning Management System (LMS) සහ Student Management System (SMS) ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම සිදුවෙමින් පවතී. තවද, ශිෂ්‍ය නේවාසිකාගාරය 40 වසරකට පසු ප්‍රධාන නවීකරණයකට ලක් කරමින්, නේවාසික පහසුකම් සහ ශිෂ්‍ය සුභසාධන වර්ධන කටයුතු කෙරෙහි යොමු වී ඇත.

ශ්‍රී ලංකා නීති විද්‍යාලය රජයේ හෝ රජයට අනුබද්ධ ආයතනවල මූල්‍ය සහයෝගය/ප්‍රතිපාදන නොලබන ආයතනයක් වන අතර, එය ස්වයං මූල්‍ය පදනමක් මත ක්‍රියාත්මක වේ.

